

ඇමල විද්‍යීනා හාටනා මාග්‍රීය

සම්පාදක:
මේතිරිගල නිස්සරණ වනයේ
කම්ප්‍රානාවායි
මහෝපාධ්‍යාය මාතර ශ්‍රී ඇතාරාම
සච්‍යාමීන්ද්‍යන් වහන්සේ

ප්‍රකාශක
ලෝලුවාගොඩ සහ අුටලේ
මේතිරිගල නිස්සරණ වන
දා උපස්ථායක සම්ජිය

ප්‍රථම මුද්‍රණය : 1983
දෙවන මුද්‍රණය : 1988
තෙවන මුද්‍රණය : 1994

Printed for free distribution by
The Corporate Body of the Buddha Educational Foundation
11F., 55, Sec 1, Hang Chow South Road, Taipei, Taiwan, R.O.C.
Tel: 886-2-23951198 , Fax: 886-2-23913415
Email: overseas@budaedu.org
Website:<http://www.budaedu.org>
Mobile Web: m.budaedu.org
This book is strictly for free distribution, it is not to be sold.
නොමිලයේ බෙදාදීම පිණිසයි.
Printed in Taiwan

පූරුෂ

	පූරුෂ
සංඛ්‍යාපනය (ප්‍රථම මූල්‍යය)	vii-xi
සංඛ්‍යාපනය (තෙවන මූල්‍යය)	xiii-xiv
ප්‍රස්ථාවනාව	xv-xxi
රත්නතුය සේවා	xxiii

1. හාසන සම්පත්තිය හා ක්ෂණසම්පත්තිය 1— 43

යෝගාවවරයා නම් කවරද? (5-6); යෝගාවවරයාගේ තත්ත්වය (6-7); යෝගාවවරයාගේ වැඩ (8-10); වර්තමාන නීතිනයේදීම මගපල ලැබෙන හැකිවේද? (10-13); යෝගාවවරයාට ලැබෙන බාධකයේ (14); තවත් ප්‍රශ්න කීපයෙකි (14-17); පරාජයට පත්ත්ත්නෙක් (18-19); විතරක විජය (19-20); මගහැරි යන යාපුත්‍ර මග (20-21); ඉදිරි ගමනෙහි ලැබෙන මාරක බාධක රාශිය (21-22); බාධක රාශියක් මැද (22-23); යෝගාවවරයාගාන්තාවේ (23-24); හොඳ මැද්දලේ ලැබෙන තාරක (24-26); හාවනාවේ යොම්ට පූදුපුකළ (26-27); සිත දියුණුවට පත් වන හැටි (27-29); හාවනා සිතට ග්‍රද්ධා දී ඉන්දියයන් බලපාන හැටි (29-32); මා යෝගාවවරයා තුවයේ ක්‍රමටද? (32-36) අරඹන වැඩ දිරාපත්වෙන සැටි (36-37); දිරාපත් තෙවන සැටි (37-42); මරණ හය ගැන නිතර සැලැකීම (42-43).

2. හාවනාරූපය 44— 73

හාවනාවේ හරය (48-50); හාවනාතුයෝගය නම් කිම? (50-51); එපාවීම (52-53); හාවනාවේ පුර්වකෘත්‍ය පුහුණුව (53-55); පින්දීම හා එන් අනුමෙදන් වීම (55-56); පුහුණු හාවනාව (56-59); බුද්‍යු-දූන මෙනෙහි කිරීමට තවත් ක්‍රමයක් (59-61); මෙන් වැඩුම (61-67); වසිහාව පස දියුණුව (67-68); ද්විතීයාදී දියානායේ (68); අභ්‍යන්තරය හාවනාව (69-71); මරණතුස්සන් හාවනාව (71-73);

3. ධියාන හාවනා හා මාරු හාවනා 74— 141

ධියාන වින්තය (77-79); සමාධියක් දියුණුවට ආවශ්‍යක අංග (79); ධියාන සිතක් පිරිභීමට කරුණු (82-83); හාවනා මේදය හා නිමෙනි (83); රුපාවවර ප්‍රථමධියානය (84-117); ලං සමාධියේදී ටිලිපදින සැටි (117-120); ලෙවන ධියානය සෙනුව වැඩ කිරීම (120-123); අරුපාවවරධියාන (123-125); යෝගාවවරයාට අවශ්‍යතාවේ (125-126); යෝගාවවරයානට තමා ගෙන් ලැබෙන උපකාර (126-129); සංදුර්ධිපාද්‍යන් වැඩෙන කරුණු 8කි (129-141)

4.	විදරුගනා කාණ්ඩය	142—171
	සින හැංගි ගන්නා සැටි (146—154); මෙහෙති කිරීම නවතින්නාවූ තටත් අවස්ථා කීපයක් (155); විදරුගනාජාන (156—160); විදරුගනාවල දී ලැබෙන ඇළාන පරිපාටිය (160—163) අනිවාජු පස්සනාව (163—164); අනුමලාම බන්තිය (164—166); මාරුග වින්ත විටිය (166—169); විදරුගනා තුන්වරුගය (169—170); එල සමාපන්තියට සමවැදිම (170—171)		
5.	නිවන	171—196
	රාතයෙන් අජානය ඔරේසු කිරීම (174—189); නිෂ්කර්ෂය (189—196)		
	ගැටපද මාලාව		197 - 213
	සෑ ලේඛනය		215 - 221

ආල්‍යිත ග්‍රන්ථ

**සංස්කේත
නිරූපණ**

- | | | |
|-----|--------|-----------------------------|
| 1. | දි.නි. | — දිසානිකාය |
| 2. | ම.නි. | — මහ්යීම නිකාය |
| 3. | සං.නි. | — සංයුත්ත නිකාය |
| 4. | අං.නි. | — අංගුත්තර නිකාය |
| 5. | ධ.ප. | — ධම්මපද |
| 6. | ලද. | — ලදන |
| 7. | පටිසං. | — පටිසම්භිං මග්ගපාලි |
| 8. | මටර. | — මටරුගාරා |
| 9. | සු.නි. | — සුත්තනිපාන |
| 10. | වුලනි. | — වුල නිද්දෙස |
| 11. | ධසා: | — ධම්මසාගනී |
| 12. | විහ: | — විහචිග්‍රකරණය |
| 13. | විම: | — විසුද්ධිමග්ග |
| 14. | සං.නි: | — සංයුත්තනිකායවිධිකරා |
| 15. | මතනා. | — මතනාරථසුරනී |
| 16. | අහි. | — අනිධම්මන්ත සංගහ |
| 17. | පදී. | — පරමත්ථ දීපනී ලධිනිෂයාධිව් |
| 18. | මප. | — මේලින්ද. පස්ද්‍රා. |
| 19. | තෙක. | — තෙලකට්ටා ගාරා |
| 20. | හග. | — හගවත් ශිනාව |
| | බු.ර. | — බුද්ධ ජයන්ති මුද්‍රණය |
| | ජෝ.මු. | — ජෝවාවිනාරණ මුද්‍රණය |

“ඉති සිලං ඉති සමාධි ඉති පසුදැනා සිල පරිහාවින් සමාධි මහපේෂලා නොනි මහානිසෑයා. සමාධි පරිහාවිනා පසුදැනා මහපේෂලා නොනි මහානිසෑයා. පසුදැනා පරිහාවිනා වින්තා සම්මදෙව ආසවෙහි විමුවිවති. සෙයාලීදා, කාමාසවා හටාසවා දිවයාසවා අවික්තාසවා” ති.

මහාපරිනිබාණ පූජා (දි.නි.)

“මෙය ශිලය, මෙය සමාධිය, මෙය ප්‍රභාව. ශිලයෙන් සපුරා වැඩුණු සමාධිය මහන්තිල වෙයි. මහානිසෑය වෙයි. සමාධියෙන් සපුරා වැඩුණු ප්‍රභාව මහන්තිල වෙයි. මහානිසෑය වෙයි. ප්‍රභාවෙන් සපුරා වැඩුණු වින්තය කාමාගුව, හටාගුව, දූෂ්චරාගුව, අවිද්‍යාගුව යන මේ ආගුවයන් කෙරෙන් විමුක්ත වෙයි.”

සංජාපනය (ප්‍රථම මුද්‍රණය)

ශැදැන්වීම:

ශමල හාටනා සහ විද්‍රෝහනා හාටනා ක්‍රමය පිළිබඳ ඉතාමත් ආචාර්යක වූ උපදෙස් පෙළක් පහද දෙන මේ ග්‍රන්ථය “ගමල විද්‍රෝහනා හාටනා මාර්ගය” නම් වේ.

ග්‍රන්ථ තත්ත්වය:

න්වරණයේ ප්‍රත්‍යුහික උපකලේශයන් දවන-තවන-උපනාපනය කරන - සංඝිදුවන වින්තහාටනාව අමත යයි. සම්මුතිය නිද සුම අරමුණකම ඇති නාමරුප - සේකන්ස් - ආයනන - ධාතු - සත්‍ය - ප්‍රතිත්‍යාපන්පාදා දී පරම්රායන් සහ ඇතිතාව - දුක්ති - අනාභ්‍යම ලක්ෂණවුය ද විවිධාකාරයන් විශේෂාකාරයන් දක්නා වූ ප්‍රජා හාටනාව විද්‍රෝහනාවයි.

ශමලයන් වින්තෙකකාග්‍රහාවන් විද්‍රෝහනාවන් යථාභුත සාහාරුණයන් උපදාවා ගැනීමේ උපාය මාර්ග මේ හාටනා ග්‍රන්ථයන් මත්‍යකාට ගැනු ලැබේ. ත්‍රිජේතුක ප්‍රතියන්ධියක් ඇතිව රාත්‍රිප්‍රයාවෙන් සමත්විත වූ සසර හය දක්නා වූ තැනෙන් කෙනෙකුන් හට සිහියන්-වියුහන්-භාවණන් පෙරවුමකාට සිවු පිරිපුදු සිලයයි පිහිටා, ගමල විද්‍රෝහනා හාටනා වැඩිමලන් ම මාර්ග එල හා අස්ථිත ධාතු සංඝාත නිරවාණ ධාතුව, ප්‍රත්‍යුහික කරගනුදැකි වන්නේය. ඒ අත්‍යුත්තම වූ ගාහ්න පද නිරවාණයට සැපන්වීමේ අනුපුරුව ප්‍රතිපත්ති ක්‍රමය සාර්ථක ලෙස අනුගමනය කිරීමට කළුහාක්මේ සම්පැත්තිය ඒකාන්තයන් ම ආචාර්යක වන්නේය.

මෙකළ හාටනා වැඩිමේ අභිජාතය ඇත්තවුන් ද්‍රව්‍ය වැඩිවන බව පෙනෙන්නට තිබේ. හාටනාවන් ආධ්‍යාත්මික සත්තානයට ලැබෙන නිරාමිත වූ ටලාවුතුරු පුවිය ගැන බොලහ් දදනාට වැට්ටි ඇත. සඳමඩල තෙක් අවකාශය තරණය කළ නමුත් එකිනී නොලදාශී ලොවුතුරු අමා පුවියක් හාටනාවන් ලදහැකි බව ඇත්තේ බවතිර පධිවරයන් පවා පිළිගෙන ඇත්තේය. හාටනාව ගැන මෙනතරම් උනන්දුවක් ඇත්තේමට එය ද එක් හේතුවෙකි. සාම්පරායික වශයෙන් පරවලාට දී පැමක් නොව, සාන්දාශරික වශයෙන් මෙලාවදීම ආධ්‍යාත්මික වූ සැනැසිල්ල ද්‍රාන්කර ගැනීමට වැර විඛින නිශ්චරණයාගෙ ඇති යෝගාවරයනාට නිවනා මේ එහි දහද ගැනු පිළිස ම මේ “ගමල විද්‍රෝහනා හාටනා මාර්ගය” නමැති ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේය.

සම්පාදකයන් වහන්සේ;

මිනිරිගල නිස්සරණවන ආරණ්‍ය යෝගාසනාධිපති ප්‍රධාන තරමස්ථානා-වායාසී අත්පුරුෂ පැණියින මානර ශ්‍රී ජ්‍යෙනාජමාධිඛාන වෙළුජපාධ්‍යා ජ්‍යාමීන්-දුයන් චගන්නේසේ මේ හාටනා ග්‍රන්ථයේ කර්තාන් වහන්සේ වෙති. ව්‍යවහාර

වර්ෂ 1951 ජූනි 18 වෙනි දිනට යෙදී තිබුණු පොගොන් පුර පසලෝස්ට් පොහො දින සම්බුද්ධිගාසනය රැකගැනීම පිශිස්ම අතිපුරුෂ රාජකීය පෙශේෂිත කවචයේදී වේ ශ්‍රී ජීනවැංග ස්වාමීන්දෙයන් වහන්සේ විසින් සංඟරබඩ ශ්‍රී කළුෂාණී යෝගාගුම සා.ස්ථානවේ ප්‍රධානාචාර්යනී සා.ස පිත්ත්‍යන්වහන්සේ බවට පත්කර ගනු ලැබුවේ ද මෙම සම්භාවනීය මහෝපාධ්‍යායන් වහන්සේයේ. විරරාජුඥ අතිපුරුෂ මහෝපාධ්‍යායන් වහන්සේ එනාහි ශ්‍රී ලංකා රාජ්‍යාංශ මාතලේ අජ්ජනයිම්මාලංකාර මහා ස්වාමීපාදයන් වහන්සේගේ අනිග්‍රැශ්‍යයන් සිංහ රාජ්‍ය මහෝපාධ්‍යායන් වහන්සේගේ අද්විතීය ධර්මාන්තේවාසී ශිෂ්‍යාරත්නයෙකි. ශ්‍රී ලංකා රාජ්‍යාංශ මාතලේ අතිපුරුෂ රාජකීය පෙශේෂිත මුල්ලෙල්ලම ශ්‍රී සිලාලංකාර මහා ස්වාමීපාදයන් වහන්සේගේ අද්විතීය ධර්මාන්තේවාසී ශිෂ්‍යාරත්නයෙකි. සර්වඥ දේශීත විනාය පුරු අනිධරම මිලිබද කුණුග්‍ර බුද්ධිමතතෙකි. එම - මගින් - සඳහා ඇ හාංසාවන් පිළිබඳ හා ඉතිහාස පුරාවිද්‍යා තරක නායාය කාවාය ආන්දලංකාර විෂයයන්හි ද ස්විස්මය සමාන්තරයන්හි ද තෙරපත් විසි ඇංජිනේරුයන් ප්‍රහාවිත අතිලත්තම බුද්ධිමතතෙකි.

ශ්‍රීරෝසනාලිනා ආරණ්‍ය වාසයෙන් කාය විවේකය භා වින්ත විවේකය විළුදන උත්තමයාණන් වහන්සේ නමකි. ගමත් විදරුගතා හාවනා පිළිබඳ විශේෂ අන්දකීම් සහිතව කරමස්ථාන භාවනා පුහුණු කරවන අතියුරුලං කරමස්ථානාවායනීයන් වහන්සේ නමකි. ශිලාදී ගණයන් ප්‍රියවූ ද, එමස්හෙයින් ම ගරු සම්භාවනීය වූද, අවවාද අනුගාසන, දෙන්නාවූද, නපුරු ව්‍යවන ඉව්‍යාපන පුළුවූ ද, ගැසුරු දහම් පැහැදිලිකර දෙන්නාවූද, අස්ථානයෙහි තොගායාදවා නිරවාන මාරුගයෙහිම යොදුවන්නාවූ ද ගුණ්‍යතම කළුෂාන මිතුයන් වහන්සේ නමකි.

පොන සැකසුණු අපුරු:

මෙම ආත්මහාවයෙදී ම බාහා - අභිජා-මාරුග-ඩේල උපදාව නිරවානයට පැම්පිලෙම් උත්තමාචාර්යය ඇත්තාවූ යෝගාවටරයන් වහන්සේලා උදෙසාම ව්‍යවහාර වර්ෂ 1967 දී ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරික අභාස විරත්න මහතා (පසුව පුරුෂ මිනිරිගල ධම්මනියන්හි මිලි) විසින් ආරම්භකාට පවත්වනු ලබන මිනිරිගල නිස්සරණවන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන කරමස්ථානාවනී මහෝපාධ්‍යායන් වහන්සේ අනින් සම්පාදිත මෙම හාවනා ප්‍රන්තිය ව්‍යාහාර මාත්‍රිකා සේනාවටර සැමලදානාගතම සඳ හිරු ගමන්ගන් අවන්නලය සේ හාවනා මාරුගය අතිශයින් පිරිපුදුව එහැදිලි කරන්නේය.

ව්‍යවහාර වර්ෂ 1981 මය 11 වෙනිදිව අතිපුරුෂ මිනිරිගල මහෝපාධ්‍යාය මාත්‍රිකා වහන්සේ වහන්සේට සම අසුරිය පිවිරිම නිමිත්තෙන් 1981 අගෝස්තු මස 30 වෙනිදි පටන් නොවැම්බර මස 15 වෙනිදි ගනක් සති අන්තරේ ඉරු දිනයන්හි මිනිරිගල නිස්සරණවන සේනාසනයේ ද අතිශයින් විසිනුරු වූ සෙන් පැනීමේ පින්කම් පෙළක් පවත්වනු ලැබේය. විවේක පුවයෙන්

භාවනාතු යෝගීව ගතකරන යෝගාවවරයන් වහන්සේලාට නින්දමාත්‍රයකුද පැලිබේධියක් නොවන ලෙස මූලික කළුයාණි යෝගාප්‍රමිය ආරණ්‍ය හා විලෙක සේනායන සියල්ලම තියෙන්නය වන පරිදි පවත්වනු ලැබූ ඒ පින්කම් පෙළ අතිශේෂීන් ම ආදරු සම්පන්න විය. ඒ විභිඛුරු සෙන්පැතිමේ අඩිරිමත් පින්කම් පෙළ පිළිබඳ සිජිවටනයක් වශයෙන් අතිපුරුෂ මහෝපාධ්‍යයන් වහන්සේ අතින් සම්පාදිත විවිධාකාර; බරමකාස්ථිය ප්‍රන්ත - උපි ලේඛන - ශාරා - කාචු ග්ලෝක නිබන්ධ රාජියක් එක්තුන් තොට විශේෂ ප්‍රන්තයක් මුදුණු කරවා උපහාර පුහාවක් පැවැත්වීමට යෝජනා කෙළමු. අතිපුරුෂ මහෝපාධ්‍යයන් වහන්සේගේ කාරුණික අපහුවය ද ඉතා අපහුවන් ලබා ගත්තු.

යෙළුක්ත කාරණය පිළිබඳ සාතියය ප්‍රමෝදයට පත් අස්මදවායී අතිපුරුෂ රාජිය පණ්ඩිත කඩවලැදු වේ මූලික්දුයන් වහන්සේ උපි ලේඛනය සපයා දිමෙන් අපව දේර ගැනීවුහ. අතිපුරුෂ ත්‍රිපිටක වාහිජවරා-වායී විද්‍යාවිසාරද රාජිය පණ්ඩිත ඉදුරුවේ මූල්‍යන්දීමිධාන මූල්‍යකා රාම්ස්ංශු මහා නිකායේ මහානායක මාහිමියන් වහන්සේ ද දහසක් යායනික කටයුතු මධ්‍යයේ අතිපුරුෂ මහෝපාධ්‍යය මාහිමියන් වහන්සේගේ ජීවනවරිතය විද්‍යාපාන මනස්කාන්ත ප්‍රස්තාචනාවක් සම්පාදනය කළහ.

ප්‍රන්තයේ වැඩ කටයුතු තිමවා මුදුණාය දීමට ඉතාමත් ආසන්නව නිනිය දී පැවැති ගිහි යෝගාවවරයන්ගේ ප්‍රශනයන් පිහිස අවශ්‍යම වන්නාටු “ගමලු විදරුණනා භාවනාමාරුණය” පළමු වරට මුදුණාය කරවිය පුතුය යනු අතිපුරුෂ මහෝපාධ්‍යය මාහිමියන්ගේ බලවිත් අධ්‍යා විය. එබැවින් යට සඳහන් බරම ගාස්ත්‍රිය ප්‍රන්ත මතුවිට තබා මෙම භාවනා ප්‍රන්තය පළමුවන් මුදුණාය කරමීමට ඉදිරිපත් වූ බව; ඒ සඳහා මහන් උන්දුවන් සහාය දුන් පැවැති ගිහි සන්පුරුෂ මෙංඩ්ලයට කානුණු පුරුවනව ඉතා සැලැකිල්ලන් පිහිපත් කරවුම්.

මමම භාවනා උපදෙස් පිළිබඳ ප්‍රන්තය වනාහි අතිපුරුෂ මහෝපාධ්‍යයන් වහන්සේගේ සටහන් පොත්වල වරින් වර සටහන් කරනලද කරුණු, භාවනා පිළිබඳ දියා තබන ලද විශේෂ උපි, කමටහන් විභා යෝගාවවරයන් උදෙසා පිළිවෙළින් දෙනලද අවවාද අනුගායනා හා තමන් වහන්සේම ලත් අන්දකීම් ආදී කරුණු රාජියක එකතුවන්කි. භාවනා කිරීමේ අවශ්‍යතාව, භාවනා නොවැඩීමේ හෝ, ගුරුපෙදේ රහිතව භාවනා කිරීමන් තොමග යාම හා අතරම්වීම ආදීය පිළිබඳ අතිශේෂී වැශයන් කරුණු රෘසක් ඉදිරිපත් කරමින් ගම් විදරුණනා භාවනා වැඩිමේ ආරම්භයේ පවත් මග-පල-නිවන - පලසම්වන පුවය තෙක් ඉතාමත් අවශ්‍ය උපදෙස් මහ පැහැදිලි කරමින් සම්පාදනය කර තිබේ.

මිට වසර කීපයකට පෙර අතිපුරුෂ මහෝපාධ්‍යය මාහිමියන් වහන්සේ අතින් සම්පාදිත (විදරුණනා භාවනා හා සඳහන්විපුද්ධිය) නමැති භාවනා ප්‍රන්තය උගන් බහුගුරු යෝගාවවරයනව සහ බෙජෙන් කළක් භාවනා පුරුදු කළ යෝගාවවරයනට ද මගාරස හස්ත සාර වස්තුවන් බවට පත්විය. භාවනා

කිරීමට පටන් ගන්නා ආදිකාරීකා යෝගාවච්චයන්ගේ පටන් හාවනා පුදුණ කළ උග්‍ර බහුගුණ යෝගාවච්චයන් දැක්වා සුම දෙනාටම මේ ගම්ප විදුරගනා හාවනා මාර්ගය අතිශයින් ප්‍රයෝගනවත් වන්නේය. හාවනා පුවිද ඔස්සේ එන පෙර - අපර දෙදිග විදේශීය යෝගාවච්චයනට ද ප්‍රයෝගනවත් ලෙස මේ ගුන්ථය ඉංග්‍රීසි හාජාවන් ද මූල්‍යය කරවීමට වැඩිකළේ ගත නොවේ. ධියාන විදුරගනා තුමය ඉතාමත් පුළුල් ලෙසින් දැක්වන විශ්වාසීමාරග ගුන්ථය පරිභිජනය කිරීමෙන් ලබාගත යුතු වන හාවනා තුමය පිළිබඳ ඇව්වේය මේ ගුන්ථයන් යෝගාවච්චයනට ලැබේය හැකි විනු ඒකාන්තය. එය එසේම වේවා.

උපකාරානුස්ථමෙන්:

විවිධ ගාස්ත්‍රීය විෂයයන්හි පුවිණ එහෙත් අද යෝගීමේ ගනකාරන ඇතැම් යෝගාවච්චයන් වහන්සේප්ලා සිය විවේකය ද රෙකුගෙන මෙම මාගැලී කැන්නවය සඳහා ලිපි කොට්ඨර දිමෙන් හා වයිජ් කර දීමෙන් ද විශේෂ උපදෙස් දික්මන් ද සහාය වූ බව කාන්ත්‍රික පුරවකව සඳහන් කරමිහ.

විශේෂයෙන් පුරවෙක්ත මහා ගුන්ථය සම්පාදනය කිරීම සඳහා ලිපි ලේඛන සැපයීමෙන් හා අවශ්‍ය කඩියි ආදි හැම උපකරණයක් ම කළට වෙලාවට සැපයීමෙන් මිතිරිගල නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලය සහාය වූ බව විවිධ කරන අතර ඒ උන්වත්පු ද තම තමන්ලග් සියලු පැනුම් සපුරා ගෙන අමාමහ නිවිනින් සැන්සේත්වා.

මම හාවනා ගුන්ථය මූල්‍යය කරවා බර්මදා වශයෙන් බෙදුමට ඉමහන් ප්‍රදේශාවත් හක්කීයන් ඉදිරිපත් වූ කොළඹ 5, උදාළුනපාරේ අංක 12, නිවිසි ගාසන හිමෙනමි සැදුහැවත් හේමා ප්‍රමදය බොඟද මෙහ්පාසිකා මාතාව සහිත දරුපිරිස් ගැනී විශේෂයෙන් කාන්ත්‍රික පුරවකව මින්දෙන අනර තෙරුවන් සරණීන් ඒ සැම්මුම අපුරුරෝග්‍රාම සම්පත් හා ගාන්ත නිර්වාණ සම්පත් අත්තේවා දී ඉතිනින් ප්‍රාර්ථනා කරමු. මේ හාවනා ගුන්ථය සංස්කරණයෙදී තන්නේලයින් උපකාර වූ හිමෙනමි සැම දෙනාටත් ගොඟන ලෙස මූල්‍යය කරවූ තිසර මූල්‍යනාලයේ අධ්‍යක්ෂතාමා ඇතුළත කායුණී මෙන්ඩ්ලයටත් අභේ අවංක ස්තූතිය හිමි වේ.

අපගේ විශේෂ ප්‍රාර්ථනය;

ශ්‍රී සම්බුද්ධ සාසනයේ යථාර්ථය අන්කර ගැනීමේ හාවනා මාර්ගය එම් දැක්වීමෙන් උදුරතම ගාසනාරක්ෂාව සළසා එදුරන විරත්තන හාවනා කරමස්ථාන හාවිතයෙන් පරිභාවිත සන්නානා ඇති දුරුලභ ගණයේ ගාසන භාරධාරී විරෝධු සංස්කීර්ණ - සංස්නානා - සංස පරිනායක වූ අතිපුළුණු ප්‍රෘතියින මාතර ශ්‍රී ඇුනාරුමාඩියාන ප්‍රධාන කරම්පිරානාවායී මෙහ්පා-ධියාය මාඩිලියන් වහන්සේ අනාන්ත තරුගත මැද බෙලුන සොලුජ් කළාවත් පිරිපුන් සරත් පුන්සද මධුල මෙන් සම්බුදු සපුරා බුදුලවින්, තෙරුවන් දාන තනද බළ මතිමයෙන් සියවසරකට වැඩිකළක් යෙහෙන් වැශයින්වා.

සම්බුද්ධ ගාසනයෙන් ගතපුණු වූ උත්තමාර්ථය මේ ජීවිතයේ දී ම අන්කර ගැනීම පිහිස මේ ගමන විදරුණා හාවනා මාරුගය ගාසනාන්තය තෙක් යෝගාවටටයේ අනුගමනය කෙරෙන්වා.

“සත්‍ය සමාගමේ නොතු යාච නිඛිඛාන පත්තිය”
“විර් නිවයු ලෙස්කය්මේ සම්මා සම්බුද්ධ ගාසනා”

මෙයට,
සංස්කාරකවලදී,

පුරුෂ මාණික්කාවල වූලාගය ස්ථාන
පුරුෂ නාලයන් අරියධම්ම ස්ථාන

2526
1982

යිංජාපත්‍රය - තෙවන මුදුණුය

‘සච්චාක්තාන් මුහුමලටිය සහිත්වීමික මකාලික’ සම්මා සම්බුද්ධ ගාසන ස්ථානවාතය - සාන්දාච්චරික - අකාලිකය. දේපුයේ යේක්කයේ බම්ම - ‘ප්‍රග්‍රැජෑස් ඉඩිකා දිරෝ’, ධරුමය දේශනාද කරන්නේය, ප්‍රකට ද කරන්නේය, බුද්ධ ධරුමය නම් වූ සංඝිත්වීමිතය ඔසවන්නේය, සරවඥ සංඝිතරු දුහාමිනය විවිතය කොට ඇත්තේය, ධරුමය සංඝිත්වීමිතය නම් වෙයි.’ ‘මෙකා දෙශු ව යෝ හේසි - යෝ බම්ම මුණ්‍යාපකි’ යමෙක් ධරුමයෙන් අනුශාසනා කෙරේද හෙතෙම අම්තය දෙන්නෙකි.

මිනිරිල තිස්සරණ වන සේනාසනාධිපතිව වැඩි විසු අතිගරු පුරුෂනීය රාජකීය ප්‍රජාතික මාතර සිරි ස්ථානුරාමාභිධාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ වනානි ස්ථානවාත සාන්දාච්චරික අකාලික ද වූ ශ්‍රී යද්ධරිමු උද්ග්‍රහණ ධාරණ දේශනා වාචනා සංඝාත පරායාත් වශයෙන් ද, සිල පුරණ මුතාය පරිහරණ ආරයවාය රථවිතික තුවටත නාලක විශ්වාස ප්‍රතිරිජ්‍ය සම්පූර්ණ විපසනානුයෝග වශයෙන් ද දිනාන සමාධි සමාජති මාරුක එල සංඝාත ප්‍රතිවේද වශයෙන් ද මැත හාගයෙහි ගෙනතම සම්මා සම්බුද්ධ ගාසනය රෝතිමන් ලෙස බැංක වූ ගාසන විර තීවනය සැලසු ගාසන හාරඩාරි අද්විතීය මහා සංඝාත්‍යාචන් වහන්සේය.

ලොවට අම්තය බෙදෙදුම්න සපුන් වැඩි වැඩු අතිගරු පුරුෂනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී හඳුනයෙන් උයුතුණු ‘අමල විද්‍රුෂනා හාචනා මාරුය’ නමැති මේ මහාරජ ග්‍රන්ථ ප්‍රථම වරට 1983 විෂියේද ද දෙවන වරට 1988 විෂියේද ද මුදුණුය වූ අතර නැවත තෙවන වරට මෙසේ මුදුණුය ව්‍යුහය මෙහි ඇති ප්‍රයෝගන මහන් බැවිති.

ශැවපද මාලාවක් ද සහිතව දෙවන මුදුණුය 1988 විෂියේද තීලං හාචනා මධ්‍යස්ථානයේ ලේ. සමරත්ත මහතා විසින් ප්‍රකාශයට පත්කරන්නට ගෙයුති.

අතිගරු පුරුෂනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ තීව්‍යාන කාලයේදී දෙවරක මුදුණුය වූ මෙම ග්‍රන්ථ මාහිමිපාණන් වහන්සේගේ අවධානයට තව තවත් යොමුවිය. මේ තෙවැනි මුදුණුයේද මාහිමිපාණන් වහන්සේ පරිසිලනය කළ පොදුගලික පිටපතෙහි සඳහන්ව ඇති සංඝාත් ද ඇතුළත් කොට ඇත.

පු යශේප්‍රාම මුදුණු සංඝිත් ප්‍රභා මහන්තතාවෙන් අගනුත්ත් ද ගැබෙනි සරවඥ රාජේත්තමයන් වහන්සේගේ පවා ආයුෂ ගෙවී පිරිතිවීම සවහාවධරමයකි. එසේ නම් කවිර සංඝාතයක් සඳකල පවත්තේද? නැත. අපේ අතිගරු පුරුෂනීය මහෝපාධ්‍යායයන් වහන්සේ ද පුරා ඇවුරුදු 91ක ආයු වලද 1992 අප්‍රේල 30 වැනිද යනෝ සිම්පරුජන්කාරිව සිහිවුණින් යෙදී අපවත් වූයේක. අහෝ! සියලු සංඝාතයෝ අනිත්‍යයෙයා, දුක්මයෝයා, සියලු ධරුමයෝ අනාත්මයෝය. මාහිමිපාණන් වහන්සේ තවමත් තීව්‍යාන වැඩි සිටින්නා සේ දේශනා කළ රේස් කළ ධරුමය හා ගුණ ධම් සම්ජාතය අදන් එසේම පවතී.

අතිගරු පුර්‍යීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්දේගේ ශිලාදී අභ්‍යන්තර ගුණ වියෙළුයෙහි ලා අතිශයින් ප්‍රසාදයට පත්ව වූ ගණනාවක් තීයෙයි මිනිරිගල තීයෙයෙන් වන පෙනුපුහෙහි මහා සංස්කරණයේ පරිගරණය සඳහා මහාපරිමාණයේ සිංහය පුරාවින් පවත්වන ලෝලුවාගොඩ සහ ඇටුවේ, මිනිරිගල තීයෙයෙන් වන දැන උපස්ථායක සමිකිය මහින් තෙවන වරට මෙම හාවනා ගුණය රිකාල මිදලක් එය කොට ධර්මදාය පිෂිය මුදුණුය කරනු ලබන්නේ සිංහය පුරාවින් සමඟ ධර්මොඡය පුරාමය පුරා සම්හාර ලාභය අත්පත් කරගැනීමත් අපවත්වී වදා අතිගරු පුර්‍යීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්දේගේ ශ්‍රී නාමයට ගෞරවීපහාර පුරා පිෂියනය. එම සන්පුරුෂ දෙක මැණිලයට තව තුවන් ධර්ම ඇාන හාවනා ඇාන මුදුන්පත් වී පැනු උතුම් බෝධියෙන් ගාන්ති උජාණ අමාන මහා තීර්ණ බාජුව ඒකාන්තයෙන් පුව්සේම සාක්ෂාත් එවා!

සොහන ලෙස පාන මුදුණුය කළ ශිංහා මනුදිර ප්‍රකාශන ආයතනයේ සැමවක් තෙරුවන් සරණින්, ගුණ තුවිණින් දින ධානායෙන් යස ඉපුරින් සැප සම්පතින් තව තවත් දියුණුව අත්ත්වීමියි ආයිංසනය කරමි.

සම්බුද්ධ හාසනයට තවිච්චෙක ගොඩනාවා අපවත් වී වදා අතිගරු පුර්‍යීය රාජකීය පෘෂ්ඨීක මානර ශ්‍රී ඇඟානාරමාහිඛාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්දේගේ සමාක් ප්‍රාරුහා පියලුල සම්ඡ්ඡ වී ප්‍රාරුහීය උතුම් බෝධි ඇානයෙන් ගාන්ති උජාණ අමාන මහා තීර්ණ බාජුව ඒකාන්තයෙන් පුව්සේ සාක්ෂාත් එවා!

මෙයට මෙතැනි

නාලුයන් අරියධම්ම සේල්විර
ගුණවරීන යෝගාගුම මධ්‍යස්ථානය,
ගල්දුව, කහව.
2537-1994.05.07

ප්‍රස්ථාවනාව

නාමෝ, තස්ස භගවත්තා අරහතකා සම්ම,
සම්බුද්ධස්ස

බුද්ධේයාන්පාදය වැනි උතුම් කාලයක් ලබාගත් තැනැත්තා විසින් කර ගතපුතු නියම පින්කම හාවනාවයි. එහෙයින් ම මේ කාලයේ හාවනාව ගැන නොයෙක් විදියේ කරාත් විසිතුරු සිතිවිලින් පැවැත්වීම අතිශයින් පූදුසුජේ සලකම්. හාවනාව වැනි නිරාමිෂ පින්කමටවලට සිඛ නැමෙන්නේ ද බලවත් උපකාරක ප්‍රත්‍යාග්‍යන්ගේ මෙහෙයිමෙකිනි. එය ද අතිශය දුර්ලභ පිදුවීමෙකි. එහෙයින් මහජනයා තුළ පවත්නා ඒ තොද වාසනාවන් හැඳිම බිඳ දුම්මට මහ් යටපත් කිරීමට උත්සාහ කළපුතු නොවේ. එය වැවෙන ලෙසට කරා කළපුතුය.

හාවනාව නම්, “සිත කිලිටි කරනා රාගාදී පවි තසනා සිතිවිලි” බව පැරණි උගෙන් පැවැසුහ. රාග, ද්වෙප, මෙහා, මද මාන, මානසරුයාදී කෙලපුන් නියා සිත කෙලපෙන සැටි ඔබට ප්‍රත්‍යාග්‍ය විය, පුදුය. කුඩාගාඩ් ස්වභාවය තමාගේ අපිරිසිඹුම යක ගනිනින් තමා වසන තැන ද කුඩා ගෙදබවට ගැරවීමය. එයින් ඒ ස්ථානය නරකට හැරීම සුමඟම නරක විපාක සළයාලී ම ද කරන බව ප්‍රසිද්ධය. රාගදී පවිවල සැටි ද එසේය. එයින් නොකියහැකිනරමි නරක විපාක රෙසක් යැලුයෙයි. මේ ගතිය තසන සිතිවිලි හාවනායායි මුහුන් කිසුටි කැසීමය. පවිනයනා සිතිවිලිවල තවද ගක්තියෙක් වෙයි, එනම් කුසල් පහළ කරනා සැටියයි. සිතිවිලිලෙකින් පවි නැශෙන්නේ එහි පහළ කරන් කුසලබලවිගයෙනි. එහෙයින් හාවනාවේ දී පිදුවිය යුත්තේ අභ්‍යන්තරයෙහි කුළුල බල වේග බලවත් වීමය. කුසල් අතින් සිත දීපුණුවට පත් වීමය.

අකුසල් හෝ කුසල් හෝ නොසිනා නිකම් ම සිත තබා ගැනීම හාවනාවක් නොවේයයි කියපුත්තේ මෙකාරණය අනුවය. හාවනාවක දි පහළ කැරෙන කුසල් කවරේදුයි නියම අන්දිතින් හාවනාව කරන්නකුට විසඳා දීමට හැකිවිය යුතුය. හාවනාවක් කරගෙන යන කළේහි වෙනත් කුළුයකට සිත නොනැ-මෙතාත්, ඔහු හාවනා කරන්නකු ගේ ගණන් නොගත මැනුවේ.

දැන් මේ කරා අතරට, “මෙකාලයේ හාවනාවකින් දියානයක් මධ්‍යගයක් ලැබන්නේ ගැන” යන කරාව ද ඉදිරියට එයි. හාවනා කරන පක්ෂයෙන් මෙයට ගොඳින් විළිතුරු සපයා ඇතිවට එනිමු. හාවනාවක් කළ තරමින් දියානයක් ලැබිය නොහැකි බව සැබුය. දියානාදී ධර්මයන් අරමුණු කිරීමට තරමි යමෙකෙන් සිනේ හාන ගක්තිය නැතිනම් ඔහු රේවා එහි පහළ කරගන්නේ කෙසේද?

හාට්‍යාවක ප්‍රතිඵල වනාත් කීප ආකාරයයකින් සලකාගන්නට පුළුවන. නුමානුකුලට හාට්‍යාවක් පවතිවනාත්, ඔහුට විත්තෙක්ගෙනාව තොලුවේ යන්නේ නැත. ඒ විත්තෙක්ගෙනාවේ බලයෙන් ඔහුට ඒ ලඟ දී ම පිරිසිදු හැඳිමක්, සින් කැයේ පිළියක් හා අන්දියිලක් උකාන්තයෙන් ලැබෙනවා ඇත. එහි විපාකය ද කාමාවට වශයෙන් අත්‍යිභාෂාය. දෙවන තෙවන ආත්ම-හාට්‍යාදියයේ දී උදර විපාකයන් එයින් සැලැසෙනු ඇත. හාට්‍යාවක් නැති වැනිකම් කළේ ගෙවන්නා හට මේ වාසිය ලැබෙන්නේ නැත. නුමානුකුල වැදුපදෙස් ලබාගෙන යාන්ත පරිසරයක බලවත්සේ ජන්දය පිහිටුවා ගෙන හාට්‍යාවක යෙදෙන ත්‍රිගෝනු ණව්‍ය පුද්ගලයකුව ධූහාදියක් තොලුවෙනියයි කීම ජ්‍යෙෂ්ඨවායට පහර දීමෙකි. එයින් ඔහුට සින් දුසිරිතට පෙළඳඟී. ඔහුගේ කථාවත් කළුපනාවත් සිනත් මේරිජාවාවා, මේරිජා සංක්ෂේප, මේරිජාදිවිධි වන සෙයින් ඔහුට මේ සම්මාසම්බුද්ධ භාසනයෙන් පිහිටාක් ද තොලුවෙනිය යන බව විශේෂයෙන් සලකා ගතයුතුය.

හාට්‍යාවේ මාරුගය නම් ප්‍රධාන වශයෙන් කයන් සිනත් සුදුසු අන්දුමින් තබා ගැනීමේ සන්සුන් විඛ පිළිවෙළයි. ඒ සඳහා අවශ්‍ය වන කරුණු රෙසකි. යාන්ත වූ විවෙකවිණ් පරිසරයක් යොයා ගැනීම, විවරාදි පරිසරයන් පිරිසිදුව තබාගැනීම, අධිජයාන සංමාදන කරගන් සිලය, පැපුනැවීල්ලට හේතු එරුදිවිලින් තොර වීම, ඉන්දිය අමනාය, තොපසුබට විරියය, ජන්දය, රත්නාත්‍ය ගත භක්තිය, සහජජාතාය. සනිස්ථ්‍යාජ්ජ්‍යය යන මේ ගුණයෝ මැනුවින් දිපුනුවට පත් කරගත යුතු වෙති. ව්‍යායාම සංඝුජ්‍යාදියයන් හා පරාය-මින්හාර ගැනීමෙන් ද නිරෝගිතාව යෙගනයුතුය.

මේලුහට නියම තුමයක් අනුව සින පවත්වා ගෙන යාමේ උදා කායනීය ගැන සිතා බලමු. සින එකම අරමුණු කොටසෙක තබා ගැනීම හාට්‍යාවේ මූලය. මේ යාන්ත අරමුණ ම ගැන සින යොදුමින් එයින් පහළ වන දිපුනු වූ නිමිත්තාරම්ණය වර්ධනයෙන් එහි ප්‍රථමාදී ධූහා සින් පහළ කරුණීම ගම්හාවනාවේ ප්‍රතිඵලයයි. නිවරණදින්ගේ සන්සිදිම මෙහිදී සින්පරපුරට සැලැසන යෝද සැනැයිල්ලෙකි එයින් ඔහුට මේ පීවිතයේ දී ම කෙලපුන් ඉවත් කර ගත සිනින් සැපුවත් දිවිප්‍රිත්තමේක් සැලැසෙන්නේය. මෙය දිවිකෙකළුවරතෙක් යෙගත්තොත් ඔහුට ඔහු ලැභ උපත ද තොවරදින්නේය. යම්කිසි විදියයකින් අන්තිම දක්වා ඒ ගුණය යෙක ගත තොහැකි විනම්, උපදාහත් ගුණයේ කාමාවට විපාකබලය තොවුරදී දෙවන කුන්වන ඇදි හියයන්හි දී විදාගැනීමට ලැබේ හැකි විය යුතුය.

ඒ හාට්‍යාව අනින්‍යාදී උක්ෂණ තුන අනුව පස්ස්වස්කන්ධයන් පිළිබඳ එසැලැකීම, විමුදීම, තුවණීන් දකීම සිදු විමෙ දී එයට විදාගෙනායයි කියනු ලැබේ. මේ විදාගෙනා හාට්‍යාවේ ද විපාක එලයේ ලෙළුකික ලෙළාකාන්තර වශයෙන් දෙයාකාරයයකින් ලැබෙන්නාය. විදාගෙනා හාට්‍යාව නියමයන් තිවත් පසක් කරුණීම සඳහා ම කරනු ලැබේ. තිවත් සඳහා වූ මේ හාට්‍යාව බොහෝ කළයුතුය. “කනාධිකාර උපනිස්සයයම්පන්න”

යදී කියනු ලබන්නේ මෙසේ පුරුදු කළ පුද්ගලයන් සඳහාය. මෙසේ මේ විදරුණා හාවනාව තබාද්ධ හැම දෙනා විසින් ම පුරුදු කළපුතු ප්‍රධාන එළඹක් බව දනුපුතුය.

මේ හාවනා දෙකෝ දී ම මූලැ දී මේ කරුණු වික සලකන්න.

1. ශිලය පිරිසිදු ව තබා ගැනීම 6. කුඩා පළිබේද ඉවත් කර ගැනීම.
2. ද්‍රු පළිබේදයන්ගේ වෙන්වීම 7. සම්පන්නත්තකමාසයනාව.
3. සාලණ මිතුරකු සෞය ගැනීම. 8. නොපැහුබේතා විරිය.
4. කරමස්ථ තයක් උගුන්ම. 9. සද්ධා යාලිගුයන් පහළකර ගැනීම.
5. සුදුසු සෙනාපුනාක් සොයාගැනීම. 10. ජීවිත පරිත්‍යාගයන් එහි යෙදීම.

මුද්ධානුස්සනි හාවනා, මෙන්තා හාවනා, කායගනා සනි හාවනා, මරණානුස්සනි හාවනා යන මේ හාවනා සතර ඇසුලරන් විත්තන දමනය, විත්ත සමරය සලසා ගත යුතුය. ඒ අනුව සිත තුළ තිතර බලපාවන්තා ඇලිම, ගැටීම ආදිය සන්සිද්ධා ගතහැකි වෙනවා ඇත. මෙවා සන්සිද්ධා ගැටීමට නම් එහි ආදිනාවය පරික්කුලහාවය හෝ හාඳින් සලකා බලා එය දුරටිමට සිත යෙදා යුතුය. මෙසේ නොවිනම්, හාවනාව කරගෙන යන අවස්ථාවෙහිදී අතරින් පතර මේ කෙලෙස් පහළ විමෙන් හාවනාව නවතින්ට ඉඩ තිබේ.

මෙසේ සිත සකස් කරගෙන, බිරුම පක්ෂයට තුළබේයන් අධිරුම පක්ෂ-යෙහි හැකිලිමත් ඔබේ සින් දහුම් බලය කරගෙනාව ගත් තන්ත්වය විය යුතුය.

විශේෂයෙන් මෙහි පහත සඳහන් අත්ත්වාසය පටකය දෙස තුවිණ යොදාන්න: ඒ අර්ථාසායා ගොඩිසන්තා ගොඩිපරිපාකාය සංවිතත්ත්ව:

1. නොක්බම්මක්කාසය ගොඩිසන්තා/කාමෝ/සරාවාසස දෙස දැස්දාවිනා,
2. අමෙළාභජක්කාසය ගොඩිසන්තා ලො඗ දෙස දැස්සාවිනා,
3. අදෙසජක්කාසය ගොඩිසන්තා දෙස දෙස දැස්සාවිනා,
4. අමෙළාභජක්කාසය ගොඩිසන්තා මො඗ දෙස දැස්සාවිනා,
5. පවිවෙකජක්කාසය ගොඩිසන්තා සඩිගණිකාය දෙස දැස්සාවිනා,
6. නිස්සරජජක්කාසය ගොඩිසන්තා යන්නේ පැවතිවාගැනීම් දෙස දැස්සාවිනා.

අධ්‍යාසය සංයෝගීන් සමන්විත ගොඩිසන්ත්වයේ ලෝකෝන්තර මාර්ග ඇළානය මුහුකිරීම සඳහා පවතින්නාහ. ඔහු මෙසේ වෙති.

1. පණ්ඩ්වකාමයෙහි හෝ ගිහි වැ විචිංමති දෙස දැක්නා බේසන්සු නොක්බම්මයෙහි අදහස් ඇති වෙති.
2. ලෝභයෙහි දෙස දැක්නා බේසන්සු අමෙළාභ අදහස් ඇති වෙති.
3. ද්වෙෂයෙහි දෙස දැක්නා බේසන්සු අද්වෙෂ අදහස් ඇති වෙති.
4. මෝභයෙහි දෙස දැක්නා බේසන්සු අමෝභ අදහස් ඇති වෙති.
5. සඩිගණිකායෙහි දෙස දැක්නා බේසන්සු පවිවෙක අදහස් ඇති වෙති.
6. තුන්වැදුරුම හවයන්හි පණ්ඩ විධ ගතින්හි දෙස දැක්නා බේසන්සු නිස්සරජය පිළිබඳ අදහස් ඇති වෙති.

භාවනාවේ යථාර්ථය මේ අදහස් සය සපුරා ගැනීමය. එහෙයින් එහි යෙදෙන්නා මෙහි දක්වූ අදහස් සයෙහි ස්ථිරවැ පිහිටා එහි යෙදියපුතුය. මෙය නොසලකා හැර බාහිර වූ අදහසක් හෝ අදහස් කිපයක් මුදුන් පත් කර ගැනීමේ අදහසින් භාවනාවේ යෙදෙනාන් එයින් ඔහුට විඩාවට පත් විමට ඉඩ තිබ. ඔහුගේ සිත ද හැඟී ගන්නවා ඇත. නිසි පරිදි පහත්වා ගතනාගහයි. ඇතුම්මිට එයින් වැයදී ලෙසින් භාවනාකායීය ගැන හැඟීම පහළ කර ගැනීමට ද ගෙනු එන්නවා ඇත. එයින් දෙලාවින්ම පරිභිම සිදු වෙයි.

භාවනාවේ යෙදෙන්නා පතිරුප දෙසය මැනුවින් තේරුම ගෙන එහි අහිරුවීය පවත්වා ගතපුතුය. කළක මිතුරන් හොඳින් භෞත්‍යා ගෙන එබදු උතුමන් ආදරයන් ආසුරු කිරීමට පුරුදු විය යුතුය. අයෝනිසො මනසි-කාරයන් එහි යෙදෙන්නවුතුන් සිපුම ලෙස තොරුම ගෙන ඒ දෙකාවට ම ව්‍යවසික් ගස් දුරු කළපුතුය. යෝනිසො මනසිකාරයන් එයින් යුත් පුත්-පුද්ගලයනුන් ගරුවසයන් ඇපුරුණ කාබාගතපුතුය.

ලෞහ්ය, ද්විජය, මොහය, මානය, රේඛීව, මාත්සයනීය යනාමේ ක්ලෙසයන් හරිහාලියට තේරුම ගන්න. මෙවාට යට වූ සිත අපුරුය, තුවක මතු විමට එහි ඉඩ කඩ නැත. මෙවාට යට වී, වස්තු තත්ත්වය තේරුම ගන නොහැකිව, ඉදුරන් පිනවන්නට යන්නා විපත්මහක ගමන් කෙරෙයි. ඔහුට සැනැපිල්ල ඇතිය. මේ පුරුදු බල පැමෙන් නොයිතු අන්දම් විපත්වලට මහ පැදෙයි. වහාම යොනිසො මනසිකාරය උපදාවාගන්න.

මේ භාවනා උපලද්සයන් මෙහි කැටි ඡකාට දක්වනු ලබන්නේ නොයක් විට පහළ වූ නොයක් විදියේ අන්දකීම අනුවය. එහෙයින් මුලින් සඳහන් කරන ලද්ද යින් සඳහන් විමට ද ඉඩ තිබේ. එයේ ම එක ම අදහස දෙවිදි-යෙකින් ඉදිරිපත් විමට ද ඉඩ නිනේ මුල දී සඳහන් කළයුත්ත පසුවත් පසුව සඳහන් කළ යුත්ත මුලටන් යයදී තිබන්නට ඉඩ තිබේ.

මෙහි 108 වෙනි පිටුවෙහි විදරුණනා තුන්වරුගමක් දක්වන ලද්දේ සාමාන්‍ය ක්‍රමය සල්කාගෙනය. විශේෂ වශයෙන් තවන් ක්‍රම දෙකක් ද දක්විය හැකිය.” විපස්සනා ව. තිවිධා, විපස්සක පුද්ගල සෙදෙන. මහාබාධිසත්තානැඹුව පවිච්ච බොධිසත්තානැඹුව විපස්සනා විත්තාමයජ්‍යාණ සංවිධිතා සය මිහුජ්‍යාණ බුනා. ඉතරස්. පුනමයජ්‍යාණ සංවිධිතා, පරෝපජස් සම්භානා නාම. “දියනිකාය ටිකා/192/ විදරුණනාවේ යෙදෙන පුද්ගලයන්ගේ ප්‍රහෙදය අනුව විදරුණනාව තුන්විදැරුම වෙයි. මහාබාධිසත්තාව විරුන්ගේ විදරුණනාව, සෙසු ප්‍රාවක බොධිසත්තාව-විරුන්ගේ විදරුණනාව යනුවෙනි. මෙහි දක්වනාලද්දේ ප්‍රාවකබාධිසත්තාව විරුන්ගේන් මුල් දෙපස්සයේන් සාධාරණ ව ලැබෙන ක්‍රමයන් බව සැලැකිය යුතුය.

විසුද්ධිමගේයෝ.....

ආවාසො ව කුල ලාභය යනෙහි කම්මුව පසුවමා,

අද්ධාන ඕංචිත ආඩාඩා ගන්මෙර ඉදිනි නො දස”යයි

පලිබොධ 10 ක් පෙන්නා එහි ඉතා පැහැදිලි විවරණයක් ද පෙන්නු බව ප්‍රසිද්ධය. මෙහි ඉදිනිපලිබොධය වෙනුවට කිත්තිපලිබොධය බුද්ධකාජාධාරිකරාවේ එන්නේ එක්තරු විමර්ශනයක් මත විය යුතුය. විපුද්ධීමග්ගේ ම අග දී, “සා පතා විපස්සනාය පලිබොධා තොනි, න පතා යමාධිස්ස. සමාධී පත්වා පත්තබාධකා, තස්මා විපස්සන්තිරිකන ඉදිනිපලිබොධා උපවි-මින්දිතබොධා, ඉතරෙන අවස්ථය” යි එය සිය විමපුමට ම හාර්තය කරන ලදී.

මෙ කියන ලද පලිබොධ දහය පිළිබඳ කරාව පෙළේනි පිළිවෙළින් ඇක්තට නො ලැබුවෙය. වූලනිදිදෙසයේ 484 වෙනි පිටුවේ “සා පත්වෙකුම්දැධා සතිනි. සරාවාය පලිබොධ. එන්දින්වා පුත්තදර පලිබොධ. එන්දින්වා සත්තිධි පලිබොධ. එන්දිතවා” යනුවෙන් පලිබොධ කිපයක් ඇක්වන ලද බව පෙනෙයි. නොත්තියෙහි පලිබොධයක් දක්වා ඇත ද එහි මේ අදහස නැත. එහෙන් මිලින්ද පණ්ඩියෙහි ! වෙනි පිටුවෙහි කෙස පලිබොධ සොලසක් ඇක්වා ඇත. මෙයේ හෙයින් මේ සම්පූර්ණ පලිබොධ කරාව පුරාණ ආචාර්යීවරයන් ඉදිරිපත් කළ, හාවනාමාර්ගයට උරකාර පිළිවෙත් මහක් බව සාදරව සිතට ගතයුතු වෙයි. මේ පලිබොධයන්ගෙන් මිලේ සැයැ මැනුරින් රිශ්වදිමාරුගේ ම ඇක්වන ලදී. මෙයින් සම්පූර්ණයෙන් මිදි ගත්තපුට අවසානය තෙක් ස්වකීය හාවනා වැඩ පිළිවෙළ පහසුවන් ද නොනවත්වාද කරගෙන යාහැකි වනු ඇත සුත්වගයෙන් හාවනාව කරන්නකාට ද උපතිග්‍රය සම්පත්න දුයුණු පුද්ගලයකු හට ද මේ පලිබොධ අනරේහි ම රැඳිගෙන වෙසෙමින්ම ස්වකීය හාවනා කායෝගී මුෂ්‍රා පත්කර ගනහැකි වනු ඇත. එහෙයින් මෙකියන ලද පලිබොධයන් මගහරවා, ගත නොහැකියෙහි සිහුමින් හාවනාකායෝගී නාවත්වාලියපුණු තොවේ. අද අපට ලැබේ ඇති ක්ෂණයම්පත්තිය ඉතා දුර්ලභ බව. සලකා එයින් නියම ප්‍රයෝගන ගැනීමට උනත්දු යියපුණුය.

මේ පලිබොධයන්ගෙන් මිදීම මෙන් ම තම ඇසුරට ලැබෙන ප්‍රිල වූ නියම පිළිවෙත් මහ නොදත් උපදෙස් දෙන්නාන්ගෙන් බෙරිමට ද තදින් සිතට ගතයුතුය.

එමස්ම සුදුසු උපදෙස් දෙන තීයම කළණම්බුරුණ සොයා ගැනීමට ද තුවන යොද උත්සාහය ගතයුතුය. හාවනාමය වූ ඉතා පිරිසුදු උසස් කායෝගීන් සඳහා උපදෙස් ගැනීමට සුදුසු තරමේ පුද්ගලයකු සොයා ගැනීම පහසු නැත.

“න ව්‍යෙන රුපෙන නමරා සුජානා
න විස්සස් ඉත්තර දෝසනා,
සුසස්සුතානා හි වියසුජනෙන
අසස්සුතා මෙළාක මීම් වරන්ති.”

යන්නෙන් වදා පරිදි හැඩැහුව අනුව පුද්ගලයා හැඳිනීම පහසු නැත. දුටු පමණින් විශ්වාසය තැබිය යුතු නැත. කවර හෙයින් ද? ඉතා උසස් සංයෝගීගේ හැඩැහුව ගන් අස්ථනයෝ මේ උර්තයෙහි වාසය කෙරෙනි. එහෙයිනි.

හාටනාට මැනැවින් පුරුදු කළ, හාටනාටට අදු ධර්මයන් පිළිබඳ තේරුමක් ඇති පුද්ගලයකු මොයාගෙන, ඒ මගින් නිසි උපදෙස් ලබමින් සුදුසු පරිසරයක වෙසෙමින් හාටනාවේ යෙදීමට ලැබේතොත් එය ඉතා උසස් ලාභයෙකි. උපදෙස් දෙන්නාකු ලැබෙන තොගාකි වූවත් නිකම් නොසිට පොත පතින් වූව ද කරුණු තේරුම කරගෙන හාටනා මනසිකාරයේ යෙදීම නොදාය. ගුරුවරයකු ගෙන් උපදෙස් ලබමින් හෝ එසේ නැවත හෝ හාටනාවේ යෙදෙන්නා තමන්ගේ හාටනා තතු අනුශ්‍රාව කියන්නට යාම හානිකරය.

හාටනා මනසිකාරයක නිසි අත්දේමින් යෙදුනාවූ ද හාටනාට වරද්‍යාගත්තාවූ ද බොහෝ දෙනා තමාගේ නොදාන්කම් තේරුම නොගෙන තමන්ගේ දැනීම හෝ නොදානීම පමණින් සියලුල ප්‍රමාණ කරගෙන අනුත්තට උපදෙස් දීමට මහා කරුණකුට අක්වන්නයි ද පෙනෙයි. එබදු පුද්ගලයන්ගේ මුළුවට ගෙලන කතාවන් නිසා එවාට ඇඟුම්කන් දීමෙන් බොහෝ දෙනා හාටනා කායනීයෙන් පිරිහිශිය අවස්ථා අපට දැනගත්තට ලැබේ අංත. එංජයින් හාටනාවේ යෙදෙන්නා තමන්ගේ හාටනා මනසිකාරයේ තතු අනුත් ඉදිරියේ කියාපුමට නොයා යුතුය. කළමාණමිතු සම්පත්තියන් යෝනිසො මනසිකාරයන් හාටනා මනසිකාරයේ යෙදෙන්නාවින් හට ඉතා ප්‍රයෝගනවත් බෙවි විශේෂයෙන් සලකා ගත යුතුය.

මිත් වර්ෂ කීපයකට පෙර සජ්තවීපුද්ධි හා විද්‍රෝහාජ්‍යකා තමින් කුඩා පොතක් මෙම නිස්සරණ වනයෙන් නිකුත් කිරීමට යිදුවිය. එය සැපයුන් ගම්ප විද්‍රෝහා හාටනාවන් බොහෝ දුරට දියුණුවට පත්කරගත් යෝගාවටිරායන් සඳහාය. මම කුඩාපොත පිළිගත් ඉණවත් නැණවත් වැඩිහිටි පිරිය හාටනාරම්භයකදී මේ මුලින් හාටනාට පිළිබඳව දතුපුණුවූ කරුණු අන්තරාගත පොතක් සැපයෙනවා නම් මැනැවිදි කියන්නට වූහ. ඒ හැම පින්වතුන්ගේ ම අදහස සපුරාලීම සඳහා මේ පොත සැපයුණු බව කිව හැකිය.

විශේෂයෙන් මෙබදු හාටනාමය වැඩ පිළිවෙළක් නිරවුල්ව ගෙනයාම සඳහා මාව පෙරමුණු කරගත් ශ්‍රී කලුෂාණී යෝගාග්‍රම සමුත්පාදක ප්‍රත්‍යාග්‍රහණ පැන්ඩිත කඩවැදුදුවේ ශ්‍රී ජීනවාං මහාස්ථානීරයන් වහන්සේ මෙහිලා කෘතජා පුරවකට සිහිපත් කළපුණුය. උන්වහන්සේ ඇතුළු ශ්‍රී කලුෂාණී යෝගාග්‍රමයේ කලුෂාණාධ්‍ය ගෙය ඇති සියලුම සමුළුසරුන් වහන්සේලාගේ ලෙඛුණු පැණුම සහිතෙවා.

මෙයේ සකස්වූණු මේ පොත මුදුනද්වාරයෙන් ප්‍රකාශයට ප්‍රමුණුවාලීම සඳහා කොළඹ හැවිලෙකු වුවන්හි උදාහුණ මාවතේ සැදුහැවත් පරින්‍යාගනිලි ගෙන්මා උපදෙස් නොනා මහන්මිය විහින් සිය දෙගුරු ස්වාමිපුත්‍රාධින්ට පින් පැමිණවිලේ අදහසින් ඉදිරිපත්වීම සම්බුද්‍ය සපුහට ඉමහන් පිටුවහලක් බව කිව යුතුය.

මෙ පොත සකස් කිරීම සඳහා අප හිතවන් සිංහ බොහෝ දෙනකුගේ උපකාරය ලැබුණු බවත් ඒ හැමදහා ඇතුළු දෙවියන් සහිත ලෝකයාට අමාමහ නිවන් සැනැසිම ලැබේවායි ඉතුළින් පත්‍රි.

“සහා සමාගමමා හොඳු”

මෙයට,
සුදුන් හිතුනි,

මාකර ජ්‍රී ඇඟාරාම සෑවිර.


නීස්සරණ වනය,
මේරිගල,

ජ්‍රී බ්‍රි.ව. 2526 ඉල් අව 11,
1982 දෙසැම්බර මස 11.

රනනාත්‍රය සේවා

1. ත්‍රිංගන් පාරමිතා පුණී—
පරිදුද්ධ ගුණාලයම්,
විබොධාතිගයා වස්ථා—
බුද්ධරත්නා හජාමෝහම්.
2. ප්‍රගාන්ත්‍ර ගාන්ති සට්‍රීසව්—
සට්‍රීසා සම්පදා පදම්,
කම් මම් නුදා ග්ලාග්සාව—
ධම්මරත්නා හජාමෝහම්.
3. සංහතා සඳ් ගුණෙනා ගෙස්ස්ව—
හතාබෝසා බල සම්හවම්,
මෙකවල්‍යනාත භාත් පද්මම—
සයිනරත්නා හජාමෝහම්.
4. රත්නත්‍රයානුභාවෙන—
ලොකත්‍රාණ විධායිනා,
මන් මනා ගාන්ත මෙමකගුශ—
භාවිත වාස්තු සට්‍රීද.

ගාන්තියි! ගාන්තියි!! ගාන්තියි!!!



මේතිරිගල නිස්සරණ වනයේ ක්‍රීඩානාවායේ
මහෙපාධ්‍යාය මාතර ශ්‍රී ඇනාරාම ස්වාමින්දයන් වහන්සේ

కుమా - విద్యాగీనా గూలనా లాగీయ

1

గూసినా సత్తిపనేనీయ గూ కుతుం సత్తిపనేనీయ
నామో కట్టు ఒగ్గవితో అరణితో సమొ, సమ్మిధియు

“అయి.. కమ్మల్చుతి ఉద లతకుహావినా
యానూని సంవెరశీయా బిభ్ర ఉద,
సంవెగ సంవెరశీయిష్ట లిష్ట్స్ట్స్ట్
సంవెగ ప్రతికుతూ’ లి ప్రయుష్య యోనిస్యా. 1”

మొ ప్రకాశ వ్రియే జండా, జంమ్మెండ్ జస్ట్రు పిల్లిబెడ్ లంహస్
వైచి రిస్క్ సల్పు, ద్రున్ లంహా కల్పుండుతెత్తు ప్రయైశ్ అవ్విలూ ఆట్ట్రూ
ఉత్తమంచుగె ఖాలిచిన్ ప్రాను న్యాశ్, పిరిష్ట్ట మ్రులిన్ బోహ్యు వార
గఱునాక్ నీపుత్ లి ఆటైడే పితీయ ఖైకి వ్రి గార్యా రంసునాయెకి.
మెయ చెంచి డోటువిలిర లోకయా ఖం లంహస్ వైచి రిస్క్ సాఫ్
గైనీమిల లపకార లి ఆటైడే స్టోకియ ఖైకి య. లిహెచిన్మి
డోటువిలిరయనాల ఉత్సామిన్ ప్రయోజనావిన్ యదె స్టోకియ ప్రున్ వ్రి
ఉత్సా అగనూ గార్యా రంసునాయెకి. లిచెం గ్రెజెచె అవ్విలుండెయెకి.
పంచారె వైరి ఉన్ను ప్రాంగులయా ప్రబ్రాయక్క కిరిమిల అనీయ సమన్
వ్రి దీపుంచు బెలయక్ అనీ అవ్విలుంతుంక అగనూ అధుచే రిసెకి. లియేతు
వ్రి అవ్విలుం రిసెకి. మెచిన్ పాలువెనా అధుచ మెచే కొవచ్
పశుకుల లెన్ కొవ ధువుల్లు.

1. మొ అపార ఖమ్మల్ లోవి తిచెన్సేన్, తమ తమనాల అయన్
ప్రతిపద్ధతిన్ సప్పరు చ్చుకుర గైనీమిల ప్రుప్రు వ్రి హోదాల ల్లే, ఉద ఆనీ,
అవ్వికాశ ఆనీ, ఖుమియెకి. జ్యునాయెకి. లియ ద పాలు ద్వాలబెయ.

2. මෙ අපට හමු වි ලැබේ තිබෙන්නේ, කඩනොකාට ප්‍රති-පදවින් ඉතා හොඳින් සපුරා ගැනීමට පිළිවන් වන අවධියෙකි. අවස්ථාවෙකි. මෙයද බොහෝ දුලබය.

3. මෙ භූමියේද, මෙ ලැබගත් අවධියේදීද, දුකින් නිදහස් විමට සිනැශ කරන තෙලෙස් හිනි තිවාලිමට සමත්, මග පල ලැබ ගැනීමට උදවු වෙන, ඔමට විද්‍රෝහනා භාවනාවන් කළහැකි වෙයි. කර ගැනීමට පිළිවන් වෙයි. මෙය ද ඉතාමත් දුලබ කරුණෙකි

4. මෙ කියන ලද භූමියේදීද මැ, මෙ කියන ලද අවධියේදීද මැ, අපට පහළකර ගැනීමට සිනැශ කරන සංවේගය මැතැවින් මතුකර ගැනීමට උපකාර වන නිසි කරණු බොහෝ සෙසින් ඉඟිටම හමු කරගත හැකි වෙයි. මෙය ද දුලබ කරුණෙකි.

හොඳින් සලකා බලන්න. අපට හමුවෙන මිනිස් සතුන් ගෙස බලන්න. ඉනට වතක් නැතිව, කුසට අහරක් නැතිව, විසිමට නිව්‍යනක් නැතිව, අදව්, බිහිරිව, ගොජව්, කොරව්, මුඩ සිරුරෙන් පෙලෙන පුලුව වැළපෙන මිනිස් සතුන් ඔබට පෙනෙනු ඇත. මෙ පමාවීමේ වරද නොවේද? දුකින් පෙලෙන තිරිසන් සතුන් ඔබට පෙනෙනු ඇත. ඔබට නො පෙනෙන ප්‍රේත සතුන් භා නරකවිල බිජිපුණු දුක් විදිනා නිරා සතුන් ගැන සිතන්න. ගෙවා පමාවීමේ වරද නොවේද? අද ඔබට ත් අපට ත් ලැබේ තිබෙන්නේ මෙවා ගැන දත ගෙන උත්සාහවත් වි මෙයින් නිදහස් විමට වැඩ කර ගත හැකි උතුම් අවස්ථාවෙකි. විමසුම් සිත් යොදාන්න.

5. එහෙයින් මෙසේ කාලාන්තරයෙකින් දුලබව ලැබෙන, ඉතා අගනා ප්‍රයෝගනයන් රැසේ අයය-ඩිටිනාකම හොඳව තේරුම ගෙන එය පැහැර නො ද්‍රා, සංවේගයටත් සංවේගනායටත් හේතු තුවණින් සලකා, සංවේගය පහළ කර ගෙන මැ ඒ ප්‍රතිපදවේ යොදාන්න.

“තිපතනකි බණාතීතා – අනාමනක දුකක්සාගරර,
තසටා පගෝගා කාතකේඛ – යාවතිවයින් සාසන්”
“ද්‍රිඛලරාපදන”

ලැබගත් ස්ථිර ස්ථීපත්තිය ප්‍රයෝගනයෙහි නොයෙද එය පැහැර හැර නැතැත්තේ ඉමක් කොළක් නැත්තා වූ මහත් දුක්

මූහුදක වැවෙන්නා හ. එහෙයින් මේ උතුම් සපුන කිංගො අවදියෙහිදී භාවනාවේ යෙදිය පුතුය යතු මේ ගාලාවේ අදහසයි.

මතුස්සෙලාහා - සඳහමේ සුජාවේදීමේ,
යෙ එලු. නාධිගව්‍යන් - අන්නාමේන් තෙ බණ්!.

මැනුවින් ප්‍රකාශ කළ ගාසන ධ්‍යෝයක් (බුද්ධිය්ථාද කාලයක්) ඇති කළේහි මිනියන් බවක් ලැබුගෙන, යම් කෙනෙක් එයින් නියි ප්‍රයෝගතයක් තො ගනින් නම්, මුවුනු ලබාගෙන තිංගො සූජන සම්පත්තිය පිරිහෙලා ගන්නේය. “බුද්ධිය්ථාද පරමා කාල සම්පත්ති” යතු හෙයින් සම්පත්ති කාලය බුද්ධිය්ථාදය පරම කොට ඇත්තේය. එය ලෙෂකයේ ඇති උසස්ම කාලයයි, අවස්ථාවයි. බුදු කෙනෙකුන්ගේ පහළවීම අනුව ලැබෙන, බුද්ධිය්ථාදය ලැබෙන්නේ මේ මිනිස් ලොවේය. දිව්‍ය මුහුමාදී සෙසු සත්ත්වයනටද, එයින් අනනත වැඩ සිදුකර ගතහැකි වන්නේය.

බහුණි අක්‍රිණා වූත්‍යා - දුග්‍රැලස්සානාරාධිකා,
කදවී කරහවී ලොකෙ - උප්‍යාජනන් තරාගතා.

දුර්ලභවී ලද මේ අගනා අවස්ථාවන් නිසි ප්‍රයෝගන ගැනීමට බාධකයේ ද තොහෝ වන්නාහා. බුද්ධිරයන් වහන්සේලාගේ උපන ලැබෙන්නේ ගෙවී ගෙවී යන මේ සංසාරයෙහි ඉතා සුළු කළෙක පමණය. මෙසේ ගෙවෙන සංසාරයෙහි බුද්ධිරයන් තුළපදනා කාලයෝම බොහෝ වෙනි. සත්ත්වයකුගේ කම් වතුය පෙරෙලන සැරිය ද සලකා බලන කළේහි මේ මිනිස් ලෙඛව, දෙව් ලොව, බිඛලොව යන මේ උසස් භුමි වලල හැමදම උපදිනු ලැබෙන්නේ නැත. එය පෙරේ පෙරේ යන ස්ථාන නිස්ථික (31) කි. එක්තිස් තලය කියන්නේ මෙවාවය. මෙයින් ලෙහෙයියන් පෙරෙලන්නේ උපනේ පටන් නිෂ්පූජු දුක් ඇති දූෂිත තත්ත්වයනටය. ඒ භුමි තියුණික මෙසේයි:::

1. ඔහුපත් නිරා රාජිය සහිත කාලපූත්‍රාදී අවකින් සැදී නිරය. භුමිය.
2. නානාප්‍රකාරයෙන් දක්නා ලැබෙන තිද්‍යයක් නැති පාඨ කම්යන් වැවෙන තිශේෂන් යෝනිය.

3. කියා නිමකල නො ගැනී දුකින් පිරි නිජ්‍යාම තෙහිකා දී ප්‍රේත විෂය.
4. අපාය දුකට නො දෙවෙනි මහ දුක් ඇති අසුර ප්‍රේත රාසිය ය.
5. නොයක් අපුරින් බෙදී ගිය මිනිස් ලොවය.
6. වාත්මණාරාජිකාදී දෙවි ලෝ සයයි, මෙයේ කාම-ගවයෝ 11 ය.
7. බුහුම්පාරිස්සජ්‍යායේ පටන් අසභ්‍යසන්තය දක්වා ඇති සාමාන්‍ය බඩු ලෝ 11 ය.
8. ආකාසානක්ෂායනනාදී වශයෙන් නම් කරනු ලැබූ අරුප බඩු ලෝ 4 ය, සුද්ධාචාරාය හුම් පහ (5) සමග සියල්ල එක් තිසුකි.

මේ ගණනේ දී අට මහා තරකයම කියා තිම කළ නොහැකි අප්‍රමාණ දුක්පිලින් යුතු එක ක්‍රියක් වශයෙන් ගණන් කරනලද බව යැලුකිය යුතුය. මපුපත් ගණනන් අපාය ගණනන් මෙයට වෙන් වෙන්ව ගන්නා කළු ගණන මෙයට වැඩිවෙයි.

සත්ත්වයන්ගේ කම්මිවතුය පිළිබඳ අකුසලකම් වේගය බල පවත්වන විට, සනර අපායේ උපත ලැබේයි. තුළලකම් වේගයන් මිනිස්ලෝ දෙවි ලෝවල ද, මහදේශන බ්‍යානයන් ලදහොත් බඩුලෝවල ද, "අනාගාමි" වූවහොත් සුද්ධාචාරාය හුම්වල ද උපත ලැබේයි. මිනිස්කු එම උපත ලැබීම ද්‍ර්ජකර එම බුදුපියාණන් වහන්යේ විසින් නොයක් උපමා ගෙනහැර පාමින් දේශනා කරන ලද්දේය. ඇස්, කන්, ආදී ඉන්ද්‍යයන් විකල නොවී සම්පූර්ණ ඉන්ද්‍යයන් ඇත්ති මිනිස් එවිනයක් ලැබීම තවත් ද්‍ර්ජකර බව දේශනා කරන ලදී. බුදු සපුනක් පවත්නා කාලයේ එබදු මිනිසන් බවත් ලැබීම හොඳවම ද්‍ර්ජකරය.

තයිදී සම්මුව්‍යත් - ය. ගලාකස්ම්. සුදුලෙහා,
මත්‍යස්සනාපට්ලාහො ව - සඳහුම්ම්‍ය ව දෙසනා,
අල්. වායම්තු. තනු - අකුකාමලන ජනකානා.

මේ සම්මුඛ කරගත් මහා සම්පත්තියන් ප්‍රයෝගනයක් ගැනීමට තමහට හිතකුමැති තැනැත්තා විසින් දැන් සිත් යෙදවිය යුතුය. පැහැර හැරයොත් වෙළඳ බඩු තිබේදී ඒ බඩු නොගෙන

තුවෙන වෙළෙන්ද මෙන් බොහෝ කළක් තුවෙන්නට පිදුවන්නේය. අස්ථියිල්ලක් ලැබ ගැනීමට සැතැපිලි පූජාමක් හෙලාලීමට නම් කළ යුත්තේ ගම්ම විද්‍රෝහනා හාවතාවක යෙදීමය. විද්‍රෝහනා හාවතාව ඉතා උසස් පූජා කරම යෝගයෙකි. එයින් ලැබිය හැකි උසස්ම ප්‍රයෝගනය නම් - ප්‍රකිප්පය නම් - දුකින් තිදිහැස් වී අමාමහ තිවන ප්‍රත්‍යාශක් කර ගැනීමය. යටත් පිරියෙයින් සිලෙකු පිහිටා වින්ත්විපූද්ධි, දිවයිවිපූද්ධි, කංඩාවිතරණ විපූද්ධි යන මේ විපූද්ධි තුන හෝ ලැබූ ගක්හොත්, දෙවන ජීවිතයෙහි අපාය බියෙන් තිදිහැස් වීමට සම්මේක් වන්නේය. එහෙයින් ගම්ම හාවතා වඩා සිත සත්‍යාගතිත්වා! විද්‍යුත් වඩා මේ උතුම් තිවන් පූජාව ලාභය අත්‍යන්තර ගැනීමට උත්තු වෙතවා!

යෝගාවච්චයා නම කවරේද?

යෝගාවච්චයා නම්, ආධ්‍යාත්මික පාරිග්‍රෑද්ධියක්ත් ආධ්‍යාත්මික අභිවර්ධනයක්ත් අපේක්ෂා කරන පින්වතාය. ඔහුගේ ක්‍රියා සරණීය-ක්‍රියා මාරුගය - හාවතා කරමයයි. ඔහු මෙයට සම්බන්ධ කරගෙන ස්වක්‍රීය මූල මහන් වැඩ පිළිවෙළම ගෙන යනවා ඇත. ඔහුගේ මේ වැඩ පිළිවෙළේදී පළමුවෙන් ආධ්‍යාත්මික පාරිග්‍රෑද්ධියක් දෙවනුව ආධ්‍යාත්මික සංවර්ධනයක් යුතුරා ගැනීමට හැකි වෙයි.

ඒ කියන ලද ආධ්‍යාත්මික පාරිග්‍රෑද්ධිය ලැබෙන මාරුගය නම්: හාවතා ක්‍රියාවට පරිපන්ශ වූ, සිත් සතන් නාරකට යොදනා, සිත් කෙලෙසන ක්ලේංසන් හා උපක්ලේංස සම්ඟය දුරලා සිත පූමගට යොමු කරවීමයි. මේ කියන ලද්දේ හාවතා සිද්ධිය පිළිබඳ ඉතා සාර්ථක වැඩපිළිවෙළකි. එය බරවැඩියි. නොයෙක් විදියේ හැල තැපිලිවෙළට හාජන වන එකක් එව කල්ඩැනිව සලකාගෙන තිබේ මැනවි.

මෙහිදී මේ කරගෙන යන වැඩපිළිවෙළ ඇතා තිවන කරුණු රෙපෙකි. තිපයෙක් මෙයේයි:-

- (අ) ඇතුම් විට වේදනාවෙන් මිරිකී යාම හේතුකොටගෙන යෝගාවච්චයාගේ වැඩ ඇතැහිවියි. තවතියි. කරගත තොහැකිවියි.
- (ආ) ඇතුම්විට කම්මහන තීරස වීමෙන් ඇතැහිවි. තවත්වන්නට සිදුවියි.
- (ඇ) ඇතුම්විට සිත විසිරි යාමෙන් ඇතැහිවියි. තවත්වන්නට පිදුවියි.

- (අ) ඇතුම්විට තිදිමක නිසා ඕනෑකම සිංහලේම වැඩ ඇතහිටියි.
- (ආ) ඇතුම්විට ප්‍රතිඵලයක් තැනැයි සිත දුබලකර ගැනීමෙන් සම්පූර්ණයෙන්ම තවත්වන්නට පිදුවියි.
- (ඇ) ඇතුම්විට විතරක ටාරුවට යට්ටි යාමෙන් සිත දුබලටි වැඩ ඇතහිටියි.
- (ඈ) ඇතුම්විට අනුන් සංඛ්‍යා කරන්නට යාමෙන් හාටනා වැඩ ඇතහිටියි.
- (ඉ) ඇතුම්විට ඉත්තා තැන එපාවීමෙන් ඇතහිටියි.
- (ඊ) ඇතුම්විට පිරිස එපාවීමෙන් ඇතහිටියි.
- (උ) ඇතුම්විට කමටහන එපාවීමෙන් ඇතහිටියි.

මෙහි කරුණු දහය (10) ක් සඳහන් වී තිබේ. කරන හාටනාමය වැඩි පිළිවෙළ ඇතැහිටින කරුණු තව කොනෙකුත් තිබිය හැකිය. මෙයේ මේ බාධකයන් දුන තෝරුම් කරගන්නා හැම අවස්ථාවකදීම යොනිසා මනයිකාරය යොද ඒ ඒ බාධකයන් ඉවත්කර ගැනීමට යෝගාවවරයා උනන්දු විය පුතුය. මෙබදු අවස්ථාවන්හි දී මෙහි මුළුන් සඳහන් කළ ගාරාවේ ඇතුළත් අදහස් මනසට නගා ගැනීමෙන් ද යරෝක්ත බාධකයන් මගහරවා ගැනීමට හැකිවේයි.

යෝගාවවරයාගේ තත්ත්වය

යෝගාවවරයාගේ සම්පූර්ණ තත්ත්වයය සිරුරය, ඒවයයයි දෙයාකාර වෙයි. ඔහුගේ සිරුර තමි: හාටනා මනයිකාරයයි. ඒවය තමි: ඒ මගින් ඔහු තුළ වැඩින තුවණයි. එහෙයින් මේයෝගාවවරයා සතියම්පරණයෙහි දෙකින් අදුනවා දීම තිවරද යයි පලකම්.

යෝගාවවරයා විසින් අරමුණ දෙස බැලීමෙදී, එනම් කමටහනට සිත යෙදීමේ දී හා ඉන්දිය අවරයනට හමුවන අරමුණු වලදී ද, සිත මධ්‍යස්ථාවයේ තබාගත පුතුය. යෝගාවවරයාට ලැබෙන යෝගානුහාවයේ සතර දෙනෙකි. එනම් :

- (අ) අනුරෝධයෙන් තොර බව හෙවත් පුද්ගලයන් හා නොයෙකුත් දේ ගැන බැඳීමක් නැති බව.
- (ආ) විරෝධයෙන් තොර බව හෙවත් පුද්ගලයන් තිසා පහළ කරගන්නා ගැවීමක් තැකි බව.

(ඉ) අරති රති දෙකින් සිත තොසැලීම.

(ඊ) අහුත පෙක්කිප හෙවත් නැති දේ ඇතුල්කිරීම, ඩාකා-පනයනය හෙවත් ඇතිදේ අස්කිරීම යන දෙකින් මිදි සිත් ජැවැන්ම යනුය.

නැති දේ ඇතුළ කර ගැනීමෙනුත්, ඇති සැබෑ දේ අධින් කිරීමෙනුත් තොර වූ යෝගින් තුළ ලැබෙන ගුණයෝ අයෝගින් තුළ තොලැබෙනි. යෝගයට සමර්ථවීම නම් මෙති සඳහන් අගුණ කොටසින් වෙන්වූ ගුණ කොටසින් යුත්ත වීමය. මෙවා දියුණුවට පත්කර ගැනීමට විරෝධ හා තුවන දියුණු වී තිබිය යුතුය. එය නැති නම් අතරමග නතර වීම සිදුවෙයි. එය අත්ත-රායකර වෙයි. රී ලහට සැලැකිය යුත්තේ සම්පර්කයයි. එය නැති නම් උපාය අධිතිකර ගැනීමටත් අනුපාය වර්ණනයටත් සමර්ථ තොවේ. සම්පර්කය නැත්තා ඒ දෙක්දීම මුළා වෙයි. ඒ දෙක්සි තුමුළා නම් ඒ දෙක පිළිබඳව නිසි පරිදි ක්‍රියා කිරීමේ සමත්කම ලැබේ.

1. මෙයේ යෝගාවච්චරයා අනුරෝධයෙන් හෙවත් බැඳීමෙන් තොරය. එහෙයින් මතාප අරමුණෙහි ආකාවත් බැඳීමෙකින් පිඩා තො විදියි.
2. හෙතෙම විරෝධයෙන් හෙවත් ගැටීමෙන් තොර වේ. එහෙයින් අමතාප අරමුණෙහි ගැටීමෙන් පිඩා තො විදියි.
3. අරතියෙන් තො සැලෙන හෙයින් කමටහන් මෙහෙයි කිරීමෙහි සැදී පැහැදි වෙසයි.
4. රතියෙහි තොසැලෙන හෙයින් විවේකවත්හි යෙදී විසි-මට පුදුසු වෙයි.
5. කෙමලපුනට ඉඩ සලස්සා ගන්නා බැලීමක් තො වන හෙයින් මොහු අරමුණ දෙස බලප්පනේ එහි අඩුතැන් පුරවමින් තොවේ.
6. එසේම හෙතෙම ඇති වැඩිතැන් අධින් කරන්නේ ද තොවේ.

යෝගාවච්චරයාගේ වැඩි

1. යෝගාවච්චරයා තමාගේ වැඩි ඉතා සැලකිලිමත්වැ සැපැ-සිය පුතු වේ. එසේ මැ ඒ වැඩි නිරවුල්ව එකින් එකට ගොනු කොට තැබූසේ පිරිසුදුවට තැන්පත්වැ තිබිය පුතුවේ.

2. සිත්තුල පහලවත්තාවූ ද, පහල කරගන්තාවූ ද, සිතිවිලි අදහස් පිරිසුදු ඒවා විය පුතුය. අදහස්-සිතිවිලි අපිරිසුදු වනවිට, යෝගාවච්චරයා අයෝගාවච්චරයෙක් වන්නේය. තුෂුදුස්සෙක් වන්නේය.

3. ගමඟ භාවනාවෙහින් විදරුණනා භාවනාවෙහින් දෙක්හිම යෝග ගබාදය ව්‍යවහාර කරනු ලැබේ. එහෙයින් ගමඟයෙහින්, විදරුණනා යෝගයෙහින් යෙදෙන්නා යෝගාවච්චරයාය. “යොගා-අවච්චරත් ති යොගාවච්චර” යනු හෙයිනි. “යොගාවේ ජායතී භුරි” යනු හෙයින් කමටහන් අරමුණ යෝගයයි. එහි පැවැත්මෙන්, “යොගා අස්ස අන්තීති යොගී” සේ යොගී ගබාදය වහරට හිය සැවිය. ගෝගී තාමය එහරට යෙදීම ගැන හගවත් ගිතාවේ 6/1 මෙමසේ සඳහන් වේ:

‘අනාක්‍රිතය කළීපලං - කායේ කම් කරාති යා, ,
ස සනායාසී ව යොගී ව - න නිරයිර නවාත්‍රියා.’” සේ.

යමක් කම්පල වලට හේත්තු නොවී, කළමනා ක්‍රියා කරයි නම හේ සනායාසී ද යෝගී ද වෙයි. නිරග්නි හේ අත්තිය හේ නොවේ. වෙනික සනායාසී පයේශීය යොගී ගබාදය ගැන පමණක් සිත යේද ඇතැම්හු, “මේ ලංකාවේන් යෝගීන් ඉන්නවාදු” සේ ප්‍රශ්න නාගති. ඉන්දියාවේ සිට ආගන්තුකව හේ සනායාසියකුව ඇවින් විසිමට තවම ඉඩ කඩ ඇහිරි ඇතැයි නො දන්මු.

4. සමපුරුණව හේ අරධවශයෙන් හේ භාවනා උපදෙස් දෙන තැන්ද මේ දිවයිනෙහි මොහේ ඇත. ඒ තැන්වලින් ප්‍රයෝගන ලබන්නො ද දහස් ගණනින් සඳහන් වෙති. මෙයේ ව්‍යුදු යෝගී යෝගාවච්චර අභිඛානයන් ඉන්දියාවටම හාර දී කල් ගෙවීම ඇතාන්විත නො වන බව සැලකිය පුතුය.

5. යෝගාවච්චරයා ඇතාන්විත විය පුතුය. මහුගේ මුදා-වෙන් කරනවැඩික් නැතිවිය පුතුය. ගම් හෙයකින් හේ මුදාවෙනම්, මුදාවෙන් ත්‍රිවිධඳාරය මෙහෙයවී නම, එයින් ලැබෙන නපුරු

ප්‍රතිඵලය සාමාන්‍ය පුද්ගලයකුගේ ත්‍රියාධාරයෙන් සැලැසෙන ප්‍රතිඵලයනට වඩා දරුණුය. එසේන්ම හෙතෙම යෝගාවච්ච තන්ත්වයෙන් ගිලිඹී යන බවද සැලැකිය යුතුය. මෙයේ කියන්නේ සකල යෝගයම් ඇඟනය උඩ රඳා පවත්නා හෙයේති. එය බුදු දහමේ එන යෝගීයෙන් මනසිකාරයයි.

විදරුගනා යෝගය කරන්නා තුළ තුන් ආකාරයකින් මේ ප්‍රජාව ලැබේය. “තික්කකූ. පස්සු ආගතා තක් පස්මූ ජාති පස්සූ” । “සිලේ පතිච්චාය” යනාදී ධරුමයෙහි ප්‍රජාව තුන් වරක් ආවේය. එහි පළමු ප්‍රජාව ජාති ප්‍රජාවයි. “සපංසූ” යන තැන ජාති ප්‍රජාවයි. ප්‍රති සත්ත් අවස්ථාවේ පටන් පටන්නා මේ ප්‍රඡාව විපාක ප්‍රජාවයි. මෙය හටඩපස්සූව ද වේය. සන්තාන වශයෙන් පටන්නා මේ ප්‍රජාව ද භාවනා ප්‍රජාවේ උපතට උපතිශ්චය වේය. විදරුගනා ප්‍රජාව. දෙවන ප්‍රජාවයි. යෝග බලයෙන් වින්ත සමාධිය වැඩෙන විට, සිත මල ගස්සා ගෙන සිවුනා, කෙලෙස් අහර පිළිවෙළින් ප්‍රහිණ වී යයි. එයින් ඒ කෙලෙස් මල කිලිටි පිරිපුදු වීමෙන් සැදුහැ වැඩි යෝග ත්‍රියායෙහි පහළවු හෝ පහල වින්තට ඉඩ තුබූ සැකාය විවිධිව්‍යාව ඇත්. වේයි. අරතියට ඉඩ නො ලැබේයි. කුසීතකම ඇත් වී, සිත පහතට වැට්ටන්තට ඉඩ නොදැනී. රීනමිධියට යට්ටන්තට ඉඩ නොදැනී, විරිය වැඩෙයි. එයින් රීනමිධියට ඉඩ නොලැබේ. භාවනා ත්‍රියායෙහි ඕනෑම බලවත්ව වැඩෙයි. ලනසිකාරය මැනාවින් පැවැත්වීමේ පුරදේද ලැබේ, සතිය වැඩි යයි. විරිය සති දෙක එකතු වීමෙන් සමාධිස්කයෙයි ද සහිතයි. මෙයින් මෙනෙහි කරනතාක් දිය පිළිබඳ තුම්ප්‍රාව සැලැසී ප්‍රජාව වැඩෙයි. මෙයේ ඉඳියධිරුමයන් වැඩිමෙන් භාවනා ප්‍රජාවේ වැඩිම වේයි. තුන්වන ප්‍රජාව සකක්විපරිනායිකා වූ පාරිභාරිය ප්‍රජාවයි. එය භාවනා කරමයට සාන්න්වී කමටහන පරිභරණ ද මාන්‍යයෙහි තිපුක්කා වූයේය. මෙයම් අණිකකම, පරිකාම, ආලෝකිත, විලාකිත, සම්ක්ෂේත, පසාරණ, සංසාර-පන්න-විවර බාරණ, අසිත, පින බායිත, සායිත, උවභාර-පස්සාව කමම, ගත දීත, තිසිනු පුහු, ජායිත, භායිත, තුෂ්චිහාව යනාදී ත්‍රියා රාජිය සාත්රිකාදී වශයෙන් මැනාවින් නිරුපදුතවි පමුණුවා ලිමට උපකාර වන හෙයින් මේ නාමය ලැබේයි. යෝගාවච්චයාට මේ පාරිභාරිය පස්සූව නිවිතය සේ උපකාර වේයි.

මෙ ප්‍රජාව හාවනාවේ ගෙදීමට සිතක් පහළවීමේ පටන් හාවනාවේ නිෂ්පාදුණ් අභිවර්ධනය දක්වා ප්‍රයෝගනවත් වන සැරී මෙසේ සලකා බලන්න.

- (අ) කමටහනක් උගෙනීම,
- (ආ) සැකතැන් විවාරා දැනගැන්ම,
- (ඇ) හාවනාව ඇරුම්,
- (ඈ) මනසිකාර විධිය නිරවුල් කර ගැනීම,
- (ඉ) එහි සක්‍රාව කාරිනාව,
- (ඊ) එහි සපාය කාරිනාව,
- (උ) එහි නිමිත්ත කුසලතාව,
- (ඌ) එහි පහිතනතාව,
- (ඍ) එහි අනුරා අසංශ්‍යාචනය,
- (ඎ) එහි ඉජුය සමත්තපටිපාදනය,
- (ඏ) එහි විරිය සමත්තපටිපාදනය,
- (ඐ) එහි විවිය සමතා යොජනය,

කමටහනක් පරිභරණය කිරීමේ දී ලැබෙන මෙ හැමතිනම ප්‍රජාව බලපවත්වන සැරී මැනැවින් සලකා බලා එහි උත්සාහවත් වන්න.

වත්මාන ජීවිතයේදී ම මග පල ලැබේ ගත හැකි වේද?

මග පල ලැබීම, ආයුෂී අඡලා-ඩික මාර්ගය සපුරා ලැබෙන සම්මායම්පූදු සපුරානාකින් ම ලැබෙන ප්‍රධාන ම කායුදී. “ඉමස්මීද් බො සුහදු ධ්‍රාම විනයය අරියා අයුෂ්ඩිකා මගා උපලබනත්, ඉධිව සුහදු සමණු, ඉධ දුනියා සමණු, ඉධ තතියා සමණු, ඉධ වතුයා සමණු සුජ්‍ය පර්‍යවාද සමණුහි අභ්‍යන්තර”¹ සුහදුය, ආයුෂී අඡලා-ඩිකික මාර්ග මේ ධර්ම ගාසනයෙහිමැ ලැබෙන්නේය. සුහදුය, ප්‍රථම ගුමණයා ද මෙහිමය. දේවිතිය ගුමණයා ද මෙහිමය. සෑතිය ගුමණයා

ද මෙහිමය. වතුන් ප්‍රමණයාද මෙහිමය. මේ ප්‍රමණයන්ගෙන් තොරවූ පරවාදයෝ හිස්වෙති. මේ සඳහා අධිගම, පත්‍රවෙද යන නම් ද එස්වහාර කරනු ලැබේ. නිවන් අවබෝධකර ගැනීම කියන්නේ ද මෙයට මැයි.

මග පල යනු ලෝකෝත්තර කුසල-විපාක (කුසල් 4 විපාක 4) සත සිත් අටට කියන නමිය. සිල විසුද්ධිය ආදිකාට ඇති විසුද්ධි සහ පිරිමේදී, සම්පූර්ණ විමේදී, ආයේ මාර්ගය දියුණුවට පත්වීමෙන් නිවන ආලම්බනය කොටගෙන, මේ සිත් අට පහළ වේයි. එයින් මාර්ග සිත් සතර ලොවුනුරා කුසල් සිත්ය. එල්සිත් නම් ලොවුනුරා සිත්වල විපාක ඇවශරා සතරමය. නිවන් අරමුණු කොට පහළවින මේ මාර්ග සිත් සතරෙන් එක් එක් සිතක් පහළ වහ්නේ එක් පුද්ගලයකුට එක්වරෙකි. එල-සිත් ගණන තම් අප්‍රමාණ වේයි. මේ සිත් අට එක් සතනානයක්හි පහළ වන්නේ ආයේ මාර්ගාධි අට සම්පූර්ණයෙන් දියුණු විමෙති. ඒ මාර්ගයිත් සතරට විෂය වන කෙලෙස් සිමාවේ ද සතරදෙනෙක් වෙති. ඒ මෙයේයි:

- ප්‍රථම මාර්ගට: 1. සක්‍යාය දිවියි 2. විවිකිණා
- 3. සිලබන පරාමාස 4. දිවානුසය 5. විවිකිණානුසය
- 6. අපායගාමී සියලු අකුසල් යන ප්‍රථම සිමාවයි.

- දෙවන මාර්ගට: 1. හිලාරික කාමරාගය 2. හිලාරික කාමරාගානුසය
- 3. හිලාරික ව්‍යාපාදය 4. හිලාරික ව්‍යාපාදනුසය යන මොහු තුන්වන සිමාවයි.

- තුන්වන මාර්ගට: 1. අනුසහගන කාමරාගය
- 2. ව්‍යාපාදය 3. කාමරාගානුසය 4. ව්‍යාපාදනුසය යන මොහු තුන්වන සිමාවයි.

- සතරවන මාර්ගට: 1. රුපරාගය 2. අරුප රාගය
- 2. මානය 4. උදිවිධය 5. අවිණාව 6. මානානුසය 7. හව-රාගානුසය
- 8. අවිණානුසය යන මොහු සතරවන සිමාවයි.¹

මෙහි ප්‍රථම මාර්ගයෙන් පහානය කළපුතු වූ ක්ලේඥයෝ තුන්ගෙනම නාපුරුය. අනාදිමත් කාලයක පටන් සත්‍යනායට

1. ප. ද 400 පට.

පුරුදුවේ ඇති කෙලෙස් තේරුම ගැනීම ද ඉතාමත් දුෂ්කරය. මහුව කෙලෙපුන් තැනිකළ පුතුයයි සිතා ගැනීම ද අමාරුය. කෙලෙස් තිසා පලිබෝධ වන්නේය සි සිතීමෙක් ද මහුව තැන්ය. සහර දුකෙකුයි වැට්හීමෙක් ද මහුව තැත. අවිද්‍යාවෙන් වැඩිහිටිනෙහින් හාවනාවේ යෙදීමට පසුව සින් යෙදෙන්නේ ද තැත. මෙයේ වටවය හෙවත් සංසාරය පවත්වා ගෙන යාමට උපකාර වන මුල් කරුණ අයාතිසො මනයිකාරය සි. එය දිටයි විවිධිව්‍යාචන් මතුකර දෙයි.

“සත්‍ය දිවිධියා ව සෞලස විධා විවිධිව්‍යා ව අත්දිවිධි මූලිකා එව හොත්ති. අනුදිවිධියා තීරුද්ධාය තීරුත්කින්ති. සත්‍යාති ව අපායගාමිකමලාති අත්දිවිධියා සතියා එව විපවිතත්ති.¹” සියලු දාෂ්ටිපු ද සෞලෙසාස වැදුරුම විවිධිව්‍යාවේ ද ආත්ම දාෂ්ටිය මුල්කොට ඇත්තාපුම වෙත්. ආත්ම දාෂ්ටිය තීරුදේවු කළේකි රේවා තීරුදේ වෙති. සියලු අපායේ උපද්‍රවත කරමයේ ද ආත්ම දාෂ්ටිය ඇත්තිකල්භිම විපාක දෙන්. මේ කෙලෙපුන් ගෙන් වෙළි ඉත්තාතාක් සිතන්නේන් “සංසාරයේ දුකක් තැත. එයින් වෙන්වීමය දුක” යනුවෙති.

“හාවනාව දත් ඕනෑ තැත. නරක නැහැ, කරන්ට ඕනෑ ඒත් දත්ම නොවේ. තවත් කරුණක් නම මේ කාලයේ කොතරම් හාවනා කළන් මාරුග එලයන් ලැබෙන්නේ නැහැ, ඒ තිසාම විද්‍රුගතා හාවනාව වැන්නාක් කළාට වැඩික් තැත-මෙත් හාවනාව, බුද්‍යානුශීයි හාවනාව, වැනි හාවනා නම් විකක් කළාට වරදෙක් තැහැ යනාදින් ප්‍රසිද්ධ ප්‍රකාශනයන් කරන උගත්තුත් ඇත්තාය. මේ උගත් එවශයෙන් ඉත්තා තුළගත්තුන්ගේ මොළඩාතුව පැදෙන්නේ කවිදද? සාකිය කෙලෙස් වෙශය තිසා මෙබදු අදහසක් සිතට පහළ වුවත් තුනුරුවන්නේ නාමයෙන් ප්‍රකාශ තේ කර ඉත්තාට සිතනාවා නම් එකත් ලෙකුම ලොකු සහනයෙකි. මින තුළ බලපුනා මේ කෙලෙස් වෙශය ඔබට ප්‍රකට තැත. එය ඒ කෙලෙස් වෙශයෙහි තදින් බලපුනා ආවර්ණිය ස්වභාවයෙකි. යෝනිසේ මනයිකාරය ඕනෑ කරන්නේ මෙබදු ආපද අවස්ථාවන්ගෙන් සැනැයිල්ලක් ලඟ ගැනීම සඳහා එව මතක්කර දීම වටියි.

මෙ සමග ඔබට විශේෂ කරුණක් කියලී. ඔබ විසින් ඔබ අවබත් ඔබ ඇතුළතත් පිටතන් හැමපැත්තෙන් ම ඉදිරියට පත්වෙන මහයුක්කඳ දෙස තුවිණ යොමුකාට බැලිය යුතුය. ඔබම, ඔබ කළේගෙවන්නේ මහයුක් විදිම රසක් මැදැදේ නො වේදු යි සලකා බැලිය යුතුය. මෙ දුක්කඳ ඔබ අල්ල ගෙන ඉත්තෙන් මන්දු යි ඔබෙන්ම ඔබ ප්‍රශ්න කරන්න. මෙම දුක්රස ඇත් කිරීමට නො සිත්තෙන් කටර හෙයින් ද යි සිතා බැලිය යුතුය. සැබැවින්ම මෙම දුක්රස අභ්‍යක්ව පටතන් නොවේ. මෙහි ජේතුවක් තිබෙන බව යම් විටෙක ඔබට වැටු-භූණොත් එවිටය, ඔබට දුක් රස ඉවත් කර ගත්තට පුළුවන් වත්තේ. එකලැ ඔබට දුක් ද වැටුළුයයි. එය නැතිකර ගතයුතුය යන අදහස ද ඔබට පහළ වෙනවා ඇති. එකලැ ඔබට හොඳ ඇයක් ලැබුණුයේ සැලැකිය යුතුය. ඔබට තිවත් ඕනෑ කරන්නේ මේ තියාය.

මේ අදහස - මේ අවබෝධය ඔබට ලැබුණොත් භාවනාව පිළිබඳ එපාකම හඟවන කඩා සියල්ලක්ම මෝඩ කතා බව ලෙහෙයියෙන් මැ වැටුහෙනවා ඇත. භාවනාව ද ඒකාන්තයෙන් කළයුතු අවශ්‍ය කතිව්‍යයක් ලෙස ඉබේට ම වැටුළී යනවා ඇත. මෙහිදී ප්‍රතිඵල පිළිබඳ ප්‍රශ්නය හරස් කරගත යුතු නැත. භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයේ එය පටත්ගත් වෙළාවේ සිට මැ විකෙන් වික අහුත්තරයේ දියුණුවට පත්වන්නාහ. එය ඔබට පෙනෙන්නට ද ඉඩ තිබේ. නො පෙනෙන්නට ද ඉඩ තිබේ. ඒ ගැන ප්‍රශ්නයක් සිත්තු පහළ කර ගතයුතු නැත. යෝගාව-වරයා ප්‍රතිඵලයනට සිත්යොමු කොට සිත් කෙලසා ගත්තකු නොවිය යුතුය. අනාගත ආයාචනියෙන් සිත් වෙළි ගත්තට ඉඩ නො තබා ඔබ භාවනාවේ යෙදෙන්න.

නො වරද්වා මේ ප්‍රතිපත්ති මාරුය ඔබ ගෙන යනවා නම් ඔබේ බලාපොරොත්තුව වූ මගපළ ලැබීම හෝ මගපළ ලැබීමට පාරමි හෝ වෙනවා ඇත. එය කිසිලෙසයෙකින් වරදින්නේ නැත. තිවත් දැකීමට - මේ එවිතයේදී ම තිවත් දැකීමට ඔබ පුදුසුය සි ඔබ කරයේ සිතා ගත්තේ. එහි මැදුම් පිළිවෙත ගෙන නොකඩිවා භාවනා මතසිකාරයේ යෙදෙන්න. නො තවත්වා කරගෙන යන්න. ඒ මහා ප්‍රයාගයේ ප්‍රතිඵලයේ ඔබ යොයා ගෙන එත්තාහ. ඒ සත්‍යයෙකි.

යෝගාවච්චයාට ලැබෙන බාධකයෝ

මතු දැක්වෙන කරුණු දෙක කළින් ම සිත තබා ගෙන, සිත හදාගැනීම හැබේ ප්‍රධානතම යුතුකම විය යුතුය.

1. දිවිපුද ගාචනාතුයෙහිටු ඔබගේ දිවි රැකෙන සේ උවටැන් කරන කරුණුවන්ත සිහිනුවණුනි පිරිසක් අවටැන් වෙයදීද?

2. හාටනාවේ අතරකදී හෝ අගදී හෝ සමාජයට මුහුණ දුන් කිවට, ඒ සමාජයේ සනර පැත්තෙන්ම, “පිස්සා, හාටනා පිස්සා” යනාදිය කියමින්, කැයසලීන්, ඩුකියමින්, එවිධ තාබන පිබනයෙන් නිශ්චා කරන විට, හිරිහැර කරන විට, යාමට තැනක් නැතිවැනිවීමට නිවහනක් නැතිවැනිවී පාරෙන් පාර මාරු වෙමින් දුක් ගිදිමට කිවට ප්‍රාථමිකද? මෙයට යෝගාවවරයා, ශක්තිමත් විය යුතුය.

මෙසේ හෙයින් ඉතා දුකඟේ සාචනා මනසිකාරය තරමක් දුරට දියුණුවට පත්කර ගෙන, සිතට මදක් සැතැපිල්ලක් දීමට සමාජයට පැමිණියාත් සිදු වන්නේ කිය නො හැකි පිඩා රසක් මැද වැට් මිය යාමටය. නැත්තම් එතරම් කළුක දුක් රසකට මැද විමටය. අග්‍රාහීර සිතැනි ගිහි පැවිදී සමාජය මුළු ඉක්මනින් අන් ලොවකට ඇතුළ කිරීමට එකතු වි සමඟ සම්පන්නවැ වැඩ කරනු ඇත්නා ලැබේ. අද මුදයසුනේ ඇතුළතට වැදිගෙන ඉන්නා පිරිස මෙබදු නම්, පටනින් ඉන්නා පිරිස කෙබදු විය හැකිද? මාරයාගේ හිතවතුන් මෙන් ඉන්නා මොවුන් ගෙන් තිවන් පිණිස වැඩ කරන යෝගාවලපයා කෙසේ බෙරෙන්-නද? කෙසේ හෝ මොවුන්ගෙන් බෙරිමට යෝගාවලපයා සමන් විය යුතුය.

ବାଲନ୍ ପ୍ରଣ୍ଟା କିପଯେକି.

හාටනාලේ යෙදෙන ගෝගාවලරයාට විසඳා ගැනීමට දුෂ්කර වූ කවත් ප්‍රශ්න කිපයෙකි. ගෝගාවලරයාගේ සිත හද ගැනීමට උපකාර වනු සඳහා ඒවා ද ලේඛකර දීමට උත්සාහ උරන්නට සිදුවී තිබේ. කල් ඇතිවම හේතුව තේරුම ගත් විට එකිනෙ වන විපත මගහරවා ගැනීම පහසු හෙයිනි.

යෝගාවච්චරයා එම යෝගාවච්චර තත්ත්වයට බහින්නේ කුඩා වූ හෝ මහත් වූ හෝ සම්පත්තියක් හා කුඩා වූ හෝ මහත් වූ හෝ ඇති හිතවත් සමුහයක් ද පිළිබඳ වී පැවැති අප්‍රේක්ෂාව අතහැර දැමීමෙනි. එයින් ඔහුට හාවනාමය ගක්තියෙක් ලැබේයි. ඒ ගක්තියෙන් ඔහුට තමාගේ හාවනාවේ මුණාවින් යෙදීමට හොඳව ඉඩ කඩ යැලුයෙයි. නිසුයඩිකාව දියුණුවීමෙනි.

පළපුරුදු ඇති හිතවතුන් මඩුල්ලෙහි හැම ඉජුයකින් ම බැඳී, විශු ඔහුට එයින් වෙන්වීම පහසු තැනි බව පැහැදිලිය. එහි පැවැති ආය්චාදය තේරුම ගෙන ආදිනවය වැට්හීමේ දී නොකළම සක්කු පහළ වේ. මහ කටුලුහැබක් වැනි ඒ හිති ගෙයින් අයින් විම උසස් සැනැසිල්ලෙකි. මහත් ලාභයෙකි. පිරිසුදු නිදහසෙකි. මේ තෙන්ත්තුම් තාමයෙන් සඳහන් වන තත්ත්වයට පත්වීම එතරම ලෙහෙසි තැත. පුද්ගලයා තුළ මේ අදහස සපුරා ගැනීමේ වෙනතා කොනෙකුන් පහළ ප්‍රවිත්, ඇතුළත්හි පැලැශීන සමුදය පාක්ෂිය ක්ලේර ගණයේ පලිබොධ ස්වභාව අනුව හොඳ පැත්තට හැරීමට බාධා කිරීම කොනෙකුන් ලැබේයි.

උසස් ලෙස හාවිත යින් ඇති උතුමෝ මේ අහිනිෂ්කමණයේදී මැබලවන් උතාත්දුවක් හා ප්‍රිතියක් පහළ කොට ගෙන, අතභුරුව මැධ්‍යාන මාරුග එල සම්පත්තින් අත් පත් කර ගන්නාහ. මහාකාශයප මහරහතන් වහන්සේ, මහා කට්ටිත මහරහතන් වහන්සේ ආදි උතුම්න් මෙන් උත්තිය අහිනිෂ්කමණයේ පරමාරථය මුදුන් පත්කර ගන්නාහ. මේ නිසාම පැවිද්ද ලබා දෙන ගුරුවරු කුලදරුවනට එකෙළුහිම විද්‍යානා කමටහන් කියා දෙන්නාහ. එසේ ඒ මොහොයේ ම මහරහත් බව ලබා ගත්තේ ද බොහෝ වූහ.

අතැම පින්වතුන් හට විවිධ වූ අරමුණුවලු පටලැවි තැඹි තුවු සිං එයින් නිදහස් කොට, විවික ණ්‍රේයක යොදවාලීමේ දී, දෙණියක තොබැද නවතාලු වසුපැවියකු සේ ඉඩ ලද ලද සේ. තොයෙක් අත දුවන්නට පතන් ගැනීමෙන් එයින් මහත් හිමිහැරයකට මුහුණ දෙන්නට යිශ්චිත ඇත්. තොයෙක් විතරකයේ විතරිකයක යෙදෙන ඔහුගේ සිත වටා, කරකුවෙන්නට පටන් ගන්නාහ. මෙයේ හෙයින් ඔහුගේ සිතට මද නිදහසෙකුද තැති. එකල ඔහුට හැරිමා ආ හිතිගෙයට වඩා මෙබඳ අවස්ථාව ඉතා බිජියුණුයේ ද කටුකසේ ද, වැට්හෙන්නට පටන් ගනියි.

අලි, කොට්, වලස්, නා, පොලෙළාන්, යක්, රකුසු ආදී බිජිපූණු සත්‍යන් විසින් වට කරනු ලැබුවහුට යම්සේ තීදහසේ සැහැයුල්ලේ කල් ගෙවීමට නො හැකි නම්, එබදු තන්ත්වයක තමා වැට්ටෙන සිවුනාසස් ඔහුට වැට්ටෙන්නට පටන් ගනියි. මේ තන්ත්වයෙන් තීදහසේ විමට නම් ඔහු විසින් ඒ තෙක්ත්මිමයේ ඉදිරියට යායුතුය. ඉදිරියට යාමට නම් තමා තුළ පහළ වී ඇති දුබලකම් මෙනෙහි කොට, ඒවායින් සින් පිරිසිදු කොට ගෙන, වරණධරම තමා තුළ දියුණුවට පත්කර ගත යුතුය. තමා යටකර ගෙන සිවුනා පස්සනීවර යයන් මැනැවින් තෝරුම් ගත යුතුය. මෙවා ඉවත් කිරීමට සෙවත් මොවන්ගේ බලය බිඳීමට තීයම ආයුධයේ නම් සිලාදී වරණ ධර්මයෝය. එහෙයින් මේ මේ ගුණයන් තමාතුළ තබේදි යි මැනැවින් සලකා බලන්න.

1. සිංහය : තමා රක්නා ආක්ච්චට්මක ශිලාදී ශිලධරමයේ මැනැවින් රකි ඇදේදි තුවණීන් සලකා බලන්න. ඒවා අඛණ්ඩවැ තොකුලැල්වැ නො සිදුරුවැ තරුණා මාන දියුණි වලින් නො කෙශලයි පවතින්ද දි භාදින් විමසා බලන්න. ඒවා හොඳින් තිබේ නම් ඔබට නො වියැදි බලවත් ප්‍රිතියක් ඒකාන්තයෙන් පහළ වනු ඇත. එයින් ඔබට බලවත් පුවයක් අත්පත් වනු ඇත.

2. ඔබේ ඉංජිය සංවරය කෙක්ස්ද යි සලකා බලන්න. ඇස්, කන්, නැහැය ආදේශී ඉංජිය දොරවල් තිකම් හැරදමා තිබුනෙනාත්, ඒමගින් කොළස් බාරාව ගලා ඒම නොවැලැක් විය හැක්කේය. එහෙයින් සිංහයන් තුළුන් යොදු ඒ දෙරවල් ආරණ්ඩා කර ගැනීමෙන් ඉංජිය සංවරය රැකෙන සැටි හොඳින් තුවණීන් සලකා බලන්න. එයන් මෙහිදී තමාගේ ශිලය ආරණ්ඩා විමට ඉතා උපකාර වන සැටි ඔබටම වැට්ටෙනවා ඇත.

3. පමණ දැන අහර ගැනීම නම් වූ හොඳතන මක්කෘඩ්නාව, ඔබගෙන් මැනැවින් සම්පූර්ණ විය යුතුය. එය ඉතා උතුම් යෝගාවට ධර්මයෙකි. මැනැවින් සිල් රකිමට, ඉදුරන් හොඳට දමනය කර ගන්නට හා ඔබ ඉත්තා තැනාත්, ඔබ යන ගමනත් හොඳින් තෝරුම් ගෙන ඉදිරියට යාමට මේ ගුණය ප්‍රයෝගන වන බව ඔබ විසින් හොඳින් තෝරුම් ගත යුතුය.

4. ජාගරියානුයෝගය : එනම් නිදිවැරිවට පුරුදුවේම යෝගාවච්චා ඉතාමත් ආචාර්යාවය. නින්ද තරම් ප්‍රමාදයට හේතු වන තවත් අනරලකාරී ක්‍රියාවක් නැත. යෝගාවච්චාව එන මිශ්ච දෙක බලවත් සතුරෝ දෙදෙනෙකි. ඔවුන්ගෙන් ආරජ්ජා වීමට නින්ද පමණ දැන යෙදිය යුතුය. එය අඩුකර ගැනීම ක්‍රමයෙන් කළ යුතුය. පුරුදු වන විට අන්තිමයේ එය ඉතා පහසු වැඩිභිංචි වෙයි.

5-11. සඳහා, හිරි, ඔහ්‍යා, බහුසුළුත හාවය, විශය, සත්, පස්සු යන ධර්මයෝ සත්ගෙන මැනැවීන් සලකා බලා තමා තුළ දියුණුවට පත්කර ගතයුතුය. මේ ධර්මයන් ක්‍රමයෙන් වැඩින කළේ, සිතතුළ බලපාලින් පැවැති නියානාවරණ ධර්ම සමූහයා-එනම් කාමවිෂයුදී නිවරණයෝ - දුබල වෙති. මෙවා වාතුරුහුවක කුසල විකෘත ආචාරණය කරගෙන පවත්නා හෙයින් නියානාවරණ යයි කියනු ලැබේයි. එහි නියානායන් නියානාවරණයත් දත් යුතුය. ඒ මෙසේයි :

1. නෙක්බේම්මය නියාන යයි. කාමවිෂයුදාය එය ආචාරණය කරන නියානාවරණයයි.
2. අව්‍යාපාදය එනම් මෙම්මිය නියානයයි. ව්‍යාපාදය නියානාවරණයයි.
3. ආලෝක සඳහුව නියානයයි. එනම්ධිය නියානාවරණයයි.
4. අව්‍යාපාදය නියානයයි. උදු එක්සය නියානාවරණ යයි.
5. ධම්වව්‍යානය නියානයයි. විවිධිව්‍යානය නියානාවරණයයි.¹

ඛම්වව්‍යානය නම ධර්ම විනිශ්චයයි. ආලෝකසඳහු නම් ආලෝක නිමිත්තයි. මේ නියාන ධර්මයන් මෙරිමතන් හා ආචාරණ ධර්මයන් ඉවත්වීමෙන් ද ක්‍රමයෙන් උපවාරධ්‍යාන හා අර්ථභාඛ්‍යානයෝ පහළ වන්නාහු. ඒ ද්‍යාන සතර සපුරා ලිමෙන් වරණ ධර්මයෝ සම්පූර්ණ වන්නාහු. මේ නිදහස් වන ක්‍රමයයි.

1. පරිසං. මූ. ප. 1×310 පට.

පරාජයට පත්වන්නො

මෙසේ ඉදිරියට යාමේ තෝරුමක් නැත්තා සසර පුරුදු අනුව ආවරණ රළ වේගයට අසුවී දුක් මූහුදේම ශිලෙනු පෙනේ. මෙබදු පුද්ගලයෝ දෙපරිද්දෙකින් දුකෙනි ගැලෙනි. ඇතැමැඹ පෙරලා ශිං කම් කටොලු මද රඳිමට ප්‍රිය කෙරෙනි. තවත් කොටසක් අර බිජිපුලු කම් කටොලු අතරේම පරමාර්ථයක් නැතිව ගැවසෙන්නාහි. මේ දෙකාටසම ජයධාමක් තෝරුම් නො ගත්තොය.

ගිහිගෙන් නික්ම සපුනට බැඩින බොහෝ දෙනා නියම තෝරුමක් ඇතිව එයට බැඩින්නො නොවනි. ඇතැමැඹ අනුත්තේ බසට යට්ටී එයට බැඩිනි. තවත් කොටසක් පුද්ගලික සින් අම්නාපයෙන්ද ද ගිහිගෙය අතහරිනි. ඒ අමනාපකම් මගහැරෙන විට යළින් කුණුවලේ එරෙන්නට යන්නාහි. ඇතැමැඹ ස්වකීය-යනට ද දුවම් සඳහා වික කලෙකට ඔවුන්ගෙන් ඇත් වන්නාහි. රුවිකරන්නාඩු අනුගාමිකයන් ලැබුණු විසය යළින් පෙර පුරුදු වැඩ පිළිවෙළ අනුගමනයට පසු නො බැඩින්නාහි. තව තවත් ලොකික බලාපොරුත්තු සම්පූර්ණ නො වන විට අනිතිකම්න් අදහස් කඩිකර ගනිනි.

ගිහිගෙයින් නික්මෙන්නා තුළ සසර දුකා ගැනා තරමක හෝ වැටහිමක් නිබිය යුතුය. කෙලෙසුන්ගේ ආදිනාව පස්සය ද බොහෝ දුරට තෝරුම් ගෙන නිබිය යුතුය. ඇත්ත වශයෙන් මේ තෝරුම් දෙක තිබේ නම්, යෝගාචාර ප්‍රිතියේදී ලැබෙන කවර තරමේ පිඩාවෙකින් හෝ සින් පෙරලා ගත්තට නො බැඩින්නාහි. මේ අප්‍රිපාඩුව තීසාම, ගිහිගෙයින් නික්ම යෝගාචාර ප්‍රිතිය ඇරුණුවාහු-තිවත් පසක් ක්‍රිමිය ඉදිරිපත් වුවාහු ලාභ කිරීනි ප්‍රගාසාවනට ගිඳුව ඒවා, වැඩි වැඩියෙන් උපදිවා ගැනීමට, වමාරා කන සතුන් අනුගමනය කරන්නාන් මෙන්, නොයෙක් විට ප්‍රතිපත්ති මාර්ගය වෙනස් කරනු අපට දක්නට ලැබේ. තිවත් මග අනුරා ගෙනා, සසර ගමන් මග එම් පෙහෙලි කොට ගෙනා. විවිධ සෑරානායන්ගෙන් හා පුද්ගලිකව හදුවඩා ගත්නා දෙක පිරිසෙන් හා ආභිජ්‍ය පිරිසෙන් හා ධින සම්භාර-යෙන් ද ආඩ්‍යවැ කල් ගෙවනු පෙනේ. ඔවුන්ගේ කුමුම්බ

සංරක්ෂණයට අපේ ඇති රීම්පාවක් නැත. ධර්මය හා ධර්ම මාරුගය නො පිටව හරවා ලැමින් කරන මේ ගාසන විලෝපය ගැන සංවේගය පළ කරමු. ශිහි පැවිදි උගය පස්සයට ම තුවිණුය පැදේවා!

විතරක විජය

යෝගාවවර ඩීඩිතයට ඇතුළත් වූවහුට මරසනග මෙන් විතරක ඩාරුවෝ ගලා එන්නට පෙන් ගන්නාය. මේ විතරකයේ තව තොටසකට බෙදා දක්වන ලද්දහ. ඒ මෙසේයි:

1. කාමලිතරක - කාම වස්තුන් පිළිබඳ කළේපනාවෝ,
2. ව්‍යාපාද විතරක - පරාහට හානියක් පිඩාවක් වනස් සරන කළේපනාවෝ,
3. විනිංසා විතරක - පරාහට තිංසාවක් ක්රිම ගැන කළේපනාවෝ,
4. ඇති විතරක - තුයන් ගැන පහළවන විතරකයේ - කළේපනාවෝ,
5. ජනපද විතරක - ඒ ඒ තගර ජනපදයන් ගැන පහළවන කළේපනාවෝ,
6. අමර විතරක - නොමැරී කළේගෙවීම ගැන පහළවන කළේපනාවෝ,
7. පරානුද්දයනා පටිසංස්කන් විතරක - පරාහට අනුකම්පා ක්රිම ගැන පහළවන කළේපනාවෝ,
8. ලාභ සංස්කාර පටිසංස්කන් විතරක - ලාභ සැලැකිලි ලැබීම ගැන පහළවන කළේපනාවෝ,
9. අනවක්ෂිතය පටිසංස්කන් විතරක - අවමන් නොලැබ කළේගෙවීම ගැන කළේපනාවෝ.¹

මේ විතරකයන් ගෙන් ඇතුම් විතරක එක එල්ලේ අකුසල-යට බර නොවුව ද, කුසල් සැවියට පෙනී සිටිය ද, ඒකාන්ත වූ අකුසල වූ විතරක ඇද ගැනීමට උපකාර වන්නාහ. යෝගාවවර කන්කිය තෙක්ලෙසාලන ගති ද එහි ඇත. එහෙයින් මේ හැම විතරකයක් මැ දුනෙනා විවමැ මෙමනාහි කර ඇත්කරන්නට පුරුදු විය යුතුය.

1. මූල්‍ය. මු. ආ. 342.

“මෙ විතරකයේ මාරසේනාවේය. මොවුන්ගෙන් බෙරියාම යෝගාවවර ජීවිතයක් ගතකරන මට අයිති ලොකුම් යුතුකම ය. මා ගමන්කළ යුත්තේ මූල්‍ය පිළිවෙන්ය. මේ විතරකයේ අන්තයකට වැට් ගන්නේය. මේවා ඔස්සේ ගමන් කරන්නට සිතට ඉඩිමෙන් වන්නේ මා පැතු ලොවුතුරා මග සෞයා ගෙන යන ගමන අසාරථක වීමය,” කියා මෙසේ සලකා මෙනෙහි කිරීමෙන් විතරක තිග්‍රහය තොට, මේ විෂම හුමිය ඉක්ම ගතහාත්, ඒ දැසු යෝගාවවරයෙකි. තමා තෝරාගත් කමටහනට සිත යොදු ගෙන පයුරුණාසනයෙහි දෙනුන් පැයක් කල් ගෙවීම ඔහුට දැකර නැත. වේදනාවෙන් පිඩා ද ඔහුට නැත. සමාධිය දිපුණු කර ගැනීමේ අවස්ථාව එළඹී ඇත.

මගහැරී යන යායුතු මග

දැන් අපි යෝගාව්වරයාට තමා යා යුතු මග ඇතිවියන සැට් ද පෙන්නාදීමට උත්සාහ කරමු. විතරක තිග්‍රහයෙන් ජයක් ලබා ගත් අඟේ මේ යෝගාවවරයා බාහිර කිසිදු දෙයකට නොපැලැ-කින සුඩ අඩි-සක පුද්ගලයෙකි. සුදුසු යෝගාවවර ඉණ ගනා-මැතිවැ යෝගාවවර තමින් සිවුනා පුද්ගලයන් අස බල බලා කල්-ගෙවු මහජනයා මේ පුද්ගලයන් දැකීමෙන් පහළකර ගන්නේ රහතුන් වහන්සේ යන හැඳුමෙකි. එහෙයින් දැන් මොහු වටා නොයෙක් දෙනා එනෙන්නට පටන් ගන්නාහ. අනුන් සිත් ගැනීමේ අදහසින් ඉරියටු පැවැත්වීම ඔහුට නොකර පැහැර හැරිය නො හැකි තැනැට පත් වෙයි. ඔවුන්ගේ නොයෙක් විදියේ සිතැනි ඉටු කිරීමට නො ගොස් නො විසිය හැකි තැනැට පැමි-ණෙයි. වටින් පිටින් නොයෙක් විදියේ ලාභ-කීරති-ප්‍රගාසාවේ ගලා එන්නට පටන් ගන්නාහ. මේ පිරිපුදු අදහසින් ගමන්ගත් පුද්ගලයා අර ලාභ-කීරති-ප්‍රගාසා මහ මධ්‍යෙහි එරිගනියි. එයින් ගොඩ ඒමට නොහැකි තරමට හේ මේ මහමයේ එරිගනියි, කල් ඇතිවැ මේ ආදිනවය තෝරුම් කරගෙන සිටින්නට බැරිවීම නිසා යට්ටී තුළු කෙලෙස් කසළ යළින් මතුවන්නට පටන් ගනියි. අන්ත පරිභානියකට වැවෙන, මේ යෝගාවවරයා කිසිලෙසකින් මතුවිය නොහෙනසේ ඒ මහමයේහි එරි කල් ගෙවයි. ඔහුට ලොවුතුරා ගුණ අමතක වී ඇත. සසර දුක බව අමතකව් ඇත. කෙලෙසුන්ගේ මහා ආදිනව රාසිය අමතක වී ඇත.¹ දැන් ඔහුට

1. පාඨ පෘත්‍ර පෘත්‍ර, මු. ර. 2.344

තමා යන්නේ කවර මගෙක ද? කියා සැලැකීමෙක් තැත. සයර මහ දුක් මුහුදේ පෙරෙළෙමින් කල් යවයි. මේ පුද්ගලයාට සිදු-වූයේ මහ එපතෙකි. එහෙත් ඔහුට හෝ ඔහු වටා සිටි ජනයාට හෝ එබදු අදහසෙක් පහළ නොවේ. මේ හැම දෙනාම කල් ගෙවන්නේ මාරයාගේ අධිරාජුයේ නොවේ ද? මේ පුදුම යෙක් නොවේ.

අදිරි ගමන්දී ලැබෙන මාරක බාධක රාශිය

“දරුණෙන් හික්බවේ ලාභ සකකාර සිලුකාකා”¹ යනාදින් විදළ, බුද්ධියාණන්ගේ බණ සිතටගන් යෝගාවවරයා අනුන්ගේ ඇප උපස්ථානයට නො රිවවෙයි. අනුත්‍යන් අනුන්ගේ පිද්විලින් මැනැවින් තෝරුම ගෙන, තණ්ඩා, වසික නොවේ, සිති තුවානා ඇතිවැ පරිහෝග කෙරමින් තමාගේ අදිරියට තිබෙන බරපතල වැඩ රිස පිළිබඳ වැ මැනැවින් තෝරුමක් සිතින් ගෙන, භාවනා මනසිකාරයේ තොදින් යෙදෙයි. මෙසේ අනුන් ගැන නොබලා, අනුන්ගේ හිනා එපාකම් ගැන නො සලකා, තමාගේ භාවනා කෘත්‍යාය මැ වැඩිදියුණු කර ගෙන යාමට උත්සාහ කරන මෙබදු යෝගාවවරයා ගැන මේ කාලයේ හිති පැවිදි සමාජ දෙකම සලකන්නේ හිතුවක්කාර පිස්සකු ලෙසිනි. ඉනුය දැන්නා ඉනු ගරුක උතුමන් විසින් හිස මුදුනෙන් පිළිගන්නා මේ නිවන් මගට පිළිපන් පුද්ගලයා, අද වැඩිහිටි හිති පැවිදි බොහෝ දෙනා සලකන්නේ අහක දමන බුලන්කෙල පිරවු පඩික්කමකටත් වඩා පහත් කොටය.

අහෝ! සපුන් පිළිවෙන් මගක් පිරිසීමේ මහමගට වැරියන හුම්! බුදුන් රහතුන් පවා සලකන ගැකනා, ආරක්ෂිරිය, සාත වත්කාරී, තිබාන ස එක්කිරියාවෙහි යුතුප්‍රානා තෝගාව-වරයා ඇපුරු කරන්නන්හට තදින් අපිය පුද්ගලයෙක් ඇවිය. මෙය පිරිසේම වරදෙක් නොවේ. පිරිසට අන දෙන නිලධාරයාගේ-එනාම සාපලිකව ගන් වැඩ පිළිවෙළක් ඇති, සංස පරිනායක-යාගේ - අධරම පාලනයෙහි වරදය. “ භාවනා කරනවා සියා කාලය නායිනිකර ගන්න එපා, පරියක්කියෙහි යෙදෙන්න හිනා, අපටත් ඔම් ස්ථානයටත් ආදරයෙන් කටයුතු කරන දෙකයන්

සතුවූ කරන්න ඕනෑ. ඔවුන්ගේ ආරාධනා දත් පින්කම්, අඹහ දරුණනාදියට හොඳට පෙළගැසී යන්නට ඕනෑ. මේ කාලයේ ඔය වැඩි කළාට ප්‍රතිඵලයකුන් නැහැ. ඒ නිසා ඔය වැඩි වැඩි අතහැර හොඳට සිල්ටික පුළුවන් තරමින් රැකගෙන ඉදිම හොඳා” යනුවෙනි, ඒ සංස්පරිනායක තැනගේ නිරන්තර දේශ “දින පතා ලැබෙන පුගතොටාවාදය” මෙන් මෙබදු දේශනාවැ. අසන්නට ලැබෙන එම පිරිසට මෙබදු පුද්ගලයකු ඇහේ වැටුණ කුණක් මෙන් විම පුදුමයක් තොවේ. අනුත් ගැන හෝ අනුත්ගේ වැඩි ගැන හෝ තො බලා තමාගේ හාවනා කෘත්‍යය දියුණු කර ගෙන යාමට උත්සාහ කරන මේ යෝගාව්වරයා වැඩිදෙනෙකුන්-හට අපිය පුද්ගලයක් වේ. ඔවුන්ගෙන් ලැබෙන පිඩා සිංහ රැකිතය. හාවනා සිත පවත්වා ගෙන යාමට මොහුට ඉංඩික් තො ලැබේ. මේ යෝගාව්වරයා ද පසුබට තොවේ. හෝ මෙසේ සිතයි. “වක්‍රමාස්ස යථා අභ්‍යා - සෞතවා බධිරෝ, යථා”¹¹ යයි මහාකච්ඡායන මහරහතන් වහන්සේ වදලේ “අස් ඇත්වැ අක්‍යියකු මෙන් ද කන් ඇත්වැ බිජිරකු මෙන් ද හැඳිරෙන්-නා” දි කියාය. ඒ කාලයේන් මෙබදු තැනැත්තන් සිටින්නට ඇතේ. අද ගැන කියන්නම දෙයක් තැනි. මෙසේ සිතා වැඩි වැඩියෙන් දෙයා ව්‍යාපාරය මනසිකාරය කඩ තො කොට කරගෙන යයි, හෝ හාවනාවෙන් ක්‍රමයෙන් දියුණුවට පත්වෙයි.

බාධක රාජියක් මැද

යෝගාව්වරයා අනුත්හට එපාවීම මෙන්ම යෝගාව්වරයාට අනුත් එපාවීම ද ස්වාහාවික සිද්ධියක් සේ සැලැකිය හැකිය. තීයම ලෙසින් කල්පනා කරන්නට තොහැකිවූ, ගුරු අවවාද යෙන් මදක් ඇත් වූ යෝගාව්වරයාහට සිදුවන්නට ඉඩ ඇති පිඩා රාජිය ඇති මහන්ය. හිතවතුන් ගෙන් මදක් ඇත්තේ ගිය ගොහු නැවත්වට සෙස්සන් පමණක් තොව අනෙක් යෝගාව්වරයෙන් ම ලැනැවින් සැදි සිට ගනිති. මේ හැම දෙනම, හාවනාවේ යෝදුණු තැනැත්තා ක්සිදු වැඩිකට නැති පුද්ගලයකු කොට පෙන්වීමට සමත් වෙති. අහෝ! ධරමය කොහොදු සැහැ වී ගත්සේ හැඟෙයි. හාවනාවේ යයි. ධරමය මග පල ලබනු වෙනුවට අද සමාජයේ බලපානා අධිරම වෙයය යෝගාව්වරයාගේ ඉස්-

මූද්‍රා මත කරකැවීමෙන් ඔහුට සැලැස්‍යන්නේ කිමෙක් ද යනු මෙයින් වටහා ගතහැකි වෙයි. අද රහත් විමට පිළිවන්කම ඇතත් මේ සා විෂම ශිජි-පැවිදි සමාජයේ වෙසෙමින් නම් විතෙකගෙනතා මාත්‍රයකුද ලැබේ ගැන්ම පහසු තැත්තේය. ඉතා උසස් ධ්‍යාහ මාරුග එල් ගැන ක්වර කරාද?

බොහෝ යෝගාවවරයෝ තම තමන්ගේ ප්‍රණිධිය ද වෙනස් කරන්නාහ. එසේම ඔවුහු සංස්ව එක් සිතින් එහි යෙදෙන්නේද නොවෙති. ඇතුම්හු, තිවත පහසුවෙන් ලැබෙනොත් ලැබෙන්නත්, තැනි තම් පසුව වෙත ආත්ම හාවයකදී එය ලබාගැනීමේ අදහසින් මෙන් බොහෝ හෙමින් හාවනාවේ යෙදෙන්වත් ඉටා ගනිති. නො යෙදී නිකමම කළුවෙන්නත් දෙස බලන විට මෙයන් උසස් ගුණයක් සේ සැලැකිය හැකිව තිබේ.

යෝගාවවර යෝග්‍යතාවෝ

යෝගාවවරයා වේදනා විජය, විතරක නිග්‍රහය, ඉංජිය විජය යන මෙයින් සමාධියේ ස්ථිරතාවකට පැමිණෙන බව පළමු කියන ලදී. බහුරි පුහුලන්ගේ විරෝධය මෙන්ම අනුරෝධය ද, අනු-කුලනාව ද ගණන් නො ගත යුතුය. ඒ දෙකම යෝගාභ්‍යාසයට පිඩාරය. එ දෙකින් ම පිඩා නො ලබා එවාට අසුනොවී, ස්ථිර සිතැනීව දිගට හාවනා මනසිකාරය පවත්වා ගෙන ගියේ නම්, ඔහුට විදරුණන් ඇතායන්ගේ කොනකට හෝ පත්විය හැකිය. එහෙත් මෙහි ද ඔහුට ගුරුන්ගේ උපදෙස් ආචාර්යක වෙයි. අතැම විට මේ ආචාර්යකම වූ ගුරුපදේශයෙන් පවා පිටමන් එමට කරුණු යෙදෙන්නට ඉඩ තැත්තේ නො වේ. එහෙයින් එය ද කළේ ඇත්ති තෝරුම ගෙන, හාවනා මනසිකාරයේ යෙදිය යුතුය. ඉතා දිකි වූ කාලයක් මූල්‍යලේල් පුරුදු කළ ඉදුරන් පින-විමේ ත්‍රියාව මෙන් මෙය නොවරදා ගෙනයි හැකි නොවනබව විජ්‍යයෙන් සලකා හිත තබා ගතයුතු කරුණෙකි.

හාවනාර්ථායේදී තමා විසින් පරිත්‍යාග කළ ජීවිතය රැක ගැනීම ගෙන නැවැත නැවැත සිත නො යෙදිවිය යුතුය. ජීවිත්ංඡිය පිළිබඳ දුබලනාව මැනැවින් සිතට ගෙන ඒ ජීවිතය ගැන නොගලකා මනසිකාරයෙහි යෙදිය යුතුය. මෝගාවවරයා තුළ නියම යෝගාවවර අදහස් දියුණු නම්, ඔහුට තමාගේ ජීවිතය

කියා දෙයක් නැත. එකින් එකට සම්බන්ධවී පවත්නා පයිලි ආදි බාතු සමුහය වූ නොනැවති පවත්නා ක්‍රියාකාරික්‍රය වශයෙන් දැනෙන මේ කරජකය මහත් පිළිකුල් සේය ඔහුට වැටුගැන්නේ. එහි ආභාවක් තබා අපේක්ෂාවක් පවා තබා ගැනීමේ අදහසෙක් ඔහුට නැත. එය ඔහුට අපවිතු ගොඩකි. එය තවදුරටත් රැක බලා ගැනීමේ අභිරුවියෙක් ද ඔහුට නැත. ඒවිතය ද නොනැවති ගලන දිය දාරක් සේ වහ වහා බිඳී බිඳී යන බවද ඔහුට මැනැවින් වැටුගී ඇත. මෙබදු අවස්ථාවක ගත කරන, යෝගාවචරයකුගේ බාලිර දූඛලකම් තොතෙකුත් බලිය හැකිය. පිටතින් අවට ඉන්නා පුද්ගලයන් ඔහුගේ අඩුපාඩුකම් සොයන්නන් වුව හොත්, එන්දි වන්නේ යෝගාවචරයාගේ ලරණයයි. මෙබදු සංකට්වා වස්ථාවන් ගෙන් යෝගාවචරයා බෙරා ගැනීමට නම් මෙහි තතු දත්, පැයුණු තුවණුති, වැඩිහිටියන් අතර හිතර ගැවැසිය යුතුය. දරදුම්, සැදුහැ මද පුද්ගලයන් ගෙන් ඇත්තේ යුතුය.

බල, තුවණ මද පුද්ගලයන් යෝගාවචරයන් පැයුරෙහි උපස්ථානාදිය සඳහා යෙදවීම හිප අනෙකින් විංත්තියට හේතු වෙයි. ඉතා ඕනෑකමින් පවත්වා ගෙන යන පිළිවෙත් මගට මෙය බිඳුපුණු මහ කුදාවැටක් වීම මෙන්ම පුද්ගලයනටද ඒවිතයේ අවසානය තෙක් මගහරවා ගත නොහෙන නපුරු පිරිසීමක් ද වෙයි. පිළිවෙත් මගහි තියම ලෙසින් සිත් යතන් පවත්පාගෙන යාමට ඉඩ කඩ නොලැබීමෙන් එය පිරිසීමට ද පත් වෙයි. එයින් සිදු වූ දෙය තේරුම් ගැනීමට නො හැකි වෙයි. එය දක්නා මහරතකාට පිළිවෙත් මග ගැන ද යැක උපදිවන්නාහ. එහෙයින් මෙය පොදු පමාරිය තුළ ද බොහෝ විට වැරදි අදහස් තහවුරු වීමට පවා හේතු වන්නකි.

භාද මැද්දේ ලැබෙන නරක

භාවනාවට උපදේශ ලබාගන්නා කල්‍යාණම්තු ආචාර්යී-විරයකුගේ උපකාරයක් නො ලබා තමාතුල තැන්පත් කරගන් යුතු සම්පත්තිය උපකාර කරගෙන ඇතුම් පුද්ගලයනට තම තමන්ගේ භාවනාමාරුගය දියුණුවට පත් කරගෙන යාමට නොබැරි නොවේ. පුත් සම්පත්තියෙන් යුතුවැ කළණ මිතුරු ගුරුන් පැයුරු කරන්නාට පවා භාවනාවේ ප්‍රගතිය ගිලිහි යාමෙක් වේ තම්, කුම්කවැ

ප්‍රතිපත්ති මාරගය ගෙන යාම පමා වේ නම්, උපදේශකයන් නැතිවැනි භාවනාව ගෙන යන්නාහට අඩුපාඩු වීම ගැන කවර කරා ද? උදහරණයක් වශයෙන් කියතොත්, පූතහම්පතන්න බෙංධ්‍යාහට දියුණි විසුද්ධිය සම්පූර්ණවැනින්හිටි ඇත් සැටි හොඳට පෙනෙයි. හෙතෙම තරාගත දේශීන බණ පද නැවැත්ත නැවැත්ත පෙරලු පෙරලා සලකමින් ම තමා කුළ දිවිධිවිසුද්ධිය මැනැවින් සැදි පිරි තිබෙන සැටි සිතා ගනියි. හෝ මේ බණපදය සිතා සිත භදු ගනියි.

“කවචායනය, මේ ලෝකයා ඇතිකම (ශාක්වතය) ද නැති කම (උවෙෂදය) ද යන පැන දෙක බොහෝ සේ ඇසුරු කළහ. කවචායනය, පස්කද පහළවීමේ හේතුව තත්ත්වයේ තෝරුම් ගත් තැනැත්තාහට එහි පහළවින උවෙෂද වාදය නැත. කවචායනය, ලෝක තිරෝධය ඇතිසැට්‍රි තෝරුම් ගත් තැනැත්තාහට ගාවටත වාදය නැත.

කවචායනය, මේ ලෝකයා තෘප්තු-දෘශ්ටී නැමැති උපය උපාධන අභිනිවේසයන් ගෙන් බලුන් වෙයි. එද මේ ආයු-ග්‍රාවකයා සිත් පිහිටන තැන් ඩ් උපය, උපාධන අභිනිවේසයනට පත් නොවෙයි. මාගේ ආත්මයැයි නො ගනියි. එහි සිත් නො පිහිටුවෙයි. උපාධනාතාක් දුක ම යයිද, නිරුද්ධ වනතාක් දුකම තිරුද්ධිවේ යයි ද, මෙහෙති කරයි. අන් සත්ත්වයකු පුද්ගලයකු ඇතුයි සැක නො කෙරෙයි. කවචායනය, ඔහුට අනුත් කෙරෙහි පිහිටුවා ගත් විශ්වාසයක් නැතිවැනි භාවනාමය දානය මැ මෙහි ලැබේ. කවචායනය, මෙතෙකින් සම්බාධිතිය ඇත්තෙක් වෙයි.¹

මෙහි අග සඳහන් වන වචන තෝරුම නො ගෙන දුබල යෝගාවටරයාට සම්බාධිති නාමයෙන් සඳහන් දිවිධි විසුද්ධිය, තමාතුළ වැඩි තිබෙන බවත්, කම්ථිල විශ්වාසය මැනැවින් තමා කුළ තිබෙන බැවින් කඩිවිතරණ විසුද්ධිය ද නොඅඩුව වැඩි තිබෙන බවත් සිතා ගන්නට ඉඩ තිබේ.

මේ දුරවිවාරය මැඩිලිමට මෙහි සඳහන් “අනුන” කෙරෙහි පිහිටුවාගත් විශ්වාසයක් නැතිව භාවනාමය සැංක්‍යාම මෙහි ලැබේ” යන්න මැනැවින් තෝරුම ගත යුතුය. දිවිධි විසුද්ධියන්

කඩිකාවිතරණ විසුයියන් යන දෙකම නාමරුප පරිවේෂද කැණයන් සමග දියුණුවට පත්විය යුතුය. සමාධිය දියුණු විලෙන් වින්-විසුයිය සපිරිය යුතුය. එතුන් පටන් මැනැවීන් කම්මටයාන මනාසිකාරය පැවැත්විය යුතුය. එය කරන හැටි ගුරුන්ගෙන් උගා යුතුය.

භාවනාවේ යෙදීමට සුදුසුකම්

භාවනාවේ යෙදීමට සුදුස්සා තුළ ලැබිය යුතු ගුණාඩා පහ (5) ක් දිසනිකායේ සංගීත් සුතුයෙහි සඳහන් වේය. ඒ මෙසේය :

1. ඇවැන්නි, මෙහි මහනුතෙම සැදුහැ ඇත්තේ වේය. “ඒ හගවන්තෙමේ මේ මේ කරුණීන් අර්හන් ය, සම්සක්සම්බුද්ධ ය, විද්‍යාවන්ගෙන් භා වරණධර්මයන්ගෙන් සම්පූර්ණ ය, සුගත ය, ලෝකවිදු ය, තිරුත්තර පුරුෂදම්වසුරථී ය, දෙව්මිනිස්නට ගාස්-ඡාය, බුද්ධ ය, හගවන් යු” යි, තරාගතයන් වහන්සේගේ බෝධිය (සතරමග ක්‍රුවණ) හඳහයි.

2. රෝග නැත්තේ නිදුක් වූයේ, ඉතා ශින ද නොවූ ඉතා උණ්ණ ද නො වූ මධ්‍යම වූ, ප්‍රධන් වියනිය වැඩිමට යෝගා වූ, සම්ලෙස අහර පැසවන උදරාග්නියෙන් යුක්ත වේය.

3. ගාස්ත්‍යන් වහන්සේ කෙරෙහි හෝ ක්‍රුවණින් සම්බුද්ධ සරුවන් කෙරෙහි හෝ තත් වූ පරිදි සිය වරද හෙළි කරන්නේ ගය නො වූයේ මායා නැත්තේ වේය.

4. ගක්නි ඇත්තේ දුඩි උප්සාහ ඇත්තේ, තුසල් දහමි බහා නොතැබූ වැර ඇත්තේ අකුසල් දහමුන් පහ කරනු පිණිස, කුසල් දහමුන් ලැබැතෙන්ම පිණිස පිරිප්‍රන් වියනිය ඇත්තේ වේය.

5. පිරිසිදු වූ, කෙලෙසුන් විද්‍යාලීමට සමත්, මොනොවට දුක් වැනැයිමට යන ක්‍රුවණින් යුක්ත වූයේ උදායාස්තගාමීනි ප්‍රජායයන් සමන්විත වූයේ, ප්‍රජාවන් වේය.

මෙහි පළමුවැන්නෙන් ඔකපාන සැදුහැය- එනම් බුදුරජ-ඇන් වහන්සේ කෙරේ බලවත් පැහැදිම් ගතිය - කියුවෙයි. දෙවැන්නෙන් කියුවෙන්නේ නිරෝගිභාවය භා එයට අදා වූ

භාවනාවටම ඔරෝත්තු දෙන මධ්‍යම තත්ත්වයේ ජයරාග්නියක් ඇතිකමය. තුත්වැත්තෙන්, ඇත් අගුණ වසා ගෙන සිටීම හා නැති ගුණ දෙන්වීමේ ගතිය නැතිකම ද, සතර වැත්තෙන් බලවත්වැපැවැති ආරඳවීරිය ගුණය ද, පස්වැත්තෙන් සංස්කාරයන් පිළිබඳ උදය වය ලේක ප්‍රකටවැදුනෙන කෙලෙසුන් සිදින ප්‍රජාගුණයද ප්‍රකාශිතයි.¹

පධානියඩ යනු භාවනාවේ යෙනෙන යෝගාවටරයාට අයත් උපකාරක ධරුමයේය. මෙම අඩංගිතුත් යුතුවැදෙන සුදුසු කල්පනා මිත්‍රයකු දෙහාත් ඔහුට අධිගමය ගෙවන් නිරවාණ සාක්ෂාත් කරණය ඉතා පහසුය.. මෙහි සඳහන් තුන්වන කරුණ ගැන වෙසේපින් සැලැකිය යුතුය. ප්‍රථමාඩය තුවන හා සමව යොද දියුණුකර ගත යුතුය. සිවුවැත්තෙන් සඳහන් වන විරෝධුණය සමාධියන් සමග දියුණුවට ගෙනයා යුතුය. පස්වැත්තෙන් සඳහන් වන තුවන උදයබඩය නැණුයයි.

විශේෂ වශයෙන් මෙහි සඳහන් කළ ගුණාඩියට යෝගාව-වරයන්ගේ සිත් යොමුකරවීම දුදුසුයේ සලකම්. සැදුහැති සංසාර හිරුකායන්ගෙන් මේ ගුණාඩිය ස්වභාවයෙන් සපිරෙන නමුදු, ලාභකාම්‍යතාදී දුරුගුණයෙන් උදම් වූ අහිරික අනෙනාතාපි පුද්ගලයන් මේ ගුණය බිඳෙනා යෝගාවනාවට ද තුපුදුස්සන් වන සැවී ද අපට පෙනේ.

සිත් දියුණුවට පත්වන හැටි

1. නොයක් විදිමයේ කෙලෙස් උහවුව සිතෙහි තැවරෙන විට, ඒ සිත අපිරිසිදු වෙයි. රාගය, දේශීය, මානය, දියුමිය යනාදී නැවැලින් කියවන කෙලෙස් ගැන සිතන්න. “රත්නා කො බ්‍රාහමණ, රාගෙන පරියාදිනත්වෙනා අභ්‍යන්තරය පි වෙකෙහි, පරව්‍යාබාධාය පි වෙකෙහි, උහයව්‍යාබාධාය පි වෙකෙහි, රාගෙ පත්තෙන නොවන්තව්‍යාබාධාය පි වෙකෙහි, න පරව්‍යාබාධාය පි වෙකෙහි, න උහයව්‍යාබාධාය පි වෙකෙහි. න වෙකසික. දුකඩ. පටිප.වේදෙකි” යනාදිය සලකන්න.

1. දියන් 3×400.

2. අ. නි. කිහිපි.

“බූහමලකය, රාගයෙන් පුත් රාගයෙන් ගෙවාගත් කුසලපිත් ඇතියේ තමහට පිඩා පිණිස ද ත්‍රියා කෙරෙයි. මෙරමාහට පිඩා පිණිස ද ත්‍රියා කෙරෙයි. දෙපසටම පිඩා පිණිසත් ත්‍රියා කෙරෙයි. රාගය ප්‍රහිත වූ කල්හී තමහට පිඩා පිණිසත් ත්‍රියා නොකෙරෙයි. මෙරමාහට පිඩා පිණිසත් ත්‍රියා නොකෙරෙයි. දෙපසටමත් පිඩා පිණිස ත්‍රියා නොකෙරෙයි. වෙතයික දුක (දෙමිනස) නො විදි.”

2. කෙලෙස්මල අයින් විමෙන් සිත්ති පවත්න් පිරිසුදුකම ය. එවිට එහි ගණයට ඉඩයැලැයෙයි. මේ කෙලෙස්මල අයින්වීම ඉඩිවීම හෝ ලෙහෙසියෙන් හෝ සිදු නොවේයි. ඒ සඳහා බෙහෙළ වාර ගණනක් උත්සාහ දුරිය පුතුය. ස්වරුණය පිරිසුදු කරන්නාගේ ත්‍රියා පරිමිපරාව මෙහිදී සලකා බැඳීම වටි. පිරිසුදු කළපුතු ස්වරුණයේ මලබැඳී අවස්ථා ක්‍රිපයෙක් ඇත. ඒ ඒ අවස්ථාවට කැපෙන අන්දමට ලැබෙනතාක් මලකඩ පිරිසුදු වන ලෙයින් සුදුසු දේ යොද ලිමෙන් ඒවා කැපී පිරිසුදු වනසුවී සැලකිය පුතුය. කෙලෙසුන් පිළිබඳව ද ස්වභාවය මෙයේ.¹ ඒ සඳහා මහන් වැරක් ගතපුතුව ඇත. ඉණයට ඉඩ සැලැසෙන්න් මෙකී අන්දමටය. මේ යොදන වැරය නො නවත්වා පවත්වා ගෙන යා පුතුය. “යා තා පුරිසථාමෙන පුරිස විරියෙන පුරිස පරකකමෙන පත්‍රකිඛා න නා අපාපුණීකා විරියසා සජථානා හවිසයති”² පුරුෂයාගේ වියනීයෙන් පුරුෂයාගේ එම බලයෙන්, පුරුෂයාගේ පරානුමයෙන් යමක් ලැබෙනපුතු ද? එයට ලැබීම වියනීයේ නොපැමිණ වියනීයේ නැවැන්මෙක් නො තේ. යනාදින් වදහළ අපුරින් නොනවත්වා එය පවත්වා ගෙන යා පුතු වෙයි. වියනීයේ අන්තරා සංඛ්‍යාවය (අතරක හැකිලිම-හෙවත් හාවනා කරමය ත්‍රිත්‍යාලීම) අන්තරාය කරය. මෙයේ හෙයින් වියනීයේ අගය තේරුම ගතහැකි වෙයි. කුළුගෙධියෙන් ගසා ගලක් කඩින්නා දෙසට සිත යොදන්න. ඔහු එයට නොනවත්වා එහර දිගෙන යයි. අන්තිමේදී ඒ මහ කුළුගල කුඩා බිඳී යයි. ගල් මරු අන බලා දුන් එක් කුළුගෙධි පහරිතුදු ඇතුම් ගල් කුඩියයි. එය වූයේ විරියට තුවන්න් අධිමාකඩයන් යොද කළ හෙයිනි.

3. මෙසේම යෝගාවච්චයාට සැදුහැ ගණය ඉතාමත් ප්‍රයෝගන වනසුවී සලකා ගත හැකි වෙයි. ඒ සැදුහැ තැනි, සැදුහැ

1. අ. සි. මු. ප. 452 80.

2. අ. සි. දුක. නි.

ගුණයෙන් තෙතම්නායක් නොලද වින්තසන්ත්‍යාය මූඩ්‍රිලමක් වැනිය. මූඩ්‍රිලමේ කැන වගාව හරියන්නේ නැත. තැන්නාම ඒ බිම වශාවකට සුදුසු නැත. සැදුහැ ගුණය තිස්වීලෙන් රඳ වූ කැකුලුව වූ සිත්සන් ද සිලාදී ගුණවගාවකට සුදුසු නොවේ. එහි ගුණබේඩ්වට පැලුවීමට සුදුසු නැත. එහි ලැබෙන්නේ වියලි අදහස්ය. ඒ වියලි අදහස් තිසා නිසි උසස් ගුණයට කිහිපෙන් තිලිකම් කිය නො හැකිය.

4. මේ අනුව සලකන කළු සම්බුද්ධසුනක ලැබෙන ගුණ සමුද්‍ය ව්‍යකලී ඉතාමත් ක්‍රමානුකූල විද, අනෙකානාය සම්බන්ධතාවක් ඇතිවූ ද, සංවර්ධන ක්‍රමයක් විදාහා අක්වයේ. ගුණ සමුද්‍ය සංවර්ධනය ද පාරිභුද්ධියන් ස්ථිරස්ථිරයන් ඉතාමත් උසස් තැනකට පත්කෙරෙන අධ්‍යාත්මයට සම්බන්ධ විභිජට ක්‍රියා රාශියෙකි. එවා කොතරම දියුණු ව්‍යවක් යුගල වශයෙන් නොගැළුපෙයි නම් එකට එක්කාසු නොවේ නම් අර්ථයිදේය ඉතා අුත්‍ය.

භාවනා සිතට ගුද්ධාදී ඉත්ස්‍යයන් බලපාන හැඳි

(අ) සැදුහැ නම් සිතේ පැනනැගෙන අධිමොකඩ ක්‍රියාවය. එයින් අරමුණ එපා තොවේ. එය අතහැර නො දමියේ. එය තීරසට් නො දැනෙයි. සෙසු ගුණ සත්තානාය මතුවීමට උපකාර බේජයක ස්වභාවය ගනියේ. ධර්මපස්‍යය එපාවන්නට ඉඩ නොදී අත දීමේ ක්‍රියාව ද මෙහි ඇතුළන් වේයි.

(ආ) සති නම් වින්තයේ උපටයාන කෘත්‍යායයි. එනම් පහාද කරුණු මතුකර තැබේමය. එයින් සියලු ප්‍රමාද පස්‍යය (ප්‍රමාවට හේතුවන දේ) මගහරවා අප්‍රමාද පස්‍යය මතුකර දෙයි. සතිය නැති තැන් ප්‍රමාදය වැඩකරයි. සතිය නිතර එළඹ තිබෙන නම්, එහි නොවරදවා අප්‍රමාදය වැඩේ. සියලු කුසලදහම ද එයින් ම සහිරෙයි.

(ඇ) විරිය නම් මානසික වූ ප්‍රග්‍රහ කෘත්‍යායයි. එය සිත වැවෙන්නට නොදී, හැකිලෙන්නට ඉඩ නො තබා, සිත කුසල විසයෙහි ඔසවා තබා ගනියේ. කමටවන් අරමුණෙන් සිත හැං ගෙන්නේ මේ කෘත්‍යාය නැතිකළේ පාඩුවෙනි.

(අ) සමාධිය නම් මානසිකව ලැබෙන අවශ්‍යෝග කාත්‍යායයයි. මෙයින් සිදුවන්නේ සිත එක අරමුණක තැන්පත්කර තබාගැනීමට උපකාර විමයි. මේ ගුණය තැනීවිමෙන් සිතේ ඇවිච්ඡීම සැලැසේයි. විනාවකිනී, එකගෙතා යන නැවුවලින් සඳහන් වන්නේ මේ ගුණය මැයි. මෙය විරිය ගුණය හා එකතුවීමෙන් එල-වත් වේ.

(ඉ) පසුකුව නම් මානසිකව ලැබෙන දරුණන කාත්‍යායයි. මෙය පිරිපූදුව පවත්නා තරමට අරමුණටත් කායනීමෙන්බලයටත් එකිනෙකු සැලැසේයි. මේ ධර්මය පිළිබඳ දියුණුවේ අගය වටනයෙන් කියා අවසන් කළ නොහේ. මෙය අධිමොකඩත්‍රියාව සැලැසෙන ගුද්ධාව හා යොදුමෙන් නියම එලය සැලැසෙන්නේය.

මෙසේ මේ මානසික ක්‍රියාවන් සුගල යුගලට් දියුණුවට පත්වී, ඒකරස වන අවස්ථායෙක් ලැබේ. ඒකරසවීම නම් ප්‍රධාන අරමුණට සම්බන්ධවැ ත්‍රියාකාරිතාව හෝ අස්ථිත බාතුව ප්‍රත්‍යාස්‍ය කිරීමේ කායනීයෙහි දී එක්සත්ව පැවැතීමයි. මේ කියන ලද්දේ ගමට විදුරුණනාවන් පිළිබඳ අවස්ථා දෙකම සළකා ගෙනය. කාමාවවර තන්ත්‍රය ඉක්ම ගෙන මහද්ගත අවස්ථාවට හැරීමේදී ද මාර්ගජ්‍ය ලැබීම ඇත් විශේදිද, එයින් දියාන නම්වූ අරපණාව හා ලෝකෝත්තර මාර්ග අවස්ථාව ද සැලැසේයි.

5. බුදුපියාණන් වහන්සේ තමන්වහන්සේගේ අනුගාලිකයන් පිළිබඳ ගුණ දියුණුවම අගය කොට සැලැකු සේක. මැදුම සහියේ එන ධම්පිදායාද පුතුර බලන්න.

6. සාමාන්‍ය සිතෙක කොතෙකුත් දුබලතා පහළවන්නට ඉඩ ඇත්තේය. ප්‍රමාදයේ වැටී කල් ගෙවන පුද්ගලයාට දුබලකම් ගැන හැඳුමෙකුද නැත. සිත දියුණුවට පත්කර ගැනීමට උත්සාහ ගත්තාහට සිත්තු හටගන්නා දුබලකම් මගහරවා ගැනීමේ සිත් පහල වෙයි. එසේ එවා මගහරවා ගැනීමට නම් සතිය-සිහිය මැනාවින් තබාගත යුතුය. තැන්පත්කර ගැනීමට බලාපොරුත්ත්තු වන සිත යටකරගෙන ගළාගෙන එන විතරක බාරාව මැඩ ගතහැකි වනුයේ එසේ හොඳින් සිහිය තිබෙන විටය.

7. සසර පැවැත්ම පිළිබඳ සංවේගය මැනැවීන් සලකාගෙන ඇත්ත වශයෙන්ම එම සංවේගය පවත්වා ගතපුතුය. බැරිකම හෝ කෙලෙස්බර හෝ කොතරම වැඩිගියත් සතිය අත් නොහැර පවත්වා ගත්තවානම් ප්‍රමාදයට තොවැටී සින් හසුරුවා ගත්තට තොහැකි වන්නේ නැත.

8. සිතතුල පහළවන පුළු වරදකට වුවද, ඉඩ කඩ ලැබේමෙන් සිදුවන්නේ යට්ටී ඇති කෙලෙස් බලමුවට ඉඩ කඩ සලසා දීමෙකි. අල්පමාත්‍රවූ ද වරදෙහි බියදක්නා පුළු වුයේ ශිජ්ජාපදා-යන් මොනාවට ගෙන හික්මෙයි. “අනුමනෙසු වෙශපුළු හය-දස්සාවි” යයි වදලේ සිනින් කෙලෙසුනට ඉඩ තොදී සිත්හසර පවත්වා ගැනීම පිළිබඳය. කෙලෙසුන්ගේ පරිපුවකානායට ඉඩ තොත්ත සතර ඉරියවූ පැවැත්වීමය අපමාද වීහාරය. එයින් පරාගේ වැරදි නිසාවන් ඒවා සිතට වද්ද ගෙන හෝ තම සින් සත්ත් ක්‍රිඩිකර තො ගන්න. තොසන්සුන් කර තො ගන්න.

9. “යො පෙන්ම් ජාති සත්තානි පක්ඩ - පහාය කාමානි මතොරමානි” යනාදින් බුදුපියාණන් වහන්සේ වදලේ දම-සෙනෙවි සැරියුත් ඩිමියන් අතරක් නැතිව-ජාති-ආත්මහාව-පන්සියයක් පස්කම අරමුණු වලින් වෙන්කර තබාගැනීමේ මහ පුදුම පිරිපුදු පුරුදේදක් ඇත්තකු බවය. මෙය නිසා සිතට සැලැ-සෙන්නේ තොකමමාදී තොද පුරුදු සමුදෙකි. පිරිසිදු සින් පුදුම දියුණුවෙකි.

10. අරිය පරියේසනය තේරුම ගතපුතුය. අනාරිය පරි-යේසනය තේරුම ගතපුතුය. අනාරිය පරියේසනයට යොමුකළ සින බිජපුණුය. එහි දැහැමි බවක් ඇහවුවන් එන්දේක් නැති. එහු සිතක් ඇත්තහුට දැහැමි කරා රුවිවන්නේ නැත. එහි මෙන් කුළුණු ගුණ නැත. ඇතිසේ පෙන්න තම ඒ පිටතිනි. වක්කිනික වශයෙනි. හමුවනාතාක් සත්ත්ව සංස්කාරයන් පෙළාලිම එහි ප්‍රකට කෙතුයයි.

11. මේ සත්ත්වයන් දූෂ්කරවූ පාලනය වන මෙම ජීවිතයේ නියම තතු හරිහැටියට දකිනොත්, සිතා බලතොත් මොහොතකුදු පමාවට තො වැටී දැඟැමි වැශෙහි යෙදෙනු ඇත.

1. ආ. නි. ම්. ර. 11-24 පං.

2. සංම ජේ. ම්. 3.

12. විදරුගනාවත් විදරුගනාව සඳහා ගම්පායන් යන දෙකැසීම නිරතුරු මත්ත්වී එන්නේ පාරමිතා කුගලකරම සමූහයෙකි. එබදු පාරමිතා කුගලයක්හි අවම ජීවාක වශයෙන් ලැබිය යුත්තේ හට ග්‍රන්ථි වැඩින ආකාර පූංචෝපොහි උපකරණ රාජියෙකුයි නො සිතමි. එබදු උපකරණ විලින් ලැබෙන තුරාමිෂ පහසුව්, සැනැසිල්ල එබදු උපකරණ තැනිවමැ සැලැසීම එහි එලය විය යුතුය. මේ නිසාම පාරමිතා පූංචෝයේ හටග්‍රන්ථි කුයීමේ ගක්නේය ලබා ගෙන සිටිය.

මා යෝගාවච්චයකු වූයේ කුමටද?

“හැම තිවම ඉදුරන් පිනවීමට බලාපාරාත්තුවෙන්, හැම වැඩකැසීම එයට මූල්තැන් දීමට ඉදිරිපත්ව ඇති ගිහිගෙය, සපරුකට හොඳවම සම්බන්ධකම ඇත්තේය. එහි ඇති ගිහි කම කටටාලු මට පෙනෙයි. එහෙයින් ගිහිගෙය දුක් රස්කරන තැනෙකි යි සිතෙයි. දුක්ගිනි හැම තැනාම පෙනෙයි. අවිද්‍යා-මෙන් මූලාව තාජ්ණාවට දසකම් කරන ගිහියාට මේ දුක්ගිනි හැම පැත්තෙන් ම එනැසැට් නො පෙනෙයි. කුසල් ද්‍රාම වලට එහි ඉඩිනාතු. එයට ලැබෙනුයේ නොයෙක් විදියේ බාධා රසෙකි. කෙලෙපුන්ගේ බිජිපුණුකම මට වැට්හි ගියේය. කෙලෙපුන් වැඩින දක්ගිනි රෝකරන එම ගිහිගෙය තපුරු වල්සතුන් ගෙන් පිරි වනලැහැබේක් යේ සිතෙන්ව විය. එහෙයින් මම නෙත්-නුම්‍ය අදහසක් පහළකර ගතිමි.” මේ, දුත තේරුම් කරගත් යෝගාවච්චයෙන් කට්ටාවෙකි.

2. දුක්ගිනි රස පහළ වන්නේ කම තැමැති ගිනි මූල්කර ගෙනය. කම ගිනිවලට මූල කෙලෙස් ගිනි රසය. මෙම ගිනි දත්ත්වය මැ සම්පූර්ණයෙන් නිවී යන්නේ විදරුගනා භාවනාවක උසස් ප්‍රතිඵලය වශයෙනි. ඒකාන්තයෙන් රහත්බව ලබාගත්තා තුරු සම්පූර්ණයෙන් මේ ගිනිරස නිවෙන්නේ තැත. ඔහු යෝගාවච්චයු වූයේ මේ අදහස් රස සිත්ත් ගෙනය. ඒ සඳහා තමා විසින් කළමනා වැඩ හා පිරුව මනා පිළිවෙත ද පිරිසුදු වැ ද්‍රානගෙන විසිය යුතුය. මේ සඳහා ඉදිරිපත් කරගත්තේ ලොවුතුරා ගුණ රසින් අගත්තේ පත් සම්බාධම්බුදු පියාණන් වහන්සේ පෙන්නා දුන් උතුම උපදෙස් සමූහයයි.¹

1. පා. නි. ආදිත්‍ය පරියායපුනත.

3. මේ සඳහා මම සිලය වරය වෙත මගේ අවධානය යොදුම්. එහි දී මම එය කඩනොකාට, සිදුරු සැදෙන්නට නොදී, අසබලවැ, අකමුවැ, තෘත්තා ද්‍රූෂ්ටි දේකින් තදින් අල්ලා නොගෙන, දිවි දෙවෙනි කොට රක්ෂණිම්. එයින් මාගේ කායික ක්‍රියාවන්ගේ හා වාචික ක්‍රියාවන්ගේන් පිරිපුදුකම සැලැස්නු ඇත. මෙසේ සිතට එකඟවැ මැනැවින් රකින සිලය ම සෙසු උසස් ගුණයන් මා සිත්තු දියුණුවට පත්කර ගැනීමට පිහිටක් වනු ඇත.

4. මිළහට මම ඉඩිය සංවරය වෙන මගේ අවධානය යොමු කරමි. එය රකින්නා වූ මම ඇස්, කණ, නැහැය, දිව්, කය, මනස යන ඉඩිය දෙරවල් සයේ සිහිය පිහිටුවා ගෙන, කෙලෙස් අරමුණු වලින් සිත පිරිපුදු කොට තබා ගනිමි. එය මාගේ අප්‍රමාද ප්‍රතිපත්තිය වනු ඇත. ඒ මිනින් මා බලාපොරෝත්තු වන සිලවිපුද්ධියට බලවත් රක්වරණක් සැලැස්න්නේය. ස්ථීරක්‍රියට පමුණුවා නොගන් සිලයෙකින් උසස් ගුණයෝ මතුකළ නොගහන්නාහ. “අයා පත්තියා ධර්මීව පාකීනා.”¹ දී විදුල පරිදි මහපොළව සේ මේ සිලය ගුණයනට පිහිට් වන්නේය.

5. මේ අප්‍රමාද ප්‍රතිපදව මැනැවින් රක්ගැනීමට නින්ද අඩු කර දිවිපැවැන්වීම වූ ජාගරියානු යෝගයන්, ආහාර ගැනීමේ දී නිස්සරණ අදහස් මතුකොට තබා ගැනීමෙන් හොඳුවන මත්තකුදානාව ත් යන ධ්‍රීම් දෙක ඉතා දැඩි අධිශ්චිතයෙකින් ආරක්ෂාකර ගනිමි.

6. මේ භැං ගුණයක්ම අධිපණ නොවී, අතරක තාතර නොවී පවත්වා ගෙන යාමට නම් බලවත් වියුත්ක් පවත්වා ගත යුතුය. “යා තා පුරිස එළෙන පුරිස විරියෙන පුරිස පරක්‍රමන පත්තන්වා, ත තා අපාපුණීන්වා විරියුස් ස්ක්‍රීන් හටිස්සන්”² දී විදුල පරිදි, පුරුෂයාගේ නැණවාමයෙන් පුරුෂයාගේ වියුත්ක් පුරුෂයාගේ පරාත්‍රමයෙන් යම් උතුම ලෙඛුරා ගුණයකට පැමිණිය යුතු ද? එයට නො පැමිණ, එය නොලබා.

1. මි. ප.

2. අ. නි. මි. අ. නි. 1-100 80.

පටන්ගත් වීයනීය නොනවන් වන්නේමේ යි දුෂ්චිව ගත් අධිජ්‍යාන-යෙකින් යුතුව වෙවතබික වීයනීයන් සායික වීයනීයන් පටන්වා ගෙන යන අජ්‍යාවිච්චිතාව මම දියුණු කරමි. එසේම එය සමඟ “අජ්‍යාවිච්චිතා ව කුසලෝසු ධමෙසෝ”¹ යි වදුල පරිදි අපෙක්ෂා කරන උත්තමාර්ථයෙන් මෙහිට ඉළුවන, යම් කවිර ගුණයෙකිනුද තුන්ත නො වන අවශ්‍යාවයෙකින් යුත්ත වෙමි.

7. මා විසින් කඩනොකාට යාපුතු වන, ප්‍රත්‍යන්තිය හෙවත් වැඩිපිළිවිල, මා මැණුවින් තිසුකව ම දැන සිරිය යුතුය. ප්‍රමාදය ඇතට තල්පු වෙන්නාවූ ද, අප්‍රමාද පැක්ෂය තිරන්තරවැළ පිරි යන්නාවූ ද, පතියන් සමඟරඳුදායන් කඩනාවී මාතුල දියුණු වියයුතු බව මම තිතර යලකමි. එය මගේම එවිනයට සම්බන්ධ කොට ගෙන පටන්වාගෙන යාමට මම තදින් සිතට ගෙන වාස්‍ය කරමි.

8. මා දුක තේරුම්කාට ගෙන කල්යැවිය යුතුය. එහෙදින් කය සතර්පාගෙන විසිටට ඕනෑකරන්නාවූ ඇ, බැහැර සැපයට ශිෂ්ටූ සිත තිතර තිතර ඉල්ලන්නාවූ ඇ, සුංඛේපහෝගි උපකරණ-යන් සේවීමට මම නොයන්නේමි. බුදුපිළියාණන් වහන්සේ, “කළුබරුපධානා හිකුවෙට එනරහි මම සාවකා විජරනති, අජ්‍යාමණ්‍යා ආතාපිනො”².....යනාදින් මහෙණනි, ලි කොටයක් කොටටය සඳහා යොදාගෙන මාගේ ග්‍රාවකයෝ පමා, නොවී, කෙලෙසුන් තවන වීයනීයන් යුතුව මේ කාලයේ වාසය කෙරෙනි. ඔවුන් එසේ වාසය කරන හෙයින් කෙලෙස් මරසු ඉඩ නොලබා ඉවත් වන්නාහ, යනුවෙන් වදුලහ.

9. පලුලුමෙකා නිසින්නස්ස - ජ්‍යෙෂ්ඨ නාහිවස්සනි,
අලං එෂ්පුවිහාරාය - පහිතනනස්ස හිකුවනා.³

යනුවෙන් සැරියුන් හිමියන් වදුල පරිදි, කෙලෙසුන් තවන වීයනීයන් යුත් මහණුවට යම් සේනසුනක පලක් බැඳෙගෙන ඉන්නා කල්හි වැස්ස දේ දැන නො තෙමානම් ඒ සේනසුන පහසු

1. ආ. සි. මි. ර. නි. 1-100 80.

2. පං. නි. ඔපමට සංපුරා.

3. පෙරෝ.

විහරණයට සුදුසුය. කෙලෙස් උපතට අසු නොවන හේඛීන් මේ පහසු විහරණය මගපල නිවින් ප්‍රත්‍යාශ කරගැනීමට උපකාර වෙයි.

10. තණකාල ඇතිරියක හෝ සම්කඩ එලාගෙන එහි හෝ සිදිමෙන් කළේගෙවීම මගපල නිවින් අත්පත්කර ගැනීමේ මහා මාරුගයයි. කොට්ඨාව යම්කිසි තැනාක ඉතා සුළු වෙළාවක් නිද්‍යනා මෙන් මා ද නිදි බහුල තොටිය යුතුය. මා විෂින් නින්ද අඩුකර ගත යුතුය. කවර හේඛීන්ද? නින්ද නම් ප්‍රමාදයට හේතුය. එය කෙලෙස් මරුන්හට අවකාශ ලැබෙන අවස්ථාවෙකි.

11. “යෝගාවච්චරයා නොනිදියි.” යන්න මම ගාඛින් තේරුම් ගෙන සිටිමි. එහේඛීන් මම සෙනසුන් සොය සොය අද ඇතිරිලි ආදිය සොය සොය නො වෙහෙසෙමි. ඒ ගැන සිත්විලි මාත්‍රයක් පවා මා පහළ කරනාත් මම යෝගාවච්චර ධ්‍රීය කඩිකරන්නොක් වෙමි. යෝගාවච්චරයා නම් නොපමා ප්‍රද්‍රේශලයාය. හෝ ක්ෂිවක තදින් එල්ලි නැතු.

12. යෝගාවච්චරයා යම්කිසි ලදදෙයකින් සතුවූ වන්නෙකි. එහේඛීන් යම්කිසි අස්නාක් ලදහාන්, එහි පර්යඩිකය බැඳෙන හාවනා මනසිකාරයෙහි යෙදෙයි. එහිදී එනමිද්ධාදියෙන් පෙළෙන අණස්ථාවක් ආවාන් හෝ සක්මන් කරයි. යුතින් පර්යඩිකයෙන් කළේයවයි. මෙස් කළේගෙවන යෝගීයා නින්දට යාම සඳහා සකස් වීමක් නො පත්‍රිය. කෙලෙසුන්ගෙන් පෙළෙන සිතටය ප්‍රමාද නින්ද ඉඩ ලැබෙන්නේ. ආතැමි විවක සක්මන් ආලමිතන රජ්පුලේ එල්ලිගෙන ඉන්නා විටෙක හෝ පර්යඩිකයෙහි ඉන්නා විටෙක හෝ විත්ත සන්නානය හවඩිගයට වැට්ටෙමෙන් එක්තරා පැවැත්මෙකින් නිදා කානියක් සිදුවෙන සැටි කිය හැකිය. ඇතැමි යෝගීන්ට ඇතැමි දිනොකදීර දවල් දෙකකදී ම මෙබදු දුබලතාවකදු තැනිවැ කළේගෙවීමට පිළිවන්කම නිබෙන සැටි ප්‍රජා දැක ඇත. නො නිද ඉන්නේ කොහොමදුයි ප්‍රය්‍යන් නැගෙන්නේ යෝගකරමය තියම ලෙසින් නොද්‍යනුවින් විභිනි.

13. නියම අන්දුමින් යෝගාවච්චර තත්ත්වයට පත්වුවහුට පවා සාංසාරික පරිවයන් දුෂ්ච පරිසරයකට වැට්ටෙමත් හේතුකාට ගෙන, නාවාගක් උසස් නොක්මෙම අදහස ගිලින් යන්නට ඉඩ

තිබේ. එහෙයින් එබලු අවස්ථාවලින් ආරක්ෂාවීමට නො කැඳී පවත්වාගෙන යන අධ්‍යාපය සම්පත්තියෙකින් හා තමහට බල-ආනා කෙලෙස් දුබලතාවන් මැනුවීන් හඳුනාගෙන කළණ මිතුරුන් කෙරෙහි බලවත් ඇදහිලිමත් ගතියෙකිනුත් යුතුවැ විසිය යුතුය. “මට වරදින්නේ තැත” යන මානී අදහස සම්පූර්ණයෙන් කඩා-ගෙන විසිය යුතුය.

14. සුදුසු කළණ මිතුරු ලද්දේ නම් යෝගාවවරයා ඒ කළණ මිතුරා කෙරෙහිම තද විශ්වාසය තබාගෙන ස්වකීය යෝගී වැඩ කරගෙන යා යුතුය. කවර දෙයක් සඳහා හේ ඒ ගෙනයන වැඩ පිළිවෙළ නවත්වාලන කිසිම වැඩකට සම්බන්ධ නොවිය යුතුය. මහුගේ ගමන බාධක සාගරයෙකය. එහෙයිනි.

අරඹන වැඩ දිරාපත්වෙන සැටි

1. යෝගාවවරයා මැනවින් දුරදිග බලා වැඩකරන්නාකු විය යුතුය. ලෞකික අදහසින් මැයිශ්‍රු පිරිහිගිය මානසික ගක්තිය ඇති ඇතුම් පුද්ගලයන් උසස්වැඩ පටන්ගැනීමේදී රමණියවූ ද විසිනුද්‍රුවූ ද, විවිධ මානාකා ඉදිරිපත් කොට ජනය කුල්මත් කරන සැටින් වික දිනොකින් ඒ මානාකාවනට යෙද අදහස් මකා-ගෙන අන්මගක යන සැටින් අපට පෙනේ. මෙයින් ඇතුම් වැඩ දිරා පත්වෙන සැටි අපට වටහාගත හැකිය. දිරාපත්වීම සංඛ්‍යා ධර්මයනට අයත් ස්වභාව ධර්මයෙකි. ඒ දිරායාම සම්පූර්ණයෙන් තොරවී ඇත්තේ අයංඛතයෙකිය. එහෙයින් අසංඛ්‍යා තත්ත්වයට පත්වනාතුරු දිරාපත්වීම වැළැක්විය නො හැකියයි කියන්නට ද බැරිනාත. මෙහි අප විසිනර කරන්නට අදහස්කළ දිරාපත්වීම එය නොවේ.

2. ජනතාවගේ සිත්තන්නා අදහසින්, අනුත්හට පෙන්නුම් කිරීමේ කුහක ප්‍රතිපත්ති අනුගමනයෙන් නා නා මාදිලිඛය් වූත විධින් ඉදිරිපත් කරන්නාය් සිටිනි. ඇතුම් ජාතකකලාවල ද නියම ප්‍රතිපත්තියෙකින් තොරවැ ගත් වූත විධින් මහජනනාව හමුවෙහිම දිරාපත්වූ සැටි අපට දකින්නට ලැගේ. දිස්නිකායේ සූත්‍රයෙක (පාදික සූත්‍රයෙහි) ද බාහිරක කවුසන් කිප දෙනෙකුන් පුදුම එප්‍රවන අන්දමේ වූතසමාදනයෙන් යුතුව කළක් වාසය

කොට ඒ සියලු ව්‍යතාරම්ගයන් දිරාපත්වන තැනැට වැඩී පිටහිගිය සැටියක් සඳහන් වෙයි. මෙකලද ඇතැම් කෙනෙක් බොඳේ තන්ත්වයකුන් දරාගෙන, දිගට පවත්වා ලන්නට දූෂ්කරවූ ගණ ස්වරුප වූ වැඩ අරඹා බවුන්ටත් පළමු ඒවා දිරාපත්වන සැටි බලා කිසිදු සංවේශයකුදු නැතිවැ කල් ගෙවන්නාහ.

3. ආරම්භයේදී යොදා ගැඹුරු මානකා ඇති වැඩ ද බොහෝ-දෙනා අතර දිරාපත්වන සැටි අපට පෙනෙයි. මෙහිදී මෙසේ වීමට කරුණු දෙකක් අපට ඉදිරිපත් වෙයි. එකක් නම් කරන්නට බලාභාරෝත්තුවක් නැතිව, කිරීමෙහි අභ්‍යාසයක් නො ලබා ප්‍රවාරයට භෞද මිගය යන මේ හැඟීමම මුල්කරගෙන එහි යෙදීමයි. අනෙක් කරුණ, ප්‍රතිපත්තිය ඒවන වෘත්තියක් වශයෙන් ගෙනයාමේ පවිච්‍ර සංකල්පයයි. මේ දෙකටම මුළු බොඳේ ප්‍රතිපත්තිය ගෙන යායුන්නේ ව්‍යනයෙන් නොව සිතින්, නිස්සරණ අදහසින් බව නො තැකීමයි.

දිරාපත් නොවන සැටි

1. යෝගාවවරයා ස්වකීය ආරම්භයන් දිරාපත් වෙන්නට නොදී, මොහොතින් මොහොත තමාගේ හැම භෞද පිළිඳෙනක් මැ, වැඩ වැඩියෙන් දියුණුවට යන සැටියට යෝගයෙහි යෙදිය යුතුය. මෙයට උපකාර වන්නේ නිවන් අරමුණ මැ තදින් සිතට කාවදදී ගැනීමය. මුලින් වැඩ අරඹා ඒ ඇරණු වැඩ දිරාපත් වන්නට ඉඩහැරීමට ජේතු වන්නේ ධර්මමය හැඟීම අඩුකම බව ක්ව යුතුය.

2. “සත් ව ධමෙමා න ජර් උපති”¹ යයි වදුමෙල් බුදු-පියාණන් වහන්සේ විසිනි. සත්පුරුෂයන්ගේ ධර්මය දිරාපත් නොවේ යනු එහි අදහසයි. එහෙයින් යෝගාවවරයා තමා අරඹන යෝගවැඩ පිළිබඳ හැමදෙයක්ම සත්පුරුෂයන්ගේ ධර්මයට සම්බන්ධ කළ යුතුය. එය ද මැනැලින් තේරුම ගෙන මැ කළයුතුවූ ද, පවත්වා ගෙන යායුත්තුවූ ද වැඩ පිළිවෙළක් බව විශේෂයෙන් සැලකිය යුතුය.

3. ලෝකයන් ලෝකයෙහි ඇති සවිස්සාණක අවිස්සාණක දේන් සිතින් තදින් හෝ යම්තමින් හෝ බදාගෙන තමාගේ සිත තැන්පත්කර ගැනීමට කොතරම් දුහලුවත්, කොතරම් තරක

1. ට. ප. රජාවණ.

නායාය ඉදිරිපත් කළත් එය සිදුකර ගන්නට නම් කිසිසේත් නො හැකිය. ඔබ ඔබේ සිත තැන්පත්කර ගැනීමට සිතනවා නම්, ඔබ විසින් පලමුවෙන් මැ කළයුත්තේ සත්ත්ව සංස්කාරයන් කෙරෙහි ඔබසින් තුළ බලපාන බැඳීම් භෞද්‍යට විමසා බැලීම්ය. රීඛවට ඒ බන්ධනයන් විශේන් වික කඩා අයින්කර ගන්න. මෙය නියම සිතින් මැ සිදුකරන්න. එකලු සිත හැදීම අපහසු තැත. නැත්නම් ඔබ කරන්න හඳුන්නේ අනුත් රටවීමේ මහා ප්‍රයත්නයකි. ඔවා, සියලු බැඳීම් ගැටීම දෙක මැ මැනාවින් සොයා බලා ජ්‍වා එකින් එක අයින්කර දමන්න. ඔබට ජය ගතහැකි වෙයි.

4. යෝගාවච්චරයාගේ මූලික පරමාර්ථය ඉතා උසස් වින්ත පරම්පරාවක් ක්‍රමයෙන් දියුණුවට පත්කර ගැනීමයි. එය ලෙහෙසි තැත. ධර්මමය අදහස් සම්බන්ධයෙකින් මැ තමාගේ වින්ත සන්තානය සපුරාලීම පහසු තැත. ඒ සඳහා සුදුසු මැ ක්‍රමයෙක් තිබේ. ඒ මෙසේයි:

“සඳාජාතො උපසඩාමන්, උපසඩාමනෙනා පයිරුපාසන්, පයිරුපාසනෙනා සොත්. ඔදහන්, ඔහිත සොතො බමත්. පුණාන්, පුත්‍රාන් බමත්. බාරෙන්, බ්‍රතාන්. බමතාන්. අන්ත්. උපපරිකඩත්. අන්ත්. උපපරිකඩතො බමතා නිජසානා. බමතන්. බමත නිජසානා-කඩත්තියා සත් ජන්දා රායති. ජන්දාරාතො උපසහති. උපසහතිවා තුළයති. තුළයිනා පදහන්. පහිතතො සමානෙනා කායන වෙව පරම සවිවා සවිෂ්කරෝත් පක්ෂායට නා. අත්වීජ්‍යාප්‍රසන්නි.”

5. “හටගත් සැදුහැ ඇතියේ එලුමෙනුයේ පරයුපාසන කෙරෙයි. පරයුපාසන කරනුයේ කන් නැතු කෙරෙයි. නතු කළ කන් ඇතියේ අහම් අසයි. අසා අහම් බරයි. බැරු අහම්ති අරුත් පිරික්සයි. අරුත් පිරික්සනුවහට ධර්මයේ වැටහෙනි. අහම් වැටහීම (බමතනිජසාන කඩතන්) ඇති කල්හි කරකුකම්තා ජන්දය උපදී. හටගත් ජන්ද ඇතියේ උත්සාහ කෙරෙයි. උත්සාහ (වැයම්) කොට තුළනාය (අනිතයාදී විසින් තිරණය) කෙරෙයි. තුළනාය කොට ප්‍රධන්වියා කෙරෙයි. නිවිනට මෙහෙසු සිත් ඇත්තේ මැ (නාම) කයිනුද සත්‍යය (නිවින) ප්‍රත්‍යාක්ෂ කෙරෙයි. ප්‍රභායනුද කෙලෙස් විනිවිද දකී!.”

6. මෙහි ආරම්භයේ පටන් නිරවාණ සාක්ෂාත්කාරය දක්වා අවස්ථා 12ක් සඳහන් වේ. එහි මුළුන් සඳහන් වන්නේ ධර්මමය ශරීරය සකස් කිරීමට උපකාර වූ සඳහා ගුණයයි. එමයින් යෝගාවවරයා හට ප්‍රද්ධාව ආචාර්යක මුලික කරුණක් බව සලකා ගත හැකිය. සැදුහැයෙන් තොරව අරඹන යෝගාවවර වැඩ දිරාපත්වන සැටි මෙහි මුළුන් සඳහන් කරන ලදී. යෝගා-ව්‍යවරයාගේ යෝගකර්මය සාර්ථක වීමට නම් සැදුහැ ගුණය පෙරදුරි විය යුතුය. එයින් තොර නම් ඒ විත්ත සත්තානය වියලි මුඩුවිමකට සමානය. මෙය අන්තය දක්වා තුමයෙන් දියුණුවට පත්කර ගනිමින් ගෙන යා යුතුය. මේ සැදුහැය ද තුවණ හා සමඟ සම්බන්ධ නො තොට ගෙන යාමෙන් දිරාපත් වන්නාට ඉඩ තිබේ. එහෙයින් මෙහිදී මනා සැලැකීම්ක් ආචාර්යයයි.

7. දෙවන කරුණ නම්, කලුණාණමිතු ආග්‍රයක් තමාට සලසා ගැනීමය. එය ලෙඛෙයියෙන් සැලැසෙන්නේ ඔකපුනීය සඳහාව සිත්තුව පැලැවෙන කළේහිමය. “සකල මෙවහිදා ආනාජු ලිජම-වරිය. යදිදා කලුණාණ මිතත්තා”¹යි වැඳු පරිදි ගාසතා බුහ්ම වරියාවත්, මාරග බුහ්ම වරියාවත් යන සියල්ලම අධ්‍යාත්මය තුළ ලැබෙන්නේ ද වැඩෙන්නේද කලුණාණ මිත්තිය ආග්‍රය සම්-පත්තිය උඩිය. එය තො ලද හොත්, එම සියලු ගුණයෝගේ තො ලැකි යන්නාහ. එපමණක් තොවැ අසිමිත විරත් රසකට ද වැටීමට ඉඩකඩ සැලැසෙන්නේය. එහෙයින් තුවණ හා මුපුකොට ගත් සැදුහැයෙන් එම කලුණාණමිතුගුරුයෙන් නියම ප්‍රයෝගනය ගැනීමට ඔබන් උනන්දු වෙන්න.

8. කළණමිතුරන් ඇසුරු කිරීමේ දී එයින් ලබාගතහැකි වන උඩම් ප්‍රයෝගනය මැනවින් නේරුම් කරගෙන ත්වරිය යුතුය. තුන්වන සිවුවන දෙකරුණෙන් එය මතුකර දෙයි. කළණ මිතුරන් ඇසුරුකරන්නා එහිදී සැදුහැ තුවණ දෙක යොදුලීමෙන් කළණ මිතුරාගේ බසට කන් යොමුකිරීම සිදුවෙයි. එහිදී තුවණ යොදුලී-මෙන් කළමනා ත්‍රියාව පැහැදිලිවැ දැනෙයි. පැහැදිලිව දකුණු දෙය තමාට අන්පත්කර ගැනීමට පිළිවන් වනුයේ සැදුහැ ත්වුණෙන් පමණය. එහෙයින් මේ ගුණදෙකේ ත්‍රියා කාරිත්වය මෙහිදී ඉතාමත් ප්‍රයෝගනය. ඔබ කළණ මිතුරන් ඇසුරු කරන්න.

එසේ ඇසුරු කරනවිට, මැනවින් තුවන යොදන්න. දහුම් කතාවක් එතුමාගෙන් පිටවන විට, එය සැදුහු යොද කමා අයන් කර ගැනීමට අමතක නොකරන්න. එහි දී කලණ්ඩිතුරුගේ බසට කන් යොමුකිරීමත් එසේ කන් යොමුකොට කියන බණක් ඇසීමත් ඔබ ඉතා පැලැකිල්ලෙන් සිදු කරන්න. මෙයින් ඔබට ලැබුණේ මහන් ලාභයක් බව හොඳින් සිතේ තබාගන්න.

9. පස්වන කරුණේ පටන දෙලොස්වන කරුණ දක්වා ඇති කරුණු අවෙන් සඳහන් එන්නේ දිරාපත් නොවන වැඩ පිළිවෙළකි. පස්වන කරුණෙන්: බණ අසා එසේ අසාගත් බණ අහක නොදමා සිත්තුල ධාරණය කර ගැනීම, තැන්පත්කර ගැනීම අදහස් කෙරෙයි. මේ හේතුකොට ගෙන මධ්‍ය බහුජාත ගුණය ඔබතුළ දියුණු කරගත හැකිය. බුද්ධම පාඩම කොට දරාගෙන වාසය කරන්නා ධර්මවෙතයෙකි. එපමණෙකින් හේ දෙවි මිනිසුන් විසින් වැන්දුනු පුද්ගලයෙක් ද වන්නේය.

10. එපමණෙකින් නො නැවැති භයවෙනි කරුණට ද සිත් යොමු කරන්න. එනම් පාඩම තිබෙන බණ කොටස්වල තේරුම මැනවින් මෙනෙහි කිරීමය. තමන්ගේම තුවන්න් ටෝ අන් වැඩිහිටියන්ගේ පිටුවහලක් ලැබාගෙන හෝ ඔබට මේ අර්ථය සපුරාගත හැකිය. එසේ අර්ථය සපුරා ගැනීමේ දී ඔබ ඉක්මන්න් නොවිය යුතුය. බුද්ධියාණන් වහනාසේගේ අදහස් දත් මහරහතන් වහන්සේලා දුන් අර්ථ පිළිවෙළක් ඇත. ඒවා ඔබට සෞයාගත නො හැකිනම්, උගත් ශික්ෂාකාමී ධර්මවාදී (බණ කනාපිට හරවා, නොකියත) උතුමකු සෞයාගෙන, එතුමා වෙතින් තේරුම් උගෙනීමට උත්සාහවත් වන්න. ප්‍රතිපත්ති ගරුක නොවූ, අධර්ම-වාදී පුද්ගලයා ගෙන් බණ අසන්නට නොයනු මැනවි. එහිදී ඔබට නියම ධර්මය නොලැබේ යාමට ඉඩ තිබේ.

11. හත්වනි කරුණ මීළහට සැලකා බලමු. “අක් උපපරික්වාතා ධමම, නිෂ්කධාන බමන්ති” යන්නෙහි තේරුම අර්ථය මෙනෙහි කරන්නාහට ධර්මයේ දුනීම ඉවසන්. හෙවත් තේරුම සැලකන්නාහට එහි අඩංගුවන ධර්ම කාරණයේ දුනීමට පත්වෙති යනුය. මෙය ධමම නිෂ්කධානක්වනාතිය සි. තමා උගත් ධර්මයන් පිළිබඳවැ තේරුම් සිතට වැට්හීමට මේ නම යොදනු

පැලේ. මේ ශක්තිය නැත්තම් කොතරම් ධර්මය උගත්තන් එයින් ප්‍රයෝගනා නො ලැබේ. ධර්මානුරුපව උත්සාහයක් ගැනීමට විනැකම සිතතුල පහළවත්තේ මේ ධර්මනිජකඩානාකඩානිය ඇති කළේ පමණය. එහයින් උගනානාතාක් ධර්මය පිළිබඳ තේරුම සලකා ගෙන එය මැන්වින් සලකා බැලීමට නිතර නිතර පුරුදු විය යුතුය. අවවෙනි කරුණෙන් එය පැහැදිලි කරනයේක. එනම් වමම නිර්ජකඩානාකඩානියා පකි ජනු ජායකි ජංු ජාකා උස්සහකි” යනුය. ධර්මනිජකඩානාකඩානිය ඇතිවත විට ජන්දය ඇති වේ. කතතුකම්පතා කුසලවිජන්දය ඇතියේ, උත්සාහය ගැන්මට සිදුවෙයි, යනු එහි තේරුමය. මේ ධර්මමය අභිජර-ධනයේදීතා භාජ සන්දිස්ථානයෙකි. මත්තට තම අභ්‍යන්තරයෙහි සංවර්ධනයට පත්කර ගැනීමට ඇති සියලු ලෙපකික ලෝකෝත්තර ගුණධරුම පරම්පරාවට ඉඩ සැලැස්න්තේ මේ උත්සාහයයේ උපකාරය ලැබේමෙනි. ධම්ලනිජකානාකඩානිය යන්න ගැන ද ගැසුරට සලකන විට, ධම්ලටයිනි සූජානය තෙක් සිතේ දියුණුව පහළ වූ බව තේරුම කළ හැකිය. එය නාම් විද්‍රෝහනා භාවනාවේදී ලැබෙන සපුවිය නාම රුප දරුණනයයි. මෙහිදී මේ පුද්ගලයා-හට නාම රුප ධර්මයන් පිළිබඳ වැ අභ්‍යන්තර වශයෙන් ද බහිදේඛ වශයෙන් ද පවතින ලක්ඛණවල්බය සම්පුර්ණවැ තිබිය යුතුය.

12. “උස්සිනා තුලත්” යන්න නාවචිති කරුණයි. ප්‍රධාන්විර්යයෙහි තුලනය කෙරෙයි. තුලනය නම් නාම රුප ධර්මයන්හි ලැබෙන සාමාන්‍ය ලක්ෂණය භාවනාමය සානායෙන් වටහා ගැනීමයි. සාමාන්‍ය ලක්ෂණය නාම අනිත්‍ය ලක්ෂණය, දුෂ්ධ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය යන ත්‍රිවිධ ලක්ෂණය යි. මේ ලක්ෂණයන් පිළිබඳ අවබෝධය පටන් ගන්නේ සම්සන සූජානය පවත්නා අවස්ථාවේය. උදායබෝධය සූජාන අවස්ථාවේ එයම දියුණුවට පත් වී වැට්හයි.

13. ත්‍රි ලක්ෂණය ධර්මයන්ගේ ජ්වහාවයයි. මූලැදී එය නො පෙනෙන්නේ එය වැසි ගිය හෙයිනි. එසේ වැසුණේ එය මෙනොහි නො කිරීමෙනි. 1. සන්තතියෙන් වැසිගිය හෙයින් ද උදායබෝධය මෙනොහි නො කළ හෙයින් ද අනිත්‍ය ලක්ෂණය ප්‍රකට නො වෙයි. එය සන්තතිය (එකට බැඳුණු සම්ඟය) ගලවා (එකින්ඩික වෙන් කොට) උදාය වය දෙක මෙනොහි කරන කළේ

ප්‍රකට ස්වභාවයට පත්වෙයි. 2. ඉරියාපලයෙන් වැසුණු හෙයින්ද, නිතර පෙළීම මෙනෙහි නො කරන හෙයින්ද, දුතුවිලක්ෂණය ප්‍රකට භාවයට පත් නො වෙයි. ඉරියාවූ ගැලැවීම තවත්වා, එයින් ලැබෙන අභිජන පත්‍රිලනය (ප්‍රාන ප්‍රාන පෙළීම) මෙනෙහි කිරීමෙන් දැඩි ලක්ෂණය ප්‍රකට භාවයට පත්වෙයි. 3. සන සංස්කෘත්වෙන් වැසියිය හෙයින්ද, නානාධානු විනිර්හොගය මෙනෙහි නොකළ හෙයින්ද අනාත්ම ලක්ෂණය ප්‍රකට නොවේ. සන සංස්කෘත්ව ඉවත්කොට්, නානාධානු විනිර්හොගය මෙනෙහි කරන වේට ඒ අනාත්ම ලක්ෂණය ප්‍රකට භාවයට පත්වෙයි.

14. දහවෙනි කරුණ “තුළයිනා පදනම්” යනුය. එයින් ප්‍රකාශ වන්නේ ක්‍රියාත්මක විද්‍රෝහාවට නාගා සංස්කාරයන් සම්මුඛ ගතය කරන අයුරුයි. එය භඟ ස්කානයේ පටන් අනුමාම ඇළුණය ලැබීම තෙක් අවස්ථාවන්සේ ගතහැකි වෙයි. 11,12, යන කරුණු දෙකින් ලෝකෝත්තර දියුණුව ප්‍රකාශ වෙයි. “පහිතයෙකා කායෙන වෙව පරම සවව් සවත් කරාති”යි සඳහන් වන්නේ නිරවාණධානුව සාක්ෂාත්කාරයයි. විද්‍රෝහාවස්ථාවේදී නිරවාණය පිළිබඳ දැනීම නොයෙක් වර සිදුවෙයි. ඒ වනාහි අනුමාන වශයෙනි. සිතට නිරවාණ දානුව අරමුණුවන ආකාරයෙන් නොවේ. ඒ නිරවාණ දානුව පළමුවෙන්ම අරමුණු වන්නේ විද්‍රෝහා ඇළුණයන්ගේ කෙළවර, මාර්ගවිත්තයට මුළුන් ලැබෙන ගොනුහු සිතටය. ඒ අවස්ථාව භහවන වවනයෙකි, “පහිතයෙකා” යනු. එහි තේරුම නිවන් පිණිස මෙහෙයුණු සින් ඇත්තා යනුයි. නිවන් පිණිස මෙහෙයුණු සින් ඇත්තේ නාමකයින් භා රුපකයින්ද ඒ ඒ පරමාර්ථ සත්‍යය වූ නිරවාණ දානුව ප්‍රත්‍යක්ෂ කෙරෙයි. මෙසේ මේ නිරවාණ දානුව සාක්ෂාත්කාරය, කාය සාක්ෂාත්කාරය, නාම සාක්ෂාත්කාරය යයි දෙවැදැරුම් වෙයි. එයින් කාය සාක්ෂාත්කාරය නිසා අනවරාග්‍රස්-සාරයෙහි පැවැති කාය දරජ-කාය සන්තාපාදිය නැතිවූ බව දැනගනියි. නාම සාක්ෂාත් කාරය නිසා එබදුම කෙළේස් ගහණය නැතිවූ බව දැනගනියි.

මරණ හය ගැන නිතර සැලැකීම

භාවේට හො මරණ මාර විව්‍යුතා ය,
ලොකෙ සද මරණ ස සංස්කෘත් මිම්. යතනතා,
එවාහි හාවිත මනස් නරස්ස තස්ස
තණ්ඩා පහියති සරිර ගතා අසෙසා.

පින්වත්ති, මරණ නමැති මාරයා දුරුලීම්පිණිස, මේ ආත්මභාව සංඛ්‍යාත ලෝකයෙහි, මරණ සංඳාව, තැන්පත් කරගත් කයත් සිතත් ඇතිවැ වඩුවූ. මෙසේ වැඩු සින් ඇති ඒ සත්ත්වයාගේ සිරුර සම්බන්ධ කොට ගෙන පවත්නා ගැම තණ්ඩාව ම පහවෙයි.

රුප්. ජරා පියතර් මලිනි කරෝති—
සඩ්. බල්. හරති අතත් සොර රෝගො,
නානුපෙළාග පරිරක්ත මත්තභාව—
හො මවු සංහරති කි. එල මත්තභාවේ.

ජරාව ඉතා මනාපවූ රුපය කිළිටි කෙරෙයි. කායස්ථාසාදු බියකරු රෝග තෙමේ තමා කෙරෙහි වූ සියලුම බලය හෙවත් ශක්තිය පැහැර ගනියි. පින්වතුති, මරණයතෙමේ නොයෙක් උපහාග පරිහොග වස්තුත්ගෙන් රක්නාලද මේ ජීවිතය වනසා දුමයි. එබැවින් ජීවිතයෙහි කිනම් ප්‍රයෝගනයක් ඇද්ද.

කලොනිලා පහතරෙග තරඟ ගම්බය—
සංසාර සාගර මුබේ විතතෙ විපතතා,
මා මා පමාද මකරියා කරාට මොකඩ。
දුශකඩායා නානු පමාද මියා නරානා..

කරම නැමැති සුළභින් පහර දෙනාලද, රෝග නමැති රළභිලුම් ඇති, සංසාර සාගර මුබයෙහි විපතට වැටුනා වූ තෙපි පමාවට කරුණු දේ නොකරවූ, නිවත් ලැබුගන්නා වැඩ වඩුවූ. සත්ත්වයන්ගේ මේ ප්‍රමාදය දුක් උපද්‍රවන්නේ නො වේද?

භාවනාරම්භය

1. ගමට භාවනාවය, 2. විදුරගනා භාවනාවයැ යි භාවනාව දෙවැදුරුම් වෙයි. භාවනාවේ යෙදෙන්නා මේ දෙක ගැන මැ තරමක හැඳිනීමක් මූලධැ මැ තබාගැනීම ප්‍රයෝගනවත් වෙයි. එහි 1. ගමට භාවනා නම්: සිත්තුල පහළ වත්නා වූ කෙලෙසුන් යටපත් කොට උපවාර ධ්‍යාන අර්ථණ ධ්‍යානයන් ලැබෙන්නා ක්‍රමයයි.

2. විදුරගනා භාවනාව නම්: සංස්කාරයන් නාම රුප වශයෙන් ප්‍රත්‍යක්ෂව තේරුම් කරගත, එහි ලැබෙන අනිතා දැක්බ අනාත්ම ලක්ෂණයන් ද සමාධිමත් සිතින් ප්‍රත්‍යක්ෂ වූ කෙලෙස් ප්‍රභාණයෙන් ප්‍රතිවේදය කර ගත්නා ඇාන පුර්වක කෘත්‍ය ක්‍රමයයි.

තවද මැක්කීම නිකායෙහි මහාසවික සුත්‍රයෙහි කායහාවනාව සහ විත්ත භාවනාව යයි භාවනා දෙකක් දැක්වින. ඒ මෙසේයි: “ගිනිවේස්න, කෙසේ නාම අභාවිත කාය භා අභාවිත විත්ත වෙත්ද යන්: ගිනිවේස්න, මෙලොට අශ්‍රුතවත් පාස්ත්‍රනායාහට සුබ වේදනා උපදී. හේ සුබවේදනාව. විජින් ස්පර්ශ කරන ලදුයේ සුබයෙහි ඇල්ම ඇතිවේයි. සුබයෙහි ඇලිමෙන් යුක්ත සිහුගේ සුබවේදනා නිරුද්ධ වේ. සුබවේදනා නිරෝධයෙන් කයෙහි දැක්බ වේදනා උපදියි. හේ දැක්බවේදනා විජින් ස්පර්ශ කරන ලදුයේමැ ගොක කෙරෙයි. විඩාපත් වෙයි. වැලපෙයි. ලෙනි අත් පැහැර හඩන් වෙයි. සිභිමුලාවට වදන් වෙයි. ගිනිවේස්න, ඔහුට තෙල උපන් සුබවේදනා ද සිත ගෙවාගෙන සිටුනිය. කය අභාවිත (නොවැඩු) වන බැවිනි. උපන් දැක් වේදනා ද සිත ගෙවාගෙන සිටුනිය. සිත අභාවිත වන බැවිනි. ගිනිවේස්න, යම් කිසිවක් හට කය අභාවිත වන බැවින්, මෙසේ

සුබය එක් පසෙකැ, දුක එක්පසෙකැ සි පක්ෂ දෙකින් උපන් සුබ වේදනා ද සිත් ගෙවාගෙන සිටුනිය. වින්ත අභාවිත වන බැවින් උපන් දුක්බ වේදනා ද සිත් ගෙවාගෙන සිටුනිය. ගිනිවේස්න, මෙසේ අභාවිත කාය ද අභාවිත වින්ත ද වෙයි.

ගිනිවේස්න, මෙලොවැ ගැතවත් ආයස්ග්‍රාවකයාගට සුබ වේදනා උපදියි. හේ සුබවේදනා විසින් ස්පර්ශ කරන ලදායේමැ සුබ සංරාගයෙන් සමන්වාගත ද නො වෙයි. සුබ සංරාගයෙන් සමන්වාගත සෙයට ද නො පැමිණෙයි. ඔහුගේ ඒ සුබවේදනා තිරුද්ධ වෙයි. සුබවේදනා නිරෝධයෙන් මත්‍යෙහි දුක්බ වේදනා උපදී. හේ දුක්බවේදනා විසින් පහස්නා ලදායේමැ නොසොස්නේය. කලකුත් නොඩන්නේය. නො ව්‍යුත්න්නේය. ලෙනි අත්පැහැර නොහඩන්නේය. සිහි මූලාවට නො වදන්නේය. ගිනිවේස්න, ඔහුගේ තෙල උපන් සුබවේදනාත් සිත් ගෙවාගෙන නොසිටුන්නේය. කය භාවිත එන බැවින. උපන් දුක්බවේදනාත් සිත් ගෙවාගෙන නො සිටුන්නේය. සිත් භාවිත වන බැවින. ගිනිවේස්න, යම්කිසිවක් භට මෙසෙයින් උහත් උපන් සුබවේදනාත් කය භාවිත වන බැවින් සිත් ගෙවාගෙන නො සිටුන් වේද? උපන් දුක්බ වේදනාත් සිත් භාවිතවන බැවින් සිත් ගෙවාගෙන නොසිටුන් වේද?, ගිනිවේස්න, මෙසෙයින් භාවිතකාය වෙයි. භාවිත වින්ත ද වෙයි”.

මෙහි කාය භාවනා නම්: විද්‍රෝහනාවයි. සවිවකගේ කථාව අනුව එහි යෙදීමෙන් විතත වික්ෂේපයට-දමතු බවට පැමිණෙන්නේ තැත්ත.

වින්තභාවනා නම්: සමඟ භාවනාවයි. එයින් උරු තදවීම ආදිය ද නො වෙයි. මෙයින් කායභාවනාව ඔලාරිකයයි ද, වින්තභාවනාව සුඩුමයයි ද මේ සුතුයේදී වුදුරජාණන් වහන්සේ වදුලහ. මෙය මතහේදයට හේතු විය. මහාසිව හිමියේ මෙහි ඉදිරිපත් වේ “දිස්සනි හිකාවෙ ඉමස්ස වාතුමහාභාතිකස්ස කායස්ස ආච්චායාපි පහවයාපි ආදාවපි නිකුත්ප්‍රච්චි” යන පායිය අසා ඔලාරික කය පරිග්‍රහ කරන්නාහට උපන් විද්‍රෝහනාව ඔලාරික යයි කීමට සුදුසු යයි සැලැකුහ.

කායභාවනායෙන් යුතු වූවහුට සුබවේදනාව ද, කුගල වින්තය මැඩගෙන නොසිටියි. විපස්සනාව වැඩු හෙයිනි. උපන් දුකු වේදනාව ද කුසල්සිත මැඩගෙන නොසිටියි. ශමථය වැඩු බැවිනි. මෙහි කායභාවනා නම්: විදරුණනාව බව මුලදී කියන ලදී. වින්ත භාවනාව ද සමාධිය බව එසේමැ කියන ලදී. විදරුණනාව ද සුබයට ප්‍රතිචිරුද්ධය. දුකට ආසන්නය. සමාධිය දුකට ප්‍රතිචිරුද්ධය, සුබයට ආසන්නය.

කෙසේ ද? විදරුණනාව ආරම්භකාටු පුන්නහුට රිකකලක් ගතවන විට, ඒ ඒ තැන ගිනි පිටවේන්නාක් මෙන් වෙයි. කිසිලි වලින් ඩිභිදිය වැළිරෝයි. හිසලුදුනෙන් උණුසුම් වැටියක් පැනනාතිනාසේ වැටහෙයි. සිත් පෙළෙදි. තදින් පෙළෙදි. ඇළෙදි. මෙසේයින් විදරුණනාව සැපයට ප්‍රතිචිරුද්ධය. දුකට ආසන්න ද වෙයි. කය පිළිබඳ වූ හෝ සිත් පිළිබඳ වූ හෝ දුකක් උපන් කළේහි, ඒ දුක විකවල්නය කර සමාජත්‍යයකට සමවදින්නහුට සමාජත්‍ය අවස්ථාවේ දුක ඇතට යයි. ඉතා බොහෝ වූ සැපයකට බැස ගනියි. මෙසේයින් සමාධිය දුකට ප්‍රතිචිරුද්ධය. සැපයට ආසන්නය. විදරුණනාව සුබයට ප්‍රතිචිරුද්ධ වුවත්, දුකට ආසන්න වූවත්, සැපයට ආසන්න වූවත්, විදරුණනාව එසේ නොවේ. “උපුනනාපි සුඛා වෙදනා විතනා න පරියාදය තිවයිනි, භාවිතතාකායුසා, උජනනාපි දුකකාවෙදනා විතනා න පරියාදය තිවයිනි, භාවිතතා විතනසා”¹ යයි වදුමේ එහෙයිනි.

“සමජාති විතනකාගෙනා, විපස්සනාති සංඛාරපරිගාහික ක්‍රියාත්මකයා”² මේ දෙක විෂ්ඨාභාගිය ධර්මයි. සමථය වැඩිමෙන් ලැබෙන ප්‍රයෝගනාය කිම? මාරුගවින්තය එයින් වැඩිමට පත්වෙයි. සිත් වැඩිමේ ප්‍රයෝගනාය නම්: ඇලිමේ ආකාරයෙන් පහළවන රාගය එයින් පහවෙයි. රාගය මාරුගවින්තයට ප්‍රතිචිරුද්ධවේ. මාරුගවින්තය ද රාගයට ප්‍රතිචිරුද්ධවේ. රාගවින්තයේ පවත්නා කාලයෙහි මාරුගවින්තයේ පැවැත්ම නැත. මාරුගවින්තයේ පවත්නා කාලයෙහි ද රාගයේ පැවැත්ම නැත. යම්කලෙක රාගය උපදී ද, එකලු මාරුගවින්තයේ උපත වළක්වයි. ප්‍රතිඵ්‍යාචනය

1. මහා සංඛා සුඛය

2. මනා; දුක

සිදු දමයි. යම්කලේකැ මාරුගවිත්තය උපදී ද, එකල රාගය සහමුලින් උදුරුදම්මින් මැ උපදියි. “යො රාගො සො පහියති”යි විදුලේ එහෙයිනි. විදුරුගනාව වැඩිමෙන් ලැබෙන ප්‍රයෝගනය කවරේද?. විදුරුගනාව වැඩිමෙන් මාරුගය පහලවීමට ඕනෑකරන ප්‍රජාව වැඩියි. මාරුග ප්‍රජාව වැඩිමෙන් ලැබෙන ප්‍රයෝගනය කවරේද? අවතුනක දැඩිවැ ගෙන හටන්නා හටයේ පැවැතිමට ප්‍රත්‍යාය වැ පවත්නා මහා අවිද්‍යාව ප්‍රහිණවේයි. අවිද්‍යාව වනාහි මාරුගප්‍රජාවේ පැවැතිමට දියුණුවට යාමට ප්‍රතිචිරුද්ධ වේයි. මාරුග ප්‍රජාවද අවිද්‍යාවට ප්‍රති විරුද්ධ වෙයි. අවිද්‍යාව පහල වී ඇති මෙහොතෙහි මාරුගවිත්තයට සම්බන්ධ ප්‍රජාව නාත. මාරුගප්‍රජාවේ පවත්නා මොහොතෙහි අවිද්‍යාව තො ලැබේයි.

ඒ මෙසේයි:—යම් කලේකැ අවිද්‍යාව සිත්ති පහලවේයි නම් එකල එය මාරුගප්‍රජාවේ උපතට බාධා කෙරයි. පිහිටි සිද්ධාමයි. යම්කලේක මාරුග ප්‍රජාව පහලවේයි නම් එකල එය අවිද්‍යාව සහමුලින් උදුරු සිද්ධාම්මින් මැ උපදානේය. “යා අවිජ්‍යා සා පහියති”යනු එහෙයින් දෙසන ලදී. මෙහි සඳහන් මාරුග විත්තයන් මාරුග ප්‍රජාවන් එකට උපදානා ධර්ම බව සලකා ගතුයුතුය.

සිත් රාගයෙන් කිලිටි වෙයි නම් මාරුගවිත්තයේ දී ලැබිය යුතු කෙළපුන් ගෙන් මිදිම සිදු තොවේයි. සිත් අවිද්‍යාවන් කිලිටි වෙයි නම් මාරුග ප්‍රජාව තොවැඩියි. රාගයේ බය විරාගයෙන් එලසමාධි නම් වූ වෙතොවීමුත්තිය වෙයි. අවිද්‍යාවේ බයවිරාගයෙන් එලප්‍රජාව නම්වූ පස්සු වීමුත්තිය ලැබේයි. මෙහි ප්‍රකාශ වූයේ නානාක්ෂිෂ්‍ය විදුරුගනා සමාධියයි.

බන්ධස්‍යත්තයෙහි ටෙරවරුගයෙහි අස්සරි සුතුයෙහි සඳහන් පරිදි: හාගාවදන් වහන්සේ රජගහා තගරයේ වෙළවනාරාම යෙහි වැඩිවසන සේක. එකල්හි අස්සරි නම් හිමි නමක් කස්සර සිවුහුගේ ආරාමයෙහි දැඩි ශිලන්කමින් පෙළෙමින් වෙසෙයි. උත්ස්හන්සේ උවැටුන් කරන හික්ෂන්හට ආමන්තුණය කොට, තැන් දැඩි ශිලන්කමින් පෙළෙන බෑන්, හාගාවදන් වහන්සේට තමස්කාර කරන බවත් මතක් කොට, අනුකම්පා කොට මුදුරුරාණන් වහන්සේ තමන් වෙත වැඩිම කරන ලෙස ආරාධනා කරන බවත් දන්වා යැවුත.

එය ඇසු බුදුරජාණන් වහන්සේ කරුණු සලකා බලා අස්සඹි හිමියන් වෙත වැඩිමකළහ. අස්සඹි හිමියෝ ද බුදුරජාණන් වහන්සේ වඩිනු යුරදීම දක, නොත් අස්සෙන් තැහිටිමට උත්සාහ කළහ. එය දුටු බුදුරජාණන් වහන්සේ අස්සඹි තෙරුන් වලකා පණවා තුළු අස්සෙනාක වැඩපූන්හ. වැඩහිද අස්සඹි හිමියන්ගෙන් අසනීප තොරතුරු විමසුහ. ඒ හිමියන් අසනීපය බලවත් බව දැන්වූ කළේහි, බුදුරජාණන් වහන්සේ, “අස්සඹි, ඔබේ සිත ඔබට සිලයෙන් දෙස් තහන්න්ද”දි විමසුහ. අස්සඹි හිමි එබන්දෙක් තැනැයි කිය. “එසේ නම් ඔබේ කුකුස කිම? විපිළිසර කවරේද”දි විවාහුහ. අස්සඹි හිමි, “ස්වාමීනි, මම පළමුවෙන් ගිලන්කම යටකොඳ වකුරුවධ්‍යානයෙන් ආශවාස ප්‍රශවාසයන් වලකා වෙසෙමි. ඒ මම සමාධිය කැඩී කැඩී යන නිසා, ‘කිම මම සපුනෙන් පිරිහෙම්දේ’දි විපිළිසර ඇතිවිමි, යනු පැවැසිය. බුදුරජාණන් වහන්සේ “අස්සඹි, මේ සස්නෙන් බැහැර වුවෝ සමාධියම සාරයයි ගන්නාහ. ගුමණ හාවයද එයමැ දි ගන්නාහ. මාගේ සපුනෙනාහි එය සාරය නොවේ. මෙහි මාගේ සපුනෙනාහි සාරය විද්‍රුගනා මාරුග එලයෝය. එහෙයින් ඔබ සමාධියෙන් පිරිහෙනු සිතා කුමට විපිළිසර වන්නෙහිද?” යනු වදරමින් තෙරුන් සහස්‍රීන් තිපරිවට දෙසනාව ඇරුණුසේක. දෙපුන් කෙලවර උන්වහන්සේ ධර්මාවබේදය කළහ. (විද්‍රුගනා කාණ්ඩය බලනු).

භාවනාවේ හරය

මෙ තාක් මෙහි දක්වන ලද්දේ විද්‍රුගනා භාවනාව පිළිබඳ කරා මාරුගයකි. එයම මාරුග හාවනාව යයි ද කිය යුතුය. නිවින් පසක්කර ගන්නාව ලෝකෝත්තර මාරුගඳානයන් ලැබෙන හෙයිනි. මෙ මාරුග හාඛනාවට වියේෂයෙන් උපකාර විනුවයි ශ්‍රී ප්‍රජාතාන්ත්‍රික දක්වීමට බලාපොරාත්තු වනු ලැබේ.

භාවනාවක යෙදීමට ඕනෑකම සිතෙහි පහළ වන්නේ සයර පිළිබඳ යය ජනක සවජාවය මැත්තවින් සිතට වැටහි කෙලෙසුන්ගේ ආදිනවයන් තෝරුම් ගත් කෙනකුන් හටය. කළණ මිතුරු

අසුරෝගින් හෝ බණපාත් බැඳීමෙන් හෝ තේරුම් කර ගැනීමෙන් හෝ පුරුදු පරිදි යොනිසා මනසිකාරය (නුවහින් මෙනෙහි කිරීම) ක යෙදීමෙන් හෝ මේ අදහස සිත්ති තහවුරු කර ගත්තකුට ඇතුළත පිටත කොතරම් වැඩ නිබේ යයි කියාවන් සනිප නැතිකම් කියාවන් නැවැතිමක් සිදු නොවේ. භාවනාවේ යෙදී ඉදිරියට මැ යාමට ඔහුට අප්‍රකිහක දෙරියයෙක් පහළ වෙයි.

මෙබඳ පුද්ගලයනට අවවාද අනුගාසනා ඕනෑකරන්නේ ඉතා සුඡ්‍ය වශයෙනි. එය ද භාවනාවට ගැන දතුපුතු උපදෙස්වික පමණය. මෙසේ නොවන අය භාවනාවට සුදුසු තැනැයි නොකිය යුතුය. බුදුරජාණන් වහන්සේ ලැහැව පවා පැමිණ, ක්‍රියා පරිභානිය හේතු කොට ගෙන, ලැබෙන්නට තුළු මග-පල නීවන් සුවය මගහැරි ගොස් නිබෙන සැටි ඇතරු පුත්, 'පෙස්ස' නම් තැනැත්තා ගෙන් හේරුම් ගත හැකිය.¹ එහෙයින් භාවනා උපදෙස් දෙන්නා විසින් තමාට හමුවන හැම පුද්ගලයාම් මෙයට යොමුකර ගැනීමට තම උත්සාහය යොද ලිය යුතු වෙයි. එහෙන් එකවරට මැ භාවනාවට බස්සන්නට මහන්සී ගතපුතු නො වේ. ඒ අවස්ථාවට යන්තම්-වන් සුදුස්සකු වන්නට මූලික අවවාද විකක් කළින්මැ දිය යුතුය. මෙහි ලේට පළමුවෙන් ප්‍රකාශ වූ අදහස් එයට බොහෝ සෙයින් උපකාර වන්නට ඉඩ නිබේ.

මේ හාවනාව නම් සිත තදැනීමේ සිත දියුණුවට පත්කර ගැනීමේ වැඩිපිළිවෙළ පර්ධාම් කොට ගෙන පවත්නා මතෙක්මය ක්‍රියා පරිභාවියෙකි. එය ප්‍රධාන වශයෙන් සිත මූල්‍යකාට ගෙන පැවතුණන් කයේ උසස් උපකාරය ද එයට ආවශ්‍යක බව කිය යුතුය. එහෙයින්මැ මූලික පුහුණුවේදී කය තැන්පත්කර ගැනීම බරපතාල වැඩික් ලෙසට භාවනාවේ යෙදීමේ ද ඔබට වැටෙන්නට ඉඩ නිබේ. කෙනෙකුන්ගේ ධර්මමය කඩාවකට සවන් යොදුමෙන් හෝ හොඳ බණපාතක් කියවීමෙන් හෝ ධර්මමය කරුණු වටහා ගතහැකි එනෑබව ඔබ ද දත්තවා ඇත. එහෙන් එය තින් තහවුරු වන්නේ නැත. ඒ ධර්ම කොටස් වලට ප්‍රතිපක්ෂවැ පැවැති කෙලෙස් අදහස් අයින්කොට හෝ කඩා බිඳුමා හෝ ඒ හොඳ අදහස් සිතෙහි පැලුපදියම නො වූ මෙයිනි. භාවනාවක් නිසිමෙලෙස සිත්සතන්ති ක්‍රියාකරවීමේ දී ඒ අනුව සිතට ලැබෙන පුහුණුව එයට වැඩියෙන් ගක්තිමත් වන්නේ නොදැනීම රසක් මූල්‍යකාට

1. ම. නි. කඩරක ප්‍රතිචාර.

ගෙන පැවුනී කෙලෙස් ගොමුව බලයෙන් ඉවතට තල්පුවේ යන හෙයින් බව සලකන්න. මෙසේ හාවනා වැඩපිළිවෙළ ආධ්‍යාත්මික බරපතල ත්‍රියා රාශියක් වනහෙයින් එය පටන් ගැනීමට මත්තෙන් සාරවන් පදනමක් සාදගත යුතුය. හාවනා පුරවකෘත්‍යාන් මැනවින් පුහුණුකර ගැනීමත් හාවනා අභින්ධිවේගය තේරුම් කරගෙන සිටීමත් හාවනාව පවත්වාගෙන යනසැටී තේරුම් කොටගෙන සිටීමත් මෙයට අත්‍යාච්‍යාක බව කියුතුව ඇත.

හාවනානුයෝගය තම් කිම?

හාවනානුයෝගය ඉතා ගැහුරු වැඩෙකි. එය ලෙහෙසියෙන් සපයන්නේත් ඇත. දුකශසේ සපයාගන්නේත් ඇත. ඇත්ත විසින් බලනොත් මෙහි ඇති ලෙහෙසියෙක් නැත. මෙහි දී ජයග්‍රහණයකට පැමිණීමට නම් බලවත් ගක්ති රාශියක් යෙදිය යුතුය. එමගින් ඉතා උසස් ගුණ රසක් මතුකොට ගන්නා ලැබේ. ගුණ රසක් අත්පත්කොට ගැනීමෙන් ලැබුවමනා මේ ජයග්‍රහණය ඔබට ප්‍රත්‍යක්ෂ වන්නේ එහි යෙදීමෙන්මැයි. ගුණය ගුණයක් වශයෙන් ප්‍රකට වන්නේ ප්‍රත්‍යක්ෂ ධර්මයක් හමුවේ ජයග්‍රහණය දැක්වීමෙන් මය.

යෝගාවවරය, ඔබ හපන්කම් කොතරම් කියා පැවත්, හැඟෙවිත් යෝගාවවරයකු වශයෙන් ඔබට එයින් ලැබෙන ප්‍රයෝගනය කිම? ඔබේ කයේත් සිතේත් ප්‍රකට වියයුතු යෝගානුකූල වැඩිදියුණුව මැ ඔබ උසස් වශයෙන් සැලකිය යුතුව ඇත.

හාවනානුයෝගය ලෙහෙසි නැතැයි කිවේ එහි යෙදෙන්නා හට තනිව මැ මගහරවා ගතයුතු බාධක රසක් ලැබෙන හෙයිනි. ඉතා උසස් අදහසක් ඉදිරිපත්කොට ගෙන හාවනා මනාසිකාරයට බැස්සුව ඉදිරියට ඔස්වාගෙන යායුතු සිත්පෙළ තවත්තාලන්නට ද සිත් පහළ වෙයි. මෙය කළුණුවිට තේරුම් නො ගත්තෙන් යෝගාවවරයා ශේ ඉදිරි ගමන වැළඳී යයි.

ඇතුම් යෝගින් හාවනාවේ යෙදෙන අතරමග දී පමණ ඉක්මගෙන බියපත්වනසැටී පෙනේ. ඔවුනාට බිය වැඩිකම නිසාමැ ආහාර රුවිය ද තවතියි. නින්ද ද නැත. සතුවෙකත් නැත. මෙසේ තුපුරුදු සිත් පෙළකට යට වී කළුගෙවන්නට සිදුවනු ඇත.

ඇතැම්විට දෙය් කෝපයෙන් තමා ගේ සිතේ පහළවන සිත්විලි අනුන් කියන දේ හැරියට තමාගේ කනට මැ ඇසෙන්නට ඉඩ තිබේ. යෝගාවවරයා මෙහි රහස නොදැන්නා හෙයින් ඔහු සිතාගත්තේ ඔහුගේ කනට යම්කිසි දෙවියකු කරාකොට නොයෙක් දේ කියන සැවියටය. මෙයින් ඔහු කොතරම් මූලාවට වැටෙනවාද කියනාත් ගුරුන්ගේ බස් පවා නොඅදා එහි ඇලි ඒ සිත්විලි මාලාවේමැ බැඳී කල්ගෙවනු පෙනේ. මෙබදු අවස්ථාවලදී තදින් අවවාද කොට ඔහු එයින් වළක්වා ගැනීම ගුරුවරයාට ඇති උපාය ගක්තිය අනුව වන්නේය. මෙහිදී ගුරුවරයා අතිශයින් සාවධාන විය යුතුය. නො එසේ නම් එම යෝගාවවරයා බේඛිපූණු සිදුවීම් වලට යටත්තට ද සඳකාලික අභවයයකු වන්නට ද ඉඩ තිබේ.

ඇතැම්විට කිසිදු පිරිසිදු හේතුවක් නොමැතිව යෝගාවවරයෝ බියෙන් පෙළෙන්නට වන්නාහ. උමතු රෝගියකුගේ සිත්තුල භටගත්නා බියවැනි බියක් ඔහුතුළ පෙළෙමින් පවත්නා සැවී ද පෙනෙයි. මෙහි දී දෙය් කෝපයෙක් ද නොමැති නම් හාවනාව නිසා භටගත් විපරිතයෙක්දී යි මැනවීන් මෙය පරික්ෂාකර බැලීම වටිසි. පළමු පළමු භටගත බිය මෙනෙහි නොකිරීම නිසා ද මේ බිය පිළිබඳ දියුණුව සැලැස්‍ය සැවී පෙනෙයි. හාවනාව තවත්වා සිටින විට ද මේ බිය තීම් නම් දෙස්ලක්පය සොයා යුදුයුලය පිළියම් කරවීමට ඉදිරිපත්වීම මැනවී. මෙයට රස්මි විකිණ්සාව වැනි පිළියම් යෙදීම මානෙහි ගක්ති පරිභාතියට හේතුවන හෙයින් දෙය සන්සිදිමට උදුවූ වන පිළියම් කරවිය යුතුය. එසේ නොවුවහාන් වින්ත ප්‍රවෘත්තිය දුර්වල වෙන්නට ඉඩ තිබේ. මෙය හාවනානුයෝගීන් කෙසේ වෙතත් ආචාරයවරුන් විසින් විශේෂයෙන් සාලකිය යුතු කරුණක් බව කිව යුතුය.

මෙ නිසා යෝගාවවරයා හාවනා මනසිකාරයේදී සඳේරට හමුවන ලොකු කුඩා හෝ හොඳ තරක හෝ සේදයක් හිතට නොගෙන හැම සිදුවිමක් මැ මෙනෙහි කිරීමට උතන්දු විය යුතුය. මෙය කඩකිරීම හේතුකොට ගෙන මේ විදියේ නොයෙක් විපත්ති මාර්ගයෝ පැලැන්නාහ. මෙනෙහි කිරීමේ බලය අනුව මෙබදු හැම උවදුරක් මෑ දුර්වන බව හොඳන් සළකාගත යුතුය. රුප දැකීම ද, ගබාද ඇඟීම ද, මේ ආකාරයෙන් සැලකිය යුතුය. මෙවා මෙනෙහි නොකිරීමෙන් දිගට මැ මේ උවදුරු පැවැතුණු සැවීන්, එයින් හාවනා මනසිකාරය පවත්වා ගතනුහුණු සැවීන් දක තිබේ.

එපාවීම

භාවනා මනයිකාරයෙහි යෙදෙන්නාහට භාවනාකිරීමේ හිනැකම (කුසලවිජන්දය) හැම විවමැ ඒකාකාරයෙන් පවතින්නේ නැත. ඇතුම්විට හිනැකම තිබේ. ඇතුම් විවෙක ඒ හිනැකම මැකිගෙන ගොස් භාවනා අරමුණ සිතට තොඅල්ලන ස්වභාවයකට පත්වෙයි. මෙය කීප ආකාරයෙකින් පහළවීමට ඉඩ තිබේ. ජන්දදී සංද්ධිපාද අඩුකළින් ද මේ පාඩුව සිදුවෙයි. ඇතුම්විට භාවනාව දියුණුවට පත්වීමෙන් පසුද මෙය සිදුවීමට ඉඩ තිබේ. යෝගාවවරයාගේ විත්තාවාරය පිළිබඳ සොද තේරුමක් ඇතුව ගෙන උපදෙස් දෙන ආචාරයවරයාට මෙය තොරාගැනීම එතරම් අපහසු තොවේ. එයින් දියුණුවේදී එපාවීම පළමුවෙන් කීම පහසුය. කෙටිහෙයිනි.

විදරුගනා භාවනාවේ යෙදෙන යෝගාවවරයා පළමුවෙන් යම්කිසි නාමරුප සංඛාර කොටසක සිත් තබාගෙන, මනයිකාරය පැවැත්වීමට පතන් ගනියි. තොකඩා එහි යෙදීමේ දී මූලින් පැවැත් දුබලකම් මගහැර ගොස් සිත් පැවැත්ම හොඳ අතට හැරයි. එයින් එහි ප්‍රහෘණුව සැලැසේයි. මේ ප්‍රහෘණුව සැලැසීමෙන් පසු මෙනෙහි කිරීම පහසු වෙයි. පළමුගත්ත අරමුණේ තො නැවැති, එය පැතිරයාමෙන් සෙසු සංස්කාර කොටස් කොරහි ද සල්ලක්බන විත්තපරම්පරාව යෙදෙයි. නාම රුප වශයෙන් වැටහිමක්, ඔවුන් ප්‍රත්‍යායසිතව වැටහිමක් මේ මනයිකාරයට අසුවෙයි. මෙයින් ඇත් පරිභාව සපිරිමෙන් වැඩිගොස්, සම්මයන ඇණයට බැස මෙනෙහි කිරීමේදී, සියලු සංස්කාරයේ අනිත්‍ය වශයෙන් වැටහෙන්නට පතන් ගනිති. ඔවුන් උපදානා සැරින් බිඳෙන සැරින්, එකවිදියට තො පවත්නා සැවින් වැටහෙයි. මෙසේ පෙරලිම මැ දුක් වශයෙන් සලකන්නට සිදුවෙයි. මේ සංස්කාර සියල්ල දුකට බිම්වන සැරි පැහැදිලිවැ වැටහෙයි. මෙයින් මැ අනාත්ම ලක්ෂණය ද පැහැදිලිව වැටහෙන්නට පතන් ගනියි. මෙසේ තීරණ පරිභාව පිරියි.

මෙය දියුණුවට මෙනෙහි කිරීමේදී, වැටහෙනතාක්, සංස්කාරයන් බිඳිම රසක් සේ දෙනෙයි. මෙය ද තවත් පිබිබට මෙනෙහි කරගෙන යනවිට, බිඳිමරස අරමුණු කරන හැම වාරයකදී මැ

వියසින් පහළවෙයි. මේවා මෙනෙහි නොකර හැරියහොත් බියසින් මැ වැඩි වැඩියෙන් පහළවෙයි. මෙය දියුණුවට පත්වීමෙන් ආදිනව රාසියක්සේ ද ඒවා තබා ගෙන සිටිම මහා බරක්සේ ද වැටහෙයි. මේ අවස්ථාවේ දී මැනුවින් මැ මෙනෙහි කළ යෝගාවලරයා ද නොයෙක් විදියේ විකාර දේ කරන්නව පටන් ගනියි. එකවිදියක එක ඉරියවිවක වැඩි වෙළාවක් කළුගෙවීමට නො රිසි වෙයි. හැම දෙයක් මැ සකස් කිරීමට පටන් ගනියි. ස්ථානය ගුද්ධ පරිතු කිරීමට පටන් ගනියි. මෙය දික්වීමෙන් ගුරුවරයාත්, සෙනසුනාත්, ඇසුරු කරන්නනුන් එපා වී ස්ථානයෙන් පිටවී නික්ම යාමට ද සුද්ධතාම් වෙයි. උපදේශ අදා ගුරුවරයා මෙනි දිනුවෙන් ක්‍රියා කළ යුතුය. වළක්වා ලිමෙන් සින් රිද්ධීම ද නොදා නැත. සම්පූර්ණයෙන් එකවරට වළක්වාලිමෙන් වන්නේ අනාතුරෙකි. සුදුගේ අදහසට ඉඩ දිමෙන් සිදු වන්නේ ද එංන්-දෙකි. එහෙයින් උපායන් නාවත්වා, ගෙන හාවනා මනසිකාර යෙහි යොදුලිය යුතුය. නො නාවත්වා හාවනා මනසිකාරයෙහි යෙදෙන්නාහට කීපදීනෙකින් හෝ පැය කීපයෙකින් හෝ මේ මූනසික තත්ත්වය සංසිදි ගොස් යට් තත්ත්වයට පත් වෙයි.

හාවනාවේ පුරුවකාත්‍ය පූජාණුව

හාවනාව ඇරඹීමට කළින් ඒ හාවනාව මැනුවින් සකස් වනසේ ගෙනයාමට උපකාර වන වැඩි රෝකට පුරුවකාත්‍ය යයි කියනු ලැබේ. ඒවා කොටස් අවකට බෙදෙයි.

1. තෙරුවන් කමාකරවා ගැනීම.
2. එවිත පරිත්‍යාගය,
3. පින්දීම,
4. පින් අනුමෝදන් විම,
5. බුදුගුණ සින්තුල වැඩිම,
6. මෙන් වැඩිම.
7. අසුහය ගැන සැලැකීම,
8. මරණය ගැන සැලැකීම, යනුවෙති.

මුලින් හාවනාව පටන් ගන්නා අවස්ථාවේදී හාවනාවට උපදෙස් දෙන ගරුවරයකු ඉදිරිපත් කරගෙන එනුමා ඉදිරියෙහි දී මේ පූරුවකානුයන් පිදුකිරීමට සිතට ගැනීම ඉතා භෞද්‍ය. පළමු-වෙන් තෙල් මල් පහන් ආදි පූජෝපකරණ සපයා ගෙන අවුත්, ශිල්පාරිඥුවියක පිහිටා ගෙන වින්න ශක්තියෙන් දුකුවැ තෙරුවන් විෂයෙහි ඇාන සම්පූර්ණව ඒවා පූජාකාට ටන්දනා පවත්වා අවසානයෙහි තෙරුවන් කමාකරවා ගැනීම කළපුතුය. එය කළ-පුතු ආකාරය මෙසේයි:—

- (අ) සංසාරයෙහි දී හෝ මේ ජීවිතයේ දී හෝ සම්මාස්චුදු රජාණන් වහන්සේලා කෙරෙහි මාගේ කයින් බසින් සිතින් යන තුන්දේරින් යම්කිසි වරදක් පිදුවී නම්, බුදුරජාණන් වහන්සේලාගෙන් එයට මට කමාව ලැබේවා! කමාව ලැබේවා!!!
- (ආ) සංසාරයේදී හෝ මේ ජීවිතයේ දී හෝ පසේචුදු රජාණන් වහන්සේලා තෙරෙහි මාගේ කයින් බසින් සිතින් යන තුන්දේරින් යම්කිසි වරදක් පිදුවී නම්, පසේචුදු රජාණන් වහන්සේලා ගෙන් එයට මට කමාව ලැබේවා! කමාව ලැබේවා!!!
- (ඇ) අතිත සංසාරයේදී හෝ මේ ජීවිතයේදී හෝ නවලෝ-කෝත්තර බරමරණනාය කෙරෙහි ද පර්යාප්ති ප්‍රතිපත්ති බරම කෙරෙහි ද මාගේ කයින් බසින් සිතින් යන තුන්දේරින් යම්කිසි වරදක් පිදුවී ඇතෙනාත් එයට ඒ බරමරණනායන් මට කමාව ලැබේවා! කමාව ලැබේවා!!!
- (ඇ) අතිත සංසාරයේ දී හෝ මේ ජීවිතයේ දී හෝ ආයු-සංසරන්නාය කෙරෙහි මාගේ කයින් හෝ බසින් හෝ සිතින් හෝ යම්කිසි වරදක් පිදුවී ඇතෙනාත් ඒ ආයු-යන් වහන්සේලා ගෙන් මට කමාව ලැබේවා! කමාව ලැබේවා!!

මෙසේ කියා වන්දනා කළපුතුය. මෙසේ කිරීමෙන් ආගය්‍යාප-වාද කරමයන් තම සන්කානුයෙහි තැන්පත්වී තිබුණි නම් එයින්

නිදහස්වී භාවනාව සාර්ථකව ගෙනයාමට හැකිවන්නේය. ආචයීය-පවාද කරමයන් තම සුන්තානයෙහි ඇති නැති බව තමාට නො වැට-හෙන හෙයින් භාවනා ආරම්භයේදී හැමදෙනා විසින්ම මේ කමාකරවා ගැනීම කළයුතු වෙයි.

2. භාවනාව පටන්ගැනීමේදී යෝගාවවරයා තමාගේ ජීවිතය තුනුරුවනට භා ආචයීයන් වහන්සේට පරිත්‍යාග කළයුතුය. මෙය නිසි අන්දමින් කිරීම හේතුකොට ගෙන යෝගාවවරයාහට භාවනාවේ අතරකදී නොයෙක් විදියේ කරුණු අනුව ඇතිවෙන්නට ඉඩ නිධන තැනිගැනීම බිඟපත්වීම ආදියෙහි දී සැනැසිල්ල සලසා ගතහැකි දින්නේය. එහෙයින් ජීවිත පූජාව ඉතාමත් ප්‍රයෝගනවත් වෙයි. එය කරන්නේ මේ ආකාරයෙනි:—

මම මාගේ මේ ජීවිතය සම්මාසම්බුද්ධ රජුණන් වහන්සේට පූජාකරම්, පූජාකරම්, පූජාකරම්. පූජාවේවා! පූජාවේවා!! පූජාවේවා!!!

මම මාගේ මේ ජීවිතය නවලොඩුතුරා ධර්මයට පූජාකරම්, පූජාකරම්, පූජාකරම්. පූජාවේවා! පූජාවේවා!! පූජාවේවා!!!

මම මාගේ මේ ජීවිතය ආයී සංසරන්නයට පූජාකරම්, පූජාකරම්, පූජාකරම්. පූජාවේවා! පූජාවේවා!! පූජාවේවා!!!

මම මාගේ මේ ජීවිතය කරමස්ථානාවායීයන් වහන්සේට පූජාකරම්, පූජාකරම්, පූජාකරම්. පූජාවේවා! පූජාවේවා!! පූජාවේවා!!!

මෙම ජීවිත පූජාව වවනයෙන් පමණක් නොව සිතින් නියම ආකාරයෙන් කරන පූජාවක් විය යුතුය.

3. 4. පින්දීම භා පින්අනුමෝදන් විම.

මෙයේ ජීවිත පූජාමය කුගලයෙන් රතින පූජානිය-සයෙන් ද, අතිත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මාගේ තුන්මදුරින් සිදු කරගන්නා ලද සියලු පූජානිය-සයන් ද සියලු දෙවියේ අනුමෝදන් වෙන්වා, සියලු ඇළින් ඇතුළ සත්ත්වයේ අනුමෝදන් වෙන්වා. එයේ ම සියලු සම්මාසම්බුද්ධ පසේමුද මහරහන්

බෝධිසන්නාදී උතුමන්ගේ සියලු පාර්ශ්වා පූජ්‍යාරාඩිය සතුවූ සිතින් මම අනුමෝදන් වෙමි. මේ පින්දීමෙන් ද පින් අනුමෝදන් විමෙන් ද මා තුළ රැස්වූ සකල කුණල ගක්කි බලයෙන් මාගේ හාටනාවට බාධක උපකෙළඟ පැලිබේදයෝ මා වෙතින් ඉවත් ලෙනවා, මාගේ හාටනාවට උපකාරක ධර්මයෝ මා තුළ රැස්වීමෙන් මාගේ හාටනාකායීය සමඳ්දීයට පත්වේවා සි අධිෂ්ථාන කරගත යුතුය.

5. බුදුග්‍රහණ හාටනාව

මෙම බුද්ධානුස්සන් හාටනාවයි. මෙය කළක් පූජ්‍යාවිය යුතුය. ඒ සඳහා නවදානු පායයේ සඳහන් ගුණයන් මැනවින් තේරුම් කරගත යුතුය. ඒ මෙසේය:—

1. ඒ මාගේ බුදුපියාණන් වහන්සේ කෙලෙසුන්ගෙන් හැම ආකාරයෙන් ඉවත් වූ හෙයින් ද, දිව්‍ය බුන්මාදීන් විසින් කරනු ලබන ආම්ම ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු හෙයින් ද, “අරහං” නාම වනසේක.
2. ඒ මාගේ බුදුපියාණන් වහන්සේ සියලු ධර්මයන් පිළිබඳවැ ස්වලක්ෂණ වශයෙන් දතුපූජ්‍යතාක් දැන සම්පූර්ණ කළ හෙයින් ඇළ පරිභාව පූරා සිටියේක. ප්‍රතිනා කළයුත්තාක් කෙලඟ හා කෙළඟවාසනා දැන සම්පූර්ණ කළ හෙයින් තීරණ පරිභාව පූරා සිටියේක. ප්‍රතාත්මක කළයුතාක් ධර්ම ප්‍රතාත්මක කාට සම්පූර්ණ කළ හෙයින් සාක්ෂාත් ක්‍රියා පරිභාව පූරා සිටියේක. හාටනාවෙන් වැඩිය යුතු තාක් ධර්මයන් හාටනාවෙන් වඩා සම්පූර්ණ කළහෙයින් හාටනා පරිභාව පූරා සිටියේක. එහෙයින් “සම්මාසම්-බුද්ධ” නාම වනසේක.
3. ඒ මාගේ බුදුපියාණන් වහන්සේ විද්‍රෝහනා ඇළඟයන් අසම සම වැ සම්පූර්ණ කර සිටියේක. මත්‍යාමය පාද්දීය අසම සමව සම්පූර්ණ කර සිටියේක. සංද්ධීප්‍රතේඛන්ද

ඇුනයන් අසම සමවැ සම්පූර්ණ කර සිටිසේක. දිවා ගෞනුඇනය අසමසමවැ සම්පූර්ණ කර සිටිසේක. පරවිත්ත විජානන ඇුනය අසමසමවැ සම්පූර්ණ කර සිටිසේක. පුරවේත්වාසානුසම්ජිතය අසමසමවැ සම්පූර්ණ කර සිටිසේක. ආගුවස්සයකරඇනය අසමසමවැ සම්පූර්ණ කර සිටිසේක. දිවා වැශ්‍යඇනය අසමසමවැ සම්පූර්ණ කර සිටිසේක. මෙසේ අවවැදුරුම් විජාවන් ගෙන් අසමසමවැ සම්පූර්ණවැ සිටිසේක. එසේමැ සද්ධාය, හිරිය, ඔත්තප්පය, බහුස්සුතභාවය, විරියය, සතිය, පස්සුව, පටිප්පසීද්‍යාරිපුදි සිලය, ඉත්ස්ථිය සංවරය, නොජනේ මත්තස්සුතාව, ජාගරියානුයාගය, රුපාවචර ධ්‍යානයෝගය. යන මේ පසලාස් වරණ ධර්මයන් ද අසමසමවැ සම්පූර්ණවැ සේක. මෙසේ අෂව විජායයන් ද පසලාස් වරණ ධර්මයන් ද මැනැවින් සම්පූර්ණ හෙයින් “විජාවරණසම්බන්ත” නම් වනයේක.

4. ඒ මාගේ බුදුපියාණන් වහනසේ ගෝභන වූ වවනාඥි හෙයින්ද, ගෝභනවූ ගමන් ඇතිහෙයින්ද, ගෝභනවූ ගරිරයක් ඇතිහෙයින් ද, අතිතයෙහි ද වර්තමානයෙහි ද පරිශ්‍යාද ප්‍රතිපත්ති ඇතිහෙයින්ද “පුළුගත” නම් වනයේක.
5. ඒ මාගේ බුදුපියාණන් වහනසේ සංස්කාර ලෝකය ද, සත්ත්ව ලෝකය ද, අවකාශලෝකයද මැනැවින් දන වදු හෙයින් “ලෝකවිද්” නම් වනයේක.
6. ඒ මාගේ බුදුපියාණන් වහනසේ අනුත් විභින් හික්මවිය තොහොතා දිවා බුහම යක්ෂ තරනාගාදීත් මැනැවින් හික්මවා දමනය කොට කමත්වහනසේගේ සපුන්දහමිය යොදාවාදු හෙයින් “අනුකතර පුරිසුම්මසාරව්” නම් වනයේක.
7. දෙව්මිනිසුන් හට සිල්පිරිමේ පටන් අමාමග නිවන් සුවය තෙක් ඩැම පිළිවෙන් මගක්ම මැනැවින් කියාදීමෙන් තියම අනුකාසනයෙහි යෙදී වූලහෙයින් දෙව්මිනිසුන් හට “ගාස්තස” නම් වනයේක.

8. වතුරායීසනා ධර්මයන් තමන්වහන්සේ ද පරෝප-දේශයක් නැතිව මැනැවින් අවබෝධකාට ගෙන අනුන් හටද අවබෝධ කරවූ හෙයින් ‘බුද්ධ’ නම් වනයේක.
9. ඒ මාගේ බුදුපියාණන් වහන්සේ සවාසනා සකලුකලය-යන් බිඳ දූම් හෙයින් ද, උතුම් ලොවී ලොව්තරා ගුණ සමූහය භාෂනය කළහෙයින් ද, හාගාධර්මයන්ගෙන් සමන්විතවූ හෙයින් ද “හාගාවත්” නම් වනයේක.

මෙ හාවනාව කරන සැටි මෙයේයි:—

මෙහි සඳහන් වනනේ ගුණ තවයෙකි. එකක්පාසා භාඳිත් සිතට කාවදින තෙක් තෙරුම දියුණු කර ගතපුතුය. එසේකාට විවේකස්ථානයකට වී පරියඩකයෙන් හිඳගෙන පුත් වේලාවක් නිශ්චල්‍ය කළුගෙවිය යුතුය. රේලුහට තමා සමාද්‍ය්ව ගත් ශිලයේ ශික්ෂාපදයන් තමාතුළ පිරිසිදුවැ තො කැඩී තො බිඳී තො කෙලුසි පවත්නා සැටි මුලුසිට අගටත් අඟසිට මුලටත් මෙනෙහි කරගෙන යායුතුය. මෙසේ තමා ගේ සිලය හෙමින් සැලැකිල්ලෙන් මෙනෙහි කරන්නාහට සින්හි පිතියක් පහළවී ක්‍රමයෙන් වැඩි වැඩි යනසැටි දැනෙන්නට පවත්ගනියි. ඒ පිතිය තවත්වාගෙන, මේ පුණුෂ්‍යාත්මකයෙන් ‘මට සියලු ආශ්‍රිතයන් ගෙන් මිදිනිවන්සුවය අත්පත්කර ගැනීමට ගක්තිය ලැබේවා’යි අයිඡ්‍යානය තබාගෙන පළමුවන බුදුගුණයට සිතයොමුකරන්න. එය වික වේලාවක් මෙනෙහි තාකාට දෙවනි බුදුගුණයට සිතයොමුකරන්න. මෙසේ ගුණ තවයම අවයන් වනතුරු මෙනෙහි කොට තැවති නැවතත් මෙසේ මෙනෙහි කරන්න. ඒ ක්‍රමය සිතට වැදැගිය පසු, අඟසිට මුලටත් මුලුසිට අගටත් මෙනෙහි කරන්න. කළක් මේ මනසිකාරය පවත්වන කළහි ඇතුම් ගුණ භාඳිත් ප්‍රකටව වැටහෙන්නට පවත්ගන්නවා ඇත. ඇතුම් ගුණයන් ප්‍රකටගෙනවා යනුද ඇත. ප්‍රකටවැ වැටහෙන ගුණයන් පමණක් සිතටගෙන මනසිකාරය පවත්වන්න. අන්තිමයේ දී ගුණ කීපයක හෝ භාඳිත් වැටහෙයි නම් එහි සිතයොද මනසිකාරය පවත්වන්න. මෙසේ මනසිකාරය පවත්වන කළහි උතුරායන තරමට පිතිය මතුවෙමින් සිතට සැනසුම් සලසනවා ඇත. බලවත් සැදුහැ මතුවෙමින් සින් සනසනු ඇත. සිත තැන්පත් කරමින් මැ සිතට

සැනැපුම් සැලැස්සු ඇත. නීවරණයන් ගෙන් පිරිපුදු පු සිත නිසා ද සැනැපුම් සැලැස්සු ඇත. අතිත දේවලින් සිත ඉවත්වී පවතිනු ඇත. අනාගතයට නො දුවනවා ඇත. නොවිසිරි තැන්-පත් සිතක් පවතිනු ඇත. මේ මෙම බුද්ධානුස්සති හාවනාවේ ප්‍රයෝගනයයි. විද්‍රෝහනා වඩා යෝගාවිරයා මේ හාවනාව කල්ඳූතිව පුරුදුකොට ගෙන විද්‍රෝහනාවට ප්‍රථමයෙන් මෙහි යෙදීමට පුරුදුවිය යුතුය. තවද විද්‍රෝහනාව කරගෙන යන අවස්ථා වේ කමතුන එපාරීම් ආදි වශයෙන් සිතෙහි දුබලකමක් පහළ ව්‍යවහාර් මේ විදියේ පුරුදුකරගත් හාවනා අරමුණ සිතට මතු කර ගෙන එහි වික වේලාවක් මත්පිකාරය පැවැත්විය යුතුය. ඇයිල්ලකින් සිතෙහි පු දුබලකම් මගුරු ගොජ තියම තත්ත්වයට පත්වෙනු ඇත. මෙයේ මේ හාවනාව විතතයමහැසනයට උපකාර වේයි.

බුදුග්‍රන් මෙනෙහි කිරීමට තවත් ක්‍රමයක්

1. සත්‍යාර් ව වතාහා ප්‍රස්සියායා, හගවන්නාමෙව පස්සියායා,
2. සුගතං ව වතාහා ප්‍රස්සියායා, හගවන්නාමෙව පස්සියායා,
3. සම්මාසලුදියිං ව වතාහා ප්‍රස්සියායා, හගවන්නාමෙව පස්සියායා,
4. සත්‍යාර් ව වතාහා ප්‍රස්සියායා, හගවන්නාමෙව පස්සියායා,
5. සමෙනාර් ව වතාහා ප්‍රස්සියායා, හගවන්නා මෙව පස්සියායා,
6. දත්තා ව වතාහා ප්‍රස්සියායා, හගවන්නාමෙව ප්‍රස්සියායා,
7. දමෙනාර් ව වතාහා ප්‍රස්සියායා, හගවන්නාමෙව ප්‍රස්සියායා,
8. පරිනිඛුතා ව වතාහා ප්‍රස්සියායා, හගවන්නාමෙව ප්‍රස්සියායා,
9. පරිනිඛුපෙනාර් ව වතාහා ප්‍රස්සියායා, හගවන්නා මෙව ප්‍රස්සියායා,
10. සම්ඛතා විජාවිරණ ව වතාහා ප්‍රස්සියායා, හගවන්නා-මෙව ප්‍රස්සියායා.

සත්‍යා මේ හනෙනා හගවා සාචකා හමසම්,
සත්‍යා මේ හනෙනා හගවා සාචකා හමසම්.
සත්‍යා මේ හනෙනා හගවා සාචකා හමසම්.

මෙහි තේරුම:— මම ගාස්තාවරයකු දක්නෙම් නම මේ හාගාවතුන් වහන්සේ මැ මාගේ ගාස්තාවගයෙන් දක්නෙම්. මම සුගතයන් වහන්සේ කෙනෙකුන් දක්නෙම් නම් හාගාවතුන් වහන්සේ මැ දක්නෙම්. මම සම්මාසම්බුද්ධ කෙනෙකුන් දක්නෙම් නම් හාගාවතුන් වහන්සේ මැ දක්නෙම්. මම සපුරා සන්සුන් ගුණ අත්තකු දක්නෙම් නම් හාගාවතුන් වහන්සේ මැ දක්නෙම්. මම සන්සුන් ගුණයට උපදෙස් දෙන්නාකු දක්නෙම් නම් හාගාවතුන් වහන්සේ මැ දක්නෙම්. සමාධිපාක්ෂීකම්ග්‍රණයන් සපුරා යුක්ත වූ කෙනෙකුන් දක්නෙම් නම් හාගාවතුන් වහන්සේ මැ දක්නෙම්. මම සමාධිපාක්ෂීක දමගුණයන් සඳහා සපුරා උපදෙස්දෙන කෙනෙකුන් දක්නෙම් නම් හාගාවතුන් වහනාසේ මැ දක්නෙම්. මම කෙලෙස් පිරිනිවනින පිරිනිවන් එ උතුමකු දක්නෙම් නම් හාගාවතුන් වහන්සේ ම දක්නෙම්. මම කෙලෙස් පිරිනිවනින පිරිනිවන් පැම්ව සපුරා උපදෙස් දෙන උතුමකු දක්නෙම් නම් හාගාවතුන් වහන්සේ මැ දක්නෙම්. මම අභ්‍යවිද්‍යා පසළුයාස්වරණ ධර්මයන්ගෙන් සම්පුර්ණ උතුමකු දක්නෙම් නම් හාගාවතුන් වහන්සේ මැ දක්නෙම්. ස්වාමීනි, හාගාවතුන් වහන්සේ මාගේ ගාස්තාභන් වහන්සේ වනසේක. මම හාගාවතුන් වහන්සේ මාගේ ගාස්තාභන් වහන්සේ මැ ට්‍රාවකවෙමි. ස්වාමීනි, හාගාවතුන් වහන්සේ මාගේ ගාස්තාභන් වහන්සේ වනසේක. මම හාගාවතුන් වහන්සේ මාගේ ගාස්තාභන් වහන්සේ වනසේක. මම හාගාවතුන් වහන්සේගේ ගාස්තාභන් වහන්සේ වනසේක. මම හාගාවතුන් වහන්සේගේ ගාස්තාභන් වහන්සේ වනසේක.

මෙසේ තේරුමන් සිතට ගනීමින් කිපවිචක් කියා තුන්වරක් නමස්කාරකාට යළි මෙසේද ඒ අනන්ත බුද්ධ ගුණයන් කෙරෙහි සිත යොදුනු:—

1. ඒ මාගේ ගාස්තාභවූ හාගාවත් බුදුරජාණන් වහන්සේ සමතිස් පෙරුම දම පිරිමෙන් දියුණුවට පත් අනන්ත-පුණුයයන් යුක්තවූ සේක. ඒ අනන්තපුණුයම්හර-යෙන් සැදිගත් රුපකාය සම්පත්තියෙකින් සමන්විතවූ සේක. ඒ මාගේ ගාස්තාභන් වහනාසේට මම නමස් කාරය කරමි. උත්වහන්සේ මට පිහිටයි. සරණයි.
2. ඒ මාගේ ගාස්තාභවූ හාගාවත් බුදුරජාණනා වහන්සේ දස්ඳහයක් සක්වල පිහිටි සියලු සවේතන අවෝතන ධර්මයන් හේතුව්ල වශයෙන් තේරුම ගෙන අවබෝධ

කරගන් අනන්ත සාමාජිකින් සමන්විත වූ සේක. ඒ අනන්ත සාමාජියෙන් සමන්විත වූ ඒ මාගේ ගාස්තුවන් වහන්සේට මම නමස්කාර කරමි. උන්වහන්සේ මට පිහිටයි, සරණයි.

3. ඒ මාගේ ගාස්තුව බුදුරජාණන් වහන්සේ සම්මාසම්බෝධිය ලැබේගැනීම සඳහා සම්පූර්ණකලාපූ සිලාදී වශයෙන් දියුණුවට පත්කොට ගත් අනන්ත ගුණයමුදයයෙන් සමන්විත වූ සේක. ඒ අනන්තගුණ ඇති මාගේ ගාස්තුවන් වහන්සේට මම නමස්කාර කරමි. උන්වහන්සේ මට පිහිටයි, සරණයි.
4. ඒ මාගේ ගාස්තුව බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්ම මත්‍යාංශ නාග සුපරණදින්ගේ සියලු තේරස මැඩගෙන මත්‍වන්නාවූ අනන්ත තේරසකින් සමන්විත වූ සේක. ඒ අනන්ත තේරස්බල ඇති මාගේ ගාස්තුවන් වහන්සේට මම නමස්කාරය කරමි. උන්වහන්සේ මට පිහිටයි. සරණයි.
5. ඒ මාගේ ගාස්තුව බුදුරජාණන් වහන්සේ හැම සන්න්වයන්ගේ හැම සංදේශීයක්ම අභිජනනයකාට සිටි අනන්ත සංදේශීයකින් සමන්විත වූ සේක. ඒ අනන්තසංදේශීයක් ඇති මාගේ ගාස්තුවන් වහන්සේට මම නමස්කාරය කරමි. උන්වහන්සේ මට පිහිටයි, සරණයි.
6. ඒ මාගේ ගාස්තුව බුදුරජාණන් වහන්සේ සියලු සම්විතන අවෙශන ප්‍රතින් අභිජනනය කරමින් පැවැති අනන්තවූ ප්‍රතියෙකින් සමන්විත වූ සේක. ඒ අනන්ත වූ ප්‍රතියක් ඇති මාගේ ගාස්තුවන් වහන්සේට මම නමස්කාරය කරමි. උන්වහන්සේ මට පිහිටයි, සරණයි.

මෙයද භෞද්‍ය සිත තුන්පත්කොට ගෙන කිහිපවරක් කියනු. නැවැත නැවැත මෙනෙහි කරනු. සිත කම්බහනෑහි නොරඳන එවස්ථාවලදී මෙය මැනැවීන් පිහිට වෙයි.

මෙත් වැඩුම

පුත් හවෙයාං නියුකොකා – අභ්‍යන්තරය අභ්‍යන්තරය
හිතාව මෙ සුත් භෞනා – මඟකිනා’ප ව වෙරිනො.

1. මම නිති සුවපන් වෙමිවා
2. මා නිති සුවපන් වන්නාක් මෙන්, මාගේ හිතවන් සත්ත්-යෝද නිති සුවපන් වෙත්වා
3. මාමෙන් මා හිතවතුන් මෙන් මැදහන් සත්ත්ත්යෝද නිති සුවපන් වෙත්වා
4. මා මෙන්, මා හිතවතුන් මෙන්, මැදහන් සතුන් මෙන් අහිතවන් වූ සත්වයෝද නිති සුවපන් වෙත්වා.

මේ අපට පුරුදු මෙන් වඩා පෙදෙස් මුල්ගාලාවේ අදහසය. මෙහි (සුඩී) “සුවපන් වෙමිවා! සුවපන් වෙමි. සුවපන් වෙත්වා!” යනු මෙම්තී සිතක් සත්ත්ව වස්තු කෙරෙහි සම්බන්ධ කරන වචනයෝය. ඒවාට අද ‘මෙම්තී හැඳීම්’ යන වහර යොදුම්. මේ මෙම්තී හැඳීම පවත්තන සත්ත්ව වස්තුපු කොටස් සතර කට බෙදී මෙහි පෙනෙනි.

- | | |
|-------------|--------------------|
| 1. මම | 2. හිතවන්පු |
| 3. මැදහන්පු | 4. වෙවිජු යනුවෙනි. |

මේ සත්ත්ව කොටස් සතර තමාගෙන් පටන්ගත් බවද සිත තබා ගන්න. එකල භාවනා වාක්‍ය සතරෙකි. ඒ මෙයේයි:

1. මම සුවපන් වෙමිවා.....සුවපන් වෙමි.
2. මා මෙන් මාගේ හිතවන්පු ද සුවපන් වෙත්වා.....
3. මා මෙන් මාගේ හිතවතුන් මෙන් මැදහන්පු ද සුවපන් වෙත්වා.....
4. මා මෙන් මාගේ හිතවතුන් මෙන්. මැදහතුන් මෙන් වෙවිජු ද සුවපන්වෙත්වා. යනුවෙනි.

පළමුවෙනි පියවර

භාවනාව පටන්ගන්නා පිළිවෙළ මෙයේයි:—

පළමුවෙන් අත් පා සිරුරු ඉද්ධ පවිතු කරගෙන, විවික සේරානායක පහසු අන්ත්මින් (බද්ධපර්යඩිකයෙන් නම් වඩා හොඳයි) හිඳුගෙන තමාගේ ශිලය සලකා තුනුරුවන් ගුණ සිහිකර එයින්

ඩිනිය උපද්‍රවා ගෙන, තමාගේ සිරුරෝ හිස පටන් දෙපතුල අක්වා කීපවාරයක් සිත යොමුකරන්න. දැන් ඔබේ සිතට ඔබ පෙනෙයි. ඒ සිතට පෙනෙන ඔබ වෙත සිත තබාගන්න. රේඛට පළමු සඳහන මූල් වාක්‍යය සිතන්න. “මම සුවපන් වෙම්වා...” කීපවරක් සිතන්න. අන්තිමට “මම සුවපන්වෙමි” සි සිතන්න. එයම කීපවරක් සිතන්න. දන් ඔබේ සිත සුවපන් (සැපවන්-සැනැයිලිමත් බව) ඔබට දැනෙයි. අන්තිමට ඔබ සැපවන්ව සැනැයිලිමත් වැඩුන්නාසැටි ඔබ සිතට දැනෙයි.

තවමත් නියම මෙත්තියට බැස්සේ නැත. එහි ස්වරුපය සිතට දැනුණු පමණි. මෙත්තිය සිතට තේරුම් ගැනීමටයි තමාට මෙසේ මෙත්තිය පැවැත්වූයේ. මෙත්තිය තේරුම් තොගෙන මෙත්තිය කළ තොහැකිය. මෙත්තිය පැහැදිලි කරගැනීමට තවත් වචන කීපයක් මතුකර දෙන්නට නිබේ.

මෙත්තිය නම් භාද මෘදු මොලොක් සිතක ස්වභාවයයි. එය පිපුණු රෝසමලක් වැනියයි කිව හැකිය. මෙත්තිය නැති සිත කුණුවූ දෙයක් වැනිය. ඇතැම්විට තදය.

1. වෙටර සිත,
2. තරහ සිත,
3. කායික පිඩා යුත් සිත,
4. මානසික පිඩා (කණාවු) යුත් සිත,

මෙ මෙත්තියට ප්‍රතිච්‍රියා සින් පැවැතුමිය. නියමයෙන් මෙත්තිය තම සින්තුල පැළපැදියම් කර ගැනීමට ස්ලේට් මතුකොට ගෙන පවත්වා ගැනීමට මේ කරුණු සතර අනුව ද සිත සකස්කර ගත යුතුය. ඒ මෙසේයි:—

1. මම වෙටර නැති වෙමි.....
2. මම තරහ නැතිවෙමි.....
3. මම දුක්පිඩා නැති වෙමි.....
4. මම සුවපන් වෙමි.....

මේ වාක්‍යන් හෙළින් කියන්න. සිතන්න.

දෙවනි පියවර

මිළහට ඔබ සලසාගන් මේ මෙත්මය සැනැසිල්ල ඔබේ හිතවතාට ද දෙන්න. හිතවතකු තෝරා ගැනීමේ දී ඔබ පරිස්සම් වන්න. එසේ කිවේ මෙත්තියේ ලැබෙන රාජපුත්ත ගැන සලකා ගෙනය. මෙත්ති හාවනාවට ඇතුළත පිටත වශයෙන් සතුරේ දෙන්නෙකි. ඇතුළත සතුරා නම් රාගයයි. පිටත සතුරේ සතර දෙනෙකි. මූලින් සඳහන් වූයේ ඒ සතර ගැනා පිළිබඳවය, එබැවින් ඔබේ අති ප්‍රියයන් හැර ප්‍රිය මනාප සම්භාවනිය ගරු ස්ථානියයකු තෝරා ගෙන ඒ පින්වතා අරමුණට (පිතින්) ගෙන,

1. මා මෙන් මාගේ මේ හිතවතා ද වෙර නැතිවේවා!
2. මා මෙන් මාගේ මේ හිතවතා ද තරහ නැතිවේවා!
3. මා මෙනා මාගේ මේ හිතවතා ද දුක්පිඩා නැති ටේවා!
4. මා මෙන් මාගේ මේ හිතවතා ද සුවපත්වේවා!

එකක් එකක් වෙන වෙනම කියා ද සිතා ද හාවනාවේ යෙදෙන්න. එය සම්පූර්ණ වූ පසු හිතවතුන් කිහිපදෙනොකුන් ද හිතව ගෙන මෙන් වඩන්න. අතිප්‍රියයන් ද ප්‍රියස්ථානයෙහි තබා මෙන් වඩන්න.

හිතවත් කමින් සිතට ගත් කිපදෙනාම අරමුණට ගෙන මෙන් වඩන්න. ඒ අරමුණේ සිත රද්වා ගෙන විකවේලාවක් විසිමට පුරුදු වන්න. මේ පුහුණුවේ නිතර නිතර ප්‍රයදෙන්න. ඔබ සිතන කැමැති වෙලාවක මෙහි යෙදීමට තරම් පුහුණුව දියුණුවට පමුණුවා ගැනීමට උත්සාහවත් වන්න. එසේම මේ පුහුණුව පිරිහෙන්නට නොදී රෙකගන්න. නීවරණ පහන් වෙන් වී විසිමයි රෙකැනීම.

තුන්වෙනි පියවර

මිළහට ඔබට කිරීමට තිබෙන්නේ ඉතා සැහැල්ලු වැඩ විකෙකි. එනම් මැදහන් හා වෙටි පුද්ගලයන් දේ කොටසට ද වෙන වෙනම මෙන් පැවැත්වීමයි. මෙහි දී මැදහන් පුද්ගලයාට මෙන් කිරීමේදී සිත උදෙනි වීමට ද ඉඩ තිබේ. එසේ වුවහොත් ඔබ මෙතෙක් පුරුදු කළ මෙත්ති බලය යලින් සිෂ්තුල උපද්වා

ගෙන සිත දියුණුවට පත් කරගෙන පුද්ගලයා ද ප්‍රියත්ත්වයට පමුණුවා ගෙන මෙත් කරන්න. එසේ සිත් පැවැත්වීමට පුරුදු විමෙන් මෙහි දී ඔබට ජය ගතහැකි වනු ඇත. ප්‍රිය පුද්ගලයාට මෙන්ම මධ්‍යස්ථ වූ මේ පුද්ගලයාට ද මෙත් කිරීමට හොඳින් මෙත්සිත් පැවැත්වීමට ඔබ සමත් වනු ඇත. ප්‍රිය පුද්ගලයන් වැඩි දෙනාකුන් සිතින් එකට සම්බන්ධ කරගෙන මෙත පැවැත් වූ ආකාරයෙන් ම මධ්‍යස්ථ පුද්ගලයන් කිපදෙනාකුන් එකට එකතු-කොට ගෙන මෙත් සිත් පැවැත්වීමට ඔබට පිළිවන් වනු ඇත.

මේ කොටසට පුහුණුව ලැබීමෙන් ඔබට ඔබසිත් කුළ බලවත් ජන්දයක් වැඩිහිටු ඇත. එයින් නිසි ප්‍රයෝගනාය ගැනීමට මූලසිට මෙත්තිය අලුත්කර ගන්න. එයින් විත්ත ගක්තිය වැඩිහිටි. සිත කායනීක්ෂණ වෙයි. විත්තඉද්ධිපාදයට ලු වෙයි. එයින් සතරවෙනි කොටස වූ වෙටරි පුද්ගලයකු-අමනාප පුද්ගලයකු ඇතෙනාන් සිහු අරමුණු කොට මෙත් කරන්න. ක්‍රමයෙන් මෙත්තිය වඩ වඩා පවත්වාගෙන මෙතැනට පැමිණි හෙයින් ඔබේ අමනාප පුද්ගලයා හට ද මෙත්කිරීම ඔබට අපහසු නොවනු ඇත. එසේ නම් ඔබ මහා ජයග්‍රහණයක් මෙත්තිය සම්බන්ධව කළ සැටියට සිතාගත හැකි වෙයි.

යම්කිසි ආකාරයෙකින් තම අමනාප පුද්ගලයාගේ වැරදි මතුවේමෙන ඔබ පවත්වාගෙන ආ මෙත්තිය බලය යටපත් කරගෙන, ද්වේෂ හැඟීම පහළවන ලකුණු දැනුන හොත් වහාම ඒ පුද්ගලයා කුළ පවත්නා පයිටි ධාතු, ආපේ ධාතු, තේශේ ධාතු, වායෝ ධාතු කියා ධාතු වශයෙන් වෙන්කොට සිතා බලා මේ ධාතු වලට ද්වේෂයක් නැතිවිත තේරුම ගෙන සිතතුළ වැඩිගෙන ආ ද්වේෂය මරදනය කර ගන්න. මෙත්තිය මතකර ගන්න. ද්වේෂයේ ආදිනවත් - වැරදි පැත්තත් මෙත්තියයේ ආනිසංස පැත්තත් සිතට තදින් ගෙන ඒ පුද්ගලයා ඇතුළ හැම අප්‍රිය අමනාප පුද්ගලයන්ම එක් අරමුණකට යොද ගෙන මෙත් කරන්න. නැවැත නැවැත මෙත් කරන්න.

මෙත් කිරීමේ යෝදුණු ඔබ දත් සිතෙහි ප්‍රමාණවත් දියුණුවකට පත් වී ඉන්නා බව වැටුහෙනවා ඇත. එසේම ඔබ පුද්ගලයන් කිපදෙනාකුන් එකට එකතු කොට සිතට ගන්නට හා අරමුණු

විගයෙන් තබාගැනීමට ද සමත් බව තේරුම් ගෙන ඇත. මීලිභට ඔබට කිරීමට නිබෙන ත්‍රියාව ඉතාමත් සරලය. පහසුය. එනම්: මූලින් මෙන් කළ පුද්ගල කොටස් එකට ගෙන පිළිවෙශිනා මෙන් කළයුතුය.

ඒ මෙසේය:—

මම සුවපත් වෙතවා.

මා හිතවත්හු ද සුවපත් වෙත්වා.

මා මැදහත්හු ද සුවපත් වෙත්වා.

මා අහිතවත්හු ද සුවපත් වෙත්වා.

මෙසේ මේ කොටස් සතරේ තම මෙන් සිත හැසිරවීම ඉතා බොහෝ වෙලාවක් කරන්න. මේ සිත සිසුරවීම කොපමණ වෙලාවක් කළයුතුද යි ඔබ ප්‍රශ්න නගනවා ඇත.

මෙන්න එයට පිළිතුරු: අසකු මණ්ඩලයෙහි හසුරුවන අසරුවකු ලෙසින් ඔබ මේ පුද්ගල මණ්ඩලයෙහි තමාගේ සිත හසුරුවන කළ මුල දී පුද්ගල සීමාවනට සිත යට්ටී තුළු බව ඔබ දැන්නවා ඇත. පැහැදිලි ඇත. මෙසේ මෙත්මී සමාධියෙන් යුතු සිත දැන් දැන් ඒ ඒ කොටස් අරමුණු කරන විට පුද්ගල සීමා හැඟීම ගෙවී ගෙවී යන හැටි ප්‍රකට වෙයි. වෙරි හැඟීම තමැති සීමාව දැන් ගෙවී ගොස් තිබේ. මධ්‍යස්ථාප සීමා හැඟීම ද දැන් නැත. හිතවත් සීමාව ගෙවීයන සැටි පෙනේ. ආත්ම සීමාව අන්තිම දක්වා නිබේ.

තව ඉදිරියට මෙසේ සිත හසුරුවා ලිමේ දී මේ කොටස් සතරේම සත්ත්ව සංඛ්‍යාව ප්‍රකට වෙන්නට පටන් ගනියි. සියලු සීමා, එකට මුළුවෙයි. එකල ඒ සියලු සත්ත්වයන් එකට පිළුකොට ගන් එසේ සමාධිමත් සිතට “සංඛ්‍යා සත්ත්වයා” “සියලු සත්ත්වයෝ” යන අදහස පහළ වෙයි. දසදිසා වලට මෙන් පැතිර වීම ද කළයුතුය. මේ අදහස් නැවැත නැවැත ඉගෙන පහළ වෙයි.

1. සංඛ්‍යා සත්ත්ව හවිනු සුබිතත්ව - සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!
2. සංඛ්‍යා සත්ත්ව සුබිතත්ව හොතු - සියලු සත්හු සුව ඇත්තේ වෙත්වා!

3. සැබඳ සත්‍යාචාර පෙනීනො භෞතිකු - සියලු සත්ත්‍ර නිරහය වෙත්වා!
4. සැබඳ තසා සත්‍යාචාර පෙනීනො භෞතිකු පෙනීනො භෞතිකු - සියලු තැනිගන්නා සත්ත්‍ර සුවපත්, බියනැති වෙත්වා!

සියලු සත්ත්වයන් එක රසට එකපුස්සයක් වී ඔහුට පෙනෙයි. පැහැදිලිව පෙනෙන මේ සත්ත්ව නිමිත්ත ඉතා දීප්තිමත් ව ද ඔහුට පෙනෙන්නට පටත් ගනියි. සිතත් මේ සත්ත්ව නිමිත්තන් ඉතා කිවවු වෙමින් පවතියි. දැන් සිත මැනැවින් සමාධිමත් වී ඇත. මේ මූලදී ම නිවරණයන්ගේ පැලැයීම නැවැති නිඩුණේය. මේ ප්‍රං. වීමෙන් පැවැති සිතත් සත්ත්ව නිමිත්තන් දෙක යම්කිසි ගාන්ත අවස්ථාවක දී එක්කාපු වෙයි. මේ ප්‍රථමධ්‍යානය ලැබේයි.

සිවවෙනි පියවර

වසීහාට පස දියුණුව

සමාජයනා වසි හා ව්‍යව්‍යනා වසි :—

මේ සිද්ධියේ මහද්ගත අර්ථාවය. මෙහිදී ඔබ සුපරික්ෂා කාරී විය යුතුය. මේ උද තත්ත්වය ඉතා සැලැකිල්ලන් රෙකගත යුතුය. 1,2. විවිධ ගාන්ත පරිසරයක හිඳුගන, එසේ සත්ත්ව නිමිත්තට ඇතුළු වී ගන් සිත ඉක්මනින් පිටතට නිකුත් කරගත යුතුය. මූලදී මෙය මදක් ද්‍රෝකර වුවන් නැවැති නැවැති සිත යෙදීමෙන් එය කරගනහැකි වනු ඇත. නැවැති සමාධිමත් නිමිත්තට ඇතුළු කරන්න. යුතින් පිටතට ගන්න. මෙය බොහෝ වාර ගණනක් කරන්න. පුරුද්ද වැඩිවෙන විට ඉතා පහසුවෙන් මෙය කළහැකි වෙයි. එය වසීහාටයයි මෙහි සමාධිමත් සිත පටිහාග නිමිත්තට ඇතුළු කිරීම සමාජයනා යයි. එය ඉක්මනින් සිතු කෙණෙයි ම කළහැකි විම වසීහාටයයි. මෙය සමාජයනා වසියයි. නිමිත්තෙන් සමාධි සිත පිටතට ගැනීම - නිකුත් කිරීම වුවයානයයි. එය සිතු ඉක්මනින් කළහැකි විම වසීහාටයයි. මේ වුවයාන වසියයි.

3. අධිච්‍යාන වසිය

සමාජජ්‍යතායෙන් යම්කිසි කැමැති ටේලාරිස් තුළ සමායි සිත එහි නවත්වා තබා ගැනීමේ ප්‍රජාත්‍යුව අධිච්‍යානවසියයි. එය කිරීමේදී ධ්‍යානයට සම්වදී එයින් නැඟී මිනිත්තු දෙකක් හෝ තුනක් නියම කරගෙන “මෙපමණ මිනිත්තු ගණනාකින් වූච්‍යානය රේවා”දී අධිච්‍යාන කොට සමාජජ්‍යතාය (සමවදීම) කෙරෙයි. එහි නියමිත ටේලාවට ඉඩීම වූච්‍යානය පිදු වෙයි. කාලය විකාරික වූච්‍යාත්මකෙන් මෙය දියුණුවට ගෙන යා යුතු වෙයි.

4.5. ආච්ජ්‍යතා පවිච්චාවෙකින් වසිතාවේ

මුලදී සමාජජ්‍යතා වූච්‍යාන දෙක වූච්‍යාත්මකෙන් දියුණු කළ යුතුය. ඒ දෙක හොඳ හැරි දියුණුවූ පසු අධිච්‍යානය කළ යුතුය. මේ වසිහාව තුනම දියුණු නම් ආච්ජ්‍යතා වසිය පටන් ගතයුතුය.

මෙහි දී සමාජත්තියට සමවදී එයින් නැඟී (වූච්‍යානයෙන් පසු) ධ්‍යානාචිග සලකා බැලිය යුතුය. වූච්‍යානයෙන් පසු ධ්‍යාන විත්ත යේ ලැබෙන විනක්කා, විවාර, පිති, සුඛ, එකග්ගතා යන ධ්‍යානාචිග ප්‍රකට වී පැනෙති. එය බොහෝ වාර ගණනක් මුලසිට අගටන් අභිජිට මුලටන් සලකා බැලිම කළ යුතුය. මෙහි ප්‍රජාත්‍යුව ආච්ජ්‍යතා වසියයි. එයින් සිදුවෙන ක්‍රියාවන් ද සලකා බැලිම පවිච්චාවක් බැඳුවයි. මේ දෙක්හි වසිහාව සැලැසීමෙන් ධ්‍යානාචින් ලැබෙන ධ්‍යානාචියන්ගේ තත්ත්වය පැහැදිලි වෙයි.

ද්විතීය දී ධ්‍යානයේ

ප්‍රථම ධ්‍යානය පිළිබඳ වසිහාව පස සපිරෙන විට විතරකයේ හෝ විතරක විවාර දෙක්ම හෝ ආදිනව සිතට එයි. ප්‍රථම ධ්‍යාන නිකෘත්තිය අඩුවෙයි. එකල යෝගාවවරයා ආදිනව වැටුනු අංග නැති රේලු අංගයන් ගෙන් යුතු ද්විතීය දී ධ්‍යානයේ ලැබෙන්වා යි අධිච්‍යාන කර පවිහාග නිමිත්තට සිත යොදුයි. පෙර පරිදි ධ්‍යානයේ ලැබෙනි.

විදුරුගනා භාවනාවේ යෙදෙන්නවුන් හට මේ ක්‍රමයෙන් හිනේ සමායි පිහිට කරගෙන සංස්කාරයන් සම්මරුගනය කිරීම පහසු වෙයි.

අභුජ භාවනාව

සත්ත්වයෝගමන්ගේ ගරිරය දූහ වගයෙන්ද, සැප වගයෙන්ද, ස්ථීර වගයෙන්ද වැයිදි ලෙස ගැනීමෙන් මූලාවෙන් දුක දික්කර ගන්නාහ. තේගාවෙන් දුක දික්කර ගන්නාහ. මානයෙන් දුක දික්කර ගන්නාහ. නොයෙක් විදියේ විපතට ගොදුරු වින්නාහ. සසර දුකට යට වන්නාහ. සැනැයිල්ලක් නොලුබන්නාහ. යොනිසො මනසිකාරයකට ඉඩ අවුරා ගන්නාහ. මේ විපත්ති මාර්ගයෙන් ඉවත්ව සම්පත්තිකර මාර්ගයකට එළඹීමට කය පිළිබඳ යටා තත්ත්වය වටහා ගැනීමට මේ අභුජ භාවනා මාර්ගය මහෝපකාරී වනු ඇත. එහයින් මෙලෙට හිත පිණිස ද පරලොට හිත පිණිස ද මේ භාවනාවට යයි ද, පටික්කුල මනසිකාර යයි ද, පිළිකුල් භාවනාව යයි ද ව්‍යවහාරය වෙයි.

මේ භාවනාව කිරීමේදී උද්ධුමාතකාදී (ඉදිමීම භාවයට පැමිණි) මළයිරුරක් හෝ මිනිස් ඇටසැකිල්ලක් හෝ ඉදිරියෙහි සිටයෙනා,

“අවිස්සුණා පුහනිහෂුං පුහනිහෂුං ඉම්,

කායං අසුහතො පස්සිං අසුහං භාවයෙ සති.”

යන්නෙන් දක්වෙන පරිදි, දූහ වගයෙන් සිතා ඉන්නා ඔබගේ මේ ගරිරය ජීවිතින්දියයෙන් භාවිත සිංහලයෙන්ද තොර වූ මේ මළකුණට සමානය කියා, මෙසේ සිතින් බලමින් මේ අභුජ භාවනාව පවත්වන්න.

තව ද මරණයෙන් දින කිපයක් ඉක්ම ගිය, ඉදිමුණ, තැන් තැන් වලින් පැහැවන් පහිත සැරව වැගිරෙන, නිලමැස්සන් ගැවැයිගත් මළ සිරුරක් දෙස බලා ඒ අභුජ දර්ශනය සිතේ තැන්පත් කරගෙන, නැවැත නැවැතත් ඒ දෙස සිත යොමින් මෙනෙහි කිරීමෙන් නිවරණයේ සත්සිදෙනි. විතක්කා දී ආග ප්‍රකට වෙති. එය උපකාර කොටගෙන විද්‍රෝහනාව පැවැත්විය ගැකි වෙයි.

තවපණ්ඩික කම්බහන

කෙසා, ලොමා, නබා, දන්තා, තවෙ.

තවෙ, දන්තා, නබා, ලොමා, කෙසා.

කෙසා, ලොමා, නබා, දන්තා, තවෙ.

මෙ කුලපුත්‍රයකු සසුන් ගතවන අවස්ථාවේ දී උපාධ්‍යායයන් වහන්සේ විසින් දෙනු ලබන නිවන් පසක්කර ගැනීම සඳහා මහෝපකාරී කමටහනයි. මෙයින් රහන් බව සිදුකොට නිවන් සුවයෙන් සැනසිගත් උතුමෝ අපමාණ වෙති. උතුම් සුවයෙන් සැනැස්නු කැමැති බඩන් ලද විවේකයෙන් අමරණීය ප්‍රයෝගනායක් සලසා ගැනීම පිණිස ඒ පැවිදී උතුමන්ගේ මූලකර්මස්ථානය නාවිභාවයට පමුණුවා ගන්න.

මෙ කමටහන කරන ක්‍රම දෙකක් බව පෙනෙයි. මෙයින් දැක්වන්නේ එයින් කෙටි ක්‍රමයයි. මෙ කොටස පහම හොඳවම ප්‍රකටයි. ඇසින් බලා දුනගැනීමට හැකිවන තෙයිනි. මෙසේ මෙවා හඳුන්වා දීමට හෝ තිබෙන තැන් සෙවීමට හෝ උත්සාහයක් නො වන බව කිවුශුය.

පළමු හාවනාවේ දී ක්‍රි පරිදී විවේකස්ථානයකට පැමිණ එහි කියන ලද පරිද්දෙන් මෙ හාවනාව පටන්ගත මැනවි.

1. කෙසා:—බඩයක් පමණ වූ මෙ සිරුරට සම්බන්ධ වූ හිසේහි පිහිටියා වූ මෙ කේගයේ පැහැයෙන් ද පිළිකුලය, සටහන් වශයෙන් ද පිළිකුලය. ගදින් ද පිළිකුලය, පිහිටි තැන් වශයෙන් ද පිළිකුලය. පිරිසිදිම් වශයෙන් ද පිළිකුලය, පිළිකුලය, පිළිකුලය.

2. ලෙඛා:—බඩයක් පමණ වූ මෙ ගරිරයෙහි පැනිර පිහිටියා වූ ලෙමයෝ පැනුයෙන් ද පිළිකුලය. සටහනින් ද පිළිකුලය. ගදින් ද පිළිකුලය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුලය. පිහිටි තැන් වශයෙන් ද පිළිකුලය.

3. තබා:—බඩයක් පමණ වූ මෙ ගරිරයට අයන් වූ දේ අන් හා දෙපා ආහිලි අග පිහිටියා වූ නියපෙනාතු ද පැහැයෙන් ද පිළිකුලය. සටහන් වශයෙන් ද පිළිකුලය. ගදින් ද පිළිකුලය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුලය. පිහිටි තැන් වශයෙන් ද පිළිකුලය. පිරිසිදිම් වශයෙන් ද පිළිකුලය, පිළිකුලය, පිළිකුලය, පිළිකුලය.

4. දන්තා:—බඩයක් පමණ වූ මෙ ගරිරයේ මුබයෙහි ඇතුළන වූ දෙතල්ලෙහි පිහිටියා වූ දන් ද පැහැයෙන් ද පිළිකුලය. සටහන් වශයෙන් ද පිළිකුලය. ගදින් ද පිළිකුලය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුලය. පිරිසිදිම් වශයෙන් ද පිළිකුලය, පිළිකුලය, පිළිකුලය, පිළිකුලය.

5. තවො:—බණයක් පමණ වූ මේ ගෝරයේ මුජල්ල වසා-ගෙන තිබෙන්නා වූ සිටි සම ද පැහැයෙන් ද පිළිකුලය. සටහන් වගයෙන් ද පිළිකුලය. ගදින් ද පිළිකුලය. පිහිටි දිසා වගයෙන් ද පිළිකුලය. පිරිසිදීම වගයෙන් ද පිළිකුලය. පිළිකුලය, පිළිකුලය.

මේ ක්‍රමයෙන් මුළ පටන් අග දක්වා පස (5) වරක් කියනු. අග සිට මුලට (5) වරක් කියනු. නැවැත මුලසිට අගටන් අගසිට මුලටන් පස (5) වරක් කියනු. නැවැත එසේම පසලාස (15) වරක් සලකනු. සිත තුන්පත් කොට ගෙන මෙසේ හාවනාවේ යෙදීමෙන් විශේෂ වින්ත ගක්නියක් ලැබෙනවා ඇත.

මරණානුස්සන් හාවනාව

ඡීවිත අනියත මරණ නියත.

ඡීවිත අනියත මරණ නියත.

ඡීවිත අනියත මරණ නියත.

ඡීවන්වීම නියම නැත. මැරිම නියමවී ඇත.

ඡීවන්වීම නියම නැත. මැරිම නියමවී ඇත.

ඡීවන්වීම නියම නැත. මැරිම නියමවී ඇත.

පමාවීම හාම වැඩිකට ම බාධාවෙකි. හාවනාව වැනි මගා මූලික වැඩිව ඒ පමාවීම වියේහෙයන් බාධාවන් සලසන සැටි අපට පෙනෙයි. ඒ පමා නමුති වැරද්ද පහසුවෙන් අධින්කර ගැනුමට, ඇත්කර ගැනීමට තමාට කවර මොහොතක හෝ මරණය ලැඟාවෙන වග මරණයෙන් සියල්ල යටකරන්නා වග සලකන කළ හාවනා දී හොඳ වැඩිහි සිත උනන්දු කර ගතහැකි වෙයි. එයින් අප්‍රමාදය (නොපමාව) මතුවීමෙන් වැඩිවිල යෙදීම සඳහා සත්‍යට ඉඩ සැලැසේයි.

1. වැඩි කළබව සිතා හෝ කරන්නට ඇති වැඩි ගැන සිතා හෝ කුපිත වීමට ඉඩ නැත.

2. ශිය ගමන් ගැන සිතා හෝ යන්නට ඇති ගමන් ගැන සිතා හෝ කුපිත වීමට ඉඩ නැත.

3. හටගත් ලෙඩික දී හෝ ලෙඩින් නැගී සිටිවිට හෝ ලෙඩි ගැන සලකා කුසින විමට ඉඩ නැත.

4. සැහෙන පමණක කුසට අහරක් තොලැබීමෙන් ඒ පාඩුව සිතාගෙන හෝ කුසට අහර සැහෙන පමණ ලැබීමෙන් ඒ ගැන සිතාගෙන හෝ කුසින විමට ඉඩ නැත. ඒ හැම අවස්ථාවකදී ම දුන් දුන් පැමිණීමට ඉඩ තිබෙන මරණයට කළයුතු වැඩිට ඉදිරිපත් විමට සින් පහළ වනු ඇත.

මෙසේ ද සලකන්නා:—1. උදේ ඉර පායන විට තණකොල අගිස්සේ පිනි බිඳුව මූත්‍ර ඇටයක් මෙන් බබලතු පෙනෙයි. එය තව පුළු වේලාවකින් වියලි තොපෙනෙන තත්ත්වයට වැටෙයි. මේ සත්ත්වයන්ගේ ජීවිතය ද කොතරම් අගයක වැජ්මුණත් මරණ නැමැති හිරුගෙන් වියලි යනු පෙනේ. මරණයේ සැටි පෙරන් මෙස්සය. ජීවිතය අනියතයි, මරණය නියතයි.

2. තදින් සුළඟ හමන විට දැල්වූ පහන ඒ සුළුණින් නිවියන්නාසේ මේ ආයුෂ නාම වූ ජීවිතයන්දිය සහිත නාමරුප සන්තතිය ගෙවී යයි; මෙස්ස මේ ජීවිතය අනියතය, මරණය නියතය.

3. මහා සම්පත්තියෙන් ආස්ථාව සම්පූර්ණව සිටී මහා සම්මතා දී රජවරු ද සිටුවරු ද තවත් මහා ගුණවත් බලවත් තෙද්වත් උතුමෝ ද මරණයෙන් ඒ ගුණ බල තෙද අවසන් කොට මරණයට පත් වූහ. මෙස්ස ජීවිතය අනියතය, මරණය නියතය.

4. ඇතුළත වූ ද පිටත වූ ද පයේධාතු කේපය නිසා ද මේ ජීවිතයට හානි පැමිණෙයි. මෙස්ස හෙයින් ද ජීවිතය අනියතය, මරණය නියතය.

5. ආපොධාතුව කිපිලෙන් සෙම් දෙස් කිපිලෙන් මේ ජීවිතය නැතිවී යයි. එහෙයින් මේ ජීවිතය අනියතය, මරණය නියතය.

6. තේපේධාතුව පින කිපිලෙන් මේ ජීවිතය වැනසි යයි. එහෙයින් ද ජීවිතය අනියතය මරණය නියතය.

7. වායෝධාතුව කිහිමෙන් ද මේ ජීවිතය වැනැඩියයි. එහෙයින් ද මේ ජීවිතය අනියතය, මරණය නියතය.

8. ආශ්චර්ය ප්‍රාග්ධාස දෙක තැවැනි යාමෙන් පැවැත්මට ඉඩ නො ලැබේමෙන් ද මේ ජීවිතය වැනැඩි යනු ඇත. එහෙයින් ද ජීවිතය අනියතය, මරණය නියතය.

මෙහි ක්‍රමය මෙස්ය

ප්‍රධාන හාවනාවක් සාර්ථක අන්දමින් පටන්වා ගෙන යාම සඳහා මූල දී සලකා ගත යුතු ආකාර කීපයෙකි. මේ සතර කමටහන් පිළිබඳ හාවනාවක් කිරීමේ දී එතරම් කරුණු සෙවීම ඇවැසි නැත.

ප්‍රධාන හාවනාවක් කිරීමට පටන් ගැනීමේ දී මේ හාවනා සතර භෞද්‍ය දියුණුවට තබා ගැනීම බොහෝ ප්‍රයෝගනවන් වනු ඇත. මූල කර්මස්ථානය නම් වූ ප්‍රධාන හාවනාව පටන් ගෙන කරගෙන යාමේදී දවස මූල දී මේ හාවනා සතරින් ආරම්භ කිරීම මැනැවී. මේ සතර මැනැවීන් ප්‍රහුණුව ලද්දුව විසින් ආරම්භයේ දී කෙටියෙන් කිරීම ද ඉද්ධිපාදයන් වැඩුණු විට ඒ ඉද්ධිපාද ධර්මයනට ඉඩතබා කෙළින් ම මූලකර්මස්ථානයට සිත යොමු කිරීම ද සිරින් වශයෙන් සිදුවනු ඇත.

ඩිජානා භාවනා හා මාර්ග භාවනා

ධියානා භාවනා

භාවනාවේකින් අත්පත්කර ගනු ලබන ප්‍රතිඵලයනට සිත්යාමු කිරීමෙන් මේ දියානා භාවනා හා මාර්ග භාවනා යන නම් දෙක යොදු ලබන බව උගෙයි. ඇත්ත වගයෙන් ම මේ ඇතින් දිස්ත්‍රික්ට්වන ප්‍රයෝගනයන් හැර ඉතා ලූහිනා ම ද, ඉක්මනින් හා පහසුවෙන් ලැබෙන ප්‍රතිඵල - ආතිසාය-රයක් භාවනාව තුළ නිබෙන බව අප විසින් තේරුම් කරගෙන තිබේය යුතුය. ඔබ භාවනාවේ යෙදෙනොත් බවුන් වඩිනොත් ඔබ අවට සිටින්න-වුන්හට ද මෙය ගඩ නාගා කියනු ඇත. යනු මගේ තද විශ්වාසයයි.

එවි, ඔබ නොයෙක් විදිගය දේ වලට සිත යොදුගෙන වෙහෙ-සින් පෙළි පෙළි ගතකළ කාලය එතක ඇත. මොලය නරක් කරගෙන, තද දුවිලි තැවිලි නො සැනැසිලි තිසා වින්දුවූ ද විදින්-නාවූ ද බලවත්ව දිග්ගැසි ගිය පිඩාකර දැක් වෙදනා මතක ඇත. මේ පිඩාකාරී තන්ත්වයට ඔබ පත්වුයේ නිකම්ම නොවේ. හේතුවක් ඇතිවය. මේ හේතුව නම් තමාගේ සිත කෙලෙස් කසළට යටකර ගෙන දුහුණ දුහලිලි බව කෙටියෙන් පව්‍යන්නට පුළුවනි.

මේ වචන රිකෙහි අදහස ඔබට පැහැදිලි විය යුතුය. මේ වෙනුවෙන් තවත් මදක් සැසැදිල්ලක් දෙන්නෙමි. ඔබ ඔබේ සින්ගත් දෙයක් පස්සේ තමාගේ සිත බොහෝ වෙළාවක් ධාවනය කර වූ බව මතක්කර බලන්න. එය තමාට සම්බන්ධකර තබා ගැනීමට මහන්සි ගත්තා. එයට අනුන්ගෙන් පලුදු වෙන විට සින් ගැපුම් පහළ වුනා. එය දිග්ගැසිසිමෙන් විවිධ කළහ, ද්බර, පාරිරික පිඩා, මානසික පිඩාවලට අනුවුතා. අන්තිමට ජීවිතභානි වලට ද හේතු වෙන පැටි සලකන්න. මේ විපත්

රෝසකට ගොදුරු වූයේ සිත තැන්පත්කර නො ගැන්ම හේතුවෙන් බව පලකාබලුන්න. තවත් කෙටියෙන් සිතා ගැනීමට ඔබට කරුණක් ඉදිරිපත් කරමි. සිත යොමු කරන්න.

ඇසට හමුවෙන ප්‍රිය වස්තු පස්සේ සිත ගමන් කරනවා. දුවනවා. මෙසේ ම ප්‍රිය ඡඩ පස්සේ ද, රස, සුවද පස්සේ ද දුවනවා. එකෙකිනා හෝ ඔබට නැවැතිමෙක් නැති සිතිවිලි සාගරයක වැටී තමියන ජ්ව්‍යාච්‍ය නොවී ද මේ සිදුවීම් රස? පැහැදිලියක දහලන ඇඟලය දසු බලන්න. සිත යොදන්න.

මෙබදු අවස්ථාවල දී අර ඇඟලයාගේ තත්ත්වය තෝරුම ගෙන, එබදු අවස්ථාවනාට නොවැරී, ඉදිරිපත් වන දේ ගැන තරමක් නැවැති සිත නවන්වා ගෙන, සිත යොමුකරන්නට සිතට ගන්න. ආධ්‍යාත්මයට - සිය සිරුරට-සිත තමන්ත. තැන්පත් වී හිද ගන්න. තමාගේ හිසේ පටන් දෙපතුල දක්වාත්, දෙපතුල පටන් හිස දක්වාත් සිත ගමන් කරවන්න. මෙය කීප වරක් කරන්න.

මේ පිළිවෙළට සිත යොදගෙන සැහෙන වේලාවක් (මිනිටට 10-15 ක් පමණ) කාලය ගතකරන විට සිතේ තැන්පත් කමක් සැලැසෙයි. මිටකලින් නොතිබු සැනැසිලි ගතියක් දැනෙයි. ප්‍රිතියක් දැනෙයි. සතුටක් දැනෙයි. නොයෙක් විදියේ විනෝදා වල යොදුණු ඔබට කිසිදුක මේ විදියේ සැනැසිල්ලක් ප්‍රිතියක් සතුටක් නොලැබුණු බව ඔබටම සිහිවනු ඇත. එබදු අවස්ථාවලදී ලැබුණු තාවකාලික සැනැසිලි ආදිය මකාගෙන පහළවු විත්ත විකාර නිසා එයින් කිසිදු ස්ථිර සැනැසිල්ලක් සිදු නොවන සැටි තුවණීන් සලකන ඔබට වැට්හී යා යුතුය. ආධ්‍යාත්මික විත්ත සංවර්ධන ක්‍රමයන් අනුව සලකන කළේ මේ දක්වූණේ අතියය ලේඛ මාත්‍රයකි.

1. බුදුරජාණන් වහන්සේ වැනි, මුළු ලෝකධාතුව තුළ ගාන්ති රසය පතුරුවා නොයෙක් අතින් දෙවියනට, මිනිසුනට පමණක් නොව, නරරකුසනට හා තිරිසන් සතුන්හට ද නොනැ-සෙන සැනැසිල්ලක් සාද දුන් උතුමෙකුගේ අරභාදී ඉණයන් තමන්-ගේ සිත් තුළ රුධාගෙන විසිමේ ක්‍රමය වූ බුදුගුණ හාවනාව පුරුදු කිරීමෙන් ඉතා උසස්වූ සැනැසිල්ලක් ලැබෙන බව අන්දකීම් අනුව ඔබ ඉදිරියෙහි තැබීමට හැකිව තිබේ. (පිටු 56-61 බලනු.)

2. ඔබ සිතට කරදර කරමින් නාර රකුස් ගති, නිරසන ගති නිතර නිතර මවා පානා, වෙටර තෙළාධ තරහ, දුක් දෙමිනාස්, රේරජා-දි දුරුගුණයන් නිඩාලමින් සිත් සතන් සනසා, ආත්මාරත්ත්කාමිකම් මකාගෙන ලොව ඇති සැමූදෙනා එක ගෙදර වසන සම අදහස් ඇති නැදු මීතුරු පිරිසක් බවට හරවා සැලැකීමේ තුමය වූ මෙත්ති භාවනාව පුරුදු කිරීමෙන් ලබා ගතහැකි සැනැසිල්ල ගැන ඔබ සිත් සතන් යොමු කරන ලෙස මතක්කරන්නේ අප්‍රමාණ මෙත්තියෙකිනි. (පිටු 62-68 බලනු.)

3. සිරුරු කුඩාව පිළිබඳව පවත්නා ජවිරාගය වර්ණරාගය, සංස්ථාන (ගරිර අවයව පිහිටිම පිළිබඳ) රාගය, නිසා පහළවන ඉහ ඡැඹීමෙන් මත්වී සිදුවෙන තොසුනසිලි ගතියෙන් සිත වෙන් කොට සැනැසිලි සලසා ගැනීම සඳහා අසුහ භාවනාවේ (පිළිකළු භාවනාවේ) යෙදීම ඉතාමත් ප්‍රයෝගන සහිත බව මතක් කරදේමි. (පිටු 68-71 බලනු.)

4. ප්‍රමාදය හැම පිරිහිමකට ම මුලය, හැම විපතකට ම දෙරවුවය. ඒ ප්‍රමාදයෙන් වෙන්වී අප්‍රමාද ප්‍රතිපදව සලසා ගැනීම සඳහා මරණ සතිය වැඩිම මැනවී. එයින් ඔබට මහත් සැනැසිල්ලක් සැලැසෙනු ඇත. (71-73 පිටු බලනු.)

5. තවත් ඉදිරියට ඔබේ සිත් සතන්හි තොදින් නිවිමක් සැනැසිල්ලක් සැලැසෙන සැටි මතුකර දක්වීමට මා උත්සාහ-දරන්නේ “මුළු සත්ත්ව සංහතියටම උසස් ප්‍රයෝගනයක් සැලැසෙනවා ඇත” යන නිරාමිත පාර්ලනාව උඩිව සලකනු ලැබේවා.

රුප කාමය, ගබ්ද කාමය, ගන්ධ කාමය, රස කාමය, ස්පර්ශ කාමය, විතරක කාමය, යන පිළිවෙළේ කාම සංකල්පනාවේ වැටි පිඩා විදීම්, තෙළාධ-පර-හිසාදී ආවේගයන්ගෙන් මතුවන පිඩා විදීම්, සිත් කයේ අකරමණ්‍යතා නිසා පහළ වන අලාභ, සිත් තොසන්පුන් කම් හා විවික්විජාවන් නිසා පහළවන පාඩු ද මග හරවාගෙන කොටින් කියතොන් සිත නිවරණයන්ගෙන් වෙන් කරගෙන විසිමෙන් ලැබෙන මුල් දිජාන සිත උපදාවා ගෙන වාසය කිරීමේදී ඔබට වින්දනාය කළ හැකි වනුයේ ඉතා ඉහළ පන්තියේ සැනැසිල්ලකි. දෙවන, තුන්වන හා භතරවන දිජානයන් උපදාවා ගතහොත් ර්වන් වඩා උසස් සැනැසිමක් අන්පත් කර ගත හැකිවනු ඇත..

ධ්‍යාන විත්තය

ධ්‍යාන (ක්‍රියා) යන්නෙහි තේරුම කසිණාදී අරමුණු උප-නිජීයනය (සැලකා බැලීම) කරන්නාද, ප්‍රතිවිරැද්ධ වූ නිවරණ දී ධර්මයන් ද්‍රව්‍යන්නා ද, කියා අදහස් දෙකක් දී තිබේ. මේ අරුත් දෙකෙහි මැ ඒකග්ගතාව හොඳව මැ යෙදී ඇත. ඒ ඒකග්ගතාව වනාහි ඒකත්වාරම්මන සංඛ්‍යාතවූ ඒක අග්‍රය. කෝට්‍ය (කෙල-වර) හෝ මොඩුට යැ යන අර්ථයෙන් ඒකග්ග සංඛ්‍යාත වූ විත්තය පිළිබඳවැ එසේ පැවැතුමෙහි ආධිපත්‍ය ගුණයෝගයෙන් එනම්න් වහරනු ලැබේ. ඒ ඒකග්ගතාව මැ සිත නන් පරමුණෙහි විසිරි-යන්නට නොදී, එක් අරමුණෙහිම ප්‍රතිපක්ෂ ධර්මයන් දුරුවීමෙන් මැනවින් තබයි.

සම්බුද්ධ ආ දියතිනි - සමාධි ඉන්දියයන් පිළිබඳ සමඟාවය කොට එහිම ලින භාවයට ද උද්ධව්‍යවහාවයට ද වැවෙන්නට ඉඩනාදී සමවැ තබයි යන අර්ථයෙන් සමාධියයි ද කියනු ලැබේ.¹ එයමැ පෙළෙහි “අවික්‍රිප්තා අවිස්ථාරා සංඛ්‍යාති අව්‍යාතිති” යයි දක්වන ලදී. විතක්කාදිය වූකලි එමැ ඒකග්ගතාවට අතිශයින් උපකාර හෙයින් ක්‍රියා යි මැ කියන ලදී. ඒ එසේ මැයි:—

1. විතරකය වනාහි රින මිද්ධියනට යට්ටී, පසු එසේනට නොදී, දුඩ්‍යා අරමුණට සිත තයාමුකෙරෙයි. විතරකයේ ස්වභාවය අරමුණෙහි ආත්‍යල්වීමියි. එය රිනමිද්ධියනට කෙළින්ම ප්‍රතිපක්ෂයි.

2. විවාරය විවිකිව්‍යාවෙන් සිතට හැලුහැපෙන්නට ඉඩ නොදී, දුඩ්‍යා ඒ සිත අරමුණ අනුව බැලුනක්ම කෙරෙයි. විවාරය අරමුණෙහි කිමිදීම ලක්ෂණ කොට ඇත්තේය. එය ප්‍රජා ප්‍රකාන්-කයි. විවිකිව්‍යා නීවරණයට එක එල්ලේම ප්‍රතිපක්ෂය.

3. ප්‍රතිය සිතට ව්‍යාපාද දේශයෙන් උකටලිවන්නට ඉඩ නොතබා අරමුණෙහි සතුවූ වූවක්මැ කෙරෙයි. ප්‍රතියේ ස්වභාවය අරමුණට ප්‍රතිය කිරීමයි. එය ව්‍යාපාද නීවරණයට එක එල්ලේම ප්‍රතිපක්ෂය.

4. එසේම සුඩිය උද්ධව්‍ය කුක්කුව්‍යවයෙන් යට්ටී නොසන්-සුන්කමකට වැවෙන්නට නොදී සිත, අරමුණේ දී ලන් මිහිර

1. විජ. මු.ජ. 384 පට

ව�ඩි දියුණුවට පත් කෙරේ. සුබය ගාත ලක්ෂණ ඇත්තේය. උද්ධිවිව කුක්ඩාවට නීවරණයට එක එල්ලේල්ම ප්‍රතිපක්ෂය.

5. උපක්ඩාව ගාන්ත ස්වභාවය ඇත්තේය, එහෙයින් සුබයෙහි මැ සංග්‍රහ කරන ලදී. මෙසේ කරන්නාවූ ඒ ධර්මයෝ ඒ අරමුණෙහි ඒ සිතේ මැනවිනා එකඟබව සඳහාමැ වෙති. ඒකග්ගාවය නම් (එකඟබව නම්) ඒකග්ගනාවමැයි. ඒ ඒකග්ගතාවද ඒ ධර්මයන්ගේ එසේ අනුග්‍රහ ලැබේ අතිශයින් බලුවත්වැ කාමවිජන්දය අනුව තොයෙක් අරමුණෙහි සිතේ දිවිම වළකා කසිණ නිමිත්තාදී ඒ ඒ අරමුණෙහි නිශ්චලව පිහිටා, සිට ඒ අරමුණ වෙත එලැඹු බලයි. එහෙයිනා ඒ සියලු ධර්මයෝ උපනිජ්‍යායන අරපයෙන් ධ්‍යානයයි කියන ලදී.

ඒ ඒ ධර්මයන් එසේ පවත්නා කළහි ඔවුනට ප්‍රතිපක්ෂ නීවරණ ධර්මයෝ අවකාශයක් තොලුබැ එහි පරිසුවයානයට පත්වීමට තොහැකි වෙති. එහෙයින් දුවුණාපු වෙති. එහෙයින් ඒවාට ප්‍රතිපක්ෂයන් දවන තේරුම අනුව “ක්‍රියා” යයි කියන ලදී. මෙය මෙසේ වත්තු, යම් හෙයකිනා ක්‍රියා-මග්ග- සම්බාධි සංඛ්‍යාත ත්‍රිවිධ ස්ථානයන්හි ධර්මයන්ගේ සාම්ප්‍රාදය ප්‍රධානවේද, අඩිගයන්ගේ එකතුවෙහිදීම අරපණප්‍රාප්ති වගයෙන් උපනිජ්‍යායනාදී කෘත්‍යායන් සිදුවන හෙයිනි. යම් හෙයකින් ඒ ධර්මයෝ කියන ලද ක්‍රමයෙන් වෙන් වෙන්වැ තමන්ගේ කෘත්‍යායන් කරන්නාපුද, විත්තය පිළිබඳ අරමුණෙහි නිශ්චල ප්‍රාප්ති සංඛ්‍යාත එකමැ උපනිජ්‍යායනය කරන්නාපුද, එහෙයින් රථයේ අවයවයන්ගේ සමුද්‍යයයෙහිම (එකතුවෙහිම) රථය යන වහරමෙන් ඔවුන්ගේ සමුද්‍යයයෙහිම ධ්‍යාන ව්‍යවහාරය සිද්ධියයි දකුණුය.

මෙම ධ්‍යානයන් පිළිබඳ අඩිගහේදය කරන ලද්දේ කුවුරුන් විශින්ද යන්: එය කරන ලද්දේ පුද්ගලාධ්‍යායනයනි. යමෙක් විතරකය සභාය කොට ගෙන පක්ෂාචිගික ධ්‍යානය උපද්‍රවාගෙන, ඒ ධ්‍යානයෙහි වසීභාවයද පහළකොට ගෙන යළි විතරකයෙහි කළකිරේ නම් ඔහුට විතරකය ඉක්මුගෙන විතරකය නැති වතුරඩිගික ධ්‍යානය ලැබේ ගැනුමට අදහස පහළ වෙයි. එකල්හි හෙතම ඒ ප්‍රථමධ්‍යානයම පාදකභාවය පිළිස දැඩි වැ සමවැදී එයින් නැගි ඒ අඩිභායයෙන් යුතුවමැ යළින් හාවනාවෙහි යෙදුනුයේ විතරකයෙන් තොර වතුරඩිගික ධ්‍යානය ලැබැ ගනියි.

ඒහි ඒ හාටනාව විතරකයෙන් පුතුවුවද ඒ අදහසින් පරිභාවිත වූ හෙයින් විතරක විරාග හාටනා නම වෙයි. ඒ හාටනාවේ බලයෙන් ඒ ධ්‍යානය උපදිනුයේ අව්‍යරක වතුරඩිගිකවැ මැයි. සෙසු ධ්‍යානයන් ලැබේමේද ක්‍රමය මෙයමැයි. මෙසේ පුද්ගලයාගේ අදහස අනුව ඒ ධ්‍යානයන්ගේ අඩිගහේදය සිද්ධිවන සැටි සැලකිය යුතුය. මෙහිදි මතු මත්තෙහි ධ්‍යානයන් ලැබැතුමේදී එයට මුළුන් වූ ධ්‍යානයට සමවැදීම අවශ්‍යයෙන් කැමැතිවිය යුතුය. “හෙයිම්. හෙයිම්. පැහැණුක්කිනා. උපරිමස්ස උපරිමස්ස පදමානා. හොති” යි යටින් ඇති පැහැණුවූ ධ්‍යානය මතුමත්තෙහි ධ්‍යානයට පදමානා වේයයි අවුවාවේ කියන ලදී. අධ්‍යාගයයාගේ බලයෙන් ඉහළ ධ්‍යානය උපදිනුයේ පාදක ධ්‍යානයට සමානව තොවේ. පාදක ධ්‍යානයට වඩා පුද්ගලාධායය තොමේ අතිශයින් බලවත් වෙයි. “ඉක්කින් හිකුබ්බේ සිල්වතො වෙතොප්පියි විසුද්ධිකා” යි එහෙයින් හාගාවතුන් වහන්සේ වදුල සේකමැයි.

සමාධියක් දියුණුවීමට අංග 10 ක් ආවශ්‍යකය.

1. අත්තානුධාවනා. විකා. විකෙඛජානුපත්තිනා. තා. විව්‍යුදිනා, එකවඩානෙ සමාදහති, එව්‍යුපි විකා. විකෙඛජාප. නා ගව්ත්ති.
2. අනාගත පාචිකංඛානා. විකා. විකම්පිතා., තා, විව්‍යුදිනා, කනෝව්ව අයිමොවෙති එව්‍යුපි විකා. විකෙඛජාප. නා ගව්ත්ති.
3. ලිනා. විකා. කොසර්ජානුපත්තිනා. පැනාභ්‍යානිනා කොසර්ජා පර්ජනි, එව්‍යුපි විකෙඛජාප. නා ගව්ත්ති.
4. අති පැනාභ්‍යානිනා. විකා. උඩවලානුපත්තිනා, තා. නිශ්චාජ්‍යිනා, උඩවලා. පර්ජනි.
5. අහිනාතා. විකා. රාගානුපත්තිනා, තා. සම්පාදනා පුත්‍රා රාග. පර්ජනි, එව්‍යුපි – පෙ-
6. අපනාතා. විකා. ධ්‍යාපාදුනුපත්තිනා, තා. සම්පාදනා පුත්‍රා, ධ්‍යාපාදා. පර්ජනි, එව්‍යුපි විකා. නා විකෙඛජාප. ගව්ත්ති. ඉමෙහි ජනී යානෙහි පරිසුද්ධා. විකා. පරියෝගතා. එකකාගතා. හොති.

1. අ. නි. අවයකනි.

1. අතිතයට දිවෙන, එයින් වික්ෂේපයට වැටුණු යම් සිතෙක් වේ නම් එය තවත්වා එක් අරමුණෙක පිහිටුවයි. මෙසේන් සිත වික්ෂේපයට නො යයි.
 2. අනාගතය පැතුමෙන් වෙසේසින් සැලෙන යම් සිතෙක් වේ නම්, එය හැරදමා එහිම අධිමුවනාය කෙරෙයි. මෙසේන් සිත වික්ෂේපයට නො යයි.
 3. කුසින කමින් උින වූ යම් සිතෙක් වේ නම්, එය ඔසවා ලැමින් කුසිනකම දුරු කෙරෙයි. මෙසේන් සිත වික්ෂේපයට නො යයි.
 4. ඉතා දුඩී කොටගත් උද්ධවිවයට වැටුණු යම් සිතෙක් වෙනම්, එය අඩුකොට විසිරිගිය ගනිය දුරුකෙරෙයි. මෙසේන් සිත වික්ෂේපයට නො යයි.
 5. වෙසේසින් නැමී රාගය අනුව ගිය යම් සිතෙක් වේද, එය මනා තුවනු පහළ කර ගනිමින් රාගය දුරුකෙරෙයි. මෙසේන් සිත වික්ෂේපයට නො යයි.
 6. නො නැමී ව්‍යාපාදයෙන් යුත් සිතෙක් වේ නම්, එය සම්පර්ශකුදාය පහළ කර ගනිමින් ඒ ව්‍යාපාදය දුරු කෙරෙයි. මෙසේන් සිත වික්ෂේපයට නො යයි. මේ කරුණු හය හේතු කොට ගෙන, පිරිසිදු වූ සිත බබලන පූජු වූයේ ඒකත්වයට ගියේ වෙයි!
- මෙහි ඒකත්ව යයි කියන උද්දේද් සමාධි යයි. එහි අඩු සයක් ඇති බව ප්‍රකාශනය. මෙහි කියනලද ඒ අඩුගයන්ගේ පැහැදිලි තෝරුම මෙසේයි:
1. කම්මුහනෙහි යොද ඇති සිත පසුගිය දේවල් කර නො යාම.
 2. අනාගත පැතුම් සොයා නොදිවීම.
 3. උින මිද්දය නිසා නො නැතිලීම.
 4. උද්ධවිවය නිසා නො විසිරිම.
 5. රාග අදහස් වලින් කිහිව නොවීම.

6. ව්‍යාපාදයෙන් නො ගැවීම. යන මේ කරුණු සයෙන් යුතුවැ කමටහන් අරමුණෙහි පවත්නා සිත සමාධියෙන් යුත්ත යයි ක්වියුතුය.

ඒ සිතෙහි සමාධිය තිබේ. එහෙයින් සිත සමාධිමත් යයි ක්වියුතුය. එහන් ඒ සිත බ්‍යානයෙන් යුත්තවුයේ නැති. බ්‍යාන සිතක් වීමට තවත් බැබට දියුණුවිය යුතුය. අරපණය සිත යයි කියන්නේ ද, මෙම බ්‍යාන සම්පත්න් සිතටමය.

මෙම ඒකත්වය නමුවූ සමාධිය පුද්ගලානුරුපවැ අදහස් අනුවැ සතර ආකාරයෙකින් ලැබේ.

1. දුන වස්තු පරිත්‍යාගය නිසා පහළවන වාගානුස්සනී සමාධිය,
2. සමථ නිමිත්ත එලැංඡ සිටීමෙන් පහළ වන සමාධිය,
3. හඩිග ලක්ෂණය එලැංඡ සිටීමෙන් පහළවන සමාධිය,
4. නිරෝධය එලැංඡ සිටීමෙන් පහළවන සමාධිය, යතු ඒ සතර ආකාරයයි.

එහි ප්‍රථමය උපවාර සමාධි යයි. දෙවින්නා අරපණය සමාධිය. තුන් වැනින් විදරුණනා සමාධි යයි. සිවුවින්නා මාරුග සමාධි එල සමාධි යන දෙකයි. මෙසේ සැපයුණු සමාධිය මෙතෙකින් සම්පූර්ණ නොවේ. මෙය ප්‍රමාදය හේතු කොට ගෙන පිරිසීමට ඉඩනිබේ. හානාහාරිය ධර්මයන් මෙහිලා දැක්වීම සුදුසු යයි සලකමි.

“පයම්සය ක්‍රිඩාස ලාංඩි කාමසහගතා ස යුත්දා මනසිකාරා සම්බුද්ධිරත්ති, හානාහාරියා ධමෙලා - පෙ- දුතියස් ක්‍රිඩාස ලාංඩි විතකා සහගතා සක්‍රිය මනසිකාරා සම්බුද්ධිරත්ති. හානාහාරියා ධමෙලා - පෙ- තතියස් ක්‍රිඩාස ලාංඩි. පිති සහගතා ස යුත්දා මනසිකාරා සම්බුද්ධිරත්ති, හානාහාරියා - පෙ- - වතුප්‍රස්සය ක්‍රිඩාස ලාංඩි. සුඛ සහගතා සක්‍රිය මනසිකාරා සම්බුද්ධිරත්ති, හානාහාරියා - පෙ-”

යනුවෙන් පටිසම්ඩි මගින පාලියෙහි දක්වූ පරිදි, ප්‍රථම බ්‍යානයේ පිරිසීමට කාමාරම්මණයක් සිත් තුළ බලපෑමද ද්විතීය බ්‍යානාදියේ පිරිසීමට ඒවාට මුළිනුවූ බ්‍යානාචිය අරමුණු බලපෑමද හේතුවනා බව සැලැකිය යුතුය.

ඩියාන පිරිහිමට කරුණු තුනෙක් වෙයි.

1. කෙලෙසුන් හා වික්බමහනය කළ අඩිගයන්ගේ බලපෑම.
2. අසප්පාය ත්‍රියාවන්හි යෙදීම,
3. අනතුශේරෝගය, යනුවෙනි.

1. කෙලෙසුන් හා ප්‍රජිනාධිගයන්ගේ බලපෑමෙන් පිරිහිමේදී, එය බොහෝ වෙශගැයනා සිදුවෙයි. අහසේ යන දියාන ලාභියා කාමාරම්මණ හමුවීමෙන් පියාපත් දැඟිය පක්ෂීයකු සේ බිමට පතිතවෙයි. එහෙත් දියුණු වී තුළු ගාන්ත ධර්මයේ බලයෙන් පතනයෙන් වන හානියකට හාජන තොවේ.

2. අසප්පාය ත්‍රියා නම්: කම්මාරාමතාව, සංස්කෘතාව, සංඛ්‍යාමතාව, සංඛ්‍යාමිකාරාමතාව, යන මෙවාය. ලබා දියුණු කරගත් දියානයට අහිතකර මේ ත්‍රියාවන් නිසා පිරිහිම හෙමින් සිදුවෙයි. එහෙත් එය බිජියුණුය. පිරිහුණු බව පවා සලකා ගන්නට තොහැකිවීමේ ස්වභාවයෙන් යටින් පිරිහිම සිදුවන හෙයිනි.

3. හටගත් ලෙඩිය, ආහාර, සිවුරු, ආචාරය යන මේ ආචාරුක කරුණු තැනිකමය යන මේ පැලිබෝධයෙන් පෙළීමෙන් තැවත නැවත, අති කරගත් තම දියානයට සමවැදින්නට තොහැකිවීම අනතුශේරෝග යයි. මෙසේ පිරිහිමේ දි ද, පිරිහෙන්නේ ගෙමිනි. පටිසම්භිද මග්ග පාලියේ බලවත් සේතුව වශයෙන් දක්වන ලද්ද කෙලෙසුන්ගේ බලපෑමය. ද්විතීය දියානාදියෙන් පිරිහිමේදී, යට යට දියානාභාව බලපෑමෙන් සිදුවෙයි. තමා ලබාගත් දියානයට යලින් සමවැදිමට තොහැකිවී නම්, එවිට එය පිරිහිගිය බව දතුයුතුය. ලැබුගත් දියානයෙහි මැ ආභාව පැවැත්වීමෙන් ඉහළ දියානයට පැමිණිය හැකි තොවේ. එහෙයින් මෙහිදී යෝගාවවරයා තැක්වන් වියයුතුය. විමසුම සහිතව එහි යෙදිය යුතුය.

තමා ලැබූ සමාධිය පිරිහෙන්නට තොදී රැකගැනීම හා දියාන තත්ත්වයට පමුණුවා ගැනීම උපනිග්‍රය බල ඇත්තවුන් හට එතරම දූෂ්කර තැතත්, එබැඳු බලය තැනි හෝ අඩු හෝ ඇත්ත-

වුන්හට එතරම් පහසු නැත. ඇතුමූන් හට බොහෝ දූෂ්කර අවස්ථාවනාට පත්වන්නාට සිදුවන්නේය.

භාවනා ගේදය භා නිමිති

පරිකරම භාවනා, උපවාර භාවනා, අර්පණා භාවනා යයි භාවනාව තුන් ආකාර වෙයි. භාවනාවේ උසස් ප්‍රතිඵ්‍යුලය නම බිජා සමාධියක් හෝ මාරුග සමාධියක් ලැබෙන සැරීයට සිත දියුණු බවට පත්කර ගැනීමය. මෙයට අර්පණා අවස්ථාවයයි කියනු ලැබේ. මේ අර්පණාවට පුරුවහාගයෙහි පැවැති සියලුම භාවනා කාමාවවරය. ඒ සියලු භාවනාවට මූ පරිකරමනාමය පොදුවේ ලැබේ. එහෙත් එය අර්පණාවට දුරස්ථය - සම්පස්ථය යැයි හේද දෙකකින් යුතුවේයි.

එහි යම් භාවනාවක් අර්පණාවට සම්පස්ථ නම් එය සම්පයෙහි පැවැති හෙයින් උපවාර භාවනාව යැයි කියනු ලැබේ. දුරස්ථ නම් එය පරිකරම භාවනා නම් වේ. මෙසේ එකම පරිකරම භාවනාව සම්ප දුර හෙදයෙන් නම් දෙකකින් සඳහන් කරන ලද්දේ අවුවාවේය.

1. පරිකමම නිමිත්තා.
2. උග්‍යතා නිමිත්තා.
3. පටිභාග නිමිත්තා මෙසේ නිමිති තුනෙකි.

1. පරිකරම භාවනාවට අරමුණුවූ කසිණ මණ්ඩලයාදී නිමිත්ත පරිකරම නිමිත්තයි. එය පුහුණුවූ අවස්ථාවට උග්‍යහනිමිත් නාමය ලැබේ. එහිද දියුණු අවස්ථාවට පටිභාග නිමිත්තයයි කියනු ලැබේ. මේ ප්‍රතිභාග නිමිත්ත මැනවින සේවනය කරන යෝගාවවරයා සන්වැදුරුම අසජ්පාය කරුණු වලින් ඉවත්වීය යුතුය. එනම්:— අසජ්පාය වූ ශේෂනාසනය, අසජ්පාය ගොදුරු බිමය, අසජ්පාය කජාය, අසජ්පාය පුද්ගලයෝය, අසජ්පාය හෝජනය, අසජ්පාය සංතුවය, අසජ්පාය ඉරියවි පැවැත්වීමය, යනුයි. මෙවා පිළිබඳ සජ්පාය දේ තෝරා ගෙන ප්‍රතිභාග නිමිත්තෙහි සිත යොදුන්නාහට අර්පනාව ලැබෙන්නේය.

රුපාවචන ප්‍රථම ධෝනය

ප්‍රතිඵාග නීමින්තෙහි සිත යොදු මනාසිකාරය පවත්වන කළහි භාවනාව උපවාර නාමයෙන්මය ව්‍යවහාර වන්නේ. එය කාමා-වචන භාවනාවලුයි. එහෙත් නීවරණයේ බොහෝ දුරට සංයිදි ගියහයි කියපුතු තැනැට පත්වී ඇත. ධෝනාවිගයේද මැනාවින් ප්‍රකට වෙති. යම් විවෙක මේ ප්‍රතිඵාග නීමින්තෙහි භාවනා වින්තය ඇතුළුවූසේ දැනෙයි ද, එය අර්ථභාවස්ථාවයි. සමහරුන්හට මෙපමණකින් මේ අර්ථය සිදුනොවේ. ඔවුන් විසින් දසාකාර අර්ථතා කොළඹය සම්පාදනය කළපුතුය. ඒ දශය නම්:—

1. වන්දු විසදකිරියා.
2. ඉන්දිය සමනා පටිපාදනා.
3. නීමිනා කොසලල.
4. යස්මී. සමයේ විනා. පැහැහෙතබඩා, තස්මී. සමයේ විනා. පැහැහෙතාති.
5. යස්මී. සමයේ විනා. නීහෙහෙතබඩා, තස්මී. සමයේ විනා. නීහෙහෙතාති.
6. යස්මී. සමයේ විනා. සම්පාදනයිනකි, තස්මී. සමයේ විනා. සම්පාදනයින්.
7. යස්මී. සමයේ විනා. අජණු ලෙකුත්තබඩා, තස්මී. සමයේ විනා. අජණු පෙකුත්තාති.
8. අසමානිත ප්‍රයාල පරිවර්තනතා.
9. සමානිත ප්‍රයාල සෙවනතා.
10. තදදීමුනතා යනුයි.¹

1. එහි වන්දු විසදකිරියා නම්:—සින් පවත්නා තැන් ගෙයින් සිරුරද, සිරුර පිළිබඳ සිවුරු ආදිහුද වස්තු නම් වෙති. ඒවා යම්සේ සිතට සුව එප්පාද, එසේ කිරීම විසද කරණ නම් වෙයි.

මෙහි වස්තුහු අධ්‍යාත්ම වස්තුය, බාහිර වස්තුය කියා දෙවැදුරුම් වෙයි. එහි කෙසේ, නිය, දත්, කන්, තැහ ය, ඇඟපත යන මෙවා අධ්‍යාත්ම වස්තුය. එසින් කෙසේ, නිය, ලෙඛම් යන මෙවා

දික්වී ගොස් නම්, ඇස්, කන්, නැභැ ආදියෙහි රෝග ඉත්තාම්, ඇහ හෝ විහදිය මල ගන්නා ලද නම්, එකලු අධ්‍යාත්ම වස්තු අවශය වෙයි. අපිරිසිදු වෙයි. යම්කලෙක සිවුරු දිරායාමෙන් කිලිටි නම්, දුගද හමා නම්, සෞන්ස්ත්‍රාන හෝ කසල සහිත නම්, පානුය වහන් සහල ආදි උපකරණ හෝ දිරාගොස් නො සකස් නම්, එකල බාහිර වස්තු අපිරිසිදු වූයේ වෙයි. මෙසේ ආධ්‍යාත්මිකවූ ද බාහිරවූ ද වස්තුන් අපිරිසිදු කළේහි, නිශ්චයාදී ප්‍රත්‍යා වශයෙන් උපන් විත්ත වෙතකියෙන් කෙරෙහි උපදාන ඇළාය පිරිසිදු නොවේ. නොපිරිසිදු ප්‍රත්‍යා බෙදාන්, වැට්, තෙල් නිසා උපන් පහන්දුල්ලේ එලිය නො පිරිසිදු වන්නාක් මෙනි. නො පිරිසිදු ඇළානයෙන් සංස්කාරයන් සම්මර්ගනය කරන්නාහුට සංස්කාරයෝ ප්‍රකට නොවන්නාහ. කමටහන්හි යෙදෙන්නාහුගේ කමටහන ද වැඩිමට, දියුණුවට, විපුලබවට පත් නො වේ. ආධ්‍යාත්මිකවූද, බාහිරවූ වස්තුන් පිරිසිදු කළේහි උපන් විත්ත-වෙතකි ධර්මයන් කෙරෙහි ඇළානයද විශය වේ. පිරිසිදු පහන් බෙදාන්, පහන් වැට් තෙල් නිසා උපන් පහන් දුල්ලෙහි එලිය මෙනි. පිරිසිදු ක්‍රුවනීන් සංස්කාරයන් සම්මර්ගනය කරන්නාහුට සංස්කාරයෝද ප්‍රකට වන්නාහ. ඔම්ල කමටහන ද වැඩිමට දියුණුවට විපුලබවට පත්වෙයි.

2. ඉන්දිය සමත්‍ය ප්‍රේස්ජනය නම්:—ඉන්දියයන් සමබවට පත්කිරීමය. සමබවට පත්කරගතයුතුවූ ඉන්දියයෝ, පද්ධින්දිය, විරිධින්දිය, සහින්දිය, සමාධින්දිය. පසුඡින්දිය යයි පසෙකි. ඉදින් යෝගාවවරයාහට සද්ධින්දිය බලවත් නම්, සෙපු ඉන්දියයෝ මද වෙත්නම් මෙසේ සද්ධින්දිය බලවත් බැවින් හා සෙපු ඉන්දියයන් මද විමෙන් විරිධින්දිය තෙමේ සම්පූද්‍යක්ත ධර්මයනට අනුබලදීමෙන් ඔසවා තබා ගැනීමේ කෘත්‍යය කරන්නාට නොපාහොසත් වේ. සතින්දිය තෙමේ අරමුණට එළඹ පිටුනා කෘත්‍යය-අරමුණ නොහරනා කෘත්‍යය හෝ කරන්නාට නොපාහො-සත්වේ. සමාධින්දිය තෙමේ සම්පූද්‍යක්ත ධර්මයන් විසිරිය නොදී පවත්වන කෘත්‍යය කරන්නාට නොපාහොසත් වේ. පසුඡින්දිය තෙමේ රුපාරම්ලණයක් ඇසින් බලන්නා සේ ඇති පරිදි විෂය ස්වභාවය දක්නා කෘත්‍යය කරන්නාට නොපාහොසත් වේ. මෙසේ කෘත්‍ය වශයෙන් අනුනානයික වශයෙන් සමත්වය තැන්-විමෙන් වූ පරිනාතිය වළක්වා ගැනීමට කළමනා ප්‍රතිකරම දෙකක් දක්වන ලද්දේය.

එයින් එකක් නම් ඉන්දිය ධර්ම ස්වභාවය ප්‍රත්‍යවේක්ෂා කිරීමයි. ඇදුහිමට සූයුසු වූ මුද්ධාදී වස්තුන් පිළිබඳ උදරතා දී ගුණයෙහි අධිමාක්ෂය සාන්නය වැ පැවැත්මෙන් සද්ධින්දිය බලවත්විනාම ඒ වස්තුන් පිළිබඳ ප්‍රත්‍යාය ප්‍රත්‍යාසමුත්පන්නාදී විභාගය වෙන්වැ ගෙන මෙනෙහි කිරීමය, මේ ප්‍රත්‍යවේක්ෂාව. මෙසේ ධර්මතානය ස්වභාව ස්වරස වශයෙන් පරිග්‍රහය කරනකළේහි, ‘‘මෙය දහමුන්ගේ ස්වභාවය’’ යන ප්‍රජා ව්‍යාපාරය බලවත් බැවින් අධිමාක්ෂය පැතිරීම සහිත විය නො තේ. බුරිය දහමුන් කෙරෙහි වනාහි යම්සේ පුද්ධාවගේ බලවත් හාවයෙහි ප්‍රජාවගේ මන්දහාවය වේද, එසේම ප්‍රජාවගේ බලවත් හාවයෙහි පුද්ධාවගේ මන්ද හාවය වේ යයි දත් යුතුය.’’

අනෙක් කරුණ නම්, තමාගේ සද්ධින්දිය වැඩිගියේ යම් ආකාරයෙකින් මෙනෙහි කිරීමෙන් නම් ඒ ආකාරයෙන් මෙනෙහි කිරීම නවත්වාලිමෙන් ඒ වැඩි ගිය වෙය අඩුවන්නේය. එහි ගෙදීම අඩු කළයුතුය. මේ අඩුකරන ක්‍රමය ද විරියාදී සෙසු ඉන්දියන් වැඩින සේ මෙනෙහි කිරීමෙන් සම රස හාවයට පමුණුවාලිමයි. සෙසු ඉන්දියන් කෙරෙහිදී අඩුකරන සැටි මෙසේයි. වක්කලී හිමියනට සද්ධින්දියය පංඡ්ජින්දිය ඉක්මැ ගෙන පැවැත්මෙන් අධිගමනයට බාධා පැමිණියේයියි.

ඉදින් විරියින්දිය බලවත් වී නාම්, එකලු සද්ධින්දිය තෙමේ අධිමාක්ෂ කෘත්‍යය කිරීමට නොපොහොසත් වේ. සතින්දිය, සමාධින්දිය, පංඡ්ජින්දියයේ ද උපටධාන කෘත්‍යය, අවික්ෂේප කෘත්‍යය, දරුණන කෘත්‍යයන් කිරීමට නොපොහොසත්වෙනි. මෙහි වැඩිවි ගිය විරියින්දිය පසසද්ධිය, සමාධි, උපෙක්ඛාවන් වැඩිනාසේ මනාසිකාරය පැවැත්වීමෙන් පහත හෙළිය යුතුය. සෝජු හිමියනට විරියින්දිය සෙසු ඉන්දියන් ඉක්මැගෙන යාමෙන් අධිගමයට බාධාවී ගියේය. සෙසු ඉන්දියන් පිළිබඳවද අන් ඉන්දියයන් ඉක්මැගෙන වැඩියාමෙන් වන හානිය මෙලෙසින්මැ සලකා ගක යුතුය.

මේ ඉන්දිය ධර්මයන් පිළිබඳ වැ විශේෂ කරුණක් නම්, සද්ධා-පංඡ්ජා දෙකේ ද සමාධි-විරිය දෙකේ ද සම හාවය පහළකර ගැනීමට මනාසිකාර විධිය මෙහෙයවීමය. තුවණේ ක්‍රියාකාරිත්වය

හින්වීමෙන් ගුද්ධාවගේ ක්‍රියාකාරීත්වය වැඩියාමෙන් හානි සිදුවෙයි. එයින් සිදුවන්නේ නො මතා තැනාත් පැහැදිලිය. සැදුහැ හින්වී නුවණ වැඩිමෙන්ද සිදුවන්නේ හානියෙකි. ඒදෙක සම වීමෙන් පුදුසු තැන පැහැදිලි සිදුවෙයි. සමාධිය බලවත් වී ඒ තරමට වූයීය අවුවිනම් එක්න්දු කොස්තරය මෙයි. සමාධිය කොස්තරයට පක්ෂ හෙයිනි. වියීය බලවත්වී සමාධිය අවුව් නම් එක්න්දු උද්ධාවිවය මැබිලයි. වියීය උද්ධාවිවයට පක්ෂවන හෙයිනි. වූයීය හා එකට සමව යෙදු සමාධිය කොස්තරයෙහි වැවෙන්නට ඉඩ නොලබයි. සමාධිය හා එක්කොට සමව යෙදුණු වියීය උද්ධාවිවයෙහි වැවෙන්නට ඉඩ නොලබයි. ඒ දෙක සම කළ-පුතුය. දෙක සම්බීමෙන් අර්ථණාව වෙයි. තවද, ගමප් හාවනා-වෙහි යෙදෙන්නාහට බලවත් ගුද්ධාව ප්‍රයෝගනා සහිතවේ. එසේ මදක් ගුද්ධාව බලවත් කළේ “පයිටි පයිටි” යි කීපමණින් ධ්‍යාන නම් කෙසේ වන්නේදි නො සලකා එකාන්තයෙන් බුදුන් විසින් කියන ලද මේ විදිය සිද්ධවන්නේම යයි අදහමින් විශ්වාස කෙරෙ-මින් අර්ථණාවට පැමිණෙයි. ගමප් යෝගාවවරයාහට සමාධි පක්ෂකාවෙන් ධ්‍යානය සමාධිය ප්‍රධානකොට ඇති බැවින් එකග්ග-තාව බලවත්වීම වෙයි. එසේ එකග්ගතාව මදක් බලවත්ව පවත්නා කළේහ හෙතෙමේ අර්ථණාවට පැමිණෙයි. විදරුනා යෝගාවවරයාහට ප්‍රජාව බලවත්වීම පුදුසුවෙයි. එසේ ඇත්තිකළේ හෙතෙමේ ලක්ෂණ පත්වෙයිට පත්වෙයි.

පුගනද්ධ හාවනාවේදී සමාධි ප්‍රජා මදක සමවැ ගෙනයා යුතුය. එසේ නොවන විට ගමප් යෝගාවවරයාහට සමාධිය බලවත් වියුතුය. විදරුනා යෝගාවවරයාහට ප්‍රජාව බලවත් වියුතුය. මෙසේ වීමෙන් සාර්ථක ප්‍රතිඵල සලසා ගත හැකි වෙයි.

සතින්දුය වනාහි ලින පක්ෂයෙහි සිටියාවූද, උද්ධාවිව පක්ෂ-යෙහි සිටියාවූද ඉන්දුයයන් විෂයයෙහි බලවත්වීම පුදුසු වෙයි. ඒ එසේ මැයි:— සද්ධා, විරිය. පක්ෂකා, යන මේ තුන්දෙනා උද්ධාවිවයට — සිත්ත්විසිරිමට පක්ෂය, සමාධිය කොස්තරයට පක්ෂය. සතිය මේ දෙකොට සින් මැ රකුගැනීමේ පිහිටි ගක්ති-යෙකින් පුක්ත වෙයි. උද්ධාවිවයෙහි වැවෙන්නටද නො දෙයි. කොස්තරයෙහි වැවෙන්නටද නොදෙයි. එහෙයින් වදුලහ:— ‘සති

පන සැකින්නේකා වුනා හැවනා, කිංකාරණ වින්ත්. හි සති පටිසරුන් ආරක්ඩාපච්චාපටයානා ව සති, න විනා සතියා වින්තාස්ස පශේහ නිගෙහො තොත්”යි.¹

3. නිමිත්ත කොසල්ලයනම්:—නිමිත්ත පිළිබඳ දක්ෂජාලයයි, නිමිත්ත යන්නෙන් පරිකරීම නිමිත්ත, උග්ගහ නිමිත්ත, පටිභාග නිමිත්ත කියා නිමිති තුනක් සඳහන් වෙයි. ඒ පිළිබඳ දක්ෂජාවයයි. මෙහි, ලද නිමිත්ත රෙකගැනීමයයි කි හෙයින් ප්‍රතිභාග නිමිත්ත හා ගම්මා නිමිත්ත ද රෙකගැනීමෙහි දක්ෂජාවය අදහස් කරන ලද බව සැලැකිය යුතුය.

4-7. හාවනාවේ යෙදෙන යෝගාවවරයාගේ විත්තාවස්ථා සතරක් ලැබෙන බව සැලැකිය යුතුය.

- (i). පශේහනක් (ලදව දිය යුතු) විත්තාවස්ථාව,
- (ii). නිශ්චලනක් (නිශ්චිය යුතු) විත්තාවස්ථාව,
- (iii). සූජ්ජාසිනක් (සතුපුකළ යුතු) විත්තාවස්ථාව,
- (iv). උපක්වනක් (ශ්‍රේෂ්ඨ කළයුතු) විත්තාවස්ථාව, යනු වෙති. යෝගාවවරයා මේ විත්තාවස්ථා සතරන්, ඒ අවස්ථාවන් පිළිබඳ හේතුන් මැනවින කළ ඇත්තිවම තේරුම කරගෙන එහි යෝදිය යුතුය.

(i) එහි පශේහනක් විත්තාවස්ථාව නම් යිනේ ලිනාවස්ථාවයි. ලින වීමට හේතු වශයෙන් දක්වන ලද්දේ, “අතිසිටිල විරියාදියි” යනුවෙති. ඉතා සිටිල (ලිහිල) වියීය අදින් බව ආදින් යනු එහි අර්ථය වියීය ඉතා ලිහිල් වීම නම් සැශෙන තරම් වියීය තොයොද ලිමයි. එනම් කොසත්රයට වැළැලුණු දුබල කමයි. පමොදන, සංවේදන, විපරිතභාවයන් ද සිත ලින වීමට හේතුවන සැටි වේකාකාර නිමියෝ දකිනි. විරිය අඩුකමින් වැළැලුණු සිත ඔසවා ලිමට ඒ අවස්ථාව තේරුම ගෙන, පසයදී සමොදන, සමොදන, විපරිතභාවය යන තුන ඒ අවස්ථාවේ තො වැඩිය යුතුය. ඒ අවස්ථාවේ වැඩිය යුත්තේ, ධමම්විවය, විරිය, පිකි, යන සමොදනකිවිගය උපක්බා සමොදනකිවිගය යන තුන ඒ අවස්ථාවේ තො වැඩිය යුතුය. ඒ අවස්ථාවේ වැඩිය යුත්තේ, ධමම්විවය, විරිය, පිකි, යන සමොදනකිවිගය තුනය. මෙය හාගුවනු වහන්දේ විසින් වදුරණ ලදමැයි. ”මහෙකෙති,

පුරුෂ තෙමේ යම්සේ මද වූ ගින්න දළ්වනු කැමැතිවේ ද, හෙතෙම ඒ මද ගින්නෙහි අලුත් තඟ බහාලන්නේද, අලුත් ගොම බහාලන්නේ ද, අලුත් දර බහාලන්නේ ද, දිය මුදු වාතයන් දෙන්නේ ද පස් ඕනෑද, මහණෙනි, ඒ පුරුෂ තෙම ඒ මධින්න දළ්වන්නට පොහොසත්දැයි පුරුෂීන්. වහන්සේ, නොහොසනු යි ප්‍රකිවිතන දුන්හ.

මහණෙනි, එපරිද්දෙන්ම යම් සමයෙකු සිත හැකුලුන් තෙවිද, එසමයෙහි පස්සැදි සමෙකාජක්වයාගේ වැඩිමට තොකල, සමාධියමෙකාජක්වයාගේ වැඩිමට තොකල, උපස්ක්‍රී සමෙකාජක්වයාගේ වැඩිමට තොකල, එයට කාරණ කිම? මහණෙනි, සිත හැකුලුණෝය. තේ පස්සැදි-සමාධි-ශ්‍රේෂ්ඨ යන ධර්මයෙන් නහන්නට තොපිලිවන් වෙයි.

මහණෙනි, යම් සමයෙකු සිත ලින තෙවිද, එසමයෙහි ධමල-විවය සමෙකාජක්වයාගේ වැඩිමට කල, විරිය සමෙකාජක්වයාගේ වැඩිමට කල, එයට ජේත්ත කිම? මහණෙනි, සිත ලිනය, තේ ධමලවිවයැ විරිය-පිති යන බෝධ්‍යවික ධර්ම යෙන් පුවෙස් තැකිය හැකි වෙයි. මහණෙනි, පුරුෂ තෙමේ යම්සේ මද ගින්න දළ්වනු කැමැති තෙවිද, හෙතෙම ඒ මද ගින්නෙහි වියලි තඟ බහා ලන්නේද, වියලි ගොමන් බහා ලන්නේද, වියලි දරන්නේද, මුවෙන් පුලු ඕනෑද, නොද පස් ඕනෑද, මහණෙනි, ඒ පුරුෂ තෙමේ ඒ මධින්න දළ්වන්නට පොහොසන් වේදයි පුරුෂීන්, “වහන්ස එසේය”යි පිළිවෙන් දුන්පු.

මෙහි ධමල-විවය සඳහා ප්‍රභාජකාදින්ගේ ඉපදිවීත් වැඩිමත් සඳහා ඒ ධර්මයන් පහළකරන්නාවූ ජේතුන් කෙරෙහි මනසිකාරය පැවැත්විය යුතු බව සැලකිය යුතුය. විදුලේමැයි:—“අනු හිසාබිවට කුසලාකුසලා ධම්මා, සාචරුනවරුදම්මා, සීනාපු-හිනා ධම්මා කුණ්නා පුස්ස සපැවේහාගාධම්මා, තනු ගොනීසො මනසිකාර බහුලිකාරෝ ආයමාහාරෝ අනුප්‍රහනනය වා ධමල-විවය සමෙකාජක්වයෙස් උපාදය, උපානනස්ස වා ධමල-විවය-සමෙකාජක්වයෙස් සීම්යාහාවාය වේපුලුය හාවනාය පාර්පුරියා සංවත්තාත්”යි.

මහතෙන්, කුගලාකුගල ධර්මයේ, සාවදාඅනාවදා ධර්මයේ, හින ප්‍රශ්න ධර්මයේ, කෘෂිභ ගුක්ල සපුත්‍රීග ධර්මයේ ඇත්තාහ. එහි (එ ධර්මයන් කෙරෙහි) යොනිසො මනාසිකාරයේ යම් බොහෝ කිරීමෙක් ඇද්ද, මේ ප්‍රත්‍යාය තෙමේ නොලුපන් හෝ ධම්විවය සම්බාධිතයාගේ උත්පාදය පිළිසාද, උපන් හෝ ධම්විවය සම්බාධිතයාගේ නැවත නැවත වැඩිම පිළිසාද, විපුලව් පිළිස ද වෘද්ධිය පිළිසාද සම්පූර්ණවන පිළිස ද, පවතියි යනු එහි අදහසයි. මෙයින් ධම්විවය සම්බාධිතය වැඩිමට කළ-යුත්තේ හමුවනතාක් ධර්මයන් එකක් නොහැර මනාසිකාරය පැවැත්වීම බව ප්‍රකට වෙයි. විදරුගනා භාවනාවේදී මෙය මැනාවින් ප්‍රකට වෙයි. එහිදී සිත ලින වනවිට නිකම් බලානොසිට මෙනෙහි කිරීම වැඩි වැඩියෙන් කළයුතුයි, උපදෙස් ඔදා ලද්දේය. විදරුගනා උපදෙසක් නොවන මෙහිදී කළයුත්තේ ද ධර්මසම්මරුගනය මැයි.

“අන්වී හික්වෙට, ආරම්භධාතු නිකඩුමධාතු පරකකමධාතු තත්‍ය යොනිසො මනාසිකාර බ්ලූලිකාරෝ, අයමාභාරෝ අනුප්‍රහනයෝ වා විරිය සම්බාධිතයෝ උපාදය උපනනයෝ වා විරිය සම්බාධිතයෝ හියෝභාවාය වෙපුලාය භාවනාය පාර්පුරියා සාවනාත්” යනු විරිය සම්බාධිතයේ ප්‍රත්‍ය දැක්වීමයි. එහි අදහස් මෙසේයි :

මහතෙන්, ආදායාරම්භයෙහි පැවැති වියනීය ඇත. කොසිදා-යෙන් නික්මුණු බලවත් වියනීය ඇත. මත්තට යන ඉතා බලවත් වියනීය ඇත. ඒ ආදායාරම්භයෙහි පැවැති වියනීදියෙහි යොනිසො මනාසිකාරයාගේ යම් බොහෝ කිරීමෙක් ඇද්ද මේ ආභාරය තෙමේ නොලුපන් හෝ විරිය සම්බාධිතයාගේ උපදීම පිළිසාද, උපන් විරිය සම්බාධිතයාගේ නැවත නැවත වැඩිම පිළිසාද, විපුල බව පිළිසාද, වෘද්ධිය පිළිසාද සම්පූර්ණ වන පිළිසාද පවතියි.

විරිය සම්බාධිතයට හේතු දක්වන මේ පායයෙහි විරිය පිළිබඳ අවස්ථා තුනක් දක්වූහ. “ආරම්භධාතු, නිකඩුමධාතු, පරකකමධාතු” යනුවෙනි. මේ වියනී තුන ක්‍රමයෙන් බලවත් බව සැලකිය යුතුය. මේ වියනීත්‍ය පිත්තුළ පෙළුවන අයුරින් මෙනෙහි කිරීම පැවැත්වීම මෙහි ප්‍රත්‍යාය වශයෙන් දත්තුතුය.

“අන් හිකුවෙල, පිතිසමොජක්ඩිඛටයාතියා ධමල, තත්ත්වයාතිසේ මනසිකාර බහුලිකාරෝ අයමාභාරෝ අනුපාතක්සේ වා පිති සමොජක්ඩිඛටයා උපදාය උපනනයේවා පිති සමොජක්ඩිඛටයා හියෝභාවාය වෙපුලාය භාවනාය පාරිපුරියා සංවන්ති”

මහණෙනි, පිති සමොජක්ඩිඛටය උපදාවාලීමට කරුණු වූ ධර්මයේ ඇත්තාහ. එහි යෝතිසේ මනසිකාරයාගේ යම් බහුල කිරීමෙක් වෙයිද, තුපන් පිති සමොජක්ඩිඛටයාගේ ඉපදීම පිශිස ද, උපන් පිති සමොජක්ඩිඛටයාගේ නැවත නැවත වැඩිම පිශිසද, විපුලාවය පිශිසද, වෘද්ධිය පිශිසද සම්පූර්ණවන පිශිස ද මේ ආභාරය තෙමේ පවතියි.

පිතිය උපදාවන මනසිකාරය මැ පිති සමොජක්ඩිඛටයාතිය ධර්ම වන හෙයින් යම් සේ මෙනෙහි කරන්නාහට නොලුපන් පිති සමොජක්ඩිඛටය උපදීනම්, උපන් පිති සමොජක්ඩිඛටය නැවත නැවත වැඩි නම් භාවනායන් සම්පූර්ණ රේ නම් ඒ යෝතිසේ මනසිකාරයමැ මෙහි අදහස් කළ බව සැලකිය යුතුය.

ඡමම විවිධ සමොජක්ඩිඛටය නම් විදර්ශනා මනසිකාරය මැ වන හෙයින් “තත්ත්වය සභාවසාම දැනු උස්කිණ්පට්ටිවෙධවසෙනා පවතන්මනසිකාරෝ කුසලාදිසු යොතිසේ මනසිකාරෝ නාම”¹ යනුවත් දක්වන ලදී. තවද ධමලවිවය සමොජක්ඩිඛටයාගේ උත්පාදය පිශිස ධර්මයේ සත්දෙනෙක් උපකාර කෙරෙනි. ඔවුනු නම්:—

1. පරිපුව්‍යකතා:—භාත්පසින් බැස විවාරන බව, පස්මහ සහිය ඉගෙනනද ආචාර්යීයන් සේවනය කොට ඒ ඒ පදයාගේ අර්ථ විවාරන්නාහුට ද අවුවා සහිත පස්ක්‍රිනිකාය හෝ ඉගෙන යම් ග්‍රන්ටී ස්ථාන ඇත්තාම ඒ ඒ ස්ථාන “වහන්ස, මේ පදය කෙසේද? මේ පදයාගේ අර්ථ කවරේද?”යි විවාරන්නාහුට ද ධමල විවිධ සමොජක්ඩිඛටය උපදීය යන අර්ථයි.

2. ව්‍යුත් විසඳ කිරියතා:— ආධ්‍යාත්මික බාහිර වස්තුනාගේ නිර්මල බව කිරීමය.

3. ඉන්දිය සමකා පටිපාදනතා:—ඉදුරන්ගේ සමඟ පිළියෙළ කිරීමය.

4. දුපත්‍යා පූගල පරිවර්තනතා:—බත් ගොඩකට වැදුණු කවුඩාන්, මස් ගොඩකට වැදුණු පූනබයන් මෙන් මෝගයෙන් මුදාව් සත්වයන් දුරින් දුරු කිරීම දුෂ්පාදයන් දුරුකිරීම නම් වේ.

5. පක්ෂාචනතා පූගල සේවනතා:— පැණවන් ප්‍රඛලන් සේවීමය. ප්‍රජාව පිළිය කානාධිකාර ඇති සත්‍ය ප්‍රතීත්‍ය ප්‍රජාදියෙහි දක්ෂ අවාය්‍යීයන් හෝ විදුෂන් හාවනාකරන්නාව් මහා ප්‍රාදායන් කළ සේවනය කිරීමය.

6. ගම්හීර ඇඟාණවරියා ප්‍රභාවෙකුනතා:— ගැමුරු නැංශිත්තන් විසින් අවබෝධ කටයුතුව් ස්කන්ධ ධාතු ආයතන ප්‍රතීත්‍ය සම්බුද්ධිය ප්‍රකාශ වන්නාව් හෝ ගුන්‍යතා ප්‍රතිඵලික්තව් හෝ සුත්‍රාන්තයන් පස්වීමිලය.

7. තද්ධිමුනතා:— එම ප්‍රජායෙහි නිමිතා ප්‍රවණ බවයි, යනුය. විරිය සම්බුද්ධී බහයාගේ උපදේශ එකාලොස් බෑරුම කෙනෙක් කරුණු වෙති.

1. අපායහයාදී ප්‍රවාචකවනතා:— අපායාදිහය පස්වීකන බවය, ආදි ගබ්දයෙන් ජාත්‍යාදී දුක් ගනු ලැබේ.
2. විරියායනා ලොකිය-ලොකුනුර විසේසාධිගමානිස්ස දස්සනා:— වියන්තිය අයන්තු ලොකික ලෝකේත්තර ගුණ විශේෂාධිගමයන්ගේ අනුසස් දක්නා පුදු බවය.
3. ගමන විෂි ප්‍රවාචකවනතා:— බුදු පසේ බුදු මහයව් උතුමන් විසින් අධිගත වූ මාරුගය මා විසින් යායුතුය. සේද් කුසින ව්‍යවහු විසින් යා නො හැකියයි මෙසේ ගමන් මාරුගය පස්වීකන බවය.
4. දයකානා මහජ්‍යාලකරණන පින්ඩුපානාපවායනතා:— ප්‍රත්‍යා දයකයන්ගේ සත්කාරයද තමාගේ මනා ප්‍රතිඵත්තියද මහත්වා බව කිරීමෙන් පිණ්ඩාතයට ප්‍රතිප්‍රජා කරණ බවය,

5. සහු මහතා ප්‍රඩිවේක්වන්නා :- මාගේ ගාස්තසන් වහන්සේ විරියාරම්භයෙහි ගුණකියන පුළුහ, උන් වහන්-සේද නොඉක්මිය හැකි අනුගාසනා ඇති සේක, අපට බොහෝ උපකාර ඇත්තේව, ප්‍රතිපත්ති ප්‍රජාවෙන් පුදු ලබන්නාහු පුදු ලද්දූ වෙති. අන් පරිදේකින් නො වෙතියි, මෙසේ ගාස්තසහුගේ මහත් බව පස් විකීමය.
6. දුයුත් මහතා ප්‍රඩිවේක්වන්නා:- මා විසින් සද්ධර්මය සි කියන ලද මහා දායාදය ගතමනායි. එයද කුසිතව ගත නො හැකි යයි, මෙසේ දායාදය පිළිබඳ මහත් බව පස්විකන බවය.
7. එන මිති විනොදනානා:- එන මිති නීවරණයන් දුරු කිරීම, මෙසේ දුරු කිරීමට ආලෝක සංඡා මනසි-කාරය එක් උපායයෙකි. එම්මහන් පෙදෙසකට වී, එහිදී ලැබෙන ආලෝකයට දෙයැස යොමුකරමින් දෙයැස වසමින් යළින් විවෘත කෙරෙමින් වසන විට දෙයැස වැසුවිවත් ආලෝකවන් වැ වැව්ම වෙයි නම් එය ආලෝක සංඡාව පුරුදු කිරීමය. ඉරියට පෙරලීම දෙවන උපායයි. භාවනා මනසිකාරයෙහි යෙදෙන්නා එන මිද්ධයක් තමාගේ සිත මැඩිගෙන උපදානා බව දැනගත් විගය කළබල නොවිය යුතුය. තමා පුරුදු කරගෙන ඇති ආලෝක සංඡාව ඉදිරිපත් කරලීමට පුරුදු විය යුතුය. එයට සිත යොද මද වෙළාවක් ගෙවන විට එන මිද්ධය නැතිවි නිදිමතද නැතිවි යයි. මෙය සමඟ භාවනාවේ යෙදෙන්නා විසින් කළයුතු ප්‍රථම කායී-යෙකි. විද්‍රෝහනා භාවනා මනසිකාරයේ යෙදෙන්නා විසින් කළයුතු ප්‍රථම කායීය නම් එනමිද්ධය තේරුම් ගෙන එය මැනාවින් මෙනෙහි කිරීමයි. ගමඟ භාවනාවේ යෙදෙන්නා පළමු කොට කරුණ තේරුම් ගෙන, තමා පුරුදුකළ ආලෝක සංඡාවක් ඉදිරිපත් කොටගෙන රිකවේලාවක් කළේ ගෙවිය යුතුය. එයින් එන මිද්ධය ගෙවීයන්නට ඉඩ තිබේ.

අම්කිසි විදියකින් සම්පූර්ණයෙන් ගෙවීනොගියේ නම් රිළහට කළයුතු වන්නේ ඉරියටු පෙරලීමයි. විද්‍රෝහනාවේ

- යෙදෙන්නා විසින් එය කළපුත්තේ මෙනෙහි කරමිනි. ගමථ යෝගාවච්චරයා විසින් ද එය මැනවින් තේරුම් ගෙන කිරීමෙයි පූදුපුවනුයේ. තුන්වැනි උපායනම් එලි-මහන් පෙදෙසකටවි හාවනා මනසිකාරයෙහි යෙදීමයි. මෙයටම උපාය වශයෙන් සිහිලියෙන් දෙඇය ගෝම., ඇයේ ගුණ කරකැවීම, දෙකන් පිරිමැදීම හය හෝ ප්‍රීතිය සින් තුළ පහළ කරගැනීම ආදි කරුණු යදහන් කළහැකිය.
8. කුසීන පුණුල පරිව්‍යනතා:-අලස්වූ, හාවනාවෙහි නම පමණකුද තොන්නා, කායුධයී බහුලවූ සෞඛ්‍ය සුඩා-යෙහි යෙදෙන තීර්යක් කථාවෙහි යෙදෙන පුහුලන් දුරුකරන බවය.
 9. ආරද්ධවිරිය පුණුල සේවනතා :- පිණ්ඩපාත කෘත්‍යාදී ආව්‍යාක කර්තවා වේලාවන් හැර ඉතිරි දවල් කාලයද රාත්‍රියෙහි පෙරයම පසුයම යන අවස්ථා දෙකද පරායනික හාවනාව හා සක්මන් හාවනාවද යන හාවනා දෙකින් දියුණු කළ හාවනා මනසිකාර කෘත්‍යාදී ඇති දායිවියනී ඇති පුද්ගලයන් කළින්කළ සේවනය කිරීමට ලැබේම.
 10. සම්පූද්‍යාන පවත්වෙකිණතා:-සතර වැදුරුම් සම්යක් ප්‍රධානයේ ආනුෂ්‍යාව පස්විකීම.
 11. තදියුණුණතා:-ඒ විරිය සම්බාජ්කුවිගයෙහි සියලු ඉරියව වෙනිමැමැ ඉතා වැඩියෙන් සින් සතන් නැමී පවත්නා බව යනුය.
- පෙනී සම්බාජ්කුවිගයේ උපද්‍රවීම පිණ්ස එකාලුයේ ධර්ම කෙනෙක් කරුණු එතින් ඔවුනු නම: 1-7 බුද්‍යානුස්සන්, ඔමා-නුස්සන්, සංසානුස්සන්, සිලානුස්සන්, වාගානුස්සන්, දෙවනානුස්සන් උපසමානුස්සන් යන මේ අනුස්සන් හාවනාවන් පුරුදු කිරීම.
8. ලුබ පුණුල පරිව්‍යනතා:- බුදුරුවන් ආදියෙහි ප්‍රසාද ස්නේහ නැති බැවින් වියලිගිය ආසයැති පුද්ගලයන් දුරුකරන බවය.

9. සිනිධි ප්‍රගලු සේවනතා:- බුදුරුවන් ආදියෙහි පසාද ස්ථේන්ගයන් සිනිදු ලයැති පුහුලන් සේවනාය කිරීමය.
10. පසාදනීය සුත්තනත පරිවර්තකවානතා:- බුදුරුවන් ආදින් ගේ ගුණ හඟවන සම්පසාදනීයාදී පුත්‍රාන්තයන් පසේවිකන බවයි.
11. තදිමුත්තතා:- ඒ පිති සම්බාජ්ක්‍රියා ඉපද්‍රව්‍ය මෙහෙමති අතිශයින් නැමිලිය සිත්සතන් ඇති බවය යන මොඩුය.

මෙසේ මේ ආකාරයෙන් කුසලාදී විෂයයෙහි යොනිසා මනාසිකාරයදින්ද, දරම දැන්මය, අර්ථ දැන්මය යනාදී දරමයන්ද උපද්‍රවන්නා ධම්මාවිවය සම්බාජ්ක්‍රියා වචන්නා නම් වෙයි.

විනියාගේ ප්‍රකාශනත්ත්ව අවස්ථාවෙහි සිත ප්‍රකාශනය කරන්නේ මෙසේයි.

(ii). විත්තය පිළිබඳ නිගැනීයයුතු අවස්ථාවේ විත්තය නිගන්නේ? කෙසේද? යම් කළෙක මොඩුගේ සිත වියනීය ඉතා වැඩිවිම් ආදිය හේතුකාටගෙන උදිත (නොසන්සුන්) වේද, එකලැඩීමවිවය, විරිය, පිති යන සම්බාජ්ක්‍රියාන් වැඩිම පුදුසු නැත. එකල වැඩිය යුත්තේ පසේස්දේ සමාධි උපක්ඛා යන සම්බාජ්ක්‍රියා තුනය. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යුරුණ ලද මැයි.

මහජෙන්, පුරුෂතෙමේ යම්සේ මහජිනි රසක් නිවතු කැමැතිවේ ද, හෙතෙම එහි වියලි තන බහාලන්නේ ද, වියලි ගොම බහාලන්නේ ද, වියලි අර බහාලන්නේ ද, මුවෙන් පුලු ඕනෑද, නොද පස් ඕනෑද, මහජෙන්, ඒ පුරුෂතෙමේ ඒ මහන් ගිනි රස නිවාලන්ට පොහොසන් ද? වහන්ස, නො පොහොසතැයි පිළිවදන් දැන්හ. මහජෙන්, එපරිද්දෙන් මැ යම් සමයෙකු සිත උද්ධිත ද (නොසන්සුන් ද) එකලැඩීමට නොකළු, විරිය සම්බාජ්ක්‍රියා වැඩිමට නොකළු, පිති සම්බාජ්ක්‍රියා වැඩිමට නොකළු, ඒ කවර හෙසින් ද? මහජෙන්, සිත උද්ධිතය. එය මේ ධම්මාවිවය, පිති විරිය සම්බාජ්ක්‍රියා ධම්මාවිය ධර්මයෙන් සංසිදුවන්නට නොපිළිවන් ඉවි.

මහණෙනි යම්, සමයෙක සිත උද්ධිතවේද, එසමයෙහි පස්සදී සම්බාජ්‍ය බහය වැඩිමට කාලය වෙයි. සමාධි සම්බාජ්‍ය බහය වැඩිමට කාලය වෙයි. උපක්‍රියා සම්බාජ්‍ය බහය වැඩිමට කාලය වෙයි. ඒ කවර හෙයින් ද? මහණෙනි, සිත උද්ධිතය, එය ඒ ධරුමයෙන් සංසිදුවීමට පිළිවන් වෙයි. මහණෙනි, පුරුෂ-තෙමේ යම්සේ මහන් වූ ගිනිකඳක් නිව්‍ය කුමැතිවේද, හෙතෙමේ එහි අමු තණ බහා ලන්නේද, අමු ගොම බහා ලන්නේද, අමු දර බහාලන්නේද, දියමුෂු වාතයන් දෙන්නේද, පස ඕන්නේද, මහණෙනි, ඒ පුරුෂතෙමේ ඒ ගිනි කද නිවාලන්නට පොහොසන්ද දි පුලුවුන්පු. “වහන්ස, එසේය සි” පිළිවදන්දුන්පු. “මහණෙනි, එපරිද්දෙන් යම් සමයෙකු සිත උද්ධිතවේද, එසමයෙහි පස්සදී සම්බාජ්‍ය බහය වැඩිමට කළ වේ. සමාධි සම්බාජ්‍ය බහය වැඩිමට කළ වේ.. උපක්‍රියා සම්බාජ්‍ය බහය වැඩිමට කළ වේ.”

මෙහිදි තම තමන්ගේ ප්‍රත්‍යා වශයෙන් පස්සදී-සමාධි-උපක්‍රියා සම්බාජ්‍ය බහයන්ගේ වැඩිම දතුපුතුය. මෙය භාග්‍ය-විතුන් වහන්සේ විසින් වදරණ උද මැයි. “අන් හික්කවේ කාය පස්සදී විතන්පස්සදී තත් යොනිසේ මනසිකාර බහුලිකාරෝ අයමාභාරෝ අනුෂ්‍යන්නස්ස වා පස්සදී සම්බාජ්‍ය ප්‍රසාදය උපාදය උපානනස්ස වා පස්සදීසම්බාජ්‍ය බහයා හියෝ-භාවාය, වෙපුලලාය භාවනාය පාරිපුරියා ස-වත්තන්නි”යි. මහණෙනි, කාය පස්සදී විතන් පස්සදී (කියා) දෙකක් ඇත. එහි යොනිසේ මනසිකාරය භා බහුල වශයෙන් යෙදීමය යන මෙය තුපන්නාවූ පස්සදී සම්බාජ්‍ය බහයාගේ උත්පාදය පිණිස ද උපන්නාවූ පස්සදී සම්බාජ්‍ය බහයාගේ බොහෝ බව පිණිස ද විපුල බව පිණිස ද භාවනාවේ පිරිම පිණිස ද ප්‍රත්‍යා වේ. යනුවෙනි.

එසේම “අන් හික්කවේ සමථ නිමිතන. අව්‍යගා නිමිතන. තත් යොනිසේ මනසිකාර බහුලිකාරෝ, අයමාභාරෝ අනුෂ්‍යන්නස්ස වා සමාධි සම්බාජ්‍ය ප්‍රසාදය උපානනස්සවා සමාධි සම්බාජ්‍ය බහයා හියෝ-භාවය වෙපුලලාය භාවනාය පාරිපුරියා ස-වත්තන්නි”යි. මහණෙනි, සමථ නිමිතන වූ ඒකාලම්බන නිමිත්තෙක් ඇත. එහි යොනිසේ මනසිකාරය ද එහි බහුල-වශයෙන් කිරීමද යන මෙය තුපන් සමාධි සම්බාජ්‍ය ඉපදී-මටන් උපන් සමාධි සම්බාජ්‍ය බහය වැඩිමටන් භාවනාවේ පිරිමටන් ප්‍රත්‍යාවේ යි ද,

එසේම “අනු හිකඩවේ උපෙකඩා සමොජක්ඩිඛටයානියා ධලදා, තත් යොනිසො මනසිකාර බහුලිකාරෝ, අයමාභාරෝ අනුප්‍රහනස්ස වා උපෙකඩා සමොජක්ඩිඛස්ස උපාදය, උපෙකඩා ස්ස වා උපෙකඩා සමොජක්ඩිඛස්ස හියෝභාවාය වෙපුලුව භාවනාය පාරිපුරියා සංචතනත්”¹ මහණෙනි, උපෙකඩා සම්බොජක්ඩිඛයට හිත වූ ධර්මයේ ඇත්තාහ. එහි යොනිසො මනසිකාරය ද එහි බහුල වගයෙන් කිරීම ද යන මෙය - පෙහාවනාවේ පිරිමට ද ප්‍රත්‍ය වේ, යනුයි. මෙහි සඳහන් සමාධි නිමිත්ත නම් සමාධිය මැයි. එය මතුයෙහි සංශාධියට කාරණාවන බැවිනි. අවශ්‍ය නිමිත්ත යනුද සමාධියමැයි අවිජ්‍යපයට කාරණාවන වන හෙයිනි.

මෙහි කාය පස්සද්දි, විත්ත පස්සද්දි දෙකද උපෙක්ඩාවද මෙනෙහි කරන ආකාරය නම් යෝගවලටරයා තමා තුළ පළමු ඒ ගුණ උපන් හැටි භා දියුණුවූ හැටිද එකලැ පැවැති සිතේ තතුද මැනවින් යලකා බලා ඒ සන්සිද්ධුණු ආකාරය ද උපෙක්ඩාකාරය ද, සමාජිතාකාරය ද යලකා ඒවා යළින් තමා තුළ පහළකර ගැන්ම මෙහි ඒ ධර්ම පිළිබඳ යොනිසො මනසිකාරය බව දතුපුතුය.

පස්සදි සමොජක්ඩිඛයාගේ උත්පාදයට කරුණු 7 කි.

1. ප්‍රශ්න භෞතන සේවනාතා - ප්‍රශ්න බොජන් සේවුනා බවය.
2. උතුසුඩ සේවනාතා - සැප සෘත සේවුනා බවය.
3. ඉරියාපථ සුඩ සේවනාතා - සුව ඉරියවි සේවුනා බවය.
4. මජක්තන පයොගතා - සමවූ කාය වාක් මන්ස ප්‍රයෝග ඇති බවය.
5. සාරදි පුහුල පරිවර්තනා - කේලේ පරිදහ ආති නොසන්සුන් පුහුලන් දුරු කරන බවය.
6. පස්සදි කාය පුනුල සේවනාතා - කේලෙස් පරිදහ නැති බැවින් සංසුන්කාය ඇති පුහුලන් සේවුනා බවය.
7. තදයිමුතනා - පස්සදි සම්බොජක්ඩිඛයෙහි නිමිතා ප්‍රව්‍ය බවය යනුයි.

1. සං.ති.මහාවග පට 144 මු.ප.

සමාධි සම්බුද්ධවාය උපදෙශීමට කරුණු 11 ක්.

1. වත්තු විසදතා - ආධ්‍යාත්මික බාහා වස්තුන්ගේ දීයද බව.
2. නිමිත්ත කුසලතා - පයටි කිසිණදී විත්තේකග්ගා නිමිත්තේහි දක්ෂතාව.
3. ඉංශ්‍ය සමතන පටිජාදනතා - ඉදුරන්ගේ සම්බව කිරීමය.
4. සමය වින්සස් නිගෙණසනතා - සුදුසු සමයෙහි සින් නිගන්නා බවය.
5. සමය වින්සස් පගගැණුනතා - සුදුසු සමයෙහි සින් තුවන බවය.
6. නිරස්සාදස්ස වින්සස් සඳහා සංවේගවසෙන සම්පහංසනතා - භාවනා ආස්ථාදරහිත සිත්ප්‍රාග් ගුද්ධා වශයෙන් සංවේග වශයෙන් සංවේග පුරව වූ ප්‍රසාද්ධීත්පාදනයෙන් සින් සතුවු කිරීමය.
7. සම්මා පකත්සාස්ස අරුකුපෙක්ඩිණතා - ලින උද්‍යිජ් දෙකින් තොරු පැවැත්මෙන් සම්බුද්ධ, සමඟ විරීයට පිළිපුදීමෙන් විශේෂ තත්ත්වයකට පත්වීමෙන් ද සමවු සවියෙෂවු පැවැත්මෙන් මනාකොටමු පැවැත් භාවනායිත පණෙහනිගෙහ සම්පහංසනයෙහි ව්‍යාපාරයක් නැතිව උපේක්ෂා කරන බවය.
8. අසමාහිත ප්‍රහෘල පරිව්‍යනතා - වික්ෂිත්ත හඳය ඇති පුහුලන් දුරු කරන බවය.
9. සමාහිත ප්‍රහෘල සෙවනතා - සමාධි සිතුත් පුහුලන් සේවනය කරන බවය.
10. ක්‍රිඩා විමෝක්ඩ ප්‍රවිච්චක්‍රිතා :- ප්‍රංශමාදී ධ්‍යානයන් ද, ප්‍රතිපක්ෂ ධර්මයන් කෙරෙන්මනාකොට මැ පහත් බැවින් විමෝක්ෂ නම්වූ කුන් ධ්‍යානයන් ද “මෙසේ වැඩිය යුතුය, මෙසේ සමවැද්ද යුතුය” යනාදින් තිරතුරු කුවණීන් යලකන බවය.
11. තදිමුනතා:- සමාධි සම්බුද්ධ වශයෙහි අතිශයින් නැමී පැවැත් සින් ඇති බවය. යනුයි.

ලුප්පේකා සම්බාජකීඩිගය උපද්‍රවීමට කරුණු ය කි.

1. සත්තම ජ්‍යෙෂ්ඨතා :— ප්‍රිය සත්තවියන් කෙරෙහිදි මැදහන් බවය.
2. සංඛාර මජ්‍යතාත්ත්වය :— වස්සුරාදියෙහිදි පාසිවුරු ආදි-යෙහිදි මැදහන් බවය.
3. සත්ත සංඛාර කෙලායන පුණුල පරිවශ්චතා :— සත්ත සංස්කාරයන් කෙරෙහි මමත්වය (කුදාර) කරන පූජුලක් දුරුකරන බවය.
4. සත්ත සංඛාර මජ්‍යතාත්ත්ව පුණුල සේවනාතා :— සත්ත සංස්කාරයන් කෙරෙහි මැදහන් වැ පවත්නා පූජුලන් සේවනය කරන බවය.
5. තධ්‍යමූලතාත්ත්වය :— ඒ උපේකා සම්බාජකීඩියෙහි නිමින ප්‍රවණ බවය යනුය.

මෙසේ මේ ආකාරයෙන් (තාය විත්තයන්ගේ පස්සද්ධාකාර සැලකීම් ආකාරයෙන්ද සප්පායාකාර සේවීම් ආදි ආකාරයෙන්ද) මේ පස්සදි ආදි ධර්මයන් උපද්‍රවන්නා පස්සදි සම්බාජකීඩිය වඩත්නා නම් වෙයි. නිගැනීය යුතු විනාවසයාව සලකා ඒ සිත නිගත්නා හැටි මෙසේයි.

(iii). සිත සම්පහ-සනාය කළපුතු අවස්ථාව සලකා සම්පහ-සනාය කරන්නේ කෙසේද?:

යම් කළෙක මේ යෝගාවවරයාගේ සිත අරමුණට තොබැසි-මෙන්-කමටහන් ඇරමුණට ඇතුළ තොවීමෙන්-පිට පනිනා ස්වභාවයට පත්වෙයි ද, එසේ වින්නේ කරුණු දෙකක් හේතු කොට ගෙන බව තේරුම් ගතපුතුය. එනම් කමටහන හා යෙදීයපුතු තුවණ අඩුවීම නිසා කමටහන නිරස්වාද වීම එක් කරුණෙකි. අනෙක නම් ඒකාග්‍රතාව තැනි වැ උපසම්පූඛය තැකිවීමෙන් කමටහන නිරාප්‍රවාද විමය. මේ සිදුවීම් දෙකම් හාවනා මනසිකාරය අතින් ඉතා ඉහළට ගිය යෝගාවවරයාටත් සිදුවීමට ඉඩ තිබේ. එකලු කළපුත්තේත් සිත සංවේගයට පත් කිරීමයි. ඒ සඳහා සංවේග වස්තු අට වෙත සිත තදින් යොදා එවා සලකා ගෙන යාපුතුයි.

සංචිත වස්තු අව සලකන ඇරී මෙසේයි:—

1. ජාති දුකා ඩිජිස්ට්‍රුඩ්, සෝරය, කටුකය, සන්න්ට්‍යැකුට පැමිණෙන සියලු දුක් මේ ජාති දුකා මූල් කරගෙන පැමිණෙන්-නේය. මෙය, මේ බිජුප්පුඩ් කටුක සෝර දුකා, මා තවමත් ඉකම සිටියේ නැත. කොයි වේලාවක මෙයින් මට යට්ටී ඉමක් තොනක් නැති, හිස ඔසවා ලන්නට නොහැකි මහදුක් ගොඩකට යටවේදුයි සිතා ගත නොහැකිය. අහෝ! මේ දුකින් පෙළෙන්නට - යට කරගන්නට මත්තෙන් මා විසින් එයින් නිධාස්වීමට උත්සාහ ගත යුතුය. පමාවුවහොත් මට පසුතුවෙන්නට අඩින්නට අඩ අඩා නිරයාදී අනාත්ත දුක් රෝකට අසුවීමට ඒවා විදින්නට සිදුවේ. රේට කළින් මම උත්සාහ ගනිමි. හැම දුකක්මැ විදුරාගෙන හාවනාවේ යෙදෙමි.

2. උපතක් ලද්දුවට ඒ එක්කමැ මූහුණ දෙන්නට වන බිජුප්පුඩ් දුක නම් ජරා දුකය, මේ දුක ජාති දුකටත් විඩා දැරුඩ්, පිඩාකරය, තමාගේ අදාස් රිසිසේ ත්‍රියාවේ යොදුවන්නට බැරි අවස්ථාවේ පහළවන්නේ බලවත් ඉවිණු විසාත දුකෙකි. මේ පිඩාව නියමයෙන් පිඩාකරබව දුනෙන්නේ තමාගේ අන් පා ආදි අවයවයන් සිතන හැටියට වලංගු නොවන අවස්ථාවේදිය.

තමාගේයයි කියා සිටියාවූ නැදු භිත්වතුන්හට මෙන්ම තමා-වන එපාවූ මේ ජීවිතය දිවිගෙවා ජරා රකුසිය විසින් ඔබ කොයි මොහොතාක හෝ යටකරගනු ලබන බව ඔබ විසින් දත්ම සලකා බැලිය යුතුය. ඔබ ජරා රකුසිය ගෙන් නිධාස් වී නැත. යටකර-ගන් විට ඔබට ඇති සියලු හපන්කමක්මැ නවත්වන්නට සිදුවන බව සලකා, ගතට වැර තිබෙන මේ මොහොත් නිෂ්පාල සිතුවිලි වලින් මැඩි කළුනොගෙවා ඒ හැම දුකෙන් මිදීමට උපාය වූ හාවනා මනසිකාරයෙහි යෙදෙන්න.

3. උපතන් ජරා රකුසියන් සමග අන්වැල් බැඳුගෙන පැන-නාගින බිජුප්පු දැරුඩ් දුකෙකි, ව්‍යාධි දුකා. මේ බිජුප්පු ව්‍යාධි දුකෙන් මේ තාක් මම නිධාස් නොවුයෙමි. මේ ව්‍යාධි සතුරා විසින් යටකරගන්විට මම මගේ ඇති ගක්තියෙන් පිරිහි අන්ත දුබලයෙක් වන්නෙමි. ඇතැම්විට දිගහරින්නට පුළුවන් ඇන් පා සොලුවන්නට පුළුවන් ගරිර අවයව ත්‍රියාකරවීමට බැරිවන තරමට ව්‍යාධි සතුරා

මා පෙළනවා ඇති. එබදු අවස්ථාවක මම රාත්‍රී දුකටත් ජරා දුකටත් වැඩිය බරපතල දුකෙකින් පෙළේමි. මෙය පැමිණෙන්ට පළමු මම උත්සාහ ගනිමි. මම උත්ත්දුවෙන් හාවනාවේ යෙදේමි.

4. උත්ත්ත්ත්ත්ත් දුකේ ප්‍රධාන පළිගැනීම මරණ දුක නොවේද? ජීවිතයේ දී, දිවි පවත්වන සමයේ, ගන්නා හැම ප්‍රයාශයෙකම් අවසානය මේ මරණයෙන් සිදුවෙනවා නොවේද? මූල ජීවිතයේදීම එකතුකළ හැම දෙයකටම අනිමිලි, එ සියල්ල අතහැර යා යුතු අවස්ථාවක් පැමිණෙනවා නොවේද? ඒ මේ මරණ අවස්ථාව නොවේද? ලොකු කුඩා, බලවත් දුබල, ගුණවත් නිර්ගුණ මූල ලෝක වාසී හැම සත්ත්වයකුම නො හැර යටකරගෙන යන්නාවූ මේ මරණ ස්වභාවයෙන් මම තවමත් නිධාස් නොවුයෙමි. යම් කිසි අවස්ථාවකදී ඒ මරණ නැමැති මත්තහස්තියා මා යටපත් කරගෙන යන්නේය. එයට මා පූදුනාම විය යුතුය. ඒ අවස්ථාව පැමිණීමට කළින් මා උත්සාහ ගත යුතුය. හාවනාවට උත්ත්දු විය යුතුය.

5. කෙලෙස් බරට යටවී සයර සැරිසරන සත්ත්ව වර්ගයාහැට, මිනිස්ලෝ, දෙවිලෝ, බඩිලෝ, ඩුමින්හි උපත නොව වැඩිපුර අධිනිය අටමහ නරකයෙහි උපතය. ඔපුපත් නිරාවල උපතය. තිරිසන් යෝනිවල උපතය. කෙලෙස් බලින් ඔබ යටවී සිටී නම්, ඒ ඔබ අටමහ නරකයේ උපතින් තීමිවන පස් ආකාර එද බන්ධන වලින් නිධාස් නෑ නොවේද? ප්‍රේත ආපාදික කටුක දුක්වලින් නිධාස් නෑ නොවේද? තිරිසන් අපායෙහි වින්දමනා බිජිපුණු දුක් වලින් නිධාස් නෑ නොවේද? මේ සතර අපායෙහි බිජිපුණු කටුක දුක්රිසින් නිධාසක් සලසා ගතහැකි උතුම් එකම අවස්ථාව අද ඔබ ලබාගත්තෙහිය. ඒ අද ලබා ගෙන ඇති ක්ෂේත්‍ර සම්පත්තියෙන් නියම ප්‍රයෝගනය ගැනීමට හැකි අවස්ථාවට මුහුණ දී ඉත්තා ඔබ එකින් ප්‍රයෝගනයක් සලසා ගැනීමට පමානාවී, උත්ත්දුවන්ත.. උත්ත්දු වන්න.

6. කෙලෙසුන්ගෙන් පිඩා ලබා කෙලෙසුන් රස්කරණීන් මේ සයර ගමන් කරන ඔබ ඒ කෙලෙසුන් විසින් කම ස්වරුපයෙන් ලබාදුන් කොතරම් දුක්රිසක් වින්දු? මෙයා දිර්ස සංසාරයෙහි ඔබ නොවින්ද දුකක් නෑ නොවේද? අටමහ නරකටල ඉපද,

අසුර නිකායවල ඉපිද, මේ මීතිස් ලොවම ඉපිද මොන තරම දුක් රසක් වින්දු?

මඟ එළවකු වී, ගොනකු වී, කුකුලකු වී, අනුත්ගෙන් බෙලි කැපුම් කැ කාලයෝ කොපමණද කියා බුදු මූල්‍යකින් පවා පවසා අවසන් කළ නොහොතු සේ දිගය. මේ සයර දුක මෙසේ නිසා මේ දුකෙන් නිධාස් විමට ඔබ විසින් කළයුත්තේ නොපමාව හාවනාවේ යෙදීම නොවේද? එහයින් දත් මේ උදා මොහොතේන් ප්‍රයෝගනයක්, නියම ප්‍රයෝගනයක් ගැනීමට උනන්දුවන්නා, උනන්දුවන්න.

7. නිරතුරුව පිඩාකරන, දුක්දෙන, කොලේස් බරට යට්ටී වසනාතුරු නිධාසක් නොලැබෙන බිජිපුණු දුකෙකි, සසරමහාදුක. යම් තරම දුක් රසක් වෙතොත් ඒ සියල්ල විදිමට හිමිවන්නා නම් මේ කොලේස් බරින් බරවූ පුද්ගලයාය. එහයින් මත්තට විදින්-නට ඇති මේ අනාගත සංසාරදුක සලකා එයින් නිධාස් විමට හාවනාවේ යෙදෙන්න, උනන්දුවන්න, උනන්දුවන්න.

8. ආහාර සෙවීමේ දුක කාටන් පොදුය. මබද එය සාධා-රණය. ආහාර සෙවීමේ දුකින් පෙළීමක් නොවන්නට නම් කොලේස් බරින් සම්පූර්ණයෙන් නිධාස් විය යුතුය. ඔබ මේ මහුදුකෙන් නොපෙළී නිවි සැනසී ගන්නට නම් හාවනාවේ යෙදෙන්න. එයට උනන්දුවන්න, උනන්දුවන්න.

මෙසේ මේ සංවිග විස්තු අව මැනවින් මෙනෙහි කරන්නාහට සින්තුල බලවින් සංවිගය පහළවෙයි. එය වින්ත සම්පහංසනයට උපකාර වෙයි. බුදු ගුණය, දහම් ගුණය, සහ ගුණය යන තුණුරුව-නොහි ගුණයන් නිතර නිතර මැනවින් මෙනෙහි කරන්නාගේ සිත පැහැදි යයි. සම්පහංසනයට පුදුසු අවස්ථාවෙහි සම්පහංසනය කළමනා හැරී මෙසේය.

(iv). උපක්වාව පැවැත්විය යුතු විභාවසාධ කවරද?

මුල සඳහන් කළ අයුරෙන් ඔසවා තැබිය යුතු අවස්ථාවේ අසවා තබනු ලැබුද, නිග්‍රහ කළයුතු අවස්ථාවෙහි නිග්‍රහ කරනු ලැබුද, සම්පහංසනය කළයුතු අවස්ථාවෙහි සම්පහංසනය කරනු

ලැබුණිද, භාවනා මතයිකාර විත්තය මතු සඳහන් පස් අයුරෙරකින් පවත්නා අවස්ථාවේහි උපක්ඛාවේහි යොදවා ලිය යුතුය. කරුණු පස නම්:

- (අ). අලිනවැ පැවතීම (කොස්ථයෙන් තො සැඟවී පැවතීමයි.)
- (ආ). අනුද්ධතව පැවතීම (ලද්ධවිවයෙන් තොවිසිරී පැවතීමයි.)
- (ඇ). නිරස්වාද නැතිව පැවතීම (කමටහන සිත අල්ලන ගතියෙන් යුතුවීමයි.)
- (ඇ). මූලින් සඳහන් කරුණු හේතු කොට ගෙන අරමුණෙහි සමවැ පැවතීම,
- (ඉ). සමාධි විපිළට පිළිපන්නේවීම (ප්‍රතිපන්නාවීම),

මෙසේ පවත්නා සැටි සලකා එබදු සිතට පැහැහය හෝ නිශ්චය හෝ සම්භාසනය හෝ ඕනෑ තොකරන හෙයින් උපක්ඛාව ඇසුරු කෙරෙයි. රියෙහි යොදු අසුන් සමවැ ගමන් කරනු දුටු රියදුරා එහිදී උපක්ඛාව ඇසුරු කරන පරිදිදෙනි. මෙසේ උපක්ඛාව යොමු දානපුතුය.

8. අසමාහිත ප්‍රශ්නල පරිව්‍යනතා:- තො තැන්පත් සිතැනි පුද්ගලයන් දුරුකිරීමයි. මෙහි අසමාහිත පුද්ගලයෝ නම් තොකට්-මම පටිපත්නීයට - එනම් දියාන ග්‍රණයන් ලැබුගත්නා වැඩ පිළිවෙළට-ඇතුළන් තොවුවෝද, එබදු පිළිවෙතක් තොපුරන්නොද වික්‍රීජීන හඳය ඇති පුද්ගලයෝද, බාහිර වැඩෙහි යොදී කළේගත කරන්නොද වෙති. ඔවුනු දුරින් දුරු කළපුතු වෙති.

9. සමාහිත ප්‍රශ්නල සෙවනතා:- තැන්පත් සින් ඇති පුද්ගලයන් ඇසුරුකිරීමයි. මෙහි සමාහිත පුද්ගලයෝ නම් දියාන ලැබුගත්නා පිළිවෙත් පුරන්නොය. දියාන ලාං පුද්ගලයෝය. එබදු පුද්ගලයන් මැනවින් තොරුම් කර ගෙන හඳුනාගෙනු කළින් කළ එබදු උතුමන් වෙත එළඹ ග්‍රණදානමුතුකම් ලබා ගැනීමය. මෙබදු උතුමන් සැදුහැයෙන් ඇසුරු කිරීම පවා ග්‍රණ දියුණුවට උපකාර වෙයි.

10. තදිමුණකතා:- එහි අධිමුජතීය ඇත් බව නම්, සමාධි-යෙහි ඇදුහිලිමත් බවය. සමාධියට ගරු කරන බවය. සමාධියට තදුමුණු සින් ඇතිවය. සමාධියෙහි නියැලි බවය. මේ අරපණා කොගල්පයෝ දැයැනුයි.

මෙහි දැක්වූ අර්ථණා කොඡලාය කරුණු 10 මැනවීන් සම්පාදනය කරන යෝගාවටරයාහට අර්ථණාව හේත් ධ්‍යානවිත්තය පහළවීමට ඉඩතිබේ. ඉතා වික දෙනොකුත්හට මෙතරම සිත දියුණුවට පත් කළත් අර්ථණාව නොලැබෙන සැලියක් මිළහ උපදේශයෙන් තේරුම් කරගතහැකිය.

එච්.ඩී සම්පාදයතො – අපුරුණ කොසපුලෂ ඉම්,
පටිලදෙධි නිමිත්තෙහි – අපුරුණ සහ විතත්.
එච්.ඩී පටිපනනස්ස – සංව සා නපුවත්තෙ,
තරාපි න ජහේ යොග – ව්‍යායමෙලෙව පණ්ඩිතො.

යනුවෙන් ලැබගන්නා ලද ප්‍රතිඵාග නිමිත්තෙහි මෙසේ මේ දස වැදුරුම් අර්ථණා කොසල්ල සම්පාදනය කරන්නාහට අර්ථණාව උපදියි. මෙසේ ද පිළිපදිත්තාහට ඒ අර්ථණාව නොලැබේ නම් ඇළානවත් යෝගාවටරයා මේ අලාභයෙන් උදිසින නොවී හාවනා යෝගය අත් නො හැර තවත් මතුවට ද උත්සාහය කරන්නේය.

නිජාති සම්ම ව්‍යාම් – විසස්සං නාම මානවී,
අධිගවේෂ පරිත්තුල් – යානමෙතත් න විෂ්ටති.
වින්දුප්‍රවිත්ති ආකාර – තස්මා සලුකුවයා බුඛධා,
සමත් විරියසීසිව – යොජයට පුනාජුනා,
රේසකල් ලය යත්තා – පෙන මෙන්නතෙව මානස්
අව්‍යාර්ධි – නිසේදේජා – සමමෙව පවතියයේ¹

මේ ඉතාමත් ස්ථීරවූ මිළහට කළමනා උපදේශයයි. එහි අදහස නම්:—

සම්පක ව්‍යායාමයකින් තොරව ඉතා කුඩා විශේෂ ග්‍රුණයකට පවා සත්ත්ව තෙමේ පත්වන්නේය, යන මේ කාරණය යම් හෙයකින් නැදුදු, එහෙයින හාවනා සිත්ත් ලින උද්ධවිව වරයෙන් පවත්නා වූ ආකාරය සලකන්නාවූ තුවණුති යෝගාවටරයා නො නැවත විරියයේ සම බවම යොන්නේය. මලෙකිනුද් ලින බවට යන සිත නහාලිය යුතුමය. ඉතා විසිරිගිය සිත වලකා සමවැලැ පැවැත් විය යුතුය.

1. ර. ම. 100 පට.

මෙ සඳහා නිදුසුන් පහක් සිතට ගැනීමට දක්වන ලදී. ඒ මෙසේයා—

1. මිලුසි නිදුසුනා:— මල් රෝහ එකතු කරන මිලුසිසන් අතර අධික වේගවත් මිලුසිසා අධික වේගය නිසා මල් පිපි ගස ඉක්ම ගොස් යලින් පෙරලා එන විට හමුවන්නේ රෝහ අවසන් කළ මල් ගසයි. හෙතෙමේ ද පිරිහෙයි. අද්ක්ෂ මිලුසිසා වේගය අඩුව යෙදු නිසා සේසිසන් රෝහ අවසන් කළ මල් ගසය හමු කරගන්නේ. මධ්‍යම වූ වේගය යෙදු මි මැසිසා පමණක් නියම තැනට නියම වේලාවට පැමිණ රෝහ ලැබෙන්නේය.

2. උපුල්පත් නිදුසුනා:— ගලු කර්මය දන්නා වෙද ඇශ්‍රන්ගේ අතවැසියන් දිය තල්ලෙහි තිබූ මහනේල් පෙන්තෙහි සිරාවේදාදී සැත්කම් පුහුණුවන කළේ, ඔවුන් අතුරෙන් එකක් අධික වේගයෙන් ආයුධ යොදුමිනා උපුල්පත දෙකට කඩයි. ඉක්මන් කම නිසා උපුල්පත දිය යටත හෝ බස්සයි. මෙසේ හෙතෙම සිප්සනරෙන් පිරිහෙයි. වේගය වියාෂිය වැඩි යොගාව වවරයාද මෙසේ ලද ගුණයෙන් පිරිහෙයි. ගලු වෛඩාවරයාගේ තවත් අතවැසිසෙක් අද්ක්ෂවයන්ම බියෙන් පෙලුමින් පෙන්ත කැපේද, නැත්නම් දියයටට යේද කියා සැකයෙන් වෙවුලමින් ආයුධය පෙන්තෙහි යොදන්නට පවා නොසමන් වෙයි. එපරිද්දෙන් ම විරයයෙන් දක්ෂතාවෙන් දුබල යොගාවවරයා ද සැකයෙන් හා බියෙන් ද වැඩිහි නොයෙදෙයි. නියම දක්ෂ අතවැසියා වනාහි සමඟ ප්‍රයෝගයෙන් ඒ උපුල් පතෙහි ආයුධ වැවෙන සැටි දක්වා ගිල්පයෙහි සමුප්‍රරූතාවට පත්වෙයි. එපරිද්දෙන් දක්ෂ කායාෂික්ෂම යොගාවවරයා සමඟ ප්‍රයෝගයෙන් හාවනා මනසිකාරයෙහි යොදේන් නියම ප්‍රතිඵල ලබයි.

3. මකුල්පුයේ නිදුසුනා:— යමෙක් බඩයක් දිග මකුල් දැලක තුළක් ගෙන ඒ නම් හෝ දහසක් රන්මිල ලබන්නේයයි පුවන ඇපු එක් වේගවත් පුද්ගලයෙක් ඉතා වේගකම් නිසා මකුල්පුයක් සොයා ගොස් එය තැනින් තැනින් කඩාමයි. අද්ක්ෂයා කැඩි යයි යන බියෙන් එහි අත තැබීමට ද නොසමන් වෙයි. නියම දක්ෂයා වනාහි කෙළවරක පටන් සමඟ ප්‍රයෝගයෙන් ලිකැබැල්ලක ඔතා ගෙනවුන් නියම තැනට දී නියමිත ලාභය ලබයි. විරයාවැඩි, විරය නැති යොගාවවරයෝ දෙන්නාම මෙසේ පිරිහෙති. නියම දක්ෂයාම හාවනා ප්‍රයෝගනාය සලසා ගනියි.

4. නැවේ උපමාව:— දක්ෂභාවය වැඩි ඉක්මන් නියමුවා බලවත් තද සූලහෙහි රුවල සූලහින් පුරවා මේගය වැඩි හෙයින් නැව විදේශයකට පමුණුවයි. අදක්ෂ, වියෝග අඩු, නැවියා මද සූලහෙහි රුවල බහාගෙන නැව එහිම තබා ගනියි. දක්ෂයා තද සූලහෙහි රුවල අඩකුඩ තොටද මද සූලහෙහි රුවල සපුරා යොදු කැමැති තැනාකට පමුණුවයි. එසේම විරයය වැඩිවූ ද විරයය අඩුවූ ද යෝගාවවරයන් දෙමදනාම භාවනාවෙන් පිරිහෙන්නාහ. සම විරයයන් පුත් යෝගාවවරයා භාවනාවෙන් නියම ප්‍රයෝගනය ලබයි.

5. නැලියේ උපමාව:— පිටතට තෙල් නොදුසෙන සේ නැලියට තෙල් පුරවත්නාහට ලාභ ලැබේයයි ගුරුවරයා විසින් අතවැස්සන් හට කී කළේ, ඒ අතවැස්සන් අතර එකෙක් වැඩි ඉක්මන් කාරයෙක් වේද, ලාභයෙහි හිඳුවූ හෙනම මේගයන් පුරවමින් තෙල් බැහැරට ඉසියි. අදක්ෂයා තෙල් පිටත ඉස්සයන ඩියෙන් තෙල් වත්කොට ලන්නටද නොපොහොසන් වෙයි. නියම දක්ෂයා සමඩු ප්‍රයෝගයෙන් එහි තෙල පුරවා ලාභ ලබයි.

උපරිදේදෙන්මැ එක් යෝගාවවරයෙක් ප්‍රතිභාග නිමිත්ත උපන් කළේ හි, ඉක්මනින්ම අර්පණාවත් ලැබේ ගන්නොමියි සිතා වියෝග තර කෙරෙයි. ඔහුගේ සිත ඉතා වැඩි වියෝගයන් මධ්‍යා ලද බැවින් උද්ධිවිවයෙහි පතිත වෙයි. අර්පණාවට පත්වන්නට නොපොහොසන් වෙයි. තවත් යෝගාවවරයෙක් වියෝග වැඩි කමෙහි දෙස් දක, ලද්දමැ රැකගනිලි. මට අර්පණාවෙන් කවර වැඩික්දයි සලකා වියෝග අඩුකරගනියි. ඔහුගේ සිත අනියියින් හැකුවනු වියෝග ඇති බැවින් කුසිත බවට වැටෙයි. යමෙක් වනාහි මදෙකුද ලින වූ සිත ඒ ලිනභාවයෙන්ද, උද්ධිතවූ සිත ඒ උද්ධිවිවයෙන්ද, මූද ගෙන සමඩු ප්‍රයෝගයෙන් පටිභාග නිමිත්තට අහිමු කොට පවත්වාද, හෙතෙමේ අර්පණාවට පැමිණෙයි. එබදු විය යුතුය.

රුපාවවර ප්‍රථම දියානාය කාම තේජාවට විෂයභාවයෙන් නික්මැ සිටියේය. ඉතා සියුම් වූයේය. සියුම්බවට පත්වූයේය. උපවාර අවස්ථාවේදී පහළඩු දියානාචියනට වැඩියෙන් සිය ගුණයෙකින් දහස් ගුණයෙකින් මෙය ඉතාමත් ස්ථීර වූයේය.

පළමුවෙන් කියන ලද ප්‍රතිභාග නිමිත්තෙහි මෙබදු වූ උපවාර බ්‍යාහාලිත්තය ඇතුළු වූවාක් මෙන් පවතියි. එය මේ බ්‍යාහ ලැබුණු අවස්ථාවයි.

“විවිධෙකව කාමෙහි විවිච අකුසලෙහි ධමේහි සවිත සකා. සවිවාර. විවෙකජ. පිතිසුඩ. පයම. සකාන. උපසැපුණ විහරත්” යනු සූත්‍ර පාලයයි.

කාමයන්ගෙන් වෙන්වම අකුෂල ධර්මයන්ගෙන් වෙන්වම විතරක සහිත විවෙකයෙන් උපන් පිතියෙන් ද සැපයෙන්ද යුත් ප්‍රමා බ්‍යාහය ලැබෙනා වාසය කරයි, යනු අර්ථයි.

1. නීවරණ සංඛ්‍යාත පාචාඩියෙන් තොරවීම,
2. විතස්සාදී බ්‍යාහාග පසින් යුත්තවීම,
3. ඇතුළත පිහිටි ත්‍රිවිධ කළුණුණයෙන් හා දැ ලක්ෂණ-යෙකින් යුත්තවීම, යනු එහි විශේෂ හැඳින්වීමයි.

එහි සයදාලීම මෙසේයි:— “විවිධෙකව කාමෙහි විවිච අකුසලෙහි ධමේහි” යන සූත්‍ර පායයෙහි සඳහන් වූයේ,

1. කාමවිෂ්දය, ව්‍යාපාදය, එන මිඳිය, උඩවා කුකුඩ-වීය, විවිකිව්‍යාව, යන අඩා පසේකින් තොරවීමය. මෙම ප්‍රහිනාවීම වික්‍රීඥන ප්‍රහාණය නමින් භදුන්වන ලදී. කාමවිෂ්දය්දිය ප්‍රහින නැත්නම් බ්‍යාහ විත්තයද නැත. විශේෂයෙන් බ්‍යාහ සිතට මේ කාමවිෂ්දය්දිය අන්තරායකරය ඒ මෙසේය:—

කාමවිෂ්දයෙන් තොයෙන් අරමුණෙහි පොළඹන ලද සිත ඒකකාරම් ණයෙක තැන්පන් කිරීම වළකනු ලැබේ. කාමවිෂ්දයෙන් මඩනා ලද ඒ සිත කාමධානු ප්‍රහාණය පිණිස පිළි-වෙතට පන්නොවේයි. ව්‍යාපාදයෙන්ද අරමුණෙහි ගැවෙන සිත නීරන්තරව තොපවතියි.

එන මිඳියෙන් මඩනා ලද සිත අකර්මණය වේ. හාවනා කරම-යට යෝග්‍ය තොවේ. උඩවා කුකුඩවයෙන් මඩනා ලද සිත තොසන්සුන් වැ කරකුවේයි. විවිකිව්‍යායෙන් පහරන ලද්ද

ඩියුනාධිගම සාධක පිළිවෙතට නො නැහෙයි. මෙසේ වියෝජිත යෙන් දියුනා සිතට අන්තරායකර හෙයින් මෙවාමැ ප්‍රජිනාඩා වශයෙන් දැක්වූහ.

2. සමප්‍රයුකතාඩා වශයෙන් කියවෙන්නේ සූත්‍ර පාඨයෙහි සඳහන් ‘සවිතකක් සවිවාරං විවෙකජ් පිතිසුබ්’ යන කොටස් විලින් දැක්වෙන විතකක, විවාර, පිති, සුබ, එකගෙතා යන අඩංගු පසයි. එහි විතකකය අරමුණෙහි සිත නගයි. විවාරය අරමුණෙහි සිත බඳියි. ඩියුනාධිගමනයට ප්‍රත්‍යාය වූ ඒ දෙකින් විශේෂය නොවනු පිණිය සම්පාදනය කරන ලද හාවනා සංඛ්‍යාත ප්‍රයෝග ඇති යෝගාවරයාගේ සිතේ, පිනවීමක්, වැඩිමක් හාවනා ප්‍රයෝගයෙන් උපන් පිතිය හා සුබය සිදුකෙරේයි. ඉක්තින් සෙසු සප්‍රජාදී වූ සමප්‍රයුකත ධර්ම සහිත ඒ සිතට විතරකයෙන් ලැබෙන අනුග්‍රහය අඩිනිරෝජන (අරමුණට ඇතුළුවීම) කෙතුවයි. විවාරයෙන් ලැබෙන අනුග්‍රහය තම් අනුබෑඩන (නැවත නැවත බැඳීම) ත්‍රියාවයි. පිතියෙන් ලැබෙන අනුග්‍රහය තම් පිනවීමයි. සුබයෙන් ලැබෙන අනුග්‍රහය තම් උපතුළුහනය (වැඩීම) යි. මෙසේ පස් ආකාරයකින් අනුග්‍රහ ලද එකාග්‍රතාව එකක්‍රියාලමකනයෙහි ඉන්දිය සමතාවයෙන් සමකාට ප්‍රතිපක්ෂ ධර්මයන්ගේ දුරිභාවයෙන් ලිනාද උඩිතද නොවන බැවින් මනාකාට පිහිටුවයි. එකාග්‍රතාව සමාඩාන කෙතුයෙන් විත්තයද සමප්‍රයුක්ත ධර්මයන්ද අනුකරණය කරන්නි දියුනා ස්කෑනයෙහි සාන්ශීරියවැමැ සමාඩිත කෙරේයි. මෙසේ විතරකාදී අඩංගු උපත අනුව පක්ෂඩාඩා සමන්සුගතහාවය දැනුපුතුය.

මේ අඩංගු පස ඩියුනාවස්ථාවට මුලින් ලැබෙන උපවාර අවස්ථාවේද ලැබේයි. එහිදී ඒ අඩංගු එකාග්‍රතාවයේ එතරම් බලවත් නොවති. එහෙන් ප්‍රකාශනී විකෘතයට වඩා ඉතාමත් බලවත්ය. මෙහිදී මේ ඩියුනාවස්ථාවේදී තම් උපවාරවස්ථාවේ තත්ත්වයටද වඩා බලවත්ය. රුපාවචන ලක්ෂණයට පත්වූහෙයිනි. මෙහි විතරකය වනාහි කෙශලෙසුන්ගෙන් මිදි ඇති හෙයින් ලැනවින් ප්‍රකටවූ ආකාරයෙකින් අරමුණට සිත නාවාලමින් උපදියි. විවාරය අතිශයින්ම අරමුණ පිරිමදිමින් උපදියි. පිතියන් සුබයන් යන දෙක මූල් සිරුරෙහි ප්‍රතිරෝධන් උපදියි. එහෙයින්ම. වදුලුහ:— “නාස් කි ස්වාස් සත්‍යාචනයෙන් කායස්ස විවෙකරෙන පිතිසුබෙන අප්පුට. හොති”යි.

(මෙම ගෝගාවවරයාගේ හැම අවයවයක් සහිත කරන කය පිළිබඳව කිසිදු තුනොක් විවේකයෙන් උපන පිති සුඩ දෙකින් නොපැතුරු යේ නොවේ.) එකගෙතාවද පෙටිරියක යටි පියනෙහි උපි පියන එකට වැදි ඒකාබද්ධවැ පවත්නා පරිද්දෙන් අරමුණෙහි මැනවින් වැදි පවතියි.

3. බිජාන විතය පිළිබඳ ත්‍රිවිධ කල්‍යාණ සහ දෙ ලක්ෂණයෝ:—

ත්‍රිවිධ කල්‍යාණයෝ:—

1. පයමස ක්‍රිංචාසය පැඩපද විසුද්ධි ආදි.
2. උපෙක්ඩානුමුෂූහණ මණ්ඩ්ල,
3. සම්පහ-සනා පරියාසානා,

මෙසේ කියන ලද ආදියෙහි පටිපද විසුද්ධිය, මධ්‍යයෙහි වූ උපෙක්ඩානුමුෂූහනය, අවසානයෙහි වූ සම්පහ-සනායැයි ත්‍රිවිධ කල්‍යාණයෝ දතුපුතු වෙති.

අර්ථණ චිත්‍රයෙහි ආරම්භයේ පටන් ගොනුහු විතය ලැබෙන අවස්ථාව දක්වා ඇති භාවනා විධිය පටිපද (ප්‍රතිපක්ෂී) නම් වෙයි. ඒ ප්‍රතිපදව නීවරණයදී විරුද්ධ ධර්මයන්ගෙන් තොරවූ හෙයින් ප්‍රතිපද විශුද්ධි නම් වේ. ඒ ප්‍රතිපද විශුද්ධිය ලැබෙනෙන් බිජානයාගේ උත්පාදක්ෂණයෙහිය. එහෙයින් එය ආදි නම් වේ. තත්ත්වමණ්ඩික්‍රියාපෙක්ෂීයෙන් ක්‍රියාව වශයෙන් උපෙක්ඩානුමුෂූහණව දතු යුතු වෙයි. ධර්මයන් පිළිබඳ මවුනොවුන් ඉක්මු නොපැවුත් විමය, ඉන්දියයන්ගේ එකරස භාවය, එයට සුදුසු වියෙනි පැවතිමය ආසේච්ඡනය යන මොවුන් සිදු කිරීමෙන් පිරිසුදු කරන ඇඟානයාගේ ක්‍රියාව නිෂ්පත්ති වශයෙන් සම්පහ-සනාය දතු යුතුය.

1. එහි පටිපද විසුද්ධිය ලක්ෂණ තුනොකින් සම්පුර්ණ වෙයි.
2. උපෙක්ඩානුමුෂූහණවද උක්ෂණ තුනොකින් සම්පුර්ණ වෙයි.
3. සම්පහ-සනාව ලක්ෂණ සතරකින් සම්පුර්ණ වෙයි.

එහි පටිපදවිසුද්ධීයේ අභි තුන නම්:—

1. ගො තස්ස පරිපෑණා තතො විජා. විසුරුක්කිනි,
(ධ්‍යාන විත්තයට යම් බාධකයෙක් ඇදිද එයින් සිත පිරිසිදු වේ)
2. විසුද්ධිනා විජා. මණ්ඩල. සමථ නිමිතා. පටිපූජිති.
(පිරිසිදු වූ හෙයින් සිත මධ්‍යම සමථ නිමිත්තට පිළි පන්නේ වේ.)
3. පටිපනාත්තා තත් විතා. පක්චුති.
(පිළිපන් හෙයින් එයට සිත පනි) යනුය.

මෙයින් ධ්‍යානයට විරුද්ධ ධර්මයන කෙරෙන් සිතේ පිරිසිදු වන ආකාරය, මධ්‍යම සමථ නිමිත්තට පැමිණෙන ආකාරය, එයට ඇතුළුවන ආකාරය යන ලක්ෂණ තුන පටිපද විසුද්ධීයේ ඇතුළු ක්‍රියා නියෝගී ඇතුළු පැහැදිලි ලැබුවෙන් පැවත් උත්පාදක්ෂණ-යෙහි අර්ථා ප්‍රාපති ලෙසෙන් දෙනු ලැබේ. මේ ආකාර තැනීව අර්ථාවට පත්වීමෙක් තැනු. එහෙයින් ඒ ලක්ෂණයේ ධ්‍යානයේ ආදියෙහි ලැබීය යුතුය.

මධ්‍යයෙහි උපක්‍රියාත්මකාවේ ලක්ෂණ තුන නම් මේ අවස්ථා තුන අනුව උපේක්ෂාව පැවැත්වීමේ කාත්‍ය තුනයි. ඒ ලක්ෂණ තුන නම්:—

1. විසුද්ධා. විජා. අජ්‍යාපෙක්ෂිති,
2. සමථ පටිපකා. අජ්‍යාපෙක්ෂිති,
3. එකතු පටියානා. අජ්‍යාපෙක්ෂිති, යනුයි.

1. පිරිසිදු වූ සිත ගැන උපක්ෂාව පැවැත්වීමයි, යන්නෙන් දක්වන්නේ සිත පිරිසිදු වූයේ ප්‍රතිපදවේ බලයෙනි. එසේ පිරිසිදුවූ සිත යළින් පිරිසිදු නොකළමනා හෙයින් විශේෂනයෙහි ව්‍යාපාර නොකරමිනා උපේක්ෂාව පැවැත්වීමයි.

2. දෙවැන්නේ දක්වන්නේ සමථ හාවයට පැමිණි හෙයින් යළින් සමාධානයෙහි ව්‍යාපාර නොකෙටරුමින් උපේක්ෂාව පවත්වයි යනුය.

3. තුන්වැන්නෙහි, සමඟ ප්‍රතිපත්න් බැවින් මැ කෙලෙස් භා සම්බන්ධය හැරපියා ඒකත්වයෙන් වැටහුණු සමාධිය පිළිබඳ යළින් එකකතුපටියානයෙහි ව්‍යාපාර නො කෙරෙමින් උපේක්ෂාව පවත්වයි.

3. සම්පහංසනාය නාම වූ අවසානයෙහි ලක්ෂණ සතරෙකි. ඒ මෙසේයි:—

1. තත්ත්වතානා දීමුණානා අනාතිවත්තනාවෙනා සම්පහංසනා,
2. ඉන්දියානා එකරසටෙහිනා සම්පහංසනා,
3. තදුපග විරිය වාහනාවෙහිනා සම්පහංසනා,
4. ආසයවනාවෙහිනා සම්පහංසනා යනුය.

1. ඒ සිතෙහි හටගන් ගුද්ධාවත් ප්‍රජාවත් යන ධර්ම දෙක් ඔවුනාවත් නොඉක්ම සිවුනා ස්වභාවයෙන් සම්පහංසනාය,
2. ගුද්ධාදී ඉන්දියායන් නා නා කෙලෙසුන්ගෙන් මිදුණු බැවින් වීමුක්ති රසයෙන් එකරස බැවින් සම්පහංසනාය.
3. ඒ අනාතිවර්තනහාවයට භා එකරසභාවයට අනුරුපවූ විරිය පවත්වන හෙයින් සම්පහංසනාය,
4. නැවත නැවත සේවනාර්ථයෙන් සම්පහංසනායැයි ඒ සතරාකාරයේ තෝරුම වෙයි. මේ දක්වන ලද්දේ දෙලක්ෂණ යයි.

මෙය ලුබනා සැටි මෙසේයි:—

හාවනා මනසිකාරයේ යෙදෙන යෝගාවවරයාගේ භාවනා සමඟදිය සිදුවන්නේ තුමික දියුණුවෙකිනි. මුල් දියුණුව පසු දියුණුවට හේතුවෙයි. මෙසේ තුමික දියුණුවට පත් ඉන්දියයේ සමතාවෙනුත් දියුණුවට පත්වන්නාහ. ඉන්දියායන් දියුණුවට පත්වන්නේ බ්‍යානයට පරිපත්‍ර වූ කෙලෙස් සමුහය තුමයෙන් ඉවත් කර දුරට තල්ල කර දැමීමෙනි. භාවනා මනසිකාර විධිය මෙසේ බොහෝ වාරයක් පවත්නා කළේහි යම් වාරයකදී බ්‍යාන විත්තය පහළ වෙනම්, ඒ වාරයේ දී ඒ බ්‍යාන විත්තයට ප්‍රතිපක්ෂ

නීවරණ සම්භයෙන් ඒ සිත පිරිසිදු වේයි. මෙය සිදුවනු යෝග-වලරයාගට නොදැනුණන් ඒ නීවරණයන්ගෙන් සැනසිල්ලක් තමාට පහළ වී ඇති බව පසුව වැටහෙන්නට පවත් ගනියි. මේ පාරිග්‍රහිය නිසා සිත් තුළ බලවත් එලියක් දැනෙන්නටද පූලවන. දත් මේ අවස්ථාවට පත් යෝගවලරයා හට කෙලෙපුන් ගෙන් වන ආචාරණ බලපැමි තොමූතු. නීවරණයන්ගෙන් සිත පිරිපුදුය. මෙය මධ්‍යම සමල නීමිත්තට සිත වැටෙන අවස්ථාවයි. මධ්‍යම ගමට නීමිත්ත නම් සමවැ පැවැති ද්‍රාන සමාධියයි. අර්ථණා සමාධියයි කියනු ලබන්නේ ද මෙයමුයි. එය සමවැ පැවැත්මය කියන්නේ ලිනතාවට හෝ උද්ධවිවයට හෝ නොපෙරලිමෙන ප්‍රහා ප්‍රහාල්වමය. විශේෂයෙන් විරද්ධ ධරුණයන් සන්සිදුවන හෙයින් ගමට නම් ද යෝගවලරයාගේ සිත්ති සුවයට කාරණ හෙයින් නීමිත්ත නම් ද වේයි. අර්ථණා තත්ත්වයට සිත මෝරා යන්නේ ක්‍රමයෙනි. එකම විත්ත සන්තතිය ක්‍රම ක්‍රමයෙන් මෙරිමට පත්වීමෙන් මේ ස්වභාවය ඇසුරුකරන බව සැලකිය යුතුය.

එය සිදුවන ක්‍රමය මෙසේයි:—

යෝගවලරයා මේ සඳහා පරිත්‍යාග රාජියක් කෙරෙයි. දෙස් සතරින් තොරගොට දියුණුවට පත්කරගන් ජන්දදිසෘද්ධිභාදයන් ප්‍රයෝගනය සඳහා යොදායි. නීවරණයන් අතරින් පතර බලපාන දුබලත්ත්වයක් ප්‍රදරුණනය කෙරෙමින් කළක් ඔවුන් සමඟ සටන් කිරීමට ද ඔහුට සිදුවේයි.

පතිපක්ෂ ධරුමයන් මැඩලිමට ගන්නා උන්සාභය සාර්ථකවන විට ඉන්දියයන් සමතත්ත්වයේ තබා ගැනීමට ඇුනාන්විත මහත් පරිග්‍රමයක යෙදෙන්නට ද සිදුවේයි. එය සකස්වීමෙන් පසුද පහතට වැටෙන්නට ඉඩිනිබේ. පහතට වැටෙන්නට ඉඩ නොදී සායුෂ්‍යපාදයන් සපුරා වැඩිනාවිට, යම් වාරයක විත්ත සන්තතිය ද්‍රාන තත්ත්වයට පෙරලෙසි නම්, ඒ විත්ත සන්තතියේ මූල පරිකරම අවස්ථාවයි. එහිදී සායුෂ්‍යපාදයන් යට සඳහන් වැරදි විලිනා මිදි වැඩිමෙන් ඉන්දිය සමතාවද සම්පූර්ණ වේයි. උපඩාර අනු-ලෝම යන නම්වලිනා හඳුන්වන අවස්ථා ද ක්‍රමයෙන් ඉක්ම සිටියි. දියුණුවී පහළ වේයි. එය ගෙනුහුනමින් හැඳින්වේයි. ඒ විත්ත සන්තතියමැ මෝරා මේ අර්ථණා විත්ත නමින් හැඳින්වෙන

මධ්‍යම සමර නිමිත්තව පන්වීම රේඛවට සිදුවෙයි. මෙය පටිපර්ශන යයි. මෙසේ පිළිපන් හෙයින් එකෙණෙහි අර්ථා සමාධියෙන් සමාජීතභාවය සිදුවීමෙන් පක්ඩන්දාය වෙයි. පක්ඩන්දාය තම් පැනීමයි. වැදිමයි. සෙසු ධර්මයන්ගේ පැනීමක් මෙන් නොවු ඒකත්ව නයින් පරිණාමයෙන් ගොනුහුව අර්ථාසමාධි හාවයට එල්ලීමමැ අර්ථා සමාධියට වැදිම, පැනීම යයි දතුපුතුය.

උපක්බානුමූලුහනය පිළිබඳ අංශ 3 :

1. පරිපන්තයෙන් ව්‍යුත්ක්ත වූ සිතගැන උපක්බා පවත්වයි. පරිපන්තයෙන් පිරිසිදු හෙයින් පිරිසිදු සිතේ යලින් පිරිසිදු කළපුතු බවක් ඒ අවස්ථාවට සාචාක නොවන හෙයින් පිරිසිදු කිරීමේ ව්‍යාපාරය නොකෙරමින් එහිලා උපක්බාව පවත්වයි. හෙවත් තත්මණික්තතාවගේ කෘත්‍ය වශයෙන් යෝගාවවරයා මේ ලද විසුද්ධ සිතෙහි මධ්‍යස්ථ සිත පහළ කර ගැනීමට පුරුදුවිය යුතුය. රේඛ අවස්ථා දෙකේදින් එසේමය. මෙබඳ අවස්ථාවේදී පහළවන ප්‍රමාණාත්මකාත්ත තුෂ්ටිය මැ අනාතුරු සහිත හෙයිනි.
2. එහි දෙවන අවස්ථාව වනවිට ගමර හාවයට සිත පැමිණ ඇත. එහිලා යලින් සමාධාන ව්‍යාපාරයක් අනාචාරය. එහෙයින් යෝගාවවරයා යලින් සමාධානයෙහි ව්‍යාපාර නොකෙරමින් එහි මැදහන් වෙයි.
3. සමරයට පන්වූ හෙයින්මැ ඒ වින්තයෙහි කෙලෙස් එකතුව නැත. මුලුදී කෙසේ නම කෙලෙස් යුතු කෙරෙමැද්දේ පිළිපන්තාවූ යෝගාවවරයා භට සමර ප්‍රතිපතත්තියේ ආනුජාවයෙන් දැන් ඒ කෙලෙස්න් ප්‍රතිඵ්‍යු හෙයින් කෙලෙස් එකතුව නැත. එහෙයින් කෙලෙස්න්ගෙන් තොරවු සිටි ඒ දියානයිත යලින් ඒකත්වයෙක තැබීමේ ව්‍යාපාරයක් නොකෙරමින් ඒකත්වයෙන් තැබීමෙහි මැදහන් විම වෙයි.

මෙසේ තත් මධ්‍යස්ථතාවේ කෘත්‍ය වශයෙන් උපේක්ෂාවගේ වැඩිම දතුපුතුය. දියාන වින්තය සකස්වීමට පවා උපේක්ෂාව මහෝපකාරී වෙයි. වැඩුණු දියාන වින්තයට එය එශේෂයෙන් උපකාරව මෙයින් උගන්වයි. මෙහි සඳහන් වනුයේ එයයි.

“පරිපන්ත විගුද්ධී, මධ්‍යම ශම්ප ප්‍රතිපත්තිය, පක්බන්දාය යන මෙහි අනුමුලිත දායාන විත්තයෙහි අවකාශ ලද තත්ත්වමජ්ඝිත්තු-පෙක්බා තොමෝ සම්පූජ්‍යක්ත ධර්මයන් සම්කේට පවත්වන්නී බවුන් වඩන්නියක මෙන් වේතුයි.

“තත්ත්වමජ්ඝිකුඩාපෙක්කාය කිවව වසෙන උපෙක්කානුමුද්‍රණතා වෙදිතකා”¹ යි කිහු.

අවසාන සම්පූජ්‍යනායෙහි අංශ 4.

සම්පූජ්‍යනාය නම් හාවනා විශ්‍යයට අත්‍යාච්‍යාක වූ සාහ කෘත්‍යායෙකි. තුවන්න් සිදුකරනු ලබන වැඩිකි. මෙහිදී එය සිදුවන්නේ උපෙක්කාවන් වැඩුණු සමාධි විශ්‍යයෙහි සතර ආකාරයෙකින් බව පැහැදිලි වියයුතුය. මෙහි දක්වන්නට බලා පොරුන්තු වන්නේ ඒ සාහ කෘත්‍ය සතරය.

මධ්‍යම සම්පූජ්‍යනාය ඇතුළ වූ සමාධි විත්තයෙහි සමාධියන් ප්‍රඡාවන් දෙක යුගයෙහි-වියගසෙහි බැඳ තුමු ලෙසින් සම්වැ පවත්නා හෙයින් ඒ දෙකින් දෙක තො ඉක්මේ පවත්නා තත්ත්වයක් උපෙක්කා සිටින්නාහ. ඒ අවස්ථාවෙහි සමාධියද වැඩියෙන් නැග යන්නේද නැත. ප්‍රඡාව අඩුවී හෝ වැඩිවී යන්නේන් නැත. මෙය පළමු කරුණයි.

සමාධියන් ප්‍රඡාවන් යන දෙක යුගනාද්ධවි පවත්නා හෙයින්, සඳහා, විරිය, සති, සමාධි, ප්‍රඡා යන ඉන්දියයෝ පස්දෙන තොයෙක් ආකාර ඇති කෙලපුන්ගෙන් ඉවත්වී ඇති හෙයින් ද මිදීම ත්‍රියා වෙන් එක කෘත්‍යයක් ඇති හෙයින්ද එක කෘත්‍ය ඇතිව පවත් ගනිති. මෙය දෙවන කරුණයි.

සමාධි ප්‍රඡාවන් දෙක ඔවුනාවුන් තොඹක්ම පැවැතිමටන් ඉන්දියයන්ගේ එකරසභාවයටන් සුදුසු අන්දමේ විරිය පැවැත්වීම තෙවන කරුණයි.

එම් අවස්ථාවේ පුරවාක්ත ආකාර තුනෙන් ආස්ථාවනාය පැවැත්වීම සතරවන කරුණයි.

මෙ සතර තැන ලැබෙන සංකීලේස වෛද්‍යානායන් පිළිබඳ ආදිනාවත් ආනිසංසත් දාන තුවණින් පිරිපිදුකළ හෙයින් ඇනගයේ කෘත්‍ය නිෂ්පත්ති වශයෙන් සම්පහංසනාව දතුයුතිය.

මෙසේ ප්‍රථමධානය ලැබෙන්තහු විසින් පළමුවෙන්ම සිත යොමු කළ යුත්තේ එය ලබා ගැනීමට තමහට උපකාරවූ කෘත්‍ය සම්පාර්ය දෙසය. ඒ මෙසේය:— මෙබදු සර්පාය හෝරන ආසන ආදියක් ඇසුරු ගොටගෙන මෙබදු ඉරියවිතක් පවත්වමින් මෙබදු කාලයෙක මා විසින් මෙ ගුණ විශේෂය ලැබෙන්නා ලද්දේය යනුය. එසේ සිතට ගැනීමෙන් නැවත එය නැතිවූ විටක එය යලින් ලබා ගැනීමට ඒ ආකාරයන් ඇසුරු කිරීමෙන් පිළිවන් වන්නේය. ප්‍රගුණ නැති සමාධිය නැවත නැවත ප්‍රගුණකර ගැනීමටද ඒ මගින් පිළිවන් වන්නේය.

“එවමෙව බො හික්කවේ ඉඩක්කවෙවා ප්‍රජාත්‍යා කුසලා හික්කු කායය කායාතුපසී විහරන් ආතාපි-පෙ-ලිනොයය ලොකා අභිජන් දෙමුනාසසී. තස්ස කායය කායාතුපසීනා විහරනා විනත්. සමාධියත්. උපක්කලසා ප්‍රජාත්‍යා, සො ත් නිමිත්තා. උග්‍යජන්තාත්, වෙදනාසු -පෙ- විනෙ -පෙ- ධමෙලුසු -පෙ- සබා සො හික්කවේ ප්‍රජාත්‍යා වියත්තා කුසලා හික්කු ලාභී වෙව හොත් දියුයිමලුබවිහාරානා. ලාභී සත්-සම්ජන්නයි, ත් කිස්සහෙතු, තරාභී සො හික්කවේ ප්‍රජාත්‍යා වියත්තා කුසලා හික්කු සකස් වියනයි නිමිත්තා. ගණනාත්” — යනු ගාස්තා උපදේශයයි.

“මහජන්ති, එපරිදේදෙන්ම මෙ ගාසනයෙහි ප්‍රජාත්‍යා වූ දක්ෂ වූ ඇතුම් මහජනක් කයෙහි කය අතුව තුවණින් දක්නා පුළුව කෙලෙස් තවත වියනීයෙන් යුතුව මනා දතුම් ඇතිව සිතිඇතිව කාය ලෝකයෙහි දැඩි ලෝහය හා දෙමුනය දුරුකොට වෙසේ. කයෙහි කය අතුව තුවණින් දක්නා පුළුව තුවණ ඇතිව වසන ඔහුගේ සිත එකඟ වේ. කෙලෙස් ප්‍රජාත්‍යා. හෙතෙම ඒ නිමිත්ත උගති. වෙදනාත්.....සිත්තී.....දහමත් දහම අතුව දක්නා පුළුව, තුවණින් දක්නා පුළුව කෙලෙස් තවත වියනීයෙන් යුතුව, මනා දතුම් ඇතිව, සිති ඇතිව ණම ලෙවිහි

දැඩි ලෝකය හා දේම්නාස දුරුකොට වෙසේ. දහමි දහම් අනුව නුවණීන දක්නා සූලව, නුවණ ඇතිව, වසන සිඹුගේ සිත එකඟ වේ. කෙලෙස් ප්‍රහිත වේ. හෙතෙම ඒ නිමිත්ත උගේ.” යනු එහි හාටයයි.

ධ්‍යානය ලැබීමට ලේඛින්ම උපකාර වූ නිමිත්ත තේරුම් කරගෙන එහි යෙදීමෙන් ද්‍යානය ලබාගැනීම පමණක සිදුකර ගතහැකි වේයි. එසේ ලැබූ ද්‍යානය කළක් තබා ගැනීමට එය පිහිට නොවේයි. ලැබාගත් ද්‍යානය බොහෝ කළක් පවත්වා ගැනීමට උපකාර වන්නේ සමාධි පරිපන්ප්‍රව්‍ය නීවරණයන් ගෙන් සිත පිරිසිදු කොට ගෙන එයට සමවැදිමයි. සමාධි පරිපන්ප්‍ර ධර්මයන් ගෙන් සිත පිරිසිදු කර ගන්නා සැටි මෙසේයි:

1. ලොකු කුඩා තාශණා සංකල්පනාවන් ගෙන් ඉතා හොඳින් සිත් පිරිසිදු කරගත යුතුය. ඒ සංකල්පනාවනාට සිත සම්බන්ධවී තිබුණෙන් ඉක්මනින් ම සමාධියන් සිත අයින් වේයි. සමාධි නැති සිතක් බවට පත්වේයි. එහයින් සමවැදිමට ප්‍රමාදයන් කාමාදිනාව මැනවින් සලකා එයින් සිත පිරිසිදු කරගත යුතුය.¹ අභුහ මනසිකාරය ද ඉතා ප්‍රයෝගනාවත් වේයි. සත්ත්ව සංස්කාරයන් කෙරෙහි ඇතිවන ආලයෙන් තොරවිය යුතුය.

2. සත්ත්ව සංස්කාරයන් කෙරෙහි ගැවීමෙන් සිත පිරිසිදු කරගත යුතුය. කාය පස්සයිය පහළවන අපුරින් කාධික පිඩාවන් කාධික දරයින් දුරුකාරගත යුතුය. පුරුදුකළ මෙත් කමවහනට සිත් යොමාගෙන සැහෙන කළක් ගතකිරීම මෙයට බොහෝ උපකාර වේයි.

3. මොන මොන කරුණු නිසා හෝ එන මිද්ධයේ ලකුණු වන ඇහමුලි ගත් ආදිය ඇතහාන් විරියසම්බාදුස් බිජානිය කරුණු වන ආරම්භධාතු, නීකකමධාතු, පරකකමධාතු මෙනෙහි-කිරීමෙන් හා ආලෝක සංස්කෘති මෙනෙහි කිරීමෙන් හා වංක මනාධිජ්‍යනාදියන් ද එන මිද්ධය ඉවත්කර ගතයුතුය. එසේ තොකළහාන් පැමිණි ද්‍යානයන් පිරිහේයි. සමවැදිම ද අප හසුය.

4. කවර කරුණෙකින් හෝ සිත්සතන් තුළ පහළවන්නට ඉඩ ඇති උදිව කුඩාවය සමඟ නිමිත්ත මෙනෙහි කිරීමෙන් හෝ ධර්මසවහාවය සැලුකීමෙන් හෝ ඉවත්කර ගත යුතුය. එසේ නැතහාත් ලද සමාධියට පැමිණෙන්නට ද නොහැකි වෙයි. පැමිණි ධ්‍යානයෙන් ද ඉක්මනින පිරිහෙයි.

5. යම්කිපි ආකාරයෙකින් සිත්සතන් තුළ යම්තාක් හෝ බලපාන විවිධියාවන් ඇතොත් මේ බාධාව සිදුවෙයි. එයද සද්ධරම මනස්කාර වෘත්ති සේවනාදියෙන් සංස්ක්‍රිතාගත යුතුය. නැතහාත් පිරිහිම සිදුවෙයි.

6. ශිල්න්බව නිසා ද, කම්මාරාමතා නිසා ද, හයසාරාමතා නිසා ද. අසප්පාය උතුදූණ නිසා ද, අසප්පාය පුදගල ඇසුර නිසා ද මේ පිරිහිම සිදුවන හෙයින් ආරක්ෂාවීමට යෝගාවවරයන් විසින් විශේෂයෙන් සිතට ගත යුතුය.

ලද සමාධියේදී පිළිපදින සැරී

මෙසේ පරිපත් ධර්මයන්ගෙන් සිත්සතන් පිරිසුදුව තබා-ගෙන නිතර සමවැදියුතුය. සමවැදිම තම්, ලද ධ්‍යාන විත්තය ලබා ගෙන සිත් පැවැත්වීමයි. මීළුහට වැඩිය යුතු කපිණයෙන් ලද සමාධි නිමිත්ත වැඩියුතුය. මෙම වැඩිමට සුදුසු අවස්ථාවේ දෙදෙනෙකි. එනම්: උපවාර භූමියේදී වැඩිය යුතුය. අර්පණ භූමියේදී ද වැඩිය හැකිය. මේ වැඩිමෙදී තමා ලද ධ්‍යාන නිමිත්ත අහලක් දැහැලක් තුනාක් හතරක් යනාදී තුමයෙන් පරිවිණ්ද කොටගෙන අධිජ්‍යානයෙන් වැඩිය යුතුය. පරිවිණ්ද නොකොට නොවැඩිය යුතුය. මෙසේ මුළු සක්වල කෙළවර කොටද තවත් මැබැවද වැඩිම කළයුතුය.

පළමුවෙන් ධ්‍යානය ලන් යෝගාවවරයාට ආදිකම්කයා යයි කියනු ලැබේ. ඔහු මේ අවස්ථාවේදී කළයුත්තේ සමාප්‍රාන බහුල වීමය. නිතර එයට සම වැදිම දියුණු කිරීමෙන් වසිහාවය දියුණුවෙයි. අඛයන් ප්‍රත්‍යාවෙශනා කංත්නට යාමෙන් ඒ අඛයන් ඕලාරිකවැ වැටහෙයි. එහෙයින් එහි දෙස් පෙනෙයි. දෙවන ධ්‍යානය ලබාගැනීමට සිත් පහළවෙයි. එය වැළකිය හැකිනොවේ.

ලත් ප්‍රථම දියානාය පුදුණ හාවයට පත්කර නො ගෙන දෙවන දියානායට වැඩකිරීමෙන් එයද නොලැබේයි. ලද දියානායද පිරිහි යයි. එහෙයින් වදුලුහා:

“දුෂ්ධිකවේවා හික්වූ බාලෝ අව්‍යාච්‍යා අඛ්‍යතාක්ෂේ අකුසලා විවිධේව කාමෙහි විවිධ අකුසලේහි ධමෙහේ සවිතකක්. සවිවාර් විවෙකජ. පිති පුබ. පයුම. ක්‍රිජා. උසප්පාජ්‍ය විහරති, සෞ ත් නිමිත්තා නාසේවති න හාවෙති න බහුලිකරාති, න සම්මාධියිත. අධියිතාති, තස්ස එව. හොති.” යන්ත්‍රානාහා විතකක විවාරානා. වූපසමා අජ්‍යාතිත. සම්පසාදනා. වෙතසා එකාදිඟාව. අවිතකා. අවිවාර්. සම්ධිජ. පිති පුබ. දුතිය. ක්‍රිජා. උසප්පාජ්‍ය විහරයාත්තා” සෞ න සකෙකාති විතකා විවාරානා. වූපසමා -පෙ- දුතිය. ක්‍රිජා. උසප්පාජ්‍ය විහරිතු. තගයිව. හොති,” “යන්ත්‍රානාහා. විවිධේව කාමෙහි විවිධ අකුසලේහි ධමෙහේ -පෙ- පයුම. ක්‍රිජා. උසප්පාජ්‍ය විහරයාත්තා” සෞ න සකෙකාති විවිධේව කාමෙහි - පයුම. ක්‍රිජා. උසප්පාජ්‍ය විහරිතු, අය. වූවෙති හික්වෙව හික්වූ උගතො හටෙකා උගතො පරිහිතා යෙයාරාජ. හික්වෙවේ ගාවී ප්‍රකාශනයා බාලා අව්‍යාච්‍යා අඛ්‍යතාක්ෂේ අකුසලා විසමේ ප්‍රකාශන වරිතු.”

“මහණෙනි මේ සයුනෙනි සමාධිපරිපත් ධර්මයන්ගේ විශාලතාය නො දැන්මෙන් බාලවූයේ දියානාය පුහුණුවට පැමිණුවීමෙහි තේරුමක් නැති මතුයෙහි දියානායට පිහිටවන බව හා නොවන බව නොදැන්නා ඇතුළු යෝගාවවරයෙක් කාමයෙන් වෙතවැ අකුගල ධර්මයෙන් වෙතවැ විතරක සහිත වූ විවාර සහිතවූ විවිධයෙන් උපන් පිතිය හා සැපය ඇති, ප්‍රථම දියානායට පැමිණු වාසය කිරීමේ සමාපත්ති කොගලුය නැති බැවින් අදක්ෂවැ ගෙවයෙමින් ඒ ලද සමාධි නිමිත්ත සේවනය නොකරයි. නොවඩි. බහුල නොකෙරයි. මතාව සිටියා කොට නොසිවූවාද, මහුව ඉදින් මම විතරක විවාරයන් සංයිදුවා ලිමෙන් විතරක නැති විවාර තැති සමාධියෙන් රතිත පිති සැප ඇති දෙවන දියානායට පැමිණු වාසය කෙරෙමිනම් මැත්තවැයි කියා මෙබදු අදහසෙක් වේයි. හෙතෙම් ඒ දෙවන දියානායට පැමිණු වාසය කිරීමට නොපොහොසත් වේයි. යළින් මහුව ප්‍රථම දියානායට පැමිණු වාසය කෙරෙමිනම්

මැනවයි කියා මෙබදු අදහසේක් වෙයි. හෙතෙමේ එයට පැමිණ වාසය කිරීමට ද නොපාහාසන් වෙයි. මහගෙෂනි, මෙතෙමේ ගදකින්ම පිරිහුණේයයි කියනු ලැබේ. කදුකරයෙහි ගැවසෙන බාල අවශක්ත ගොදරු බිම් නිසි පරිදි නොද්නා ගවදෙන යම්සේද එමෙනි.

වසිභාව පස නම කිම.

ලැබගන් ධ්‍යාහායෙන් පිරිහිමට හේතුවන මෙම දුබලතාවන් මගහරවා ගැන්මට පුරුදු කළයුත්තේ වසිභාව පසය, එනම්—

1. ආච්ච්ජනා වසි,
2. සමාප්‍රාන වසි,
3. අධිව්‍යාන වසි,
4. ව්‍යව්‍යාන වසි,
5. ප්‍රච්ච්‍රිවෙකුණා වසි යනුය.

“වසියොති යථාරුවී පවත්සේයා” යනු රිකායි. ආච්ච්ජනා වසි නම රිසිසේ ධ්‍යාහාඩියන් ආච්ච්ජනායෙහි, සලකා බැඳීමෙහි, පිළිවන්කමය. සමාප්‍රාන වසි නම් රිසි පරිදි ධ්‍යාහායට සම වැදිමෙහි සමන්බවය. අධිව්‍යාන වසිනම් කාලනීයමයක් අනුව සමාපත්තිය තබාගැනීමෙහි පෙළභාසන් බවයි. ව්‍යව්‍යාන වසි නම රිසිපරිදි සමවන් ධ්‍යාහායෙන් නැගී සිටින්නට සමන්බවයි.

ඒ මෙසේයි— ආච්ච්ජනා වසිය පුහුණු කරන සැටි-පළමු-වෙන් ලැබගෙන ඇති ප්‍රථම ධ්‍යාහායට සමවැදී එයින් නැඟී, එම ධ්‍යාහා විත්තයෙහි ලැබෙන විතරකය ආච්ච්ජනා කෙරෙයි. රේඛට විවාරයද, ඉක්නේති ප්‍රිතියද අනැතුරුව සුබයද, එයින්පසු එකගිණාවද ආච්ච්ජනා කෙරෙයි. සිතින් සලකා බලයි. මේ ආකාරයෙන් නැවත නැවත ධ්‍යාහාඩියන් මූල සිට අගවන් අග සිට මූලවන් සලකන්නාහට යම් කළේක ධ්‍යාහාඩියන් අරමුණු කොටගත් විත්තවාරයෝ ඒවා අතරට පත් හවාඩා කිහිපයකින් පිරිසිදි නිරතුරුවැ පවතී නම්, එකලු ආච්ච්ජනා වසියන් ප්‍රච්ච්‍රිවෙකුණා වසියන් ප්‍රගුණ යයි කිවහැකිවෙයි. මේ වසිභාවය සරවඳ මූදු-වරයන් වහන්සේලාට ලස්තක ප්‍රාප්තියෙන් ප්‍රගුණවී ඇත. යමා

මහ පෙළහර ආදිය පැවැත්වීමේදී සැහැල්ල සිත් පැවැත්මක් කුමතිවන උන්වහන්සේලාට ධ්‍යානාඩයන් අරමුණුකොට පැවැත් වින්ත විරින්ත විරින්ත ජවන සතරකට හෝ පසකට සිමා වෙති. වින්ත විරියකින් වින්ත විරියක අතර ලැබෙන හවාඩයෝ ද පෑවිම වාරයට උපවාරවූ හවාඩයවලන දෙදෙනාම වෙති. මේ හවාඩයවලන දෙක ලැබෙන්නේ තවත් ධ්‍යානාඩයක් ආපාටවූ සමයෙහිය.

අරමුණක් ආපාථයට නො පත්කල්හි හවාඩය වලනය සිදු-නොවේ. හවාඩයවලනයක් නැතිව ආවර්ජනා වේ පහළවීමකුන් නැත. මේ ආකාරයෙන් හවාඩයන්ගේ පැවැත්ම සරවඟ බුද්ධිවරයනට හැර වසිප්‍රාපතයනටද අතරතුර හවාඩයවාරයෙහි ගණනෙක් නම් නැතුදී පටිසම්භිද අටුවාවේ කියන ලදී. ධ්‍යානයට ඉතා ඉක්මනින් සම වදින්නට සමත් බව සමාප්‍රාන වසිතා නම් වේ. එසේමැ සමවන් ධ්‍යානය තන්පරය - දෙක - තුන ආදි වශයෙන් නියමිත කාලයක් නවත්වා ගන්නට සමත් බව අධිව්‍යන වසිතා නම්වේ. සමවන් ධ්‍යානයෙන් ඉතා ඉක්මනින් නැගී සිටීමට සමත්බව වුව්‍යන වසිතා නම් වේ. පවත්වෙකුණ වසිය ආව්‍යාන වසියෙන්ම සිදුවේ. වුව්‍යන වසිතාවද අධිව්‍යන වසිතාව සිද්ධ නම් සිදුවේයි.

“පයම්. ක්‍රිඩා. යන්ත්‍රිතක. යදිත්‍රිතක. යාවදිත්‍රිතක. ආව්‍යාන ආව්‍යානය දක්නායිතතා. නාත්‍රීත් ආව්‍යාන වසි. පයම්. ක්‍රිඩා. යන්ත්‍රිතක. යදිත්‍රිතක. යාවදිත්‍රිතක. සමාප්‍රාන සමාප්‍රානය දක්නායිතතා. නාත්‍රීත් සමාප්‍රාන වසි”.....ප්‍රථම ධ්‍යානය යම් ප්‍රදේශයකදී ආවර්ජනා කරනු කුමැති වේද, ඒ ප්‍රදේශයෙහි ආවර්ජනා කෙරෙයි. යම් කලෙක යම් ධ්‍යානාඩයෙක හෝ ආව්‍යාන කරනු කුමැතිවේද, ඒ ඒ පාලු ඒ ඒ ධ්‍යානාඩයෙහි ආවර්ජනා කෙරෙයි. යමිතාක් කල් ආව්‍යාන කරන්නට කුමැති වේද, ඒතාක් කල් ආවර්ජනා කෙරෙයි. ආවර්ජනා කිරීමෙහි සමාබවේක් නැත. සමාප්‍රානදියෙහිදී මෙම කුමයයි.

දෙවන ධ්‍යානය සඳහා වැඩ කිරීම

මෙහි කියන ලද්දත් ආකාරයෙන් ලද ප්‍රථම ධ්‍යානයෙහි මැනවීන් වසිභාවය උපදා ගෙන, එහි සමවැදෙමින් වාසය කරන යෝගාවවරයාහට විතරක විවාර යන අඩංගුමැ

හෝ ඒ දෙකින් එකක් හෝ මිලාරික වශයෙන් වැටුණේන්නට පතන් ගනියි. ධ්‍යාන විරුද්ධ දරමඩු නීවරණයන්ට එය භාසන්න හෙයින්ය. ඒ අභ්‍යන්තර්ගේ දුබල බවද දැනෙයි. එකල ඒ යෝග වචරයාහට “අහෝ මට විතරකය නැති ධ්‍යානයක් ලද්දෙහාත් මැනවයි” අදහස පහළවෙයි. එකල ඔහු විසින් කළයුත්තේ තමා සමවදින ප්‍රථම ධ්‍යානයෙහි නිකාන්තිය විභාගීතානය කිරීමයි. එසේ කොට දැන් මිලාරික අවිතරක සමාධිය ලැබේ ගන්නෙමියි අධිවියානයෙන් යුතුවැ ඒ මූල් ප්‍රධාන නිමිත්තෙහි පරිකරම කළයුතුය. එකලු ඒ මිහුගේ හාවනාව විතකක විරාග හාවනා නම් වෙයි. ප්‍රථම ධ්‍යානයේ ආසාව ගෙවීමිය විට එය උපවාර හාවනාවේයි. සෞජ්‍ය උපවාර හාවනාවන්හිදී මෙමැ ක්‍රමයයි. මේ ක්‍රමයෙන් උපවාර හාවනාව පවත්වා ගෙන යාමේදී විවාරදී සියලුම අභ්‍යන්තරින් යුත් ද්‍රවිතිය ධ්‍යානය පහළවේ. තෘතිය ධ්‍යානාදිය ද මෙම පිළිවෙළින් ලැබෙන බව සලකනු.

1. ප්‍රථම ධ්‍යානයට ප්‍රහිණාංශ රයි, සමප්‍රයුක්තාවා රයි.
2. ද්‍රවිතිය ධ්‍යානයට ප්‍රහිනාංශ 1යි. සමප්‍රයුක්තාවා 4යි.
3. තෘතිය ධ්‍යානයට ප්‍රහිනාංශ 2යි, සමප්‍රයුක්තාවා 3යි.
4. වතුරුප ධ්‍යානයට ප්‍රහිනාංශ 3යි, සමප්‍රයුක්තාවා 2යි.
5. පැණුවම ධ්‍යානයට ප්‍රහිනාංශ 4යි, සමප්‍රයුක්තාවා 2යි.

ධ්‍යාන සතරේ ක්‍රමය අනුව නම් මිට වෙනස් වෙයි. ඒ මෙසේයි:—

1. ප්‍රථමභ්‍යාන සින් ප්‍රහිනාංශ නම් නීවරණ ක්‍රය. සමප්‍රයුක්තාවා නම් විතකකාදී අංග 5යි.
2. ද්‍රවිතිය ධ්‍යානයට පැලින්මෙදී ඔහුට විතකක විවාර දෙකම මිලාරික වශයෙන් වැටුණේනි, එහෙයින් ඒ ධ්‍යාන ලැබෙන වීට ඒ දෙක ප්‍රහිණාංශයේ වෙති. එහි පිති, සුබ, එකගෙතා කුන සමප්‍රයුක්තාවයේ වන්නාහ.

3. තෘතිය ධ්‍යානයෙහි විතස්සාදී අමුග තුන ප්‍රහිණ වෙයි. සූඛය හා එකාගුතාව යන දෙක සම්පූර්ණතාව වේ.

4. වතුරුප ධ්‍යානයෙහිදී විතස්ස, විවාර, පිති, සූඛ යන සතර ප්‍රහිණාංශයේය, උපෙක්ෂා— එකාගුතා යන දෙක සම්පූර්ණතාව වේ.

ධ්‍යාන සතර සඳහන් පෙළ

1. විවිධොව කාමෙහි විවිච අකුසලෙහි ධෝමෙහි සංඛ්‍යා සවිච්‍යා. සවිච්‍යා. විවිච පිති සූඛ පිති සූඛ පිති සූඛ පිති —

(යෝගී තෙම කාමයන් කෙරෙන් වෙන්වැමැ අකුසල ධර්මයන් කෙරෙන්ද වෙන්වැමැ විතරක සහිත වූ විවාර සහිත වූ විවිචයෙන් උපන් පිති සූඛ ඇති ප්‍රථම ධ්‍යානය උපද්‍වාගෙන වාසය කෙරෙයි.)

2. විතස්ස විවාරනා. වූපසමා අජ්ංකිතනා. සම්පයාදනා. වෙතසා එකාදිහාව. අවිතස්ස. අවිච්‍යා. සමාධිජ. පිති සූඛ. දුනිය. සූඛනා. උපසම්පූර්ණ විහරනි.

(ප්‍රථම ධ්‍යානය උබැගන් යෝගී තෙමේ විතස්ස විවාරයන්ගේ වූපසම හේතුවෙන් ස්වසන්තානයෙහි උපන් සම්පයාදනයෙන් යුක්තවූ සිත් සමාධිය වඩන්නාවූ විතරක නැති රිචාර නැති, සමාධියෙන් උපන් පිති-සූඛ දෙකින් යුක්තවූ ද්විතීය ධ්‍යානය උපද්‍වා වාසය කෙරෙයි.)

3. පිතිය ව විරාග උපෙක්ඩකො ව විහරනි සතො ව සම්පරානො සූඛ. ව කායන පටිස. වෙළඳනි ය. න. අරියා ආවික්නානි, “උපෙක්ඩකො සතිමා සූඛ විහාරනි, න. තතිය. සූඛනා. උපසම්පූර්ණ විහරනි”

(පිතියගේද විරාගයන් උපක්ෂකවැද වෙසයි, සිති ඇත්තේද තුවනු ඇත්තේද සූව ද කයින් විදියි. යම් ධ්‍යානයක් හේතුකොට ගෙන ඒ තුන්වෙනි ධ්‍යානයෙන් යුතු පුද්ගලයා” “උපෙක්ඩකා, සිති ඇත්තේය, සූව විහරණ ඇත්තේ ය” සි ආරයයේ කියද්ද, ඒ තුන්වෙනි ධ්‍යානය උපද්‍වා වාසය කෙරෙයි.)

4. සුබස්සව පහානා දුක්කඩස්සව පහානා පූරෙකිව සොම-
නයි - දෙමෝනයිනා අත්‍යු-ගමා අදුක්කී අසුඛ් උපෙක්කා සහ
පාරිසුඛි. වතුන් ක්‍රිනා උපසම්පූජ විහරති.

(තුන්වන බිජානය උද යෝගී තෙමේ සුබ දුක්ක දෙක පහාණය
කිරීමෙන් දැක් නොවු සුව නොවු උපෙක්ෂාවෙන් හා සතියෙන්
ලත් පාරිඹුද්ධිය ඇති සතරවෙති බිජානය උපද්‍රා වාසය
කෙරෙයි.)

පටිපද අභිජන්දා ක්ෂේත්‍රයෝ

බිජායෙහි යෙදෙන්නාහුගේ නිමිත්ත උපදින්නට මූල්
අවස්ථාව ප්‍රතිපද ක්ෂේත්‍රයයි. එයින් පසු අවස්ථාව අභිජන්දා
ක්ෂේත්‍රයයි. එහි පුරුවයෙහි විරුද්ධ ප්‍රත්‍යාග්‍රහණෝගේ ලාභාවීමෙන්
දුකශේ පිළිපදින්නා ගේ ප්‍රතිපදව දුක්කනම් වෙයි. සුවසේ පිළි
පදින්නාහුගේ ප්‍රතිපදව සුබ නම් වෙයි. පසුව ඉසිවැ අර්ථාවට
පත්වුවහුගේ හාවනාව ද්‍රාජාජිජින්දා නම් වෙයි. වහා අර්ථාවට
පත්වුවහුගේ හාවනාව බ්‍රිජාජිජින්දා නම් වෙයි.

අරුපාවවර බිජාන

අජවාකාගය, පරිවිත්නාකාගය, කයිණුසාරීමාකාගය, රුප
කලාප පරිවිෂ්ඨකාගයයි ආකාගය සිවුවැදුරුම් වෙයි. එහි
ආකාසානංශවායනනාය යන මෙති අදහස් කරණ උද්දේද කයිණුග්-
සාරීමාකාගයයි. එය වනාහි අනන්ත වූ අජවාකාගය හා ඒකී
භූත වූ සේ වෙයි. යෝගාවවරයා විසිනුද එය අනන්ත හාවයෙන්
පත්වුවනු ලැබේ. එහෙයින් අනන්තවූ ආකාගයනුයි. ආකාසා-
නනෙනා යනුවෙයි. උත්පාදනන්තයෙක් හෝ ව්‍යයානන්තයෙක්
මොහුට තැනිනුයි නොපැන්නුයි. අනන්ත වේයයි කියන ලදී,
ආකාසානනෙනා එව - ආකාසානක්, ස්වාර්ථයෙහි ය ප්‍රත්‍යාග්‍රහණෝග්
සිද්ධිහෙයිනි. යම්සේ දෙවියන්ගේ වාසස්ථානයට දේවායනනායයි
කියනු ලැබේද, එපරිද්දෙන්ලැ මෙහිදු එහි අර්ථා ප්‍රාප්තවූ සම්පූ-
දුක්ත ධර්මයන් සහිතවූ බිජානයට, “පිහිටිතුනා” යන තේරුමෙන්
එයම ආකාසානනායයි කියනු ලැබේ. “ආකාසානක්දා ආයතන-
මස්සාති - ආකාසානංශවායනනා.”යි වෙයි විනත වෙතසික
රාජියයි. “ආකාසානක්දායනනා නති - ආකාසානක්දායනනා.”

සමාපනයස්වා උපනයස්වා දිවයිඩලීසුබවිහාරිස්ස වා විනා වෙතසිකා ධම්මා”යි විහඹයෙහි දේශනා කරන ලදී. ආකාසා-නාක්ෂායතනයෙහි පැවැති කුසල විතය පළමුවන අරුපාවටර සිත්තු කුසල සිතයි.

විස්සුනක්ෂායතනය යන මෙහි විස්සුනය නම් ආකාසා-නාක්ෂායතන විතයමැයි. එය වනාහි උත්පාදන්තය ව්‍යයාන්තය යන අන්තයන්ගෙන් දුන් එකකි. එය අන්ත්තවුවයේ කෙසේද? අනන්ත සංඛ්‍යාත ආකාශයෙහි පවත්නා හෙයිනි. නොහොත් අන්ත ගබඳය කොට්ඨාසාර්ථයෙහි වැවත්න්නේය. එහෙයින් තමාගේ උත්පාදන්තුව කොටසුන් අතුරෙහි එක දේශයකැ තොපිහිටා සියල්ල පැතිරවීම් වශයෙන් එය අරමුණු කොට ඇති හාවනාව පවත්නා හෙයින් අනන්ත යයි කියනු ලැබේ. “අනනා - විස්සුනත්ත් - විස්සුනක්ෂායතනයනා”, විස්සුනක්ෂායතනයෙහි - විස්සුනක්ෂායතනයනා” නිරුත්තිනයෙනි. විස්සුනක්ෂායතනයි. ආයතනමස්සාති - විස්සුනක්ෂායතනයනා” විස්සුනක්ෂායතන සංඛ්‍යාත වූ විනා වෙතසික රාජියෙහි පැවැති කුසල විනය විස්සුනක්ෂායතන කුසල වින්තය යයි.

විස්සුනක්ෂායතනත්ත් - විස්සුනක්ෂායතන - සමාපනයස්වා උපනයස්වා දිවයිඩලීසුබවිහාරිස්ස වා විනා වෙතසිකා ධම්මා”යි විහඹයෙහිදී දෙසන ලදමැයි. අනනා - විස්සුනත්ත් තදෙව විස්සුන - කුදාලෙන ප්‍රියා මනයිකරෝති අනනා - එරති”යි ප්‍රාලි හෙයින් ඇනායෙන් ස්පර්ශකරන ලද්දුව ඒ විස්සුනය මෙනෙහි කෙරෙයි. අනනා යයි පැතිරගනියි.

3. ආක්ෂායතන යන මෙහි “අකිණින - ආයතන යයි මූලය සැලකිය යුතුය. එහි ආක්ෂායතන යන්නෙහි තේරුම කිවිවකුද නැත යනුයි. ප්‍රථමාරුපා විදානයෙන් කිසු ස්වල්පය-කුද මෙහි නැත. යන අදහසයි. “අකිණිනයෙහාවා - ආක්ෂායතනයා.” යි ගත් කළේහි ආක්ෂායතන නම් ප්‍රථමාරුපා විදානයාගේ අභාවයයි. ආයතන ගබඳය සම්බන්ධ කරන අපුරු පෙරමෙනි.

4. නොවසක්දා නාස ස්ක්‍රීයතන: ඔඟුරික සංඡාව නැති හෙයින් නොවසක්දාවූද පුක්ම් සංඡාව නැත්තේ නැති හෙයින්

නාසණජාවූද විත්ත වෙනසික ධර්මරාගිය පිහිටා ඇති කුසල විත්තය ය.

මේ අරුපසින් ආරම්මණ හේදයෙන් සතරකට බෙදී ඇත. ඒ ආරම්මණය, අතිතුමණය කළපුතු ආරම්මණ සතරය, අරමුණු කළපුතු අරමුණු සතරයැයි දෙඳාකාරයෙකින් ලැබේ. එහි ප්‍රථමා රුප්‍යාචයහි රුපාවචර පක්ෂීමධ්‍යානයේ අරමුණුවූ කසිණ නිමිත්ත අතිතුමණය කළපුතුය. එය උග්‍රෝචිත්‍යාලීමෙන් ලද ආකාසය අරමුණු කළපුතු විය. දෙවැන්නෙහි ප්‍රථමා රුප්‍යාචයාගේ අරමුණ වන ආකාසය අතිතුමණය කළපුතුය. ප්‍රථමා රුප්‍යා විජානය අරමුණු කළපුතුය. තුන්වැන්නෙහි ඒ ප්‍රථමා රුප්‍යා විජානය අතිතුමණය කළපුතුය. එවිට්තෙන් ඒ අභාවය අරමුණු කළපුතුය. ගෝගාවචරයාට අවශ්‍යතාවේ

යෝගාවචරයාට ලැබෙන්නාට ඉඩ ඇති විවිධ බාධක අවස්ථා-වන්ගෙන් ඔහු නිධ්‍යස් කර ගැනීම ධර්මනාවටම හැකිවන සැටි ධර්මනත්ත්වය සලකන විට තේරුම ගතහැකිය. ඒවිත පරිත්‍යාගයේ නියම තේරුමද එය වියපුතුය. ඇතුම්විට එම ඒවිත පරිත්‍යාගත්‍යාව නියම අන්දමින් සිදුනොවී නම් එහි නියම අන්දමින් නොහිතිවේයේ නම් හෝ, ඔහුගේ වැඩ පිළිවෙළ අදාරා යාමට ඉඩ තිබේ. ධර්මබලය ඉදිරිපත් කරගත් යෝගාවචරයා ස්ථිර ව ධර්මයේ පිහිටා සිටි නම් ඉගෙන්ම මේ නිධ්‍යස් සලසා ගත හැකි වනු ඇත.

බාහෝ සයින් මෙබදු අවස්ථාවකට පත්වෙන විට යෝගාවචරයා එයට ඇවැසි වන තරමේ ගක්තියෙන් පිරිහි ගොස සිටින්-නාටද ඉඩ තිබේ. එසේ නම් එහිදී ඔහුට අනුන්ගෙන් ලැබෙනපුතු උපකාරය ඇවැසිවනු ඇත. මෙහිදී යෝගාවචරයාහට උපකාරය ඇවැසිබවන්, කෙබදු උපකාරයක් ඇවැසිද යනුත් තේරුම් ධර්මී කරගැනීමට සමන් උපදේශකයන් හා උපස්ථායකයන් ද කරුණාවෙන් හා තුවණීන් ද ඉදිරිපත් වියපුතු බව විශේෂයෙන් කිවපුතුව ඇත. හාවනා තත්ත්වය, පුද්ගල තත්ත්වය හා උපස්ථාන විධි

තොද්ධන්නැවුන්ගෙන් යෝගාවවරයාට සිදුවනුයේ උපකාරයෙක් තොවේ. අනුපකාරයෙකි. එරිහානි මග හෙළි කරලීමෙකි. මෙසේ හෙයින් යෝගාවවරයාගේ හාවනා වේ. ඉදිරිගමනාට තුවණුත්, උපාංයනි දක්ෂවූ ආචාර්යීවරුනුත්, කාරුණික, කරුණුදත්, ස්ථානාවිත බුද්ධිය ඇති උපස්ථායකයනුත් ඉතාමත් ප්‍රයෝගනා වන බව විශේෂයෙන් සැලකිය යුතුය.

ගමප - විද්‍රෝහනා හාවනාවන්හි යෙදෙන පින්වතුන්හට ඇතැමිවිට කිසිදු බාධාවක් තොමැතිව අහිමත කායනීයේ ජයග්‍රාමය සලසාගනහැකිවන අතර ඇතැමිවිට පුදුම අන්දගම බාධාවන් දැඩෙන සේ පෙන්.

‘වා නම්:—

1. කලදී තමා තුළ තොතුව රෝගාබාධයෝ.
2. පිඩාකර අමනාප සතුන්ගේ හා පුද්ගලයන්ගේ ලාභීම.
3. අමනාප ගබ්දයෝ.
4. කරුණු පැහැදිලි නැති සිනේ තොසන්සුන් කම.
5. තොයක් ආකාර ඇති ප්‍රශ්න ඉදිරිපත් වීම.
6. අසමාහිත උද්ධවිව පුද්ගලයන්ගේ කරා ආදිය.
7. සහනය කළ තොගැකි කාලගුණය.
8. තොයක් විදියේ උරගනයන් අනුව ඇලිම ගැලීම සිදුවීම.
9. හිතවතුන්ගේ තොගැලපෙන ක්‍රියාවෝ.
10. අහිතවතුන්ගේ විෂම ක්‍රියාවෝ.

මෙබදු සංකට අවස්ථාවන්හි නියම තතු තේරුම් කරගැනීමට තොගැකි විමෙන් ඔවුන් විපතට වැශවත් බලා දෙසේ නාගා තව තවත් පෙළන්නට තොයායුතුය. ඔවුන් හට අවටින් ලැබෙන සිවුවහළ විශාල ප්‍රයෝගන සැලසෙන බව සැලකිය යුතුය.

යෝගාවවරයාට තමාගෙන් ලැබෙන උපකාරය

ඉද්ධිපාද ධර්මයන්ගේ බලය, ගක්තිය පුදුම සහිතය. හාවනා මනසිකාරය දියුණුවට පත්කර ගැනීම සඳහා දිරි දරන යෝගාවවරයාහට තම ඉදිරි ගමනාට ප්‍රතිච්‍රියා විවිධ සිදුවීම් වලින් සිත යුතුය.

ගැනීමට තමාටම ශක්තිය සැලසෙන්නේ තමා තුළ දියුණුවට පත්කර ගන්නා ඉද්ධිපාද ධර්මයන්ගේ බලයෙනි. එහෙයින් අපි මේ ඉද්ධිපාද දේශනාවකට සිත යොමු කරමු.

“වතකාරෝ මේ හිකුවෙවූ ඉදියිපාද භාවිතා බහුලිකතා මහජල්ලා භෞති මහානිස්සා. කර්. භාවිතාව හිකුවෙවූ වතකාරෝ ඉදියිපාද කර්. බහුලිකතා මහජල්ලා භෞති මහානිස්සා. ඉඩ හිකුවෙවූ හිකුවූ වින්දුමාධිපදානය-බාරපලනනාගත. ඉදියිපාද භාවෙති, (අ) ඉති මේ ජනේ න ව අතිලිනො භවිස්සනි. (ආ) නව අතිපගෙහිනො භවිස්සනි. (ඇ) නව අත්කිඛ. සඩ්විනෙනා භවිස්සනි. (ඈ) නව බහිඩා වික්විනෙනා භවිස්සනි. (ඉ) පවුණ පුරු සංඛ්‍යාදීව විහරනි. යථා පුරු, තරාපවුණ. යථා පවුණ තරා පුරු (ඊ.) යථා අධ්‍යා තරා උඩිං, යථා උඩිං තරා අධ්‍යා. (ඊ) යථා දිවා තරා රතනිං, යථා රතනිං තරා දිවා, (උ) ඉතිවිවෙන වෙතසා අපරියෙන ලේඛින සජ්ජාසං විනා. භාවෙති.”¹

මේ සඳහන් වූයේ ඉද්ධිපාදයන් පිළිබඳ දෙගනා පෙළකි. සංපුක්ත නිකායේ සංද්ධිපාද සංපුක්තයේ මේ ධර්ම කොටස පිළිබඳ දේශනා රසෙකි. අභිධර්මයේ සංද්ධිපාද විහ්චිඟයේ භා විසුද්ධීමග්ගයේද විහාර රසෙක් දක්නා ලැබේ. මෙහි ඉතා කෙටි හැඳින්වීමෙකි, දක්වනු ලබන්නේ.

එ මෙසේය:—

1. ජනු ඉදියිපාදය,
2. විනා ඉදියිපාදය,
3. විරිය ඉදි පාදය.
4. වීමංසා ඉදි පාදය යන ඉද්ධ පාද සනරයි.

ඉද්ධ පාද යන ගබා දෙක්හි වෙන වෙන තේරුම් දෙකක් ඇතිව පළමුවෙන් සිතේ තබාගත යුතුය. එයින් “ඉද්ධ” යන්නෙහි තේරුම ඉරුණිනය, යමෘද්ධිය, නිෂ්පත්තිය යනුය. පාද යන්න හේතුව - උපකාරය යන අදාළ ඇත්තේය. එකල ඉද්ධිපාද

1. සංඛ සාධකම්පන ටයෙ 10 පූතුය.

යන්නෙහි සම්පූර්ණ අදහස නම් සමාඳ්ධිවීමට උපකාර ධර්මයේ යනුය. මෙහි සමාඳ්ධිවීමට නම් ගම් එවැනි විද්‍රෝහනා වශයෙන් ලැබෙන ඒ ඒ යෝග ක්‍රියා සම්භාය පිළිබඳ සමාඳ්ධිවීමට නිෂ්පත්තියට උපකාර වන බවය. ඒ නිෂ්පත්තිය පස් ආකාරයෙකින් පැහැදිලි වේයි.

1. අහිජේස්යා ධර්මයන් පිළිබඳ අහිජේස් නිෂ්පත්තිය.
2. පරිජේස්යා ධර්මයන් පිළිබඳ පරිජේස් නිෂ්පත්තිය.
3. පහාකඩ ධර්මයන් පිළිබඳ ප්‍රහාණ නිෂ්පත්තිය.
4. සවිජ්‍යකාන්තා ධර්මයන් පිළිබඳ සාක්ෂාත්කරණ නිෂ්පත්තිය.
5. හාවෙත්තා ධර්මයන් පිළිබඳ හාවනා නිෂ්පත්තිය යනු-වෙති.

මෙසේ මේ සසුනෙහි යෝගකර්මයෙකින් සමාඳ්ධිවන මහදැගත ලෝකේක්න්තර ධර්ම සම්භාය සාදාගැනීමට බලවත් උපාය ධර්ම සම්භාය නම් ඉදිධිපාද සතරයි. එනම් ජන්ද (බලවත් ඔහුකම) විත්ත (පහළකර ගත් සිත) විරිය (උත්සාහය) වීමංසා (නුව්තා) යන ධර්ම සතරයි.

දේශනාවේ මෙය සඳහන් වූයේ “සමාධි පධාන සංඛාර සමන්තාගත” යන වචනය සමගය, එහි “සමාධි” නම් දියුණුවට පත් විනෙකකුගෙනාතාවය. “පධාන සංඛාර” නම් සතර සම්යක්ෂ පුධාන වියනී යයි. එසේ හෙයින් සමාධියෙන් හා වියනීයෙන් බලවත් ව යෙදුණු ජන්දය ජන්ද ඉතුළු පාදයයි. සමාධියෙන් හා විරිය යෙන් බලවත්ව යෙදුණු සිත-විත ඉතුළුපාදයයි. සමාධියෙන් හා විරියයෙන් බලවත්ව යෙදුණු විරිය - විරිය ඉතුළුපාදයයි. සමාධි. යෙන් හා විරියයෙන් බලවත්ව යෙදුණු තුවනු වීමංසා ඉතුළු පාදයයි. කියා තේරුම පැහැදිලි කරගත යුතුය.

මෙහිලා මේ අදහස නියතයෙන් සිත තබාගත යුතුය. එනම්: මේ ද්‍රාන හා මාරුග එල ධර්ම වන උත්තරි මනුෂා ධර්මයේ යන්තමට ප්‍රකාශනීයෙන් ලැබෙන ජන්දයෙකින් හෝ විරියයෙකින් හෝ සිතෙකින් හෝ තුවනුකින් හෝ අත්පත් කරගතහැකි නොවෙකි. පලිබෝධ වශයෙන් ඉදිරිපත්වන කිසිම බාධකයෙකින් වළුක්වාලිය

නොහෙන අධිපතිභාවයට පත්වූ ජන්දියකින්ම ලැබගත හැකි වෙති. එහෙයින් මේ ධර්මයෝ අධිපති ධර්ම වශයෙන්ම සලකා ගත යුතු වෙති.

සංදේහාදයන් වැශෙන කරුණු 8 ක්.

සංදේහාදයන් තමාගේ සන්නානයෙහි වැඩි දියුණු කරගැනීමට මැනක්ස් සැලකිලිමත් වියයුතුය. එවා ඉකෑට වැශෙන ධර්මයෝ නොවෙති. බුද්ධී රහතුන් ආදි උතුමන්ට මෙවා වැඩි ඇති බව ඔබ දැන්නවා ඇත. රහතුන් වහන්සේලා අනුමති මහමුගලන් හිමියන්හට මෙවා ඉනා භාදින් දියුණුවට පත්ව ඇතිවග සංයුත්ත සහියේ ඉද්ධිපාද සංයුත්තයෙහි සඳහන් වී ඇත. මුළුන් සඳහන් කළ 10 වෙනි සුනුයෙහි වූ කරුණු අට අපි යළින් පැහැදිලිකර ගැනීමට උත්සාහ ගනිමු. එහි සඳහන් කරුණු අවෙන් සතරක් අධින් කළ යුතු කරුණුය. සතරක් දියුණුවට පත්කරගතයුතු කරුණුය.

එයින් අධින් කළයුතු කරුණු මෙසේය:-

1. සංදේහාද සතරහි මැ අනිලිනානාව දුරුකළයුතාය.
2. සංදේහාද සතරහි මැ අනිපත්ගහිත බව දුරුකළයුතාය.
3. සංදේහාද සතරහි මැ අධ්‍යාත්මයෙහි සඩ්විත බව දුරු කළයුතාය.
4. සංදේහාද සතරහි මැ බහිද්ධාවික්තින්ත බව දුරුකළයුතාය.

දියුණුවට පත්කරගත යුතු කරුණු නම්:-

5. සංදේහාද සතරහි මැ පවිතා පුරු සංස්කෘතා ඇතිවගෙන විසිය යුතුය.
6. සංදේහාද සතරහි මැ උඩ යට දෙකෙහි සම සින්වැ විසිය යුතුය.
7. සංදේහාද සතරහි මැ ර දවල් දෙක සම සින් වැ විසිය යුතුය.
8. සංදේහාද සතරහි මැ විවෘත වූ නොබැඳුණු ප්‍රභා සහිත සින් ඇතිවැ විසිය යුතුය.

යන සතරය.

මේ කරුණු අව මොන් පැහැදිලි කරලීමට උප්සාහ ගනිමු. මෙහි මූල් කරුණ පෙළෙහිම පැහැදිලි කොට දක්වන ලද්දේ මෙයේයි:—

“මෙයේ පිළිපදිමෙන් මාගේ ජන්දය අතිලින නොවන්නේ යයි සලකා මැනවින් දනගත යුතුය. යනු පළමුවන කරුණයි. එය පෙළෙහිම පැහැදිලි ව ඇති සැට්ටිබලන්න.

“කතමාව හිකුවෙට අතිලිනා ජන්ද? යො හිකුවෙට ජන්ද කොසජ් සහගතො. කොසජ් සම්පූර්ණා අයා වුවත් හිකුවෙට අතිලිනා ජන්දා.”

“මහණනි, අතිලිනාටු ජන්දය කවරේද? මහණනි, යම් ජන්දයෙක් කුසිතකමින් යෝජු කුසිත කමින් එකතුවැ සැහැවි ගියේද, එය අතිලින ජන්දයයි කියනු ලැබේ.

යෝගාවවරයා කතුකමාතා කුසළව්‍යය සිත තුළ පහළ කරගෙන තමාගේ පුරුදු කමටහනාහි යෙදී කමටහන මෙනෙහි කෙරෙමින් වාසය කෙරෙයි. මෙයේ මනසිකාරයෙහි යෙදීගෙන වසන ලිඛුට නිදිමතින් මැධිමෙකුන් තැනිව සිත කමට-හතින් පිට පැනා, එය සිතට එපාකම බලපානා බව දත්ත ගන්නට ලැබෙයි. මේ දැනීම අතුමුන්ට කමටහනින් පිට පැන්න කෙණෙනි මැ දැනෙයි. සමහරුන් හට වික වේලාවක් පසුව විට දැනෙයි. කමටහන් මෙනෙහි කරන්නට බැස්සේ කෙලෙසුන්ගේ බිජිසුණු ආදිනව රාජියක්, තමාහට මත්තට ලැබෙන්නට ඇති සසර දුක් රෘශ්ක් සිතට තදින් කාවද්දාගෙනමය.

එහෙන් මේ උනන්ද සිත සසර පුරුදු අනුව ගෙවීයයි. එහෙයින් මේ සිතේ ලිනාතාව වහා ම තේරුම් ගෙන මේ ලිනාතාව යලි යලින් වැඩිගිය හොත් සසර දුකින් නිදහස් වන්නේ කෙසේද? සතර අපායෙන් නිදහස් වන්නේ කෙසේද? යන මේ ආකාරයෙන් සිතට තර්ජනය කොට යලින් ජන්දය සිත්තු පහළ කොට ගෙන භාවනා මනසිකාරයෙහි යෙදෙයි. ටොස් වික වේලාවක් භාවනා මනසිකාරයෙහි යෙදෙනවිට යලින් ප්‍රාදීමෙන්ම සිතෙහි ලිනා-කාරය පහළ වෙයි. යලින් පෙරසේම අපාය යය ඉදිරිපත් කොට සිතට තර්ජනය කෙරෙමින් ජන්දය සිත තුළ පහළ කරගනියි.

මෙලෙපින්. මොහුගේ මේ මනසිකාර අවස්ථාව කොස්ත්ජය ගැවසීගත් හෙයින් කොස්ත්ජ සහගත වෙයි. සිත කොස්ත්ජය හා යෙදීමද මෙයේමූදි. මෙයේ කොස්ත්ජ සහගත හාවය හා කොස්ත්ජ සම්පූරුණක්ත හාවය ද ජන්ද සම්පූරුණක්ත සිතෙහි ලිනතාවයි. ඉදේධිපාදය වැඩිමට නම් මේ ලිනතාව පහළ වන සුචි මැනවින් තේරුම් ගෙන ඒ ශේතු අධින්කාවගෙන අලින විත්තයක් දිගටමැ දියුණු කරගත යුතුය. මෙයට සතර සමාජක් ප්‍රධාන විරියය ආර්ථිකය. එහෙයින් හැම ඉදේධිපාදයක් පාසාමැ “ප්‍රධාන සංඛාර සමන්නාගත” යන්න යොද දක්වන ලද්දේ.

තවද මේ ලිනතාවට ශේතුවූ කොස්ත්ජය හා සම්පූරුණක්ත සිත අවය කුසිත වත්පු අනුවද පහළවීමට ඉඩ තිබේ. එබදු අවස්ථා-වලදී අවය විරියාම්හ වත්පුන් සිත් තුළ පහළ කර ගැනීමෙන් මෙය ඉවත් කර ගැනීමට යෝගවතරය සිතිනුවනින්. ශ්‍රීයා කළයුතුය.

එහි කුසිත වත්පු අට නම්:

1. ඉඩාවුසො හික්කුනා කම්මේ. කාත්ත්‍රා ගොන්, තස්ස එවං ගොන් කම්මේ. බො මේ කාත්ත්‍රා හට්ටියෙන්. කම්මේ. බො පන මේ කරෝනතස්ස කායෙයා කිලමිස්සන්. භනුහා. නිප්පුණුම් ති යො නිප්පුන්. න විරිය. ආරහන් අපනතස්ස පත්ත්‍රයා අනාධිගතස්ස අධිගමාය, අසව්‍යකතස්ස සව්‍යකිරියාය, ඉදා පය්මේ. කුසිත වනුළු.

2. පුනාවපර. ආවුසො හික්කුනා කම්මේ. කතා. ගොන්, තස්ස එවං. ගොන්, අඩං. බො පන කාම්මේ අකාසිං, කම්මේ. බො පන මේ කරෝනතස්ස කායෙයා කිලනෙනා, භනුහා. නිප්පුණුම් ති. යො නිප්පුන්. න විරිය. ආරහන් – පෙ – සව්‍යකිරියාය, ඉදා දුතිය. කුසිත වනුළු.

3. පුනාවපර. පාවුසො හික්කුනා මගෙනා ගන්නත්වා ගොන්. තස්ස එවං. ගොන්. ‘‘මගෙනා බො මේ ගන්නත්වා හට්ටියෙන් මිනිය. බො පන මේ ගව්පනතස්ස කායෙයා කිලමිස්සන්. භනුහා. නිප්පුණුම් ති යො නිප්පුන්. න විරිය. ආරහන්. – පෙ-සව්‍යකිරියාය ඉදා තතිය. කුසිත වනුළු.

4. පුනාවපරං ආච්චියෙයා හික්කුනො මගෙනා ගතො හොති. තස්ස එව් හොති, අහං බො මගෝ අගමාසිං, මගෝ බො පන මේ ගවුත්තනාස්ස කායෙයා කිලනොනා -පෙ- ඉදී වතුන් කුසිනව නැතු.

5. පුනාවපරං ආච්චියෙයා හික්කු ගාමං වා නිගමං වා පිණ්ඩාය වරනොනා, න ලහති දුබයෝ වා පණිතස්ස වා හොරනාස්ස යාචදන් පාරිපුරිං, තස්ස එව් හොති. අහං බො ගාමං වා නිගමං වා පිණ්ඩාය වරනොනා නාලන්ද දුබස්ස වා පණිතයෝ වා හොරනාස්ස යාචදන් පාරි දුරිං. තස්ස මේ කායෙයා කිලනොනා. අකමලාජස්සා හනුහා නිප්පාමි -පෙ- ඉදී පක්කීමං කුසින වනැතු.

6. පුනාවපරං ආච්චියෙයා හික්කු ගාමං වා නිගමං වා පිණ්ඩාය වරනොනා ලහති දුබයෝ වා පණිතස්ස වා හොරනාස්ස යාචදන් පාරිපුරිං. තස්ස එව් හොති “අහං බො ගාමං වා නිගමං වා පිණ්ඩාය වරනොනා අලන්ද දුබස්ස වා පණිතස්ස වා හොරනාස්ස යාචදන් පාරිපුරිං. තස්ස මේ කායෙයා ගරුතෙකා අකමලාජස්සා මාසාවිත. මලඟුහු හන්දුහා නිප්පාමි -පෙ- ඉදී ජයි කුසින වනැතු.

7. පුනාවපරං ආච්චියෙයා හික්කුනො උපනෙනා හොති අපූ-මතනතෙකා ආබාධා තයෝ එව් හොති. උපනෙනා බො මේ අපූ-මතනතෙකා ආබාධා, අන්තී කපෝනා නිප්පාත්තා -පෙ- ඉදී සනමං කුසින වනැතු.

8. පුනාවපරං ආච්චියෙයා හික්කු ගිලානාවුසිතො හොති, අවිර වුව්ධිතො ගෙලස්සු තයෝ එව් හොති. අහං බො ගිලානා වුව්ධිතො අවිර වුව්ධිතො ගෙලස්සු තස්ස මේ කායෙයා දුබලෙ අකමලාජස්සා අන්තී කපෝනා නිප්පාත්තා, -පෙ- ඉදී අටියමං කුසින වනැතු.

මෙහි තේරුම මෙසේය:— කුසින කම සිතට නැගෙනා තැන් අවෙකි. එයින් පලමුවෙනි දෙවෙනි කුසින වත්පු දෙක කරන්නට ඇති වැඩික් සලකාත් කළ වැඩ සලකාත් සිත් තුළ පහළ වන කෝස්ටේරයයි. යෝග හාවනා මනසිකාරයෙහි යෙදී වසන්නා, කම්මාරාමතාවෙන් මේදී විසිය යුතුය. එය ප්‍රථමයෙන්මැ ඉදෑධිකර ගතයුතු කරුණෙකි. නැවත වැඩ වලට අතැශීමෙන් ද වැළකී විසිය යුතුය. අවශ්‍යයෙන්ම කරන්නට වැඩික් ඉදිරිපත් වුවහොත් එය සිතට නිතර නිතර නැගෙන විට එයද පලිබෝධයෙකි.

පලිබේදය එක්කොස් සිතින් ඉවත් කර දුම්ය යුතුය. නැත්තාම් කමටහන රැකෙන ලෙසින් එයකර අවසන් කර දුම්ය යුතුය. “මටත් වැඩික් කරන්නට තිබේ. එය කරන්නට ගියවීට කයට පිඩාවේයි. එහයින් මම කල් ඇත්තිවමැ මදක් සැතපී ගනිමි” යි සැතපෙයි. හාවනා මනසිකාරයෙහි සිත නො ගොදයි. පමාවේයි. මෙසේ නැත්තාම්, වැඩික් කර අවසන් වූ විටද, “මම වැඩික් කළෙමි. මා වැඩිහි යෝජු නිසා කයට පිඩා දැනුණා, එහයින් මදක් දන් සැතපෙමි” යි තිදෙනියි. හාවනා මනසිකාරයෙහි නොයෙදයි. පමාවේයි. මේ ප්‍රවශයා දෙකෙදීමැ කුසිත කමින් සිත ලිනතාවයට පත්කර ගෙන පිරිහෙයි. ඉද්ධිපාදයන් පිරිහෙලා ගනියි. මෙහිදී ඉද්ධිපාදයන් වඩා ගන්නට බලාපොරොත්තු වන යෝගාවරයා විසින් කළයුත්තේ විරියාරමිහ වස්තු දෙක සලකා-ගෙන සිත කොසත්තයෙන් මුද ගැනීමයි. එයින් ඉද්ධිපාදයන්ගේ වැඩිම සිදුවේයි. එහිදී සැලකිය යුත්තේ මෙසේයි:—“ මට වැඩික් කරන්නට තිබේ. එය කරනවිට මට හාවනාවේ නියම ලෙසින් යෙදෙන්නට ඉඩ නොලැබේ. එහයින් කල් ඇත්තිවැ හාවනා මතයිකාරයේ යෙදෙම්.” වෙනත් වඩා හාවනාවේ යෙදී ඉද්ධි-පාදයන් දියුණුවට පත්කරගත යුතුය. එයේම වැඩික් කර අවසන් වූ විටද සැලකිය යුත්තේ “මා වැඩිහි යෙදෙදී නියම ලෙසින් හාවනාවේ යෙදී ගතනුවුණු හෙයින් වැඩ ප්‍රවශයන් වූ දන් පළමු අඩුපාඩුවන් සරිලනයේ වැඩියෙන් හාවනා මනසිකාරයෙහි යෙදීම සුදුසු ය” යි සිතට ගෙන හාවනාවේ යෙදී ඉද්ධිපාදයන් දියුණුවට පත් කර ගැනීමයි.

තුන්වෙනි හා සිවිවෙනි කුසිත වස්තු නම්:—යන්නට තිබෙන ගමනා සැලකීමෙනුත්, ගිය ගමනා සැලකීමෙනුත් සිතෙහි කෝසත්-රය පහළ කර ගැනීමයි. මෙසේ පහළ වෙන්නට ඉඩ ඇති ලිනතාව ඉද්ධිපාද දියුණුවට බාධාවෙකි. ගමන් පිළිබඳව සැලකිය යුත්තේ වැඩ පිළිබඳව සැලකු ආකාරය මැයි. විරියාරමිහයන් සලකා ගෙන වැඩි වැඩියෙන් හාවනා මනසිකාරයෙහි යෙදී කෝසත්රයට ඉඩ නොතැබා, ලිනතාව සිතින් බැහැර කොට ඉද්ධිපාදයන් දියුණු වට පත් කර ගැනීමට උන්දු විය යුතුය.

5-6. කුසිත වස්තු නම්:—කුසට සැහෙන පමණ ආහාර නොලැබීමත් ආහාර වැඩිවීමත් යන දෙකය. තොද යෝගාවරයා සලකන්නේ, ‘අද මට සැහෙන තරම් ආහාර ලැබුන් නැත. එහි

යින් දන් මගේ පිරුර සැහැල්පුය. දැන් භාවනා මනසිකාරයට සුදුසුය. යනුවෙනි. එසේ සලකා කුසිත කම මැඩගෙන සින් ලිනාකමට ඉඩනොතබා ඉද්ධිපාදයන් දියුණුවට පත් කරගතයුතුය' කියාය. ආභාරය සැහෙන්නට ලැබූණ විටද ඔහු විසින් සලකා බැලිය පුත්තේ මේ ආකාරයෙන් මැයි.

7-8. වෙනි කුසිත වස්තු නම්—සුළු ලෙඛික් හට ගත් අවස්ථාවේ භා ලෙඛික් සුව වූ අවස්ථාවේත් එයම පිත කෝසර්-යෙන් වස් තබා ගැනීමයි. එබැඳු අවස්ථාවේ නියම යෝගාවච්චයා සලකන්නේ මේ හටගත් සුළු අසනීපය වැඩිවුවහාන් භාවනා මනසිකාරයට ඉඩ නො ලැබේ. එහෙයින් දන්මැ භාවනාවේ යෙදෙමියේ උත්සාහ ගැනීමන් ලෙඛින් නැගිසිවිව ලෙඩ අවස්ථා-වේදී වූ පාඩුව දන් දන්ම පිරිමසා ගත්තෙමියේ උත්සාහ ගැනීමන් එයින් ඉද්ධිපාදයන් දියුණුවට පත් කරගැනීමන් සුදුසුය යනුවෙනි.

ඡන්දය කොසර්පසහගත වීමෙන් මෙසේ ලිනාතාව සිදුවන සැවී සලකා අලිනාතාවෙන් ඡන්ද ඉද්ධිපාදය තමා ගේ සන්තාන-යෙහි දියුණුවට පත් කරගත යුතුය. මෙහිදී යෝගාවච්චයා තමාගේ මනසිකාරය මැනාවින් පැවැත්විය යුතුය. එය අඩුපාඩු වීමෙන් මේ දියුණුවට මාර්යෙ වැළැහි යන්නට ඉඩ තිබේ.

"න ව අති පෙනෙහිතො භවිස්සනි" යන්න ඡන්දයේ පිරිහිමට හේතුවන දෙවන කරුණයි. මේ යෝගාවච්චයා තමාගේ ඡන්දය හිත අවස්ථි යන පමණට වැඩි නොකළ යුතුව සලකයි.

1-2. "කතමෝ ව හිකුවේ අතිප්‍රේහිතො ජණු, යො හිකුවේ ජණු උඩිව සහගතො උඩිව සම්පූර්ණා අයංවුවනි හිකුවේ අතිප්‍රේහිතො ජණු" යනුවෙන් මෙය පැහැදිලි කරන ලදී. උද්ධිවිය තම් සින් නොසන්සුන් බවයි.

භාවනා මනසිකාරය පිළිබඳ ඉදිරිගමන සාර්ථක වීමට. යෝගාවච්චයාගේ සින්තුල කරුණු රසක්ම සම්පූර්ණ විය යුතුය. ආසන පරිවයෙන් කය සකස් විය යුතුය. වියසීය සම්ධියන් සමග දියුණුවට පත්විය යුතුය. සෙසු ඉන්දියයන්ද දියුණුවේ එකත්වයකින් පෙනී සිටිය යුතුය. මේ කිසින් නොදත් ඇතැම යෝගාවච්චයා ඉක්මනික් ද්‍රාන, මාරු, එල යනම් උත්තර මත්‍යාෂ්‍ය ධර්මයන් අත්තන් කර ගැනීමට බලාපොරොත්තු වෙති.

තනිකර ඉක්මන් කමින් සිදුවනුයේ මෙහි සඳහන් උද්ධිවිවයයි. එය ජන්දය නිකම අභක යාමට හේතුවන බලවත් වරදෙකි. මෙයින් ආරක්ෂා වියයුතු බවය මෙහි සඳහන් වන්නේ.

ජන්දය උද්ධිවිව සහගත වන්නේ මෙසේයි:-

යෝගාවච්චරයා කුසලවිෂ්ටන්දය සිය සන්තානයෙහි පහළ කොට ගෙන කම්වහන මැණාවීන් මෙනොහි කරමින් වාසය කොරේයි. සමාධියෙන් තොරව වියාච්ච නිතර නිතර පැවැත්වීම හේතු කොට ගෙන ඔහුගේ සිත උද්ධිවිවයෙහි පතනය වෙයි. සිත විසිරේයි: නොසන්සුන් කම බල පවත්වයි. ඇතැමැඹු මෙය තේරුම් ගෙන එයට පිළියම කරන්නට නොදැනීමි. එයින් මිරිකි මිරිකි කාලය ගෙවනි. බලවත් වෙහෙසටද පත්වන්නාහ. පිළිවෙත ගැන ද සැක උපද්‍රවන්නාහ. මෙය නියම ලෙසින් තේරුම් ගත් යෝගාවච්චරයා වහාම සිත දෙස සලකා බලා උද්ධිවිවයෙහි සිත පතිතවී තීබෙන සැරී සලකා මූල් කමවහනෙන් සිත ඉවත්කොට ගෙන කළින් පුරුදු කළ මුද්‍රානුස්සනි, ධම්බානුස්සනි, සංසානුස්සනි, කමවහන-කට සිත යොමුකොට විත්ත සම්පහ-සනය කොට, එයින් සිතේ නොසන්සුන් කම ඉවත්වී ගියපසු යළින් පුරුදු කමවහනවලු සිත යොද වාසය කොටරේයි. ඔහුට යළින් නොසන්සුන් කම පහළ වන්නට ඉඩතිබේ. එහිදී පිළිපදින්නො මෙලෙසටමය. මෙසේ මොහුගේ ජන්දය තැවතිත තැවතිත උද්ධිවිවයෙන් ඇවිස්සී පවත්නා හෙයින් උද්ධිවිව සහගත වෙයි. ජන්දය අති ප්‍රජාතිත වෙයි. ඉද්ධිජාද තත්වයට පත්කරගත නොහෙයි. මේ දෙවන කරුණයි.

3. තව අඡ්‍යිතා සංඛ්‍යාතෙනා හවිසසනි, යනු තුන්වන කරුණයි. සතිපටියාන සූත්‍ර අවුවාවේ වික්‍රීතා විතත්‍යට පසට විත්ත යයිද, සංක්‍රෑතින විතත්‍යට සං-කුවිත විත්තයි ද සඳහන් කරන ලද්දේය. ඇතුළතමු හැකිලි ගිය සිතට මේ වහරයි. එසේ නොවන හැවියට ජන්දය දියුණුවට පත්කරගතයුතු බවය. මෙහි අදහසටත්නේ. 1-3, “කතමො ව හිඹාවට අඡ්‍යිතා සංඛ්‍යාතෙනා ජනේද? යො හිඹාවට ජනේද රීන මිද්‍ර සහගතෙනා රීන මිද්‍ර සම්පූද්‍යතෙනා අය. වුවති හිකුවට අඡ්‍යිතා සංඛ්‍යාතෙනා ජනේද” යනු එය පැහැදිලි කළ අයුරුයි.

දියුණුවට පත් කරගත යුතු ජන්දය ඇතුළත මැ හැකිලියන්නේ රීන මේද තීවරණය බලපුම හේතු කොටගෙනය. කමවහනක සිත යොද එය මෙනොහි කරමින් විසන විට, නොදැනීමු කමවහනින් සිත බැහැරට වැවෙයි. නින්දට වැවෙයි. එය බලවත්වැපැමිණිවට පළමු විදර්ශනා හාවනාවේ යෙදෙන යෝගාවච්චරයා

කරන්නේ ඒ නිදිමත මෙනෙහි කිරීමය. එවිට එය නැතිව යයි. ගමට හාවනාවෙක යෙදෙනානාට එබඳ අන්දමක මෙනෙහි කිරීමක් නොමැති හෙයින් කළයුත්තේ නින්ද ඇබව තේරුම් ගෙන ජලයෙන් මුහුණ යෝදගෙන, දෙකන් මදක් ඇද, ප්‍රහුණු කළ බණපද විකක් සර්ක්කායනා කොට නින්ද ඉවත් කර ගැනීමය. දවල් ගත් ආලෝක සංස්කාච්ඡාවක් ඇතොත් එය මෙනෙහි කිරීමද එන මිද්ධිය යුරු කරගැනීමට උපකාර වෙයි. මෙසේ කොට යළින් ජන්දය මතුකොටගෙන හාවනා මනසිකාරයේ යෙදෙයි. යළින් නින්ද පැමිණිවිට මුලැදී කියන ලද පිළිවෙළින් කටයුතු කොට එන මිද්ධිය යුරුමෙකාට ගෙන, යළින් ජන්දය උපදාවාගෙන හාවනා මනසිකාරයේහි යෙදෙයි.

මෙසේ මේ යෝගාවවරයාගේ ජන්දය නිතර නිතර එන මිද්ධියෙන් ගැවයි ගන්නා හෙයින් එනමිද්ධ සහගත නම් වෙයි. මෙයින් ඔහුගේ ජන්දය ඉද්ධිපාදාවයට පමුණුවාගත නොහැකි වෙයි. මෙය තේරුම් කරගෙන දිගටමැ එනමිද්ධයෙන් නොමැඩුණු ජන්දයක් පවත්වා ගැනීමට උත්සාහ ගතයුතු වෙයි. එකල එය ඉද්ධිපාද හාවයට පත්වන බව මෙයින් පැහැදිලි කළබව සැලකිය යුතුවෙයි.

4. න ව බහිඛා වික්නෙයා හවිසුන් - බැහැර කාම අරමුණෙහි වැදී ජන්ද සම්පූරුක්ත විත්තය තබා ගැනීමයි. කමට-හනෙහි සිත යොදු වසන යෝගාවවරයාට නොදුනීම සිහින් කාම සංඛාවන්ද සිතෙහි බලපාන්නේය. එවිට ඉඩ ලැබුණෙහාන් බලවත් කාම සංඛාවන්ද සිතෙහි පහළ වන්නට ඉඩතිබේ. විදරුනා යෝගාවවරයා මෙනෙහි කිරීමෙන් එය පහසුවෙන් අයින්කර ගනියි. එයින් නොනැවති දිගටම පවතිනොත්, ඔහු විසින් ද ගමට යෝගාවවරයා විසින් ද කාමාදිනවයන් හා අශ්‍යාදිය හෝ මෙනෙහි කොට සිත යළින් කමටහනට පමුණුවා ගතයුතුය. යළින් එසේ කාමාරම්මණයෙහි වැවුණෙහාන් නැවතන් එසේම පිළිපැදි සිත කරමක්ෂමකොට ගෙන ජන්දය පහළ කොට ගෙන කමටහන මෙනෙහි කරයි. මෙසේ දිගින් දිගට කාම අරමුණෙහි සිත වැවෙන හෙයින් ඉද්ධිපාදාවයට පමුණුවාගත නොහැකි වෙයි. ඉද්ධිපාද හාවයට පමුණුවා ගැනීමට නම් මෙසේ ජන්ද සම්පූරුක්ත සිත බැහැර අරමුණෙන් රෙකශෙන කමටහනෙහිමැ තබා ගතයුතුය. එය පැහැදිලි කෙලේ මෙසේය:—

1-4 “කතමොව හික්කවේ බහිදා වික්වෙනා ජනේ? යො නි හික්කවේ ජනේ බහිදා පක්කිකාම ගුණ ආරඛන අනුවීක්වෙනා අනුවිසුවා අයා වූවති හික්කවේ බහිදා වික්වෙනා ජනේ”දී මහණෙනි, බැහැර විසිරි ගිය ජන්දය කවරේද? මහණෙනි යම් ජන්දයෙක් බැහැර පස්කම් ගුණකි විසිරි ගියේ ද එහි පැතිරි ගියේ ද මහණෙනි, මේ ජන්දය බැහැර වික්වනා වූයේය කියනු ලැබේයි.

මෙසේ අතිලිනතාව, අතිපශුනිනතාව සංඝිතනාව විභාගනාව යන දේශීය සතරෙන් සිත්ති ජන්දය යොද රැකගෙන භාවනා මනසිකාරය පවත්වන යෝගාවවරයාහට සන්නානයහි දියුණුවට පත්කරගතයුතු තවත් තොද ගුණයෝ සතර දෙනෙක් වන්නා භ. මුවහු මෙසේයි:—

1. “පව්‍යා පුරේ සඡන්ධේව විහරනි” -පෙරපසු එකසම්න සංඡාවක් ඇතිව වාසය කෙරේයි. එය විස්තරය කෙලේ මෙසේයි:

“කරක්ෂි හික්කවේ හික්කු පව්‍යා පුරේසඡන්ධේ ව විහරනි යථා පුරේ තතා, යථා පව්‍යා තතා පුරේ, ඉද හික්කවේ හික්කුනා පව්‍යා පුරේ සඡන්ධේ පුගාහිනා භොති, පුමනයිකතා, සුපධාරිකා සුපහිටිරිදා පන්දාය, එව්. බො හික්කවේ හික්කු පව්‍යා පුරේ සඡන්ධේ විහරනි. යථා පුරේ කතා පව්‍යා යථා පව්‍යා කතා පුරේ.”

මහණෙනි, යෝගාවවරයා සමසංඡා ඇතිවැගෙන කෙසේ වාසය කෙරේද? පළමු යම්සේද පසුවද එසේය. පසුව යම්සේ ද පළමුවද එසේය යනුවෙති.

මහණෙනි, මේ සස්නෙහි මහණහට පසු පෙර සංඡාව මැනවින් ගන්නා ලද්ව පවතීද, මැනවින් සලකන ලද්වැ පවතීද, මැනවින් මෙනෙහි කරන ලද්ව පවතීද, පුඡාවෙන් මැනවින් ප්‍රතිවිධ කරන ලද්වැ පවතීද, මහණෙනි, මෙසේ වනාහි පෙර යම්සේ ද පසුද එසේය, පසු උමෙසේද පෙරද එසේය, යනුවෙන් පසු පෙර සංඡාව ඇතිව වාසය කෙමෙයි.

පෙර පසු සංඝව යනුවෙන් දක්වන්නේ පෙර පටන් පසුවත් පසුව පටන් පෙරටත් මැනාවින් පැවැති හැඳින්මයි. මේ පෙර පසු බව දේශනා වශයෙන් නම් එක් ක්‍රමයෙකි. කමටහන වශයෙන් නම් වෙන ක්‍රමයෙකි. එහි කමටහන් වශයෙන් පෙර පසු බව පැහැදිලි කරමු. කමටහනට ඇතුළුම් පූර්වයයි. එයින් ලැබේ ගතයුතු රහන් බව අගයි. (පසුවයි) ඒ මෙසේ යි:—යෝගාචාරය මූල කරමස්ථානයෙකින් විද්‍රෝහනාවට ඇතුළුවී, මනසිකාරය මැනාවින් ගෙන යමින් ජන්ද සම්ප්‍රයෝගක්ත සිත අතිලිනතාවෙන් වළකා, අතිප්‍රේග්‍රහිතතාවෙනුත් වළකා, ඇතුළත හැකිලි ගිය බැවිනුත් වළකා, බැහැර වික්මිප්තක හාවයෙනුත් වළකාගෙන, කුඩා ගෙනුන් බැඳ හසුරුවන්නාක් මෙන්ද සිඩු රස්සරිකාවක් පැති සතරින් එක් පැත්තකද නො ගටා බස්සන්නාක් මෙන්ද, සතර තැනින් එක තැනාක නො රඳා සංඛාරයන් සම්මර්ණය කොට රහන් බවට පත්වේ. මේ තෙමේද ‘යථා පුරෝ තරා පහිඟා’ නම් වේයි. අහිනිවෙශයේ පටන් වුවධානය දක්වා වැරදි පැති සතරින් නො කිවිටිවැ අවසන්කළ හේයිනි. දේශනාව අනුව “පවිතා පුරෝ හාවය මෙසේයි:—එහි අවක්ෂියාකාර කමටහනෙහි “කෙසා” පුරිව යයි ඇරුණීමයි. එහි මන්දුඩුහාය පැවාත් නම් වේයි. මේ අනුව යෝගාචාරය කෙශයෙන් විද්‍රෝහනාවට ඇතුළුවී, වරණාදී වශයෙන් කේසාදී කොටස් ව්‍යවස්ථා කෙරෙමින් මනසිකාරය පවත්වා, ගෙන ගොස් මේ කිසිතුනෙකදී අතිලිනතාදී තැන් සතරින් එකකිනුද විප්‍රකාරයට පත්නොවී මන්දුඩුහාය දක්වා හාවනාව පමුණුවා පවත්වයි නම්, මේ පෙර යම් සේද්; පසු එස් යයි කියයුතු වන්නේය. පටන් ගැන්මේ පටන් අග දක්වා ජන්දය අතිලිනතාදී සතරට අනුවැ නොකෙලපුන හේයිනි.

2. ඉහළ සේ පහළත් පහළයේ ඉහළත් සමවැ මනසිකාරය පවත්වමින් වාසය කිරීම: මේ ඉහළ පහළ සේදය ගන්නේ ගරිරය අනුවය. එහේයින් ම එය පැහැදිලි කොට දැක්වීමේදී “අද්‍ය පාදතලා අධිකාරී කෙස මතර්කා” යනාදින් දෙසු සේක. මෙහි දෙයාකාරයකින් හාවනාව සම්පූර්ණ කෙරෙයි. දෙනිස් කොටස අනුව මූල පටන් අගවත්, අගපටන් මූලටත් අතිලිනතාදී ස්ථාන සතරෙන් එකක හෝ නොරදි හාවනාව මුදුන් පමුණුවා ලිම එක් ක්‍රමයෙකි. අනෙක් ක්‍රමය නම්, පා ඇහැලිවල අගපූරුණකි ඇටයේ පටන් ගෙන හිස් කබල දක්වාද හිස් කබලේ පටන් ඇහැලි

ඇට දක්වාද මහසිකාරය පැවුන්වීමේදී අතිලිනතාදී සතර පැත්-
තෙන් එකපැත්තක හෝ නොයදී හාටනාව මූද්‍රා පමුණුවා ලිමය.
ඇට රස යට පටන් උඩවත් උඩ පටන් යටවත් සලකන්නේ
මෙසේයි:— ඇහිලි පුරුශ් ඇට, විශ්‍රාමිඇට, ගොජ්ඇට, කොජ්බ්,
ඇට, කළවා ඇට, කට්ඇට පිටකටු ඇට ගෙල ඇට, හිස්කබල්
ඇට යන පිළිවෙළටය.

3. 1-7 මහණෙනි, යෝගාවවරයා දවල් සේ රයන් රයසේ
දවාලන් ඉද්ධිපාදයන් වැඩිනා සේ කෙසේ වාසය කෙරෙද? මේ
සපුනෙහි යෝගාවවරයා යම් කොටසකින් යම් සටහනෙකින්
යම් වැටහිමකින් දවල්හි ජනද සමාධියන් හා ප්‍රධාන සංඛාර
යන්ගෙන් යුත් ඉද්ධිපාදය වඩියි, හෙතෙමේ ඒ කොටසින් ඒ
සටහනින් ඒ වැටහිමෙන් රය ද ජනද සමාධි ප්‍රධාන සංඛාරයන්
යුත් ඉද්ධිපාදය වඩියි. යම් කොටසකින් යම් සටහනෙකින්
යම් වැටහිමෙකින් රයෙහි ජනද සමාධි ප්‍රධාන සංඛාරයන් යුත්
ඉද්ධිපාදය වඩියි ද හෙතෙම ඒ කොටසින් ඒ සටහනින් දවල්හි ද ජනද
සමාධි ප්‍රධාන සංඛාරයන් යුත් ඉද්ධි පාදය වඩියි. මහණෙනි,
යෝගාවවරයා දවල් සේ රය ද රයෙහි සේ දවල් ද මෙයේ
ඉද්ධිපාදයන් වඩින් වාසය කෙරෙයි.

මෙයින් පැහැදිලිවන අදහස මෙසේයි. යෝගාවවරයා කමට-
හන් අරමුණෙනි සිත යොද ගෙන මෙනෙහි කෙරෙමින් වාසය
කෙරෙයි. ඇතුම් විට ඔහුගේ මෙනෙහි කිරීම දවල් කාලයෙහි
අතරින් පතර අතිලිනතාදිය නිසා කැඩි යන්නට පුළුවන. මැනවින්
තුමයෙන් ඉක්මන් නොවී සිහියන් සම්පර්කයෙන් යුතුව සද්ධාදී
ඉන්දිය ධර්මයන් දියුණුවට පත් කොට ගත් යෝගාවවරයා උදේ
අවදිවීමේ අවස්ථාවයි වෙන්කොට දක්විය නොහොසේ කමට-
හනෙහි සිත යොදාගෙන ටාසය කරන්නේ අතිලිනතාදී සතර
අවස්ථාවනට අසුනාවීගෙනය. මුළු දවල් කාලයේ මැ පිණ්ඩ-
පාතය සඳහා ගමනා, නාම, දන්වාලදිම, අනුන් හැඳුවීම යන මේ
හැම ක්‍රියාවක්මැ මෙසේ අතිලිනතාදී සතර පලිංච්‍රයනට
අසුනාවනාසේ මැනවින් සිදු කෙරෙයි. මෙසේ දවල් කාලයෙහි
මැනවින් සිදුකොට, ර කාලයෙහි ලිනතාදියට අසුවී නම්, මේ

තුන්වන අවස්ථාව සම්පූර්ණ වන්නේ නැත. රාත්‍රි කාලයෙහි මෙන් දච්ච කාලයෙහින් දච්ච කාලයෙහි මෙන් රාත්‍රි කාලයෙහින් සමඟ අති ලිනතා, අති පශ්චාත්තතා, සංචිතතා, වික්විතතා, යන සතරපැත්තට අසුෂ්ඨාව් මැනවින් හාවනා මනසිකාරය පවත්වා-ලන්නට හැකි වෙනතාත් මෙහි සඳහන් කළ ඉදිහිඛාද දියුණුව සැලුපුණේ යයි තියමයෙන් කියයුතුය. මෙබඳ අවස්ථාවකට පත්වෙන යෝගාවවරයනුත් ඇදිදි සැක නොකළයුතුය. සිටිති.

4. 1-8 මහණෙනි, යෝගාවවරයා කෙසේ නම් කිසිවෙකින් නොබැඳුණු පිරිසිදුවැ එළිවිහිය සිතින් යුතුවැ ප්‍රහාසනිත වූ සිත වඩන්නේද? මහණෙනි, මේ බුද්ධසුනෙහි යෝගාවවරයා ආලෝක සංඛ්‍යාව මැනවින් පුහුණු වෙන් ගන්නා ලදද, දිවා සංඛ්‍යාව මැනවින් පුහුණු වෙන් පිහිටුවා ගන්නා ලදද, මහණෙනි, මෙසේ වනාහි යෝගාවවරයා කිසිදු බාධාවකින් නොබැඳුනු එළිපෙහෙලි වූ සිතින් යුතුවැ ප්‍රහාසනිත සිත වඩයි. (සපුහාසං විනා හාවත්ති.)

මෙ සූත්‍ර ප්‍රදේශයෙහි අරථය පැහැදිලි කරගැනීමට මෙහිමැ අග යෙදී ඇති “සපුහාසං විනා හාවත්ති” යන්න මැ උපකාරයට ගතමනා වෙයි. ප්‍රහාව සහිත වූ සිතක් වැඩිමට හෙවත් සිත ප්‍රහාවයෙන් සමන්විත කරගැනීමට උපකාරක ධර්මයන් “ආලෝක සංඛ්‍යා සුජුහිතා හොති” යනාදින් දක්වූ බවද සලකාගත හැකි වෙයි. සිත ප්‍රහා සහිත කරගැනීමේ අවශ්‍යතාව දක්වා නැතන් අවුවාධින් එය එනමිද්ධ විනෝදනයට බව පැහැදිලිවෙයි.

මෙසේ සියල්ල එකතු කොට සලකන විට, ඉදිහිඛාදයේ දියුණුවට පටහැණිවූ ඇතුළත උනමිද්ධයෙන් හැකිලි ගත් සිත එයින් වළකාලන්නට මේ සපුහාස සිත වැඩිය යුතු බව නිගමනය කළ නොහෙන්නේ නැත. සිත ප්‍රහාසනිත කර ගැනීමට ආලෝක සංඛ්‍යාවන් දිවා සංඛ්‍යාවන් උගෙයුතු බවත් මැනවින් පිහිටුවා ගතයුතු බවත් මෙහි සඳහන් වෙයි. ආලෝක සංඛ්‍යාවන් දිවා, සංඛ්‍යාවන් දෙකම එකක් බව අවුවාව කියයි. ආලෝක සංඛ්‍යාව සිත් තුළ පහළ කරගන්නා පිළිවෙළ මෙසේය:—

යෝගාවවරයා එළිමහන් පෙදෙසෙක හිඳගෙන ආලෝකය දෙස බලා ගෙන කළේගෙවයි. කලක් ඇස් දැල්වා ගෙනද, කලක්

ඇස් පියා ගෙනඳ ඉන්නා ඔහුට ඇස්පියාගත් විවත් ඇස් දල්වා ගත්තහුට මෙන්මැ සමානවැ ආලෝකය වැටහේ නම් එය ආලෝක සංස්කෘත හටගත් අවස්ථාවයි. එය හොඳට පුහුණු වී යයි කිය යුත්තේ රාත්‍රීයෙහිද එසේම දැනෙන විටය. ස්ථාධිවයින නම් මැනවින් අධිශ්චිතය කරන ලද්දය. මැනවින් තබන ලද්දය. මැනවින් පුහුණුවට පත් කරන ලද්දවූ යම් ආලෝකයෙකින් තමා තුළ පහලවූ උනමිද්ධිය දුරුකොට ජන්දය උපද්‍රවාගෙන කමටහන මෙනෙහි කෙරෙයි නම් ඔහුට දිවා සමයෙහිද ආලෝක සංස්කෘත සුහාහිත යයි කිය යුතුය. රාත්‍රී සමයෙහි හෝ දිවා සමයෙහි හෝ යම් ආලෝකයෙකින් උපන් උනමිද්ධිය දුරුකොට කමටහන මෙනෙහි කෙරෙයි නම් උනමිද්ධිය දුරුකරන ආලෝකයෙහි උපන් සංඡාව සුගෙහිත ආලෝක සංස්කෘත නම් වේයි.

මෙහි දක්වන ලද්දේ අභිජා සය ලබා ගැනීමට පාදක ඉද්ධිජා හෙයින් පෙළ අනුගමනය කරන ලද්දේ ගමථය බව සැලකිය යුතුය. විස්තරයේදී විදරුගනා යෝගාවවරයන්ගේද දැයෙශනය සඳහා විදරුගනා මනසිකාරයට අදුළ උග්‍රන්වීමිද දක්ෂන්තාට සිදුවිය. මෙහි අන්තිම කොටසෙහි උන මිද්ධිය දුරු කරගැනීම සඳහා ආලෝක සංස්කෘත දක්වන ලද්දේද එහෙයිනි. විදරුගනා භාවනා මනසිකාරයෙහි යෙදෙන යෝගාවවරයාගේ සත්‍ය සමපර්ජන්‍ය මැනවින් පවතිනවා නම්, සමාධිය හොඳ නම් මෙනෙහි කිරීම මාත්‍රයන් ම උන මිද්ධ නීවරණයන් දුරුකරගත හැකිවයි. නින්ද ද මෙනෙහි කිරීමෙන් නැතිවී යන බව සැලකිය යුතුය. විදරුගනාවේ යෙදෙන යෝගාවවරයා හට විදරුගනා බලයෙන මැ ආලෝකයක් පහළ වන සැටි ද ප්‍රසිද්ධිය.

විරිය ඉද්ධිජා, වින්ත ඉද්ධිජා වීමංසා ඉද්ධිජා යන මේ ඉද්ධිජා තුන පිළිබඳවද සියලු විස්තර හා පැහැදිලි කිරීමිද මෙහි දක්වන ලද ක්‍රමයන් අනුව සලකා තේරුම ගතයුතුය. විදරුගනා යෝගාවවරයනටද ඉද්ධිජායන් ආවශ්‍යක බව මුලදී පැහැදිලි කරන ලදී. එහෙයින් තමා ගෙන්මැ තමා ලබාගතයුතු වන උපකාරය නම් මේ අපුරෙන් ඉද්ධිජායන් තම සන්නානයෙහි දියුණුවට පත් කරගැනීම බව විශේෂයන් සලකා බලා ඒ ග්‍රේෂ්‍ය සංදායජායන් ක්‍රමයන් තමා තුළ දියුණු කර ගැනීමට යෝගාවවර පිංචත්තන් උත්සාහ ගතයුතුය. යෝගාවවරයාට තමාගෙන් ලැබෙන උපකාරය මෙයයි.

විදර්ශනා කාණ්ඩය

අනාදිමත් කාලයක් තුළ කෙලෙපුන්ගෙන් ලැබුණු පිඩා විපත්තීන් ගණනින් දක්වාලිය නොහැකිය. තාවකාලිකව මේ කෙලෙස් යටපත් කරන අවස්ථාවන් දෙකක් (රුපාවචර හා අරුපාවචර) පිළිබඳවිය මෙයට මූලිනා සඳහන් කෙලේ. එයට කිරීම දිර්ස කාලින වුවත් හැමදම ඒවා යටපත් නොවී යනු ඇත. එසේ නම් ඒවා පැන තැගීමට සුදුසු කරුණු ඉදිරිපත් වන්වීට යළිත් මතුවී පිඩා කරන්නට විපත් සාද දෙන්නට සැරසෙන බව කිව යුතු නොවේ.

මාර්ග-එල ලැබේමෙන් සැලසුනුයේ සඳකාලිකව කෙලෙස් බලය සිද දැමීමය. එයින් ලැබෙන සැනසිල්ලද සඳකාලිකය. එය සිදුවනුයේ ලෝකෝත්තර බල ශක්තිය සැලසීමෙනි. එය සඳහා උපයෝගී වනුයේ විදර්ශනා හාවනා තුමැසි. මේ විදර්ශනා කරාව එසේ සඳහා ය.

මැනවින් පුරුදු කළ සති සම්පර්කයෙන් ඇති යෝගාවවරයාහට නො වැරදි ආතිසංස රෙසක්ම ලැබෙන්නේ වෙයි.

1. හාවනා මනසිකාරය පවත්වන්නේ සංස්කාර ධර්මයන් අරඹුණු කරගෙන ය. එසේ සංස්කාර ධර්මයන් අරමුණුව ගෙන මනසිකාරයේ යෙදෙන විට, මූලින් සිතට ලැබෙන්නේ ප්‍රජ්‍යත්ති (සම්මුති) යයි. සෘලක්ෂණ තැම වූ මේ මනසිකාර වින්න පරම-පරාව මෙරීමට පත් වන කළේ, ප්‍රජ්‍යත්තිය බිඳුගෙන, පරමාර්ථය මතුවන්නට පටන් ගනියි. එකළේහි යෝගාවවරයාහට වැඩියෙන් පහළ වන්නේ ලක්ෂණාරම්ල හික විපස්සනා සිත් සුදුහ යයි. එවිට සංස්කාර ධර්මයන් පිළිබඳවැළැ පවතින ලක්ෂණය හා සාම්ඝ්‍ය ලක්ෂණය දාඩකට විදනෙන්නට පටන් ගනියි. මේවාට

අභිජා දාන - පරිජා ඇඟා යන නම් ව්‍යවහාර කරනු ලැබෙනි. මේ විත්ත පරම්පරාවන් නිතර නිතර පහළුවන සන්නායායෙක ගක්තිය ද උසස් වේයි. මේවා ත්‍රි හේතුක කුගල ජවනයෝ ය. ඒ ජවනයන්ගේ දිවයිඛමල වේදතිය වාරය ඉතා දීප්තිමත් වැ මේ ආත්මයෙහි විපාක දෙන පුළු වේයි. මෙය උසස් මැ ලාභයෙකි.

2. දිද්‍රෑගනා භාවනා මනසිකාරය ආරම්භ කරන යෝගාවටරයා ප්‍රතිඵල ගැන සිත යෙදිය යුතු නොවේ. ප්‍රතිඵලයන් ගැන විශ්වාසය තිබිය යුතුය. එහෙත් ඒ ප්‍රතිඵලයන් ගැන ආභා බන්ධනය භානිකරය. මැනවින් භාවනා මනසිකාරයේ යෙදෙන්නාහා ආරම්භයේ පටන් මැ සන්නායානයෙහි ප්‍රතිඵලයෝ එක් රස් වන්නාය. ඒවා ඔහුට තේරුම ගතහැකි වන්නේ භාවනා ත්‍රියාවේ තරමක් ඇත්තට ගමන් කිරීමේදී ය.

3. භාවනා මනසිකාරයේ පහසුව ක්‍රමයෙන් ඉංගිරියා සිදුවේයි. අවටින් ගලා එන විතරක සාගරය මදක් හෝ මැඩ ගන්නට පුළුවන් වීම බලවුන් ම ගක්තියෙකි. මේ අනුව පහළ වන පිති රූසායි ආදියට නො රවවේ, මනසිකාරයේ යෙදෙනොත් තව තවත් විශේෂ ලාභ රාජියකට හිමි කම් කිමට හැකි වන්නේය.

කරුණු මෙසේ හෙයින් ප්‍රතිඵලයන් ගැන නොසලකා මනසිකාරය කඩ නොකොට කරගෙන යාමට අවවාද කරමි.

4. තවද භාවනා මනසිකාරයේ යෙදෙන්නා විශේෂ ඉණ රාජියක් තමා තුළ යන්නයෙන් පහළ කරගත යුතුය. තමාගේ පුළුවන්කම් හපත්කම් අනුව නගින අත්තුකුසාසනය ද, අනුත් පහත් කොට සැලකීම හෝ ප්‍රකාශ කිරීම වන පරවලහනය ද තමන්ගේ සිත තුළ පහළ වෙන්නට ඉඩ නොදිය යුතුය.

5. භාවනා මනසිකාරයේ යෙදෙන බොහෝ දෙනාට ඒ භාවනාව තරමක් දුරට දියුණු පැත්තට හැරෙන අවස්ථාවේ තමා තුළ පහළවී ඇති ගක්තිය ගැන සැලකීමෙන් තමාට උපදෙස් දෙන ඉරුවරයන්ගේ දනුම පසු කරගෙන තමාගේ දනීම දියුණු එ් ඇති බව ද වැටහෙන්නට පටන් ගනියි. එයින් හෙතෙම මුළා වේ වැටෙයි. උපදෙස් ගැන තාක්ම අවුවේයි. තෙමේ ද නොයෙක් විදියේ අත්හද බැලීම ආදියෙහි යෙදෙයි. ඇතුම්විට ඉරුවරයාගේ

උපදේශයට වඩා තමා සලකාගත් උපදේශය අර්ථ සාධක බව පෙනෙයි. මෙයින් හෙතෙමේ වැරදි හැඳිමක් පහළ කර ගනියි. “දැන් මට ගුරුන්ගේ උපදේශ අවශ්‍ය නැත” යනුවෙනි. මේ පුද්ගලයා ද ඉක්මනින් පිරිහෙයි.

6. යෝගාවච්චයන් තුළ බොහෝ විට මූල් කාලයේදී විතරක නිසා මනාසිකාරයට බලවින් බාධා පහළ වෙයි. නොසිතු අන්දමේ විතරක ඉදිරිපත් වි හාවනා මනාසිකාරයට හරස් වි බාධකව පවතියි. ඇතැම් විට මේ විතරක ඇතුමුණ්හට එක්තරා වේලාවක වැඩි වැඩියෙන් පහළ වන්නට පටන් ගනියි. මේ විතරක පැමිණි පසු ව්‍යුහවා ගැනීම පහසු තැත. කමටහන් නවත්වා එහිම සින් යොද ගෙන ඉන්නට ද සිදු වනු ඇති, මෙය හොඳින් සැලකිය යුතු තැනෙකි. මෙහි මූල් වැරදාද තමා නොදිනිතන් තමා අන්මය. විතරකයක් වගයෙන් යම් සින්විල්ලක් පහළවනා විටම, නොසැලකා තැරීම, එයට ඉඩ දීම, එක්තරා ආශ්‍යවාදයක් එයින් ගැනීම එයට යම් තම් හෝ සතුවුවීම යන මේ වැරදි ඔහුගෙන් සිදුවෙයි. මෙවා වැරදි යයි ඔහුට නො වැටහෙයි. එහෙයින් එයට ඉඩ ලැබීමෙන් එය දියුණුවට පත් වෙයි. අන්තිමයේ දී නවත්වා ගැනීමට යන්නයක් කළත් එයද අසාර්ථක වේ. නොයෙක් ලෙසින් පෙළෙන්නට සිදුවීම හෝ හාවනාව නවත්වා සිටින්නට හෝ සිදුවීම මෙහි ප්‍රතිඵල යයි. එහෙයින් පළමුවෙන්ම විතරකයනට ඉඩ නොලැබෙන ලෙසට පරිස්සම් විම සුදුසුය.

මෙයට කළ පුණු ප්‍රකිකරණය :-

මේ විදියේ විතරක නිසා පිඩා නො විදින්නට තම් සතියත් සමපරුණුණයන් හොඳට තබාගෙන ඒ අනුව පිහියත් තුවන්ත් යොදුම ප්‍රධාන ම ප්‍රතිකරමයයි. පුළු හෝ ප්‍රමාදයක් හේතු කරගෙනය විතරකයන් තමන්හට ඉඩ ලබාගන්නේ. සති සමපරුණුණය තිබෙන තැන ප්‍රමාදයට ඉඩ තැත. එහෙයින් විතරකයේ අධිපති කම් නො කෙරෙකි. පින්වත් යෝගාවච්චය, ඔබම මෙය මැත්තවීන් සලකා බලන්න.

දෙඩින වරද තම් පහළ වූ විතරකයට ඉඩ දීමය. එනම් ඒ ගැන එක්තරා අන්දමකින් සතුවූ සිනක් පහළ කරගැනීමය. මෙයින් බලය ලැබූ විතරකය නැවත නැවත ද පහළවන්නට පටන් ගනියි.

ඒයින් පටන් ගත් හොඳ විතරකාපලිය අත්තිලට නරක අතට තැරී යයි. යලින් විතරකය බල පානම්, කුවණ යොද මැනවින් මෙනෙහි කළ යුතුය. කුවණ යොද මැනවින් මෙනෙහි ක්‍රිම නම්, පහළවු විතරකයන් ඒ සම්බන්ධ සිතන් ආදිනාව සහිතවූ සැලකීම එක් ක්‍රමයකි. අනෙක් ක්‍රමය නම්, ඒ විදියේ විතරකයක් පහළවිමට හේතුව සැලකීමය. ඒ හේතුව වූ සිතිවිලි වලට හේතුව මෙනෙහි ක්‍රිම යනාදී ක්‍රමයෙන් මුල ද්‍රව්‍යවා මෙනෙහි කර ගෙන යාමය. මෙසේ මෙනෙහි කරගෙන යන්නාග්‍ර ගලාගෙන ගිය විතරක ධාරාව නවතින්නට පුළුවන. මෙසේත් ඒ ඊතරක නො සංස්කුතින් නම් පාඩිම ඇත්ති තොටසක් සංක්‍රායනා කළයුතුය. නොයෙක් විදියේ දාම තොටස් සඳහන් අත් පොත එමියට ගෙන, එහි සඳහන් බුදුගුණ ආදිය තරමක් හඩ නහා සංක්‍රායනා කළයුතුය. කුඩා එතක් එමිවෙනක් සලකා බලා එයටම සිත යොද කරගෙන යා යුතුය. ලොකු වැඩිව අතිශැයීම ට්‍යාද නැතු. මේ ක්‍රමයන් අනුගමනය ක්‍රිමෙන් ඉක්මනින්ම ගලන විතරක ධාරාව නැවති යනු ඇතු. සිත තැන්පත් විමෙන් තම අභිමතාරථ සිද්ධිය මුදුන් පත් වෙනුවා ඇතු.

සිත් තුළ පහළ වන විවිධ සිදුවීම් :—

තවද, ඇතැම් විටෙක යෝගාවච්‍රයාගේ සිත් පුදුම ආකාර-යෙන් විවිධ සිදුවීම් පහළ වෙයි. ඇතැම් විටෙක නැවති තිබීම සිදුවෙයි. ඇතැම් විටෙක ඉහළයාමද, පහත වැට්මද සිදුවෙයි. මේ සිදුවීම් පිළිබඳව කළේ ඇතිවැ යෝගාවච්‍රයා තේ ටැම් ගෙන විසිය යුතුය. එයින් සිත් පහළ එන නොසන්සුන් ගතිවලට ඉඩ නොලැබේ.

මෙයින් පළමු තොට සිත් වැට්මේ ස්වභාවය ගැනී යම් කිසිවක් කිවයුතුය. තොලෙසුන් හා මුසුවූ සිතිවිලි යෝගාවච්‍රයා හට පරිභානිකරය. ඇතැම් විට පිත්කම් ස්වරූපයෙන් මෙවා පහළ වෙති. ඇතැම් විට ඉතා සිදුම ලෙසින් පහළ වෙති. කවර ක්‍රමයක හෝ එබදු සිත් පැවතුමක් පහළ වූවහාන් ඒ යෝගාවච්‍රයාගේ සිත පුදුම ලෙසින් නොසිතු අත්දෙමකින් පිරිසි යයි. මේ සිදුවීම උසස් යෝගාවච්‍රයනට ද කම්මාරාමතා, සංග්‍රීකාරාමතා, රෝගිතාදී වශයෙන් ප්‍රමාදයේ වැට්ම හේතු තොටගෙන ලැබේ.

මහුව එය යළින් මුල් තත්ත්වයට ගැනීම දුෂ්කර කායීයෙක් වෙයි. ඔහුව බොහෝ කළක් තැවෙන්නට ද සිදුවෙයි. එසේ හෙයින් තමා ලබාගත් ග්‍රූහය නො පමාව රෙක ගැනීමට හැමැද්‍නා විසින්ම උත්සාහ ගතපුණු බව සැලකිය යුතුය.

සින් පහත වැඩීමේ ස්වභාවය තෝරුම් ගැනීම අපහසු තැනැයි සිතමි. නැවත් යාමද ඇතුම් යෝගාවච්චයන්ගේ වැඩ අනුව දකින්නට ලැබේ තිබේ. මෙය කම්මහන් මෙනෙහි කිරීමේ තුමය වරදවා ගැනීමෙන් බෙහෙවින් සිදුවනු දක්නට ලැබේ. එය නිසි අයුරින් පවත්වන විට, තුවන මෙහෙයවාලිමෙන් මෙනෙහි කරන විට ඉදිරිගමන මැනවින් සිදුවෙයි. උනන්දුවේ පමණට වැඩ තැනීම් ද තවත් කරුණකි.

අතීත හවයන්හි තබාගත් පැනම් ද ඇතුමුන්ගේ හාවනාවේ ඉදිරිගමන වැළකි යාමට හේතුවන සැරී දක්නා ලැබේ. එබදු තැවතුම් විදර්ශනා ආනය දියුණුවට ගොස සංඛාරපෙක්ඛ අවස්ථාවේදිය ලැබෙන්නේ. එහිදී එබදු සිදුවීම් තීරණය කර ගැනීම අපහසු තැන. ඒ පුද්ගලයාටමැ එහි තතු මැනවින් එහි පෙහෙලි වී යන හෙයිනි. අධිෂ්ථානාදිය එයට උපකාර කරගත හැකිය.

මෙම හවයේදී හෝ අතීත හවයෙකැදි හෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ද, තවලෙස්වූතරා දහම් කෙරෙහිද, පයෝජීත්ති ධර්මය කෙරෙහිද, ප්‍රතිපත්ති ධර්මය කෙරෙහිද, ආයුෂී සංස්යා කෙරෙහිද, තමන්ගේ කයින් ද, වහනයෙන් හා සිනින් ද යන තුන් දෙරින් සිදුවූ යම්කියි වරදක් ඇත්නාම එයට උපවාද අන්තරාය කර්මයයි කියනු ලැබේ. එය තුනුරුවන් හා ග්‍රූහවතුන් ද කමා කරවා ගැනීමෙන් සන්සිදියයි. බාධාව මගහැරෙයි, ඉදිරි ගමන සැලසෙයි.

පිත හැංගි ගන්නා සැවී

නොපසු බව වියෝගීයකැෂ යෙදී හාවනා මනසිකාරයෙන් පසුවන යෝගාවච්චයා කර්මස්ථානාවායීයන් වහන්සේ වෙතු පැමිණ මෙසේ කියයි:

“ස්වාමීන් වහන්ස, කලින් මගේ හාටනාට හොඳින් පැවතුණු උදයකිය සූජය පහළ වුණු. ඉන්පසු හඩක සූජයන් පහළ වුණු. රේඛට සංඛාරුපෙක්ඩාවන් පහළ වුණු. දැන් උදයකිය දැනී සංඛාරුපෙක්ඩාවට ගොස් නැවති තිබෙනවා. එයින් එමට මෙහෙති කිරීමට සිත්වන් අසුවෙන්නේ නැහැ.”

අවායීයන් වහන්සේ ඔහුගේ කර්මස්ථානය ගුද්ධ කර ඇමට මෙසේ විමසා බලයි.

කර්ම:— ඔබට උදයකිය හොඳින් වැටහුණු ද?

යෝ:— එංඡමයි, හොඳට වැටහුණු,

කර්ම:— ඒ කොහොමද? උදයකිය වැටහුණේ?

යෝ:— ආනාපාන දෙක කැඩි කැඩී යනවා දුටුවා.

කර්ම:— එපමණද?

යෝ:— නැහැ. හඩක සූජයන් දක්කා.

කර්ම:— එපමණද?

යෝ:— කලින් තවන් සිදුවීම් දුටුවා.

අදිනව සූජ — හය සූජ.....

කර්ම:— පින්වත, ඔබ පවත්වාගෙන යන කමටහනා වැඩ පිළිවෙළ කීප පළකින් පිරිසිදු කර ගැනීමට සිදුවී ඇති බව සලකන්න. එහිදී මුලින්ම සිතට ගත යුත්තේ විදරුගනා මනසිකාරයේ යෙදෙන යෝගාවවර පින්-වතාට එහි ලැබෙන සූජයන් තීරණය කිරීම තුළුපුසු බවයි. තමා අසුරු කරන ගුරුතුමා එය තීරණය කරනවා ඇති. පුදුසු විටකදී එවා පැහැදිලි කර දෙනවා ඇත. ගුරු කෙනෙකුන් නැතිව එකලාව හාටනා මනසිකාරයේ යෙදන්නා ගැන කොසේද? යනුවෙන් මෙහිදී ප්‍රශ්නයක් මතුවෙනවා ඇති.

එයට පිළිතුර: ඔහු එකලාව හාටනාවට බැස්සේ එබදු තීරණයක් කර ගැනීමට සමත් හෙයිනි. ඔබ වැන්නන් එසේ නොවන බව තදින් සිතට ගත යුතුයි යනුයි. එසේම ඔබ සිතා

ගෙන සීරණය කරගත් උදයබෙය සැංකුණයද නියම් උදය වය කුණය නොවේ. එය සංස්කාර කොටසක උදය වය දෙක පිළිබඳ දැනීම මාත්‍රයෙකි. නියම උදයබෙය සැංකුණය සම්පූර්ණ වීම නොහැවත්වා මැනවින් හාවනා මනාපිකාරයේදී මත්‍රවට සිදු-වීමට ඉඩ තිබේ.

තවද, විද්‍රෝහනා සැංකුණයන් පහළවීමෙදී මුල සිට තුම්කව එකින් එක උපකාර ලැබීමෙන් හේතුවා සම්බන්ධයෙන් අර්ථවත් බවට පත්වීම වෙයි. මුලින් එක සැංකුණයක් වරකැදී මත්‍රවෙයි. රේඛාව අතරකදී දෙශීකුව ලැබෙන සැංකුණයක ජායාව පෙනෙයි. අතර වෙනත් සිතිවිලි නිසා නැවති තිබුණු. එහෙයින් මෙය නියම සැංකුණය විය නොහැකිය.

නාමරුප පරිවිෂ්ද සැංකුණය ආකාර දහයකිනා පිරිමෙන් රේඛ පරිංය පරිංය සැංකුණය මත්‍රවෙයි. එය පිරිමෙන් සම්බන්ධ සැංකුණය මත්‍රවෙයි. එයන් පිරිමෙන් උදයබෙය සැංකුණය මත්‍රවෙයි. එය පිරිමෙන් හඩ සැංකුණය මත්‍රවෙයි. මීඟාව හය, ආදිනව, නිබැඳු, මුණුවේතුකම්තා, පටිසංඛා යන මේ සැංකුණයන් මත්‍රවී පිරිමෙන් සංඛාරපෙන්වම පහළ දන්නේ අන්තිම වරටය.

මෙහිදී මුලින් සඳහන් කළ, නාම රුප පරිවිෂ්ද සැංකුණය මත්‍රවන විට ඔහුගේ දැනීම පළමු අවන්ගන්. සැටියෙන් ආනාපාන දෙක එකින් එකට වෙන්වී, එකක් තුළ වෙන් වෙන්ව වැටහිම ඇතිව දැනීම මත්‍රවීය යුතුය. එයට අනුතුරුව එයට සම්බන්ධ පැයි-ආපො-තෙජො-ඩාතු කොටස් එකින් එක වෙන්වෙන්වී තුවණට අපුවී මත්‍රවීය යුතුය. එයින් පසු සේකන්ද කුඩාවටම සම්බන්ධව ඇති රුප ධර්මයන් හා නාම ධර්මයන් ද එකතුවී මත්‍රේ දැනීමට අපුලිය යුතුය. මෙසේ නාමරුප පරිවිෂ්ද සැංකුණය සම්පූර්ණ වෙයි.

දැන් ඔහුගේ එකඟතාවද සම්පූර්ණයයි කිව යුතුය. ඒ මෙසේයි:

අතිතයට දිවීම නැත.

අනාගතයට දිවීම නැත.

රාගයෙන් ඇලීම නැත.

ද්වෙහෙයෙන් ගැටීම නැත.

ලින මිද්ධයෙන් හැකිලීම නැත.

රද්ධවිවයෙන් විසිරීම නැත.

ඉතුරුය ධරමයන් එක රස වී ඇත. (සුදා විරිය - සකි - සමාධි පණ්ඩා යන ඉතුරුයයේ එක ක්‍රියාවකින් සම්බන්ධ වී ඇත.) මෙහි සඳහන් සද්ධා-පස්සු සහ සමාධි-විරිය යන යුගල ධරම සමව වැඩි ඇත. එයට සුදුසු විරිය පැවැති ඇත. නැවත නැවත සමාධිය අරමුණේ පැවැතිමෙන් ආස්ථාය සිදුවේ ඇත.

මෙ අඩිග දහය සම්පූර්ණ විමෙන් සමාධි වින්තයේ දියුණුව සැලකිය යුතුය. මේ අවස්ථාවට පන් සිත අධ්‍යාත්මයට යොමු-කරන විටද සත්ත්ව පුද්ගල මමත්වයෙන් වෙන්ව තාමරුප සංඛාර රාශියක් ලෙසට වැටහිම සිදුවිය යුතුය. පිටතට සිත යොමු කරන විටද එසේ විය යුතුය. මේ නාම රුප පරිවිෂ්ද කෘණයේ ස්වරුපයයි. මෙයින් දිටයි විෂ්ද්ධිය සැලසේ.

මෙ දික්වූ අදහස් අනුව සැලකීමෙන් පවතිය පරිග්‍රහ කෘණයේ මතුව ප්‍රකට වන සැටින් එය සම්පූර්ණවන සැටින්, සුදුසුසේ තෝරුම ගතයුතු වෙයි.

මිළහට ඔබේ සිතේ තත්ත්වය ගැන සිතා බලම්. ලොකු අඩුපාඩුවක් නියා ඔබේ සිත දුබල ගතියකට වැටී ඇති සැලී පෙනෙයි. භාවනා මනසිකාරයට ඕනෑම තිබේදීම මෙසේ භාවනා අරමුණේ සිත නොපැතිරෙන්නේ යම් කිසි දුබලකාවකට සිත වැටී යාම හේතුකාටගෙනය. මේ හේතුව විමසා දැන ගතයුතුය. ඔබේ සිත දැන් කුසිත බවට වැටී තිබේ. විරියාරම්භ කෘණයේ හැටි මතක් කර ගැනන. එය අසල්ලින ටියයුතුය අසල්ලින නම් සිතේ නොසැහැවූ බවයි. දැන් මේ සිදුවේ තිබෙන්නේ සල්ලින භාවයයි. සිත හැඟී යාමයි. එන විමයි. සාක්ෂාත්‍යනයයි. දැන් කළයුත්කේ ප්‍රයාදයක් යාවිගයන් වැඩින අත්දමව බුදාභූෂණයි. මරණ සති කම්ටහන් අලුත් කරගෙන මනසිකාරය පළුල් කර ගැනීමයි.

පයේ බාතු, ආපො බාතු, තෙපො බාතු යන කොටස් නැවත නැවත සලකා බැලීම, වකවු විජ්‍යණාදී විජ්‍යණාද බාතු සලකා බැලීම, එසේම වකවු සම්ප්‍රයාදී එයි තකාටස් ද වකවු සම්ප්‍රයාදී වෙදනා කොටස් ද රුප සංඝ්‍යාදී සංඝ්‍යාද තකාටස් ද, රුප සංඝ්‍යාවතනාදී වෙතනා කොටස් ද, යන මේවා පැහැදිලිව සිතට

වැට්ටෙනාසේ මෙතොහි කිරීම පැවැත්විය යුතුය. යලින් සති-සමාධි සමෘප සංස්ක්‍රීත බරුමයන් වැඩිනා කළුනි සිනෝ හැකිලිම නැති එකායානික්ෂම වනු ඇත. මෙම අවවාදය ඇසිමෙන් සිනෝ හැංගිම තේරුම් ගත් යෝගාවවරයා නියම ලෙසින් ඉදිරියට හාවනාවේ යෙදී ස්වකීය හාවාහාව සාරථක කර ගන්නේය.

යෝගාවවරයන්ගේ හාවනා මනසිකාරාවස්ථාවන්හි ලැබෙන, මේ වින්ත සංකාචාරය තේරුම් ගෙන, එයට හේතුන් මැනවින් පරික්ෂාකාව තේරුම් ගෙන පූදුසු අන්දමින් ප්‍රතිකර්ම කිරීමට සිතට ගතයුතුය.

මහි 48 වෙනි පිටුවේ සඳහන් පරිදි අස්සේහිමියන්ට බුදුරජාණන් වහන්සේ දේශනාකළ නිපරිවටට දේශනාව මෙසේයි:

බුදුහිමියාණෝ: “අස්සේයෙනි, එය කිමැදි සිතන්නොහිද? රුපය නිත්‍යයද? අනිත්‍යයද?”

අස්සේහි හිමි: “ස්වාමිනි එය අනිත්‍යය.”

බුදුහිමියාණෝ: “යමක් අනිත්‍ය නම් එය රුපයද? දුකාද?”

අස්සේහි හිමි: “ස්වාමිනි දුකායි”.

බුදුහිමියාණෝ: “යමක් වූ කළු අනිත්‍ය නම්, දුක්නම්, වෙනස-වන පූජු නම්, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මය වෙයයි සැලැකීමට පූදුසු ද?

අස්සේහි හිමි: “ස්වාමිනි, එය එසේ සැලැකීමට පූදුසු නැතු” (වේදනා සංස්ක්‍රීත සංඛ්‍යා විසංස්ක්‍රීත ගැනී ද මෙසේමැයි.)

බුදුහිමියාණෝ: “එහෙයින් අස්සේහි, මේ සංස්කාර ලෝකයෙහි අනීත වූ ද, අනාගත වූ ද, වර්තමාන වූ ද, ආධ්‍යාත්මික වූ ද, බැහැරි වූ ද, ඕලාරික වූ ද, පූජුම වූ ද, තීන වූ ද, ප්‍රාණික වූ ද, දාය වූ ද, සම්ප වූ ද, යම් කිසේ රුපයෙක් වේ නම්, ඒ හැම රුපයෙක් ම “මෙය මගේ නොවේ, මෙය මම නොවේමි, මෙය මගේ ආත්ම ද නොවේ”යයි නිවැරදි නුවෙකින් තේරුම් කරගත යුතු ය.

ඒබලු වූ ම යම් කිසි වෙදනා ඇදේද, සක්ෂිය, ඇදේද, සංඛාර ඇදේද, විසංඝාණයෙක් ඇදේද, ඒ සියල්ල ගැනැද “මේ මගේ නොවේ, මෙය මම නොවේමි, මේ මගේ ආත්මය ද නොවේ” කියා මනා නුවණීන් සලකාගනුයුතුය.

අස්සජි, මෙසේ විදර්ගනා නුවණීන් දක්නා ගුනමය ඇළානය ඇති, ආරය ප්‍රාවක මෝගා-වචරයා රුපකොටසෙහි ද, වෙදනා කොට-සෙහි ද, සක්ෂියාණ කොටසෙහි ද, විසංඝාණ කොටසෙහි ද, වුවියාන-ගාමිනි විපස්සනාව පැවැත්මෙන් නිවිතින්දනය ලබයි. එයින් කෙලෙසුන් සහමුලින් සිදෙන මාරුග වින්තය පහල වෙයි. එය හා සමග ම පයාග පටිප්‍රයිඳි පක්ෂාච වූ එලඟානය පහල වෙයි. ඒ සමගම ප්‍රත්‍යාචාර්යානයේ පහල වෙති. (අරහත්තමගේ නුවණයෙන් පසුව එල ඇළානයට පැමිණ, එකුන් විසි ප්‍රත්‍යාචාර්යානයෙන්ගේ කෙළවර,) එරිමක විසංඝාණයෙන් පසු රේලහට ජාතියක් නැතැයි දැනගනියි. මාරුග බුජ්මලවරයාව වැස නිමවන ලදී. ආරයසත්‍ය සතරෙහි සතර මාරුගයෙන් කළමනා, පරික්ෂා-පහාන-සවිංචිරියා-භාවනා යන මොවුන්ගේ වගයෙන් සොලෙස් වැදුරුම් කෘත්‍යයන් සඳහා නොහොත් කෙලෙසුන් ගෙවීම සඳහා කළමනා මාරුගහාවනාවෙක් නැත. නොහොත් මේ වර්තමාන ස්කන්ධ සන්තානය හැර ත්වත් ස්කන්ධ සන්තානයෙක් නැත. මේ ස්කන්ධයේ පරිභාත ව පවතින්යයි දැන ගනියි.

අස්සජි හිමියෙය් බුදුරජාණන් වහන්සේගේ මේ තිපරිවිට දේශනාව දායමින් ම විසුළුන් වඩා රහන් දුහ. රහන්බවට පැමිණිය-හුගේ සතන විභාරය දැක්වීමට, බුදුරජාණන් වහන්සේ, “සො පුබං

වේ. වේදනා. වේදියති. විසඟනුදත්තා තා. වේදනා. වේදියති." යතාදිය වූලහ. හෙතෙම ඉතින් පුබ වේදනාවක් විදී නම් නො බැඳී ඒ වේදනාව විදියි. ඉදින් දුක් වේදනාවක් විදී නම් නො බැඳී එය විදියි. මැදහත් වේදනාවක් විදී නම් නො බැඳී එය විදියි. හෙතෙම කයෙන් පරිවිෂ්ණ්‍යන් වූ වේදනාව (පක්ෂී ද්වාරික කයේ පැවැත්ම ඇති තාක් පැවැති පක්ෂී ද්වාරික වේදනාව) විදීමින් පක්ෂී ද්වාරික කයෙන් පිරිපුත් වේදනාව විදිමියි තේරුම් කර ගනියි. ඒවිතයෙන් පරිවිෂ්ණ්‍යන් වූ වේදනාව (එනම් ඒවිතය. පවත්නා තාක් පැවැති මනො-ද්වාරික වේදනාව). විදීමින් ඒවිතයෙන් පරිවිෂ්ණ්‍යන් වූ වේදනාව විදිමියි තේරුම් කර ගනියි. කරජකයේ බිඳීමෙන් වර්තමාන හටය පවත්වනුවට උපකාරක ඒවිත්දිය ගෙවියාමෙන් පසු මතු ප්‍රතිසන්ධි වශයෙන් ඔබුබ නොගොස් මෙහි ම සියලු වේදනාවේ නො පිළිගන්නා ලද්දාහු ප්‍රවාන්ති විප්ලන්දායෙන් හටගන්නා දරම් නැති වී ප්‍රවර්තයෙන් නොර ස්වභාවය ඇති වි. යෝන්. කියා මෙසේ දානගනියි.

මෙහි සඳහන් පක්ෂී ද්වාරික වේදනාව හා මනො-ද්වාරික වේදනා ද යනම් වේදනා දෙකෙන් පක්ෂී ද්වාරික වේදනාව මනො ද්වාරික වේදනාවට පසුව ඉපද, එයට පළමුවෙන් නැති වෙයි. මනො ද්වාරික වේදනාව පක්ෂී ද්වාරික වේදනාවට පළමුවෙන් ඉපදු එයට පසුව නැති වෙයි. එය පටිසන්ධිග්‍රහණයෙහි දී වත්පුරුපයෙන් ම පිහිටයි. පක්ෂී ද්වාරික වේදනා වනාහි ප්‍රවාන්තියෙහි දී පක්ෂීද්වාර වශයෙන් පැවැති, සන්ත්වයන්ගේ ප්‍රථම වයසෙහි විසිහුරුදු පමණ කාලයෙහි ඇලීම ගැටීම මුළාවීම වශයෙන් අධික ව බලවත් ව පවතියි. පණස අවුරුදු කාලයෙහි ඒ නො වැඩි නො පිරිහි පිහිටා තිබේයි. අවුරුදු සැලේ කාලයේ පවත් අවුරුදු අසුව අනුව කාලයෙහි පිරිහි ගොස් හොඳවම අඩු වෙයි. එකල්හි සන්ත්වයෝ අනුන් තමන් සම්බන්ධ කර ගෙන පැරුණි නොරකුරු කියන කල්හි බොජාසේ නොදාන්නා බව ම කියන්නාහ. මෙසේ ම ඔවුනු බලවත් ලෙස ඉදිරිපත් වන රුපාරම්මන් "සද්දරම්මන් ද "නොදාකිමු නොඅසමුය" කියති. සුවඳ හා දුගඳ ද මිහිර හා නොමිහිර ද තද හා මොලොක් ගනි ද

නොදානිනි. මෙසේ ඒ අවස්ථාවේ දී පක්කාද්වාරික වේදනාව බැඳී ගියුයි කිය යුතුය. එකලු මනොද්වාරික වේදනා ව ම වැඩියෙන් පවතියි. එය ද අනුකූලයෙන් පිරිහි ගොස් මැරෙන අවස්ථාවේ දී හදවත් කෙළවර ම ඇසුරු කරගෙන පවතියි. එය එසේ පවත්නා තාක් සත්ත්වයා ජීවත් වෙයයි කියනු ලැබේ. මේ කියන පැවත්ම නතර වූ කෙනෙහි සත්ත්වයා මල්යයි කියනි.

උපමාචක්

ජල මාර්ග පසෙකින් යුත් වැවක් වෙයි. වැසි වට කල්හි එකී ජලමාර්ග පසෙන් වැවට ජලය ගලා වැදීමෙන් එහි වූ වලවල් පිරිහිනියි. නැවැත නැවැතත් වැසි වස්නා කල්හි ජල මාර්ගයන් පිරි සැතැපුමක් පමණ වූ හෝ එයට වැඩි පමණ වූ හෝ ප්‍රමෙශය දියෙන් පිරි තිබේයි. ඒ ඒ අතින් ජලකද ගලා බසෙන් ද වෙයි. පසු කළෙක දිය බස්නා සොරාවූ විවෘත කොට කුණුරුවල වැඩි කරනු ලබනකල්හි, ජලය බැස යාමෙන් ගොයම් පැසෙනාකාලයේ දී වැවේ ජලය හොඳට ම අඩු වෙයි. ඉක්බිනි දින කීපයෙකින් වළවල පමණක් ජලය රඳ සිටුයෙයි. යම්තාක් කල් මේ වළවල්හි ජලය. තිබේ නම්, එකාක් කල් වැවේ ජලය ඇතිබව කියයුතුය. යම්තාක් කළෙකින් ඒ වැවේ ජලය සිදියේ නම් එකලු වැවේ ජලය නැතැදි කියයුතුය.

මෙහි උපමාසංස්ත්ධනය මෙසේයි:

පළමුවෙන් වැසි වස්නා කල්හි ජල මාර්ග පසින් ජලය ඇතුළු වී ඇතුළත වූ වලවල් පිරිහිය කාලය මෙන් පළමුවෙන් ප්‍රතිසන්ධි ක්ෂණයෙහි මනොද්වාරික වේදනාව හඳය වස්තුවෙහි පිහිටි කාලය දතුයුතුය. නැවැත නැවැතත් වැසි වස්නා කල්හි ජලමාර්ග පස ම පිරිහිය කාලය මෙන් පක්කාද්වාරික වේදනාව ද්වාර සය ඇසුරු කොට පවත්නා කාලය දතුයුතුය. වැවේ විසාල පෙදසක් ජලයෙන් යටවි ගිය කාලය මෙන් ජීවිතයේ පළමු වියෙහි ඇලිම් ගැටීම් මුළාවීම වශයෙන් සියලු වේදනාවන්ගේ බලවත් ව පවත්නා කාලය දතුයුතුය. වැවෙන් ජලය තො නික්ම යනාතාක් පුරා සිටුමෙන් වැවේ ජලය පවත්නා කාලය මෙන් පනාස් හැරිරිදී කාලයෙහි ඒ වේදනාවන්ගේ ප්‍රතිශ්යා ලද කාලය දතුයුතුය. වැවේ සොරාවූ මං හැර දූෂි කල්හි ගොවීන් කුණුරු වැවේහි යෙදීමේ දී

ඡලය බැස යන කාලය මෙන් සැටහැවිරදි කාලයේ පටන් ඒ වේදනාවන්ගේ පිරිජෙන කාලය දතුපුතුය. මේ ඡලය බොහෝ දුරට බැස ගිය කළේහි ඡල මාරුගයන්හි මදක් ඡලය පවත්නා කාලය මෙන් අසු හැවිරදි අනුහැවිරදි කාලයෙහි පක්ෂීච්චාරික වේදනාවේ මද කාලය දතුපුතුය. වැව් තුළ පිහිටි විලෙහි ම ඡලය පිහිටි කාලය මෙන් හදවත් කෙළවර ඇසුරු කරගෙන මනොධාරික වේදනාව ම පවත්නා කාලය දතුපුතුය. වැව් විලෙහි ඡලය මදක් හෝ තිබෙන තාක් වැවේ ඡලය තිබෙයයි කියපුතු කාලය මෙන් ඒ වේදනාව පවත්නා තාක් සත්ත්වයා ජීවත් වන්නේයයි කියපුතු කාලය දතුපුතුය. වැව් විලෙහි සියලු ම ඡලය සිදිගිය කළේහි වැවේ ඡලය නැතැයි යම්සේ කියනු ලැබේද, එපරිද්මෙන් මනොධාරික වේදනාව ද නොපවත්නා කාලයෙහි සත්ත්වයා මලේයයි කියනුලබන කාලය බව දතුපුතුය. මේ වේදනාව සඳහාය, “ජීවිත පරියන්තරක් වේදනා. වේදියමානා ජීවිත පරියන්තික් වේදනා. වේදියාමිති පරානාති”යි වදෙල්.¹

මේ දේශනාවේ අවසානයෙහි දී භාග්‍යවතුන් වහන්සේ සියලු වේදනාවන්ගේ අනැහින්දිත ව සිති භාවය වන සැටි මෙසේ දේශනා කළ සේක.

“සෙයාථාපි අඩ්ස්පි තෙලක්කු පටිඵ වට්ටික්කු පටිඵ තෙලපූදීපො ක්‍රායයෙයා, තහේස්ව තෙලස්ස ව වට්ටියා ව පටියාදනා අනාහාරෝ තිබ්බායෙයා, එවමෙව බො අඩ්ස්පි, හික්ඛු කායපරිය තතික්. වේදනා. වේදියාමානා කායපරිය තතික්. වේදනා. වේදියාමිති පරානාති, ජීවිත පරියන්තික්. වේදනා. වේදියාමානා ජීවිත පරියන්තික්. වේදනා. වේදියාමිති පරානාති. කායස්ස හෙද උද්ධ. ජීවිත පරියාදනා ඉඟෙව සංඛ වේදයිනානි සිතිහැසුනතිනි පරානාති.” යනුයි.

අස්සපියෙනි, තෙල්සහන තෙලත් නිසා වැටියත් නිසා යම්සේ දැල්ලේ ද, එහි තෙලත් වැටියත් ගෙවී යාමෙන් ප්‍රත්‍යා නැතිව යම් සේ නිවී යන්නේද එසේම අස්සපි, හික්ෂුව — මෙහි අදහස මූලින් සඳහන් කරන ලදී.

මෙනොහි කිරීම නවතින්නා වූ තවත් අවස්ථා කිපයක්

භාවනා මනසිකාරයෙහි යෙදෙන යෝගාවවරයාහට මෙනොහි කිරීම නියම ආකාරයෙන් පවත්වා ගැනීමට නොහැකිවීමේ පාඩුව හේතු කොටගෙන, සැදුහැ මුල්කරගෙන උපන් ප්‍රිතිය මතු වෙයි. එය වැඩි වැඩියෙන් දියුණුවට පත් වෙයි. බලවත් ප්‍රිතියට යට වීමෙන් යුලු වූ සිතක් ඇති කරගනියි. බොහෝ වේලාවක් ගෙවියන තුරුත් යෝගාවවරයාට මෙය නොවැටුවෙයි. මෙහිදී ද භාවනා වැඩ පිළිවෙළ නැවති යයි. කල්පාණ මිතු උපදේශයක් නොලැබුණේත් මේ පුද්ගලයාට සිදුවන්නේ බලවත් පරිභානියෙකි.

දාහුම කොටස් එකින් එකට සිතින් ගැඹුරට සලකා බැලීමේදී, තුවණ ත්‍රියාවත් බවට පත්වෙයි. සැදුහැයේ මටටමට තුවණ පවත්වා ගතයුතු වෙයි. ධම්ලවිවය සම්බාධක් මෙය දියුණුවට පත්කර ගැනීම මෙහි ඇති ප්‍රධාන අදහසයි. මෙය තැනිවීමේ පාඩුවන් සැදුහැ බලවත් වී යට සඳහන් අවුල සිදුවිය. විද්‍යාභාෂා වැඩි ප්‍රජාබලය වැඩිවිය යුතු මුත් දෙක් සමඟාවය අර්ථ සිද්ධියෙට උපකාර වෙයි.

මෙස්ම මැනුවින් භාවනා මනසිකාරය පවත්වාගෙන යනාකල සමාධි බලය අධික වීමෙන් වීරයට. පසුබයින්නට සිදුවෙදී ගැරිරයේ කිසිදු වෙනසක් නොවී මනසිකාර සිත නැවති යයි. එය එක්තරා නින්දකි. යෝගාවවරයාට එය නොදුනෙයි. ඒ අවස්ථාවේ දුටු සිහින පවා විද්‍යාභාෂා භාවනාවේදී ලැබෙන දරුණන යැයි සලකාගෙන හෙනෙම කළා කරයි. මේ රීන මිද්දය බලපෑම හේතුකොටගෙන භාවනා සිත හැඟී යන අයුරුදු. මෙහිදී වීරය වැඩි කර ගතයුතුය.

අභුතුම විවෙකදී නොනවත්වා භාවනාව කරගෙන යාමේදී කායික දුර්වලතාවන් භා ටීද්‍යාවේ අධිකතාවින් හේතුකොට ගෙන ද යෝගාවවරයා මුර්හාවට පත්වෙයි. මේ ලෝකේන්ත්තර දානයෙක යන හැඳිම ද ඇතැම්පු ඇති කරගනිති. වීරය සමතාව මෙහිදී සාදගත යුතු වෙයි. මේ ලින්තාවෙන් මෙන්ම උද්ධවිවයෙන් ද මෙනොහි කිරීමේ ගකනිය ජීවවෙයි මේ පිළිබඳ තවත් පැහැදිලි කිරීමක් ඉන්දිය ධර්මයන්ගේ විස්තරයෙන් ලැබෙනු ඇති.

විදරුණනා ජාතා

නිවන් දැකීම සඳහා කරනු ලබන හාටනා මනසිකාරය පැවැත්-විමෙදි සිත නිවන් මගට ඩුරු විය යුතුය. එසේ ඩුරු විමෙට තම් සසර පුරුදු කෙලෙපුන් හා සිතේ ගෙතීම නතර කළ යුතුය. සිතේ එතෙනා මේ කෙලෙපුන් නතර කිරීමේ ක්‍රම තුනෙකි. එයට පහානා (ප්‍රභාණ-අධින් කිරීම) යන ව්‍යවහාරය වෙයි.

1. තද්ධිභාෂානය,
2. විකුම්හනජානය,
3. සමුච්චංඡනය,

තද්ධිභාෂානය, දන වශයෙන් හෝ ශිල වශයෙන් හෝ හාටනා වශයෙන් හෝ ඒ තුන් ආකාරයෙන් ලැබෙන කුසල කොටස්වලින් ඒ තුනෙකා ප්‍රතිපාක්ෂික අකුරල කොටස ප්‍රභාණයයි. ඒ මෙයේදී:

1. පරිත්‍යාගයෙන් (අලෝචනයෙන්) ලෝහය ප්‍රහිණ වෙයි.
2. සිලයෙන් දේවිජය ප්‍රහිණ වෙයි.
3. හාටනාවෙන් මෝහය ප්‍රහිණ වෙයි.
4. මෙත්‍රියෙන් ව්‍යාපාදය ප්‍රහිණ වෙයි.
5. තොකුම්හයෙන් කාමච්ඡාය ප්‍රහිණ වෙයි.
6. ධලුවවහ්‍යනයෙන් විවික්ව්‍යාව ප්‍රහිණ වෙයි.
7. අවිස්කාපයෙන් උඩ්වැය ප්‍රහිණ වෙයි.
8. සතියෙන් ප්‍රමාදය ප්‍රහිණ වෙයි.
9. අහිරතියෙන් අරතිය ප්‍රහිණ වෙයි.
10. කරුණාවෙන් හිංසාව ප්‍රහිණ වෙයි.
11. මුදිතාවෙන් අරතිය ප්‍රහිණ වෙයි.
12. නාම රුප ව්‍යවස්ථාවෙන් දිවිය ප්‍රහිණ වෙයි.
13. පව්‍ය පරිභාෂෙනයෙන් විවික්ව්‍යාව ප්‍රහිණ වෙයි.

මේ ආකාර සලකනු ලැබේවා.

ප්‍රථමධ්‍යනාදියෙන් නීවරණයන්ගේ යට කර තැබීම විසඩහන ප්‍රභාණයයි සොතාපන්‍ය මණ්ඩා ලෝකෝන්තර කුගල බලයෙන් සක්‍රාය දිවිය ආදි සංයෝගනයන්ගේ සමූල සාතනාය සමුච්චංඡ ප්‍රභාණයයි.

නිවන් මග පහද ගැනීම සංඛා මෙහි මූලින් සඳහන් ප්‍රභාණ ක්‍රම දෙක සම්පූර්ණ කරගත යුතු බව මෙහිදී කිවයුතුව ඇත. තමාතුල උපදා ගනු ලබන දියානා බලයෙන් නිවරණයන් යටපත් කිරීම සිමා සහිතය. සම්පූර්ණයෙන් කෙලෙස් බලමුවට මර්දනාය කළයුත්තේ මේ විද්‍රෝහනා ක්‍රමයේ දී ඇසුරු කරන තද්ධි ප්‍රභාණ ක්‍රමයෙනි. මෙහි දී අප “නිවන් මග” යැයි අදහස් කරන්නේ ආරිය අෂවාච්ඡක මාර්ගයයි. “කතමාව හිසකිවේ දුඩු නිරාධ ගාලීනි පටිපාද? අයමෙව අරියා ප්‍රතිචිකීකා මගෙයා, සම්ම දියි -පෙ- සම්ම සමාධි” මේ මාර්ගාචායන් පිළිබඳ අදහස් මතුවන්නේ යථා භුත ඇානයේ බලයෙනි.

“යා තරා භුතස්ස දියිසි සාස්ස හොති සම්ම දියිසි. යො තරා භුතස්ස සංකපේයා සවාස්ස හොති ඒ මතා සඩිකපේයා. යො තරා භුතස්ස වායාමා සවාස්ස හොති සම්ම වායාමා. යා තරා භුතස්ස සති සාස්ස හොති සම්ම සති. යො තරා භුතස්ස සමාධි සවාස්ස හොති සම්ම සමාධියි.” එසේ වුවහුගේ දියිසිය නම් සම්ම දියිසියයි. සංක්පය (කළුපනාව) සම්ම සංක්පයයි. වායාම නම් සම්ම වායාමයයි. සතිය නම් සම්ම සතියයි. සංාධිය නම් සම්ම සමාධියයි.

“තරා භුතස්ස” එසේ වුවහුගේ යයි වද්‍යලේ කා ගැන ද? “යරා භුතා ජානත්‍ය පස්සනා” ඇති ගැටියෙන් දත්තාහු දක්නාහු ගැනය. දැනීමය, දැනීමය දෙකක් ද? ඇත්තෙන් ම ඔව්, දැනීම පළමුවෙන්. රේ ප්‍රහට ඒ ලබාගත් දැනීම අනුව දැකීම පවත්වනු ලැබේ.

මෙ දැනීමන්, දැකීමන් කුමක් පිළිබඳ ද? එය විශාල ප්‍රදේශයක පැනිර ඇත. කෙටියෙන් මෙයේය:—

1. ඇසු, කනා, නැහැය, දිව, කය, මනස, යන ඉන්දිය සයද,
2. රුප, පද්ද, ගන්ධ, රස, පොටයෙකු, ධම් යන විෂය සයද,
3. මෙවා සම්බන්ධකරගෙන පහළවන විස්සුනු සයද,
4. මෙ ත්‍රිකයන් සම්බන්ධ කරගෙන පහළවන එස්ස සයද,
5. මෙ එස්ස සය නිසා පහළ වන වේදනා සයද,

යන මේ කොටස් පිළිබඳ පරමාර්ථ වගයෙන් ලක්ෂණවලබැඩය මෙයින් අදහස් කළ බව තේරුම් ගතයුතුය. මේ සියල්ල සංඛාර කොටස්ය. විද්‍රෝහණාව සඳහා ගන්නා අරමුණුය. මේ සැලකීම විශුද්ධි මාර්ගයේ සඳහන් වූයේ ලක්ෂණරුණ හික විපස්සනා යනුවෙනි.

මේ යථාග්‍රහ නැණුය මතුවීමට සමාධිය තිබිය යුතුය. “සමාධිනා හිකක්වෙ යථා ග්‍රහ පස්සන්”-. මහැණි, සමාධියෙන් යුත් තැනැත්තා යථාග්‍රහය දකිනි. යනු වදුල හෙයිනි. යථාග්‍රහ ඇළානය මතුකර ගැනීමේ උපකාර වූ සමාධිය කොතරම දුරට දියුණුවට පත්වුවක්දයි මේ කරුණෙනිලා ප්‍රශ්න නාගමින් කාලය තැනි කර ගැනීම තුවන්ට පුරු නොවේ.

කේෂාදී කොටස් හෝ ආනාපාන කොටස් හෝ කම්ටඩන වගයෙන් ගෙන එයට සිත යොදා ගෙන මනසිකාරය පවත්වන කළේහි සිත් සමාධියක් මතුවින බව අපි දනිමු. මේ සමාධිය දියුණුවට පත්වීමේ දී තිවරණයන් යටපත් වන සංස අපි දනිමු. මෙහිදී මේ යථාග්‍රහ ඇළානය මතුවීමට ඉඩ තිබේ. මෙසේ සූත්‍ර දෙයනාවේ සඳහන් විතත විශුද්ධිය මෙය බවත් යථාග්‍රහ සැංචයද පිරිමෙන් දියි විසුද්ධිය හා නාම රුප පරිවිශේද සැංචයද, ප්‍රවිත්‍ය පරිජාග සැංචයද මතුවී දියුණුවට පත්වීමෙන් කඩාවිතරණ විසුද්ධියද ලැබෙන හැරුම තේරුම් ගත ගැකි වේ. මේ සළායතනික සූත්‍රයෙම “ප්‍රවෙශව බො පනස්ස කාය කමල්. වලි කමල්. ආජිවා සුපරිසුද්ධා හොති”. ඒ පුද්ගලයාහට මූලින් ම කාය කරම එක් කරම හා පනස්ස ද මැනාවින් පිරිසිදු වූයේ යයි වදුල හෙයින් මේ හැමට මූලින් හිල විශුද්ධිය සම්පූර්ණ විය යුතු බව පහසුවෙන් තේරුම් ගත ගැකි වෙයි.

1. සිල විසුද්ධිය.
2. විතත විසුද්ධිය.
3. දියි විසුද්ධිය.

යන විසුද්ධි තුන රථ විනින සූත්‍රයෙහි දැක්වූ කරාව අනුව ක්‍රමානුකූල බව සැලකිය යුතුය. එහෙයින් සිලයෙන් තොරව

සම්බාද්‍යමාධිය නැත. සම්බාද්‍යමාධිය තුළිව යථාභ්‍යතානාය නැත. යථා භූත සාක්ෂිය නැතිව අරිය අවස්ථික මග්‍යය නැත.

මහා පළායතනික පූත්‍රයෙහි:—

“තස්ස අරිය. අවස්ථික. මග්‍ය. භාවයතො විනාරෝ සතිපත්‍යනා භාවනා පාරිපුරි. ගවශනති. විනාරෝ පි සම්පූද්‍යනා භාවනා පාරිපුරි. ගවශනති. විනාරෝ පි ඉදිපාද භාවනා පාරිපුරි. ගවශනති. පක්ෂ පි ඉන්දියානි භාවනා පාරිපුරි. ගවශනති. පක්ෂ පි බලානි භාවනා පාරිපුරි. ගවශනති. සත්ති බොජ්චිඩා භාවනා පාරිපුරි. ගවශනති.”

මෙයින් ඔහුගේ භාවනා දියුණුවේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් පාරිපුරුණවන සැටි දෙශනාකරන ලද්දේය. සතිපත්‍යනා දී බොධි පාක්ෂික ධර්ම සම්පූද්‍යගේ පිරිම සිදු වන්නේ ක්‍රමානුකූල භාවනා මහාසිකාරයෙක යෙදීමේ ප්‍රතිච්‍රිය වශයෙන් වියයුතුය. උපනිග්‍රය සම්පත්තියෙන් උසස් නික්සපයුදු පුද්ගලයන් හට ධර්ම දෙශනාවකට කන් යොමු කරමින් හෝ දරා ගත් ධර්මයන් යළින් සලකමින් හෝ මෙය සපුරා ගත හැකි වෙයි. සේසසන් විසින් නොකඩවා උත්සාහ යොදාලීමෙන්ම සම්පුරුණ කරගත යුතු වෙයි.

මෙහි සඳහන් සත්තිස් බොධ්‍යාක්ෂික ධර්ම ඇමුදය සම්පුරුණ වීමත් විදේශනා ඇතායන්ගේ මේරිමත් සමකාලීනව සිදුවෙන සැටි පෙනෙයි. රේඛට විදේශනා ඇතායන් පිළිබඳ සැලකිය ප්‍රතින් ඒවා නොකඩවා සිදුකෙරෙන ගොනීමසා මහාසිකාර ක්‍රියාදාමයක සිද්ධී සවරුපය වශයෙනි. එය දෙශනා පෙළෙහි බොහෝ තැන් වල “විපස්සන්-විපස්සන්වා, විපස්සනා” ආදි වශයෙන් ලැබේ.

“උදයන් ගාමිනියා පක්ෂදාය සමන්තාගතො” යන්දියෙහි පූජා සම්පත්තියේ අවාන්තර ක්‍රියාවක් වශයෙන් උදයබිඛ සාක්ෂාත් මුලතැනී දී දෙශනා කරන ලද බව පෙනෙන්. විදේශනා ගබඳයට සම්බන්ධවූ විපස්සනා ක්‍රියාව “එවම බො ආවුමසා සංඛාරා ද්‍රුෂ්තියා, එවම සම්බන්ධතා එවම විපස්සනාකා”¹ යන්නෙන් විශේෂ අවස්ථාවක් ලෙන්නුම් කිරීමට දෙශනාකළ සැටි පෙනෙයි. එහිම සඳහන් පරිදි, “අධිඋස්ස, ධම්ම විපස්සනා” යන්න විදේශනා වේ උපරිම ඇවස්ථාවක් ගෙන දෙසු සැටි ද තෝරුම් ගත හැකිවෙයි.

මෙම විදරුගනාව පැවැත්වීමේදී සඳලක්ඛන වින්ත පරම්පරාව පවත්වන ක්‍රමයනට අනුපස්සනා නාමය සූත්‍ර දේශනාවන්හි හා පටිසම්භිදු මගින් පාලියෙහි ද යෙදී ඇත.

එහි අනුපස්සනාවේ:

නිවිධානුපස්සනා යි තුනක් වශයෙන් ද,
සකකානුපස්සනා යි සතක් වශයෙන් ද,
දූෂ අනුපස්සනා යි දහයක් වශයෙන් ද,
එකාද්‍යානුපස්සනා යි එකොලාසක් වශයෙන් ද,
අවධාරණානුපස්සනා යි අවලොසක් වශයෙන් ද,
විනාරිසානුපස්සනා යි සතලිසක් වශයෙන් දයි
මෙසේ විවිධාකාරයෙන් ලැබෙන්නාහ.

බොහෝ දේශනාවන්හි,

නිබැඩි - බල පාජ්ත විදරුගනාව
විරාග - ලෝකේත්තර මාර්ගය
විමුක්ති - ලෝකේත්තර එලය
නිබැඩි විරාග - බලවත් විදරුගනා මාර්ගය

මෙසේ කෙටි විදරුගනා ක්‍රමද දක්නා ලැබේ. ඒ ඒ පුද්ගලයන් ගේ ඉන්දිය තත්ත්වය අනුව වියපුතුය. මූලදී සඳහන කළ යථාභ්‍ය ක්‍රාන්කය ම යථාභ්‍ය ක්‍රාන්කය දෙකක් අනුව අවබෝධනයේ ප්‍රථම සූත්‍රයෙහි එන සැටි පෙනෙයි. එය තරුණ විදරුගනාවයි. නිබැඩිව බලවත් විදරුගනාවයි.

අතැම් සූත්‍රවල ක්‍රාන්ක දෙකක් යන්න තෝරුම් ක්‍රිපයක ලැබේ. ඒ සම්බන්ධ අතිවිස්තරය තමන් සඳහන් කිරීමට නොයුම්.

විදරුගනාවේදී ලැබෙන ක්‍රාන්කපරිපාටිය

පුරුවෝක්ත ක්‍රමයෙන් සූත්‍ර දේශනාවන්හි එන අන්දමින් ක්‍රාන්ක රාශිය කැටිකොට පටිසම්භිදු මගින් පාලියේ ක්‍රාන්ක මාත්‍රිකාවේ සඳහන් කරන ලදී. ඒ සියල්ල සූත්‍රයේ සේ බෙද විසුද්ධ මගින් පස්සෙ හාවනා නිද්දේසයේ දක්වන ලදී. ඒ මෙසේය:-

1. නාම රුප පරිවිතේද කුණය.
2. පව්‍ය පරිගෙහ කුණය.
3. සම්සාධාන කුණය.
4. උදයබේය කුණය.
5. හඩක කුණය.
6. හයතුපට්ටාන කුණය.
7. ආදිනාව කුණය.
8. නිලකිද කුණය.
9. මූණ්ඩ්තුකම්සතා කුණය.
10. පටිසංඛ කුණය.
11. සංඛරුපෙසකා කුණය.
12. අනුලෝම කුණය.
13. ගොතුහු කුණය
14. මගා කුණය
15. එල කුණය
16. පවිච්චකිණ කුණය

මෙ ආකාරයෙන් මෙහි සඳහන් කුණ සෞලුසක් දක්විය හැකිය. විද්‍රෝහනා භාවනාවක් ආරම්භ කොට සිටියුවට එතුන් පටන් අවසානය තෙක් ලැබෙන කුණ සම්භාරය මෙයින් සලකා ගත්තැකි වේයි. මේ කුණයන් පිළිබඳ තත්ත්වය සළකන විට මෙවානාම අනුපස්සනාවන් භා ස කෘඩාවන් පිළිබඳ ක්‍රියා සම්භාර යේ බලයෙන් විත්ත සන්තානයේ තැන්පත් බවට පැමිණෙන අවබෝධමය ගක්නි විශේෂ බවය, තේරුම් කරගත යුත්තේ.

මෙහි සඳහන් වන කුණයන් අනුරෙන් පස් වැන්නෙහි සඳහන් වන “හඩක කුණය පටිසම්භිද මග්ග පාලියේ දී “විපස්සනා කුණ”” යන්නෙන් විද්‍රෝහනාඇානය බව සඳහන කරන ලදී. එල සමාපත්තියට අධිෂ්ථාන කොට එක් එක් විද්‍රෝහනා කුණයට පත්විමේදී සිදුකෙරෙනානේ උදයබේය කුණයේ සිට අනුලෝම කුණය තෙක් ලැබෙන කුණ 9 යයි. ගොතුහු කුණය විද්‍රෝහනා විරියෙන් වෙන් කොට දක්වන ලද බව පෙනෙයි. එය නිවන අරමුණු කරනත් සමුවිතේද වශයෙන් කෙලෙස් කුවීමක් තො

කෙරෙයි. මෙය විවච්චනු පස්සනාව බවත් එයින් සංයෝගාහි-
නිවෙස නාම් ලෝහය තද්ධි වශයෙන් කැබේන බව අටියාරස
පිපසුනා විස්තරයේදී දක්වයි. 14. වැනින හා 15. වැනින
ලෝකෝන්තර කුණයෝය. අන්තිමට දක්වුණු පවත්වෙකිනා
කුණය ලොකිය.

මූලින් දක්වුණු ගාණ කුනෙන් සම්මසන කුණය ද විශේෂ-
යෙන් සංස්කාරයන් පිළිබඳ ත්‍රි ලක්ෂණයට යොමු කිරීම ඇති
බැවින්ද 1-2 කුණවලින් දියුණුවට පත් ගෙනු එල වශයෙන්
ප්‍රකාශයට පත් වෙන හෙයින්ද, පුද්ගල ගොවර පරිදි සියලු සංස්-
කාරයන් නාය වශයෙන් හෝ කළුප වශයෙන් ව්‍යවස්ථාව ලැබේන
හෙයින් ද විද්‍රෝහනා කුණය යන නම ලැබීමට පුදුසුය. නාමරුප
පරිවිෂ්ද කුණය හා පවතිය පරිග්‍රහ කුණයද යන මේ කුණ
දෙක සප්පවිවය නාමරුප පරිග්‍රහ යයි එකක් සේ ද ආචාර්යවරු
දක්වති. මූලදී දක්වු පරිදි යථාජානයට ඇතුළත් මේ
ඡානයන් ලැබේනුයේ හාවනා මත්සිකාරයේ අත්දකීම් අනුව
බොහෝ සෙයින් දෙවරකටය.

“සබං හිකිවේ අහිණුදියාය..”¹ යනාදින් වදාල පරිදි
අඩිකුදා කෘත්‍යා කෘත්‍යා සිදුවන්නේ මෙහිදිය. නාමරුප සංස්කාරයන්
පිළිබඳ සාම්ප්‍රදා ලක්ඛණය මෙයින් මතුවන හෙයින් මෙහිදි
සිදුවන්නේ ලක්ඛණයම ණික විජ්‍යනාවයි. මෙසේ මේ සියලු
කුණයන් විද්‍රෝහනා නාමයෙන් පෙන්වීම නිවරදයයි සලකමු.

සංස්ක්‍රිතියෙහි:

“සො වත් හිඹු සක්‍රී සක්‍රී සක්‍රීවාර අනිවිතො සම්බුද්ධීනතා
අනුලාමිකාය බත්තියා සමත්තාගතො හට්සුන්තින් යානාමෙතා
විජ්‍යන්. අනුලාමිකාය බත්තියා සමත්තාගතො සම්බුද්ධීන නියාම-
වොකුම්සුන්තින් යානාමෙතා. විජ්‍යන්. සබං සංඛාර දැක්වතො
..... සබං සංඛාර අනාතනතො.....”²

මහජනති, ඒ සියලු නාම රුප සංස්කාරයන් අනිත්‍ය ලක්ෂණ-
යෙන් යුතුත කොට තැවත තැවත තුවුන් සලකා බැඳීම කරන
එම මහණ තෙමේ ඒකාන්තයෙන් ලෝකෝන්තර මාර්ගයට අනුව

1. පටිසා.

2. අ. ති. IV 252 පට (ඉ. ४.)

යන විද්‍රෝහනාවෙන් යුත්ත වන්නේය. යන මේ කාරණය ඇත්තේය. මේ විද්‍රෝහනා ඇඟයන් යුතු හිසුව ඒකාන්තයනා සම්මත්ත නියාමයට පත් වන්නේය. මේ ඒකාන්ත කරුණු දෙකකි.

මෙහි කරුණු තුනෙකි:—

1. සංඛාර පිළිබඳ අනිච්චානුපස්සනාව.
2. අනුලෝචන තක්තියන් යුතුවීම.
3. සම්මත නියාමයට පත්වීම යනුය.

1. අනිච්චානුපස්සනාව:—

මෙහි භාවනා විධි සියල්ල ඇතුළත් කොට තේරුම ගතයුතුය. සියලු සංස්කාරයන් කෙරෙහි එකවර අනිච්චානුපස්සනාව පැවැත් විය නොහැකිය. අනිච්චානුපස්සනාව පවා සංඛාරයන් තේරුම නොගෙන පැවැත්විය නොහැකිය. සංඛාරයන් පවා එකවරට එකට අල්ලා මනසිකාරය පැවැත්විය නොහැකිය.

(අ) එහෙයින් පළමුවෙන් ඔබ විසින් කළයුත්තේ සංඛාර තම කිමෙක්ද? කියා පැහැදිලිව නිය්වීතව තේරුම කර ගැනීමයි. සමාධිය මතුකරගෙන එයම දියුණුවට පත්කරගැනීමෙන් පසු තැන්පත් සිතින් ආනාපානය හෝ කේසාදී කොටස් කමටහන් අරමුණට ගෙන යොනිසොමනසිකාරය පවත්වන්න.

තවත් පහසු ක්‍රමයක් ඔබට මතුකර දෙමි. ඔබ මේ ගත් කමටහන් අරමුණම අනුව යොනිසොමනසිකාරය පවත්වන්න, එසේ මනසිකාරය පවත්වන්නාවූ ඔබට වැඩිපුර වැඩික් වන්නේ ඔබේ සතිය (සිහිය) ගැන සැලකිලිමත්වීමය. කමටහනට සිත් යොදා. ඔබට එයින් පිටත සිත යෙදීමෙන් විද්‍රෝහනා භාවනාව සම්පූර්ණ නොවනු ඇතුයි කියන අතත්වැයන්ගේ කොදිරිම සවත් මගින් සිනට ඇතුළුවී පිඩා කරනු ඇත. එයින් සම්පූර්ණ යෙන් සිත පිරිසිදු කරගන්න. ඒ ගත බින්දු මාත්‍ර සැකයකුද නවතා ගන්න එපා.

1. සතිය ගැන විමසිලිමත් වන්න.
2. සිත භා සිතිවිලි ගැන විමසිලිමත් වන්න.
3. වෙදනා භා විතක්ක ගැන විමසිලිමත් වන්න.

විමසිලිමන්වීම නාම උපදානාතාක් නාමරුප සංස්කාරයන් තුවණින් මෙහෙති කිරීමයි. හාටනාරමිහය මනසිකාර දැමියයි සබඩාව පූතු අවවාලේ දක්වාගෙ, පූතුයේ සඳහන් “සො ඉදා දුක්කිනාකී යොනිසො මනසිකරෝති” යන දේශනාව අනුවය. හාටනාව මැනාවින් පිදුවන විට ඉඩීම ලෙහෙසියෙන් මනසිකාරය ඇවැනෙනු ඇත.

(ආ) මිලගට ඔබේ සති සඳාධි මැනාවින් දියුණුවට පත්වීමේදී සිතට හමුවන තාක් ධර්මයන් ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට ඔබට පිළිවන් වෙයි. “සො සඩා ධර්ම. අභිජානාති” මේ අභිජානාති යන පදයන් දක්වෙන, තැදින්වෙන අභිජානානය නම් ඒ ඒ හමුවන (කමවහන් අරමුණෙහි පැතිරි එයට සම්බන්ධ වස්තු ධර්මයන්හිද, පැතිර ඉදිරිපත්වන) සියලු ස්කන්ධ වාත්‍ය, ආයතන ආදී ධර්මයන් ලක්ඛන, රස, පවුරුපටයාන වශයෙන් තේරුම් බෙරුම් වී සිතින් වටහා ගැනීමයි.

(ඇ) මේ අභිජානා අවස්ථාවෙන් සිත මෙරීමට පත්වීමේදී ඉඩීමට පත්වන්නේ එහි (එ හමුවන හැම ධර්ම කොටසකම) සාම්ඝ්‍ය ලක්ෂණවලබාධයයි. “සො සඩා ධර්ම. අභිජානාය සඩා ධර්ම. පරිජානාති” මේ මුල සඳහන් අනිවානුපස්සනාවට දෙර විවාත විමයි.

2. අනුලාම බන්තිය:-

අනිවානුපස්සනා, දුක්කානුපස්සනා, අනානානුපස්සනා යන අනුපස්සනා තුන, අනුපස්සනා සතේ ද, අනුපස්සනා දහයේ ද, අනුපස්සනා එකොලයේ ද, අනුපස්සනා අවලාසේ ද, අනුපස්සනා සතලිසේ ද, මුල බව සලකාගනුපූඩුය.

මෙහි අනිවානුපස්සනාව අනිත්‍ය ලක්ෂණය අවබෝධයට උපකාර වෙයි. දක්ංඩානුපස්සනාව දක්ං ලක්ෂණය අවබෝධයට උපකාර වෙයි. අනාත්තානුපස්සනාව අනාත්ම ලක්ෂණය අවබෝධයට උපකාර වෙයි. තවද අනිත්‍ය ලක්ෂණය ඉතා විසිනුරු අන්දමින් වැටහිම සිදුව්වහොත් ඉතුරු ලක්ෂණ දෙකන් ආයෝ සත්‍ය සතරත් පහසුවෙන් වැටහිමට පත්වන්නේය. සෙසු ලක්ෂණ දෙක ගැන ද මෙසේම බව සැලකිය යුතුය. අනුලාම බන්තිය ලැබීමට මේ අනුපස්සනා උපකාර වන බව මෙහි සඳහන් විය.

මෙම අනුලෝචන බන්තිය නාම් කිම්?

එය ත්‍රිවිධ අනුපස්සනාවන්ගේ එලය වන හෙයින්ද සම්මත්ත නියාම නාම් වූ ලෝකෝත්තර මාරුග වින්තයට කාරණ වන බව වදුල හෙයින් ද විපස්සනාවයයි කිව පුතුය. මූලදී දක්වන ලද සුදානු පටිපාටියේ 3 වැනි සුදානුයේ සිට 12 වැනින් දක්වා ලැබෙන සුදානු (10) දහය විපස්සනා සුදානු නාමයෙන් ව්‍යවහාර ලබන බව ප්‍රසිද්ධය. එහෙයින් මෙම දහය කොටස් තුනකට බෙදා:-

1. මූද අනුලෝචන බන්තිය.
2. මණ්ඩිල අනුලෝචන බන්තිය.
3. තික්බ අනුලෝචන බන්තිය.

යයි නාම කොට දක්වන ලද්දේය.

එහි සංස්ක්‍රිතය මෙයේය:

1. සම්මසනයුණ
2. උදයබාය සුදානු } මූද අනුලෝචන බන්තියයි.
3. සංඛ සුදානු.
4. හයතුපට්ටිනා සුදානු
5. ආදිනාව සුදානු.
6. නිකිද සුදානු
7. මුද්‍යාවතු කම්මනා සුදානු.
8. පටිසංඛ සුදානු.
9. සංඛරුපෙක්ඩ සුදානු.
10. අනුලෝචන සුදානුය. තික්බ අනුලෝචන බන්තියයි.

මෙහි තික්බ අනුලෝචන බන්ති නාමවූ පරිණාම විදරුගනා ඇළානාය සම්මත්ත නියාම නාම් වූ ලෝකෝත්තර පුදාවට කාරණ වන සැවී තෝරුම ගත පුතුය. විශේෂයෙන් සෞනාපතන් මිශ්‍ර සුදානුය මෙය සම්පූර්ණ විමෙන් ලැබෙනු ඇත.

මෙම අනුලොම බන්ති කරාවෙන් විදරුගනා ක්‍රාණ මූල්‍යීමෙන් ඇඟායේ පරිණත හාටය අනුව අවස්ථා තුනකට බෙදෙන සැටින්, අනුලොම ඇඟාය ලොකික ප්‍රඇඟාලිවර්ධනය පිළිබඳ උපරිම අවස්ථාව වන සැටින්, එයම (සානුලොමා වූත්‍යාන ගාමිනි විපස්සනා¹) ලෝකේත්තර මාරුග ඇඟාය ලැබෙන විත්ත විශියට සම්බන්ධ වී පහළ වන සැටින් මැනවින් තේරුම ගතහැකි වනු ඇත. වූත්‍යාන ගාමිනි විපස්සනාව නම් ලෝකේත්තර මාරුග ඇඟාය ලැබෙන විත්තවීමේ ලොකික අවස්ථාවයි.

මාරුග විත්ත විශිය

මෙම මාරුග විත්තය නිමිත්ත පවත්ත යන දෙකින් ම නැඹු සිවුනා හෙයින් සංස්කාර නිමිත්තෙන් ද නැඹු සිටියි. ක්ලේග ප්‍රවිර්තය ද සිදියි.

මහා ප්‍රාජ ප්‍රදේශලයාට වනාහි අනුලොම සිත් දෙකෙකි. තුන්වැන්න ගොනුහු විත්තයයි. සිවු වැන්න මාරුග විත්තයයි. එල සිත් තුනෙකි. එයින් පසු හවාඩයට බැසු ගනි.

මධ්‍යම ප්‍රාජයාහට අනුලොම සිත් තුනෙකි. හතර වැන්න ගොනුහු විත්තයයි. පස්වැන්න මාරුග විත්තයයි. එල සිත් දෙකෙකි. එයින් පසු හවාඩයට බැසු ගනියි.

මන්ද ප්‍රාජයාහට අනුලොම සිත් සතරෙකි. පස්වැන්න ගොනුහු විත්තයයි. සවැන්න මාරුග විත්තයයි. සත් වැන්න එල සිතයි. ඉන්පසු හවාඩයට බැසු ගනියි.

මෙහි මහා ප්‍රාජ මන්ද ප්‍රාජයන්ගේ වශයෙන් නොකියා මධ්‍යම ප්‍රාජයාගේ වශයෙන් කිවයුතුය. එය මෙසේයි. යම් වාරයෙක්හි මාරුග විත්තය ලැබීම වේයි ද, ඒ වාරයෙහිදී අභ්‍යක්තිය වූ උපෙක්ඛාසහගත මතො විස්ස්ජාණ ධාතු සංඛ්‍යාත මතො ද්‍රාරාවජ්‍යනය විදරුගනාවට විෂය වූ ස්කන්ධයන් අරමුණු කොට හවාඩය පෙරලයි. එයට අනාතුරුව ඒ මතොංඛාරාවජ්‍යනය ම ගන්නා ලද ස්කන්ධයන් අරමුණු කොට ප්‍රථම ජවන විත්තය උපදී. ඒ අනුලොම ක්‍රාණය විෂය

වශයෙන් ගත් ස්කන්ධයන් කෙරෙහි අනිත්‍ය කියා හෝ දුක්ඛය කියා හෝ අනාත්මයයි කියා හෝ පැවැති ඕලාරික වූ, වත්ත්‍රයනී සත්‍යය වසාගෙන සිටි ඒ මොහය දුරු කොට ත්‍රිලක්ෂණයන් බෙහෙවින් ප්‍රකට කොට නිරුද්ධ වේයි. එයට අනතුරුව දෙවෙනි අනුලොමය උපදී.

එ දෙක අතුරෙන් පළමු අනුලොමයට ආසේච්චන ප්‍රත්‍යාය නැත. දෙවෙනි අනුලොමයට පළමු අනුලොමයේ ආසේච්චන ප්‍රත්‍යාය ලැබේ තියුණුව - සුරව ප්‍රසන්නව ඒ අරමුණෙහෙහිම ඒ ආකාර-යයන් ම පැවැතිමෙන් මධ්‍යම ප්‍රමාණ වූ වත්ත්‍රසත්‍යය ප්‍රතිවිතාදක මෝහය දුරුකොට ත්‍රිවිධ ලක්ෂණය බොහෝ සෙසින් ප්‍රකට කොට නිරුද්ධ වේයි. එයට අනතුරුව තුත්වෙනි අනුලොමය උපදී. එයට දෙවෙනි අනුලොමයේ ආසේච්චන ප්‍රත්‍යාය තියුණුව සුරව ප්‍රසන්නව ඒ අරමුණෙහි ඒ ආකාරයයන් ම පැවැති එයින් ඉතුරු වූ අනුසහගත සත්‍යප්‍රතිවිතාදක මොහාන්ධකාරය දුරුකොට නිරවශේෂ කිරීමෙන් ත්‍රිලක්ෂණය බොහෝ සෙසින් ප්‍රකටකොට නිරුද්ධ වේ. මෙසේ අනුලොම සිත් තුනකින් වත්ත්‍රසත්‍යය වසා සිටි මෝහාන්ධකාරය දුරුකළ කළේහි සතරවනුව නිවන අරමුණු කරමිනා ගොතුහු ක්‍රියය උපදී.

නිවන් පසක්කර ගැනීමේ අහිප්‍රායයන් හාවනා මනසිකාරයේ යෙදුන මේ යෝගාවවරයා මෙම අවස්ථාවට පැමිණෙනා විට විද්‍රිගනා දානායන්ගෙන් බොහෝ දුරට දියුණුවට පත් වී ඇති බව කිව යුතුය. මෙසේ පැවැති මේ විද්‍රිගනා දානායන්ගේ බලයෙන් තොයෙක් වර තමාතුල පැවැති ක්ලේශයන්ගේ ව්‍යතිතුම අවස්ථාවත් පරියුටියාන අවස්ථාවත් ගෙවා ගෙන සිටියේය. තද්‍රිග වශයෙන් ක්ලේශප්‍රහාණය ඉතා උසස් අන්දමින් සිදුකර ගෙන සිටියේය. ආයුෂිජ්‍යවාගික මාර්ගයට ලයන් මාර්ගාචියයන් තොඳුව දියුණුව පැවැති හෙයින් ඉතා පිරිසිදු සන්නානයක් දරමින් සිටියේය. ගුද්ධාදී ඉන්දිය ධර්මයන් ක්‍රමානුකූලව දියුණුවට පත්කර ගෙන සිටියේය. ඔහුට ඉතිරිව පැවැතියේ ක්ලේශයන්ගේ අනුරාය අවස්ථාව කැඩීම පමණකි.

එහෙයින් තව තවත් ඉදිරියට විද්‍රිගනා හාවනාවෙහි යෙදෙමින් අවස්ථාවට සුදුසු පරිදි ප්‍රථම මාර්ගඳානය සඳහා තොනවත්වා

වැඩ කෙලේය. මේ අවස්ථාවේදී ඉතා දිපුණුවට පත් විදරුනා ඇානය තමාගේ විදරුනා ගක්තිය අනුව මත්‍යිලක්ෂණයන්ගෙන් එක්තරා ලක්ෂණයක එල්බ ගෙන කිපවරක් අනුලෝච්ම වශයෙන් පැවැති ගොතුහු ඇානයට පැමිණේ. එහිදී එම ගොතුහු ඇානයට නිවන් අරමුණු වන බව මූලදී කියන ලද්දේය. ඒ සමගම සෝතා-පත්ති මගිනෙකුණය මාරුගාඩිග ධර්මයන් එකට සම්පූර්ණකර ගතිමින් නිවන අරමුණු කරමින් සක්කාය දිවියේ විවිතිවහා සිල්බිත පරාමාස සංයෝගනයන් සිදිමින් එක්වරක් පවතී. අනාතුරුව එලවිත්තය මූලින් කියනලද ක්‍රමයෙන් පැවැතිමෙන් පසු පවිච්චෙක්බණ ඇතුළු ද පහළ වේ.

මහා එලං ව නිබාණං - පවිච්චෙක්බණි පණ්ඩිතා,
හිනා කිලෙසේ සයසය ව - පවිච්චෙක්බණි වා නවා.

යනු පවිච්චෙක්බණ ඇනය හැඳුන්වා දෙන ආහිඛර්මාර්ථ සංග්‍රහයේ ගාරාවකි. එහි අදහසය:- පණ්ඩිත යෝගාව්වරයා; ආගමතා ප්‍රතිපත්තිය අනුව මාරුගය ප්‍රත්‍යාවේක්ෂා කරයි. ආගමනා ප්‍රතිපත්ති අනුව තමා ලන් ලෝකේත්තර මාරුගඳාන විත්තය මෙසේ මා ලද දි ප්‍රත්‍යාවේක්ෂා කෙරෙයි. එයින් ලද එලය මේ යයි එල විත්තය ප්‍රත්‍යාවේක්ෂා කෙරෙයි. මේ ආනිජංසය ලදීමියි නිවන ප්‍රත්‍යාවේක්ෂා කෙරෙයි. මේ කෙලෙස් මා ඩිසින් ප්‍රහාණය කරන ලදීයි ද, මෙතෙක් කෙලෙස් මත් ප්‍රහාණය කිරීමට යේඛව ඇතැයි ද, ප්‍රත්‍යාවේක්ෂා කෙරෙයි. ඇතැම්පු ප්‍රත්‍යාවේක්ෂා තො කරන්නේ ද වෙති.

මෙසේ සෝතාන්එල අවස්ථාවෙන් පසුව කරන ප්‍රත්‍යාවේක්ෂා-වේදී, 1. මාරුග ප්‍රත්‍යාවේක්ෂාව, 2. එල ප්‍රත්‍යාවේක්ෂාව, 3. නිබාණ ප්‍රත්‍යාවේක්ෂාව, 4. ප්‍රහීනක්ලේශ ප්‍රත්‍යාවේක්ෂාව, 5. ගෙජ ක්ලේශ ප්‍රත්‍යාවේක්ෂාව යයි කියා ප්‍රත්‍යාවේක්ෂා පසසකි.

සකදාම් එලාවස්ථාවෙන් පසුව ද මෙසේම ප්‍රත්‍යාවේක්ෂා පසසකි. අනාගාමී එලාවස්ථාවෙන් පසුව ද මෙසේ ප්‍රත්‍යාවේක්ෂා පසක් ම ලැබේ. අරහත් එලාවස්ථාවෙන් පසුව වනාහි ගේජ ක්ලේශයක් නැති හෙයින් ප්‍රත්‍යාවේක්ෂා සනරෙකි. මේ කියන ලද්දේ එකුන්විසි ප්‍රත්‍යාවේක්ෂා ඇනයෝගි.

සොතාපත්ති එලයට පත් මේ ආයුෂීපුද්ගලයා තමා ප්‍රත්‍යක්ෂ කොට ගත් අසංඛ්‍ය බැහුව නැවතත් ලබාගෙන වාසය කිරීමට එලසමාපත්ති යයි කියනු ලැබේ. එය ලබා ගැනීමට ක්‍රමයෙන් පූජාණම්‍ය විය යුතුය. ඒ ක්‍රමය නම් උදයබාය කුණුණයේ පතන් සංඛාරුපෙක්ඛා කුණුණය දක්වා කුණුණයන් ලබා ගැනීමට කරන අධිෂ්ථානයයි. එක කුණුණයක් ලබා ගෙන මිනින්තු පළක් වාසය කරමි හි අධිෂ්ථාන කරගෙන පළමු පුරුදු පරිදි කරමස්ථානයට සිත යොදයි. පෙර පුරුදු පරිදි කරමස්ථානය මැනවින් වැටුහි උදයබාය අවස්ථාවට පැමිණේ. උදයබාය ප්‍රථමස්ථානවි මිනින්තු පහක් සිත නැවුති අධිෂ්ථානය ගක්නිමත් නම්, අධිෂ්ථාන කාලය අවසන් වූ කෙශෙහි ම කරමස්ථානයට සිත පැමිණේ. එසේ සම්පූර්ණ නොවී නම් පුන පූනා අධිෂ්ථාන කළ යුතු. සෙසු කුණුණයන්හි ද මෙසේම පිළිපැදිය යුතු. අධිෂ්ථාන කාලය වැඩි කිරීම යෝගාවවරයාගේ කුමැත්ත පරිදි වේ. සංඛාරුපෙක්ඛා කුණුණයන් පසු ලැබෙන්නේ අනුලෝච්නා කුණුණයයි. එහි දී අධිෂ්ථාන කළ යුත්තේ, මා විසින් ප්‍රථමයෙන් ලබා ගත් එලඡානය යලිත් වරක් ලබා ගෙන මිනින්තු පහක් වාසය කරමි හි කියා යි. මෙහි දී අධිෂ්ථාන කාලය වැඩිකිරීම යෝගාවවරයාගේ කුමැත්ත පරිදි වේ. මේ විසිහාවයට පමුණුවා ගැනීමට බොහෝ වාර ගණනක් පුරුදු කළ යුතුය.

උපරි මාර්ගඡාන කාත්‍යය:- සෝච්චන් එලයට පත් ආයුෂී පුද්ගලයා සකඟයාම් මාර්ගය ලබා ගැනීමට වැඩ කිරීමේදී තමන් ලත් ප්‍රථම එලය ප්‍රතික්ෂේප කළයුතුය. මෙසේ නොකළාත් විදරුගනාජාන කෙකළවරදී ඔහුට ලැබෙනුයේ තමා ලත් එලඡානය මැයි. මෙසේ දෙවනි මාර්ගය ගැන අපේක්ෂාවන් පළමු පුරුදු කරමස්ථානයට සිත යෙදිය යුතුය. එහි දී පළමු දක්වා පරිදි උදයබායාදී අවස්ථාවන්ට පැමිණීම සිදුවෙයි. එහෙත් මෙහි විශේෂයක් ඇත.

විදරුගනා තුන්වර්ගය

1. මාර්ග විදරුගනාය, 2. එල සමාපත්ති විදරුගනාය, 3. නිරෝධ සමාපත්ති විදරුගනා යයි විදරුගනා තුන් වර්ගයෙකි. එහි 1. මාර්ග විදරුගනා නම මීට ප්‍රථමයෙන් දක්වන ලද පරිදි, ලෝකෝත්තර

මාරුගයක් සඳහා කරන විද්‍රෝහනාවය. එය තික්බිත්තිය මූදින්තිය ආදි වගයෙන් වූ පුද්ගලයන්ට අනුරුපව ලැබෙන තියුණු විද්‍රෝහනාවය, මදු විද්‍රෝහනාව යයි දෙයාකාරයෙකින් සිදු වන්නේය.

එලසමාපත්ති විද්‍රෝහනාව නාම් ප්‍රථමයන් ලබා ගත් මාරුගයට අයන් එලය යලින් ලබාගෙන නියමිත කාලයක් තුළ වාසය කිරීම සඳහා කරනු ලබන විද්‍රෝහනාවය. ඒ සඳහා කරන විද්‍රෝහනාව තියුණු විද්‍රෝහනාවක්ම විය යුතුය. නිරෝධ සමාපත්තිය සඳහා කරන විද්‍රෝහනාව මෙයට වෙනස් වේ. එය මදු විද්‍රෝහනාවක් ම විය යුතුය.

උපරිමාරුග සඳහා කරන විද්‍රෝහනාව මාරුග විද්‍රෝහනාවක් හෙයින් පුද්ගලානුරුපව තියුණු හෝ විය හැකිය. මදු හෝ විය හැකිය. එම විද්‍රෝහනා හාවනාවේ යෙදෙන අවස්ථාවේදී යෝගා-විවරයාහට වෙනාදට ව්‍යා තද වෙදනාදිය දනෙන්ට ඉඩ ඇත. වෙදනාදියෙන් මිරිකෙන යෝගාවවරයා ඇතැම් විට තමාගේ හාවනාව පිරිනි ගියාදේ යි සැක කරන්නට ද ඉඩ තිබේ. එබදු අවස්ථාවේදී සැක සංස්ක්‍රිතා ගෙන ඉදිරියට හාවනාව ගෙනයා යුතුය. මේ ක්‍රමයෙන් අර්හත් මාරුගය දක්වා හාවනා ක්‍රමය සිතා ගැනීම අපහසු තැත.

එල සමාපත්තියට සමවැශීම

“දේ ගො ආවුෂේසා පවතියා අනිමිත්තාය වෙතො විමුනතියා සමාපත්තාය සඛ්‍යනිමිත්තානා ව අමනයිකාරෝ අනිමිත්තාය ව ධාතුයා මනයිකාරෝ”¹ යනු හෙයින් “අවුත්ත්නි, අනිමිත්ත වෙතො ව්‍යුත්ති සංඛ්‍යාත එලසමාපත්තියට සමවැශීමට ප්‍රත්‍යායෝ දෙදෙනාකි. (කරුණු දෙකකි) රුපාදි සියලු සංස්කාර නිමිත්ත මෙනෙහි නොකිරීමය (එයින් හිත වෙන්කර ගැනීමය) අනිමිත්ත ධාතු සංඛ්‍යාත තිවන මෙනෙහි කිරීම ද යනුයි.

සොවාන් ආදි මාරුග – එල ලබාගත් ආයිශ්‍රාවකයා විසින් විවේකස්ථානයකට පැමිණ සිත තුන්පත් කරගෙන සංස්කාර-රම්මණයන්ගෙන් සිත වෙන් නොට ගෙන තිවන් අරමුණට සිත යොමුකර ගෙන තමා ලබා ගත් මාරුගයේ එලය ලබම්වා යි අධිජ්‍යාත්මක කරගත යුතුය. එසේ අධිජ්‍යාත්මක කරගෙන උදයබිජයාදී

1. ම. නි. මහාචෘජ්‍ය.

වශයෙන් සංස්කාරයන් මෙහෙති කළ යුතුය. මෙසේ විදුරගොනු ක්‍රමයෙන් සම්පූර්ණ විමෙදී සංඛාරාරම්මණ ගොනුහු ඇඟට අනුතුරුව එලසමාපත්ති වශයෙන් (එලයට පැමිණීම වශයෙන්) නිවහෙහි සිත පිහිටයි. මෙහි ගොනුහු යයි සඳහන් කරන ලද්දේ වොදානා තමින් ලැබෙන විත්තය සඳහාය. එය සංඛාරාරම්මණය. ප්‍රථම මාරුගයේදී සඳහන් කරන ලද ගොනුහු විත්තය නිවිභානා-රම්මණය. එලසමාපත්තියට අධිෂ්ථාන කරන අවස්ථාවේදී කාල ප්‍රමාණය නියම කර ගැනීම අවශ්‍යය. නියම කාලයේදී උචිතානය සිදුවේ.

5 නිවන

සම්බුද්ධ දේශනාවහි සඳහන් වන නිවන වූකලී විවිධවූද, ගම්සිරූද, මහා ප්‍රජාසම්මුදයන් තුළ බොහෝ කළක් මූල්‍යලේඛී පහළවි පැලමුණු පැණ-පිළිතුරු මැදින් ඒවා අධිඛාවා පැනනැගුණු විශිෂ්ට තත්ත්වයෙකි. මේ නිවන මන්: කළුපිතවූ සංකළුප මාත්‍රයක් තොට, විද්‍යාලානවූ ලොකිකන්වය ඉක්ම සිටි, ලෝකෝන් තර පරමාර්ථ ධර්මයක් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලික ලැස්ක. ඒ මෙසේයි:

“අනු හික්ඩිවේ, තදයතනා, යනු තොට පයවි, නා ආපො, නා තෙතෝ, නා වායො, නා ආකාසානක්කායතනා, නා විභ්ඩානා-ක්කායතනා, නා ආකික්කානක්කායතනා, නා තොටස ග්‍රැන්ඩානාස ග්‍රැන්ඩා-යතනා, නායා ලොකො, නා පරලොකො, නා උසා වනදීමසුරියා, තත්‍රාපාභා හික්ඩිවේ, තොට ආගතිං වද්මි. නා ගතිං, නා දීතිං, නා වුතිං, නා උපපතිං, අපැතිවයා, අපටවතා, අනාරම්භමෙ-වෙතං, එසේවනෙකා දුක්ක්ස්සාති.”¹

“මහගෙණි, යමෙක්හි පාලීලී බාජුව තැද්ද, ආපොධාතුව තැද්ද, තෙතෝ බාජුව නැද්ද, වායො බාජුව නැද්ද, ආකාසානක්කා-යතන සිත නැද්ද, විභ්ඩානාක්කායතන සිත නැද්ද, ආකික්කානක්කා-යතන සිත නැද්ද, තොටස ග්‍රැන්ඩානාස ග්‍රැන්ඩායතන සිත නැද්ද. මේ ස්කන්ධ ලෝකය තැද්ද, එහි අඹුරක් තැති හෙයින් අදුර දුරලන්නට සඳහිරු දෙනෙනෙකුන් නැද්ද, එසේ වූද, මාරු-එල සිතට අරමුණු විනා ආයතනය (නිවන) ඇත.”

1. උද. 8.1 පයම නිවිභාන පුත්‍ර බි.ජ.

“මහණෙනි, එහින් කිසිවකුගේ රෝක්, යාමක්, සිටීමක්, මරණයක්, මැරි ඉපැද්මක් මම නොකියමි. මෙය කිසිවක නො පිහිටි, ප්‍රත්‍යායන්ගෙන් නොපවත්නා, කිසිම අරමුණක නො එල්-බෙන දූලෙකි. මෙයම දුකෙනි කෙළවරය.”¹

“අන් හිකුවෙ, අජාතා අභ්‍යන්තර අකතා අසඩිතා, නොවත් හිකුවෙ අහවිශ්සා අජාතා අභ්‍යන්තර අකතා අසඩිතා නායිඛ ජාත්‍යායු භුත්‍යය කත්‍යායු සඩිතායු නිෂ්පරණ පඳුදුයෙට්, යසීමා ව බො හිකුවෙ, අන් අජාතා අභ්‍යන්තර අකතා අසඩිතා තසීමා ජාත්‍යායු භුත්‍යය කත්‍යායු නිෂ්පරණ පඳුදුයෙනි.”²

“මහණෙනි, (වේදනාදින් මෙන් හේතුප්‍රත්‍යාය සමවායයෙන්) නොලුන්, කාරණයෙන් නොරව තෙමේම පහළනොවූ, කිසිවකින් නොකරණලද, ප්‍රත්‍යායයෙන් අසඩ්කෘතවූ නිරවාණ ධාතුව පරමාර්ථ වගයෙන් ඇත. මහණෙනි, මේ හේතුප්‍රත්‍යායයෙන් නො උපන්, නො පහළවූ, නොකරණ ලද, අසඩ්කෘත, නිරවාණ ධාතුව ඉදින් පරමාර්ථ වගයෙන් අවේද්‍යමාන නම්, මෙහි හේතු ප්‍රත්‍යායයෙන් උපන්, පහළවූ, කරන ලද, සකස්වූ ස්කන්ධ පක්ෂිකයේ නිස්සරණයෙක් (සංසිද්ධීමෙක්) නො පැහෙන්නේය. (නො ලැබේය භැකි වන්නේය) මහණෙනි, යම් හෙයකින් ම නො උපන්, නොපහළ වූ නොකරන ලද, නො සකස්වූ ධාතුවෙක් පරමාර්ථ වගයෙන් ඇදේද, එහෙයින් උපන්, පහළවූ, කරනලද, සකස්වූ ස්කන්ධ පක්ෂිවකයාගේ නිස්සරණයෙක් (සංසිද්ධීමෙක්) පැනේ..”-

මේ දේශනා දෙකෙන් මූල දේශනාවෙහිදී ගුත, හොතික ධරම කොටස් කිසිවකින් නිවනට සම්බන්ධයක් නැති බව දක්වන ලද්දේය. මෙහිදී නිරවාණ ධාතුව හොතික සම්බන්ධය ලැබෙන සකල රුපධානුන්ගෙන් වෙන්වූ ධරමයක් බව ද නිශ්චිත විය. එය අරුප ධාතුන්ගෙන් වෙන්වූ ධරමයක් බව රේඛවට දැක්වූහ. සිවුවනුව දක්වන ලද්දේ නිවිධාන ධාතුවට කිසි ලෝක ධාතුවක් සම්බන්ධ නැති බවය. ඉර භද දදකින් කෙරෙන්නේ ගුත හොතික ධරමයන් සම්බන්ධ කරගෙන යනු ලබන අදුර දුරලිම ආදියයි. එයින් නිවනට ප්‍රයෝගන නැත. එහෙයින් ඒ දෙක

නැත. පස්වෙනුවට යාම, රීම, පිහිටීම, ඉපදීම, වුත්වීම නිවනෙහි නැති බව වදුලු. එවා ලේඛකයේ ලැබෙන පිදුවීම හෙයිනි. මෙසේ මේ සූත්‍ර දේශනා වෙන් සාමාන්‍ය මිහෘදායාගේ සිතට වැදෙන අන්දම්න් නිවන පැහැදිලි කළ හැටි සළකාගත හැකිවෙයි..

දෙධින දේශනාවේ අදහස එයට විභා ගැඹුරුය. යුක්ති අනුව නිවනේ විද්‍යමාන හාවය ඔප්පුකරන ලදී. එහි,

1. අජාත නම්, උපතක් නැති බවය. ජාතිකඩය (෋පත ගෙවාලීම) අදහසය.
2. අභුත නම්, වීමක් නැති බවය.
3. අකත නම්, කළ දෙයක් හෝ කිරීමක් නැති බවය.
4. අසඩ්බිත නම්, සංස්කරණය නැති බවය.

෋පදිවෙනුවට හෝ පවත්වනුවට ඕනෑකරන සංස්කාර දුක්කඩයේ අභාවය යන තේරුමය. තවද, ජාතිකඩය යනුද වෙනම එක් ධර්ම ධාතුවකි. එහෙයින් ඒ වෙන්ව ලැබෙන ධර්ම ධාතුව සඳහා “නාත්‍ය ජාතං එත්සස” (ආමයට උපත නැත) යන තේරුම ගෙන උපත ගෙවාදාමු ධර්මස්වහාවය යන අදහස ලැබේ. පැහැදිලි කිරීම මෙසේ වියපුතුය.

සඩ්බිත ධර්මයේ නම ප්‍රත්‍යාය ඇති කළේහි උපදින්නාභාද, ප්‍රත්‍යාය නැති කළේහි නො උපදින්නාභාද වෙති. මෙසේ ඒ සඩ්බිත ධර්මයන්ට ජාතය මෙන්මැ අජාතය ද ඇතිවිය යුතු සේ සැලුකෙයි.

නොයෙක් විධියේ ආගාවන් ජාතය පහළ කරනු පෙනෙයි. නොයෙක් විධියේ තරඟ, තෙළාඩ, ද්‍රවිෂයන්, රීජ්‍යාවන්, මසුරුකම්, මෝඩිකම්, විවිකිවිජාවන්, උපදින්නාභාද වෙති. මෙසේ ඒ සඩ්බිත ධර්මයන්ට ජාතය මෙන්මැ අජාතය ද ඇතිවිය යුතු සේ සැලුකෙයි. මෙහි ලැබෙන්නේ සැපක් නොවේ. තාවකාලිකව ලැබෙන ආශ්‍රාදයන් ඇතැම්විටෙක සැප හැඳුමෙක් ඇත ද එය ව්‍යුත, පෙරලෙන සුලුය. විපරිණාම දුකින් මිරිකි යයි. මෙයින් වෙනස් වූ අජාතය නම් සැපය, සැනැසුම් සහිතය, සහතය සලසා ලන්නේය.

ජාතයෙන් අජාතය ඔප්පුකිරීම

ජාත සංඝිතයන්ගේ මේ පිඩාකාරී ස්වභාවයට ලෝකයා කැමැති නැත. එහෙයින් එයට විරැද්ධිව තොයක් විදියේ ප්‍රතිතියාවන් කරන්නාය. ඔවුන් කරන ප්‍රතිතියාවන් න්‍යුවණින්, යෝජිසේ මනසිකාරයෙන් තොර විම නිසා නරක අතට හැරිදුක් ගිනි ජාලාව එයි වැඩි යන සූටි පෙනෙයි.

සඡර හැම ගුම්යකම සඳුවැඩි පිඩාකාරී වූ විපරිණාම ස්වභාවයෙන් පෙනෙන මේ ප්‍රතිථිල රාජිය පිළිබඳ අවසානය සත්ත්වයන් ගේ පැනුම් අනුව ලැබිය යුතුය. එය තම් සුදුසු අනුරුප ක්‍රියා මාර්ගයක් අනුගමනයෙන් අත්පත්වන අජාත තත්ත්වයයි. අජාත තත්ත්වය වනාහි ජාතතත්ත්වයේ අවසානයයි. මේ අජාත තත්ත්වය තම නිවන යයි බුදුරජාණන් වහන්සේ වදුලහ. අජාත තත්ත්වයක් නැත්නම් ජාතතත්ත්වයේ ලැබෙන දුක්ගිනි මැලයෙන් පිවිමක් සිදුවිය තො හැකිය. එසේ වන විට ලෝක පුරුෂයා විභින් කරනු ලබන වියනිය, ප්‍රතිපත්ති රාජිය නිෂ්ප්‍ර වන්නේය. ශිලාදී ප්‍රතිපත්ති මාර්ගය, වනාහි ඒකාන්ත එළඟලොකික වශයෙනුත් සැපය ගෙන දෙන්නේය. එහෙයින් ජාතියෙන් තීස්සරණය වූ නිවන ලැබිය යුතුය. විද්‍යාමාන විය යුතුය.

බුදුරජාණන් වහන්සේ නිවන සස විසාණ මෙන් අවිද්‍යමාන තත්ත්වයක් තොට, අභාව පදුරුපයක් ද තොට විද්‍යාමාන හාට පදුරුපයක් බව ඔප්පුකිරීමට මේ සුතුයේදී තාක්‍රාය ක්‍රම දෙකක් අනුගමනය කළහ. එනම්: අන්වය ක්‍රමය හා ව්‍යතිරේක ක්‍රමය ද වේ.

1. අන්වය (අනුපගමා) තත් සත්තායාං තත් සත්තා,
 2. ව්‍යතිරේක-තද සත්තායාං තද සත්තා,
- යනු ඒ දෙක හඳුන්වන සුතුයි.
1. කාරණය විද්‍යාමාන කළේහි කායනීයාගේ විද්‍යාමාන හාවය පෙන්වීමෙන් ප්‍රස්ථානය පැහැදිලි කරලීම අන්වය ක්‍රමයයි. එය යටෝත්ත සුතුයේ “සසමා බො හිකඩවේ අන්වී, අජාතං අභාතං අකතං අසඩිතං තස්මා-රාතයේ ගුත්සය කතසස සංඝිතයේ

නිස්සරණ පසුකූයති.” (මහජෙනි, යම්හේයකින් අරාත, අභ්‍යන්තර අකත, අසඩිතය විද්‍යාමාන ද එගෙයින් ජාත, භුත, කත සඩිතයාගේ නිස්සරණය පැනේ.) යන කොටසින් දැක්වෙයි.

2. කාරණය අවිදාමාන කල්හි, කායීයාගේ ද අභ්‍යන්තරය දැක්වීමෙන් ප්‍රස්ථානය පැහැදිලි කරලීමේ ක්‍රමය ව්‍යතිරේක යයි. එය යෝග්‍යක්ත සුතුයේ සඳහන් “නොවෙන හිකුවෙ, අභ්‍යන්තර, අභ්‍යන්තර, අකත, අසඩිත, නැයිඛජාතයෙහි තුළ මෙය සඳහන්තය නිස්සරණ පසුකූයෙයා”. (මහජෙනි, මේ අභ්‍යන්තර, අභ්‍යන්තර, අකත, අසඩිතනාය නොවෙනම් මෙහි ජාත භුත, කත, සඩිතයාගේ නිස්සරණය නොලැබිය හැක්සේය) යන කොටසින් පැහැදිලි කොට දැක්වුහ.

මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂකොට ද්‍රානාගත් (නිබ්බාන පරම සැබෑ) පරම සැපය වූ, දේවියන් අතරෙහි, බෙඩුන් අතරෙහි, මිනිසුන් අතරෙහි සියලු සතුන් අතරෙහි ඇති සියලු සැප අතරෙන් උතුම් සැපය වූ (නිබ්බාන සුවය) නිජන් සුවය සත්‍යන්හට පහද දීමට බොහෝ දේශනාවන් පැවැත්වුහ. ඔවුන්ගේ දැඩිවිජාලයන් ලිභාලිමට නිබ්බාන පරිසංසුත්ත දේශනා පැවැත් වූහ. ඔවුන් ඉදිරිපත්කළ පැන විසඳීම සඳහා එම දේශනාවන් පැවැත්වුහ. නොමගට වැටුණුවුන් සුමගට යොමුකිරීම සඳහා එම දේශනාවන් පැවැත්වුහ. බුද්‍යසුනාකින් ගතමනා උසස්ම ප්‍රයෝග්‍යනය හා යාසනයේ තොරයාතික හාවය ද දැක්වීමට මේ දේශනාවන් පැවැත්වුහ.

උන්වහන්සේ මේ දේශනාවන්හිදී ප්‍රාවකයන්ගේ අධ්‍යාගයනට ගැලුපෙන්නට විවිධ ක්‍රමයන් අනුමතනය කළහ. ඇතුම් අවස්ථා වක දී රාගක්‍රිය, දෙස ක්‍රිය, මොහක්‍රිය, නිබ්බානය බව කෙටි යෙන් දෙන්වුහ. රාග, දෙස, මොහ ගෙවී යාම නිවනේ ප්‍රධාන ලක්ෂණයයි.

වතුරායා සත්‍ය දේශනාවේ දී “යො තඹ්සායෙව තඹ්සාය අමසය විරාග නිරෝධා වාගා පරිනිස්සගො මුණ්‍ය අනාලයා ඉදා වූඩ්නි හිකුවෙ දුකු නිරෝධා අරියසවඩ.”¹ යන්නෙන්

1. ධරු වකා සුකා

තණ්ඩාව මූල්කරගෙන තණ්ඩාව නිසා ලැබෙන සියලුම ඇලීම සම්පූර්ණයෙන් නිරද්ධී කිරීමෙන් නිරෝධ සත්‍යයට නිවන ලැබෙන සැරී වදළහ. අනුශය සහිත තණ්ඩාව මූලසුන් කිරීම තණ්ඩාවේ සම්විෂේෂ ප්‍රහාණයයි. එහිදී සියලු කෙලෙසුන්ගේ සියලු උපධින්ගේ දුරිලුම වෙයි. අරහත් මාරුගණාන එලඟානායට අරමුණුවන මේ තත්ත්වය නිවන පිළිබඳ ඉහළම අවබෝධයයි වදළහ.

“එත් සත්‍ය, එත් ප්‍රේක්ෂණ, යදිදා සත්‍ය සඩ්බාර සමඟා සඩ්බුපදි පටිනිෂ්පගෙනා තණ්ඩාක්වයා විරාගා නිරෝධා නිඛානා.”¹

1. මේ නිවන කෙලෙසුන්ගෙන් සිදුවන කැළකිලි නැති හෙයින් යාපිදිමෙන් යුතුවේ. නිවීම ඇත. කැළකිලි නැති. දුවිලි, තැවිලි (දරජ-පරිළාහ) නැති.
2. මේ නිවන නිරාමිස සුවයෙන් යුතු හෙයින් ප්‍රේක්ෂය. මිහිරිය සැපය.
3. සියලු සංස්කාර වෙශ සංසිදි ඇත. එහෙයින් වෙනස්වීම නැති. විපාක කරදර නැති.
4. සියලු උපධින් නො එන පරිදීදෙන් දුරුථී ඇත.
5. ආගා සියල්ලම, ඇලීම සියල්ල, බැඳීම සියල්ලම ගෙවී ගිය ස්වභාවයයි.
6. ඇල්මක් නැති.
7. සියලු ප්‍රවෘත්ති දැක් නිරද්ධිවීමේ ස්වභාවයයි.²

නිවන පිළිබඳ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වැඩියෙන් ව්‍යවහාරයේ යෙදු “නිඛානා” යන්නාට පැරණියන් කළ විස්තරය මෙහි බ්‍රහා ලැබූ.

“නිඛානායනායි සත්‍ය වට්ට දුක් සත්‍යාපා එත්ස්ථිතාත් නිඛානා.” සියලු වට්ටදුක් සත්‍යාපයෝ මෙහිදී නිවෙත්ත්තුයි නිවන නම වේ. මෙහි නිවීම යනු යම් ක්ලේශයෝ හෝ සංස්කාරයෝ හෝ මාරුගය නොවැඩු තැනැත්තා හට ඉපදීමට සුදුසුවි

1. ආ. නි. තවික නිරාක ත්‍යාග නියුය ප්‍රත්‍යා

2. පාරායන-සුජකා පණ්ඩා, උදය පණ්ඩා

සිටියාභුද, ඔවුනු මාර්ගය වැඩු තැනැත්තාහට ඉපදීමට ක්‍රිස්තියු
තැනාට පැමිණීමය යන අර්ථයේ. උත්සාදී ත්‍රිවිධික්ෂණයනාට පත්ව
නිරදේ වූ අතිත ධර්මයෝ නිවුනාභු තොවෙනි. වර්තමාන වූද
අනාගතයෙහි අවශ්‍යයෙන් උපදානාවූද ධර්මයන් පිළිබඳව කිය
පුත්තෙක් ම නැති. තවද මෙහි වට්ට දුක්ඛ සන්තාප යනු කිලෙස
වට්ට, කම්ම වට්ට, විජාක වට්ට සන්තාපයෝය. මේ ත්‍රිවිධුවූ
වට්ට දුක්ඛ සන්තාපයන් නැති වෘක්ෂාදීන්ගේ අනුත්පාද නිරෝධය
නිවන නම් තොවයි. එතස්මී. (මෙහිදී) යනු විෂයාර්ථයෙහි
සන්තම් විහක්තියි..... “ආකාසස සකුණා පක්ඩන්ති” (අහසේ
පක්ෂීභු පියාමින්) යනු මෙනි. යමෙකින් ඔවුනු නිවේදී ඔවුනාට
එයින් තොර වූ අනෙක් කිසියම් නිවෙන තැනෙක් නැත.
“නිඛායන් වා අරියජනා එතස්ම්ති - නිඛානා.” ආයු
රනයෝ මේ නිවනින් නිවේදනුයි නිවන නම්. (නිඛාන්ති දිරා
යරාය.. පදිපො) එහි නිවෙන් යනු ඒ ඒ ක්ලේං ස්කන්ධයන්
නැවත හට තොගන්නා බවට පැමිණීම යන අර්ථයේ. මෙහිද,
“එතස්මී.” යනු විෂයාර්ථයෙහි සන්තම් විහක්තියි. “මෙය ලැබේ
ගත් කල්හි” යනු ද අර්ථ කියන්. “හවාහව් විනානෙනා සංයෝගන-
තො වානා වූවිනි තණ්ඩා තතො නිඛාන්ති නිඛානා.”

(කුද මහන් හටයන් එකට ගෙපන හෙයින් තණ්ඩාවට වානයයි
කියනු ලැබේ. ඒ වාන සංඛ්‍යාත තණ්ඩාවෙන් නික්මුණේ නිවනයි).
යනුද විශ්‍රාශයෙකි. “නිඛාන් එතෙනා රාගණි ආදිකොනී-නිඛානා.
යනු විහාවිනී විකාවෙහි යදහන් එක් විශ්‍රාශයෙකි. මාර්ගයෙහි
මෙන් නිරවාණයෙහි කරණ සාධනයක් තොදකනා හෙයින් එය
න්‍යුස්සුය. නිරවාණය නිඛානි ත්‍රියා සාධනයෙහි කරනා හට
සහකාර ප්‍රත්‍යා තොලුවයි. එහෙයින් ද එය න්‍යුස්සුය.¹

නිඛානමැන- 1. ලොකුනර සංඛ්‍යාත. 2. ව්‍යුමග සාමෙනා
සව්‍යකානබඩා. 3. මඟෙල්ලානමාලමිනාභුතං. 4. වානසංඛ්‍යාතාය
තණ්ඩාය නික්මිනානෙනා නිඛාන්ති ප්‍රවානි.²

නිවන 1. හාගුවනුන් වහන්සේ විසින් ලොකුන්තරයයි
වූරණ ලදී. ඒ මෙසේයි. “කතමේ ධම්මා ලොකුනරා,
වෙනාරෙව අරිය මගා, වෙනාරිව සාමඟ්‍යාල්ලානි. අසඩ්බ්‍රාව බාඩු
ඉමෙම ධම්මා ලොකුනරා”³යි. ලොකුන්තර ධර්මයෝ කවරභාද?

1. ප.ස. 21 පට 2. අම්. 3. ඔ.ස..

සතර මාරුගයේය. සතර එලයෝගිය. අසඩ්බිත ධාතුවිය යන මොවුනු ලෝකෝත්තරයයි කියනු ලැබෙනි. මෙහි අසඩ්බිතධාතු නම් නිවනයි. මේ කාලායෙන් නිවිත ප්‍රජාපති මාත්‍රයෙන්වෙති. ලෝකව්‍යවහාරයෙහි සිදුවූ ප්‍රජාජ්‍යතියක් ලෝකෝත්තර විය නො ගැනී ගෙයිනි.

2. නිවන සිවු මග තැකීන් පසක් කළපුතු වූයේය. ඇයේ ඇත්තැහු විසින් ඇයින් සඳමඩල ද්‍ර්ජනා ගස් මාරුගඟානාලාහි ආයා ජනයා විසින් ප්‍රත්‍යාග්‍ය වශයෙන් දැනගතපුතු වූයේය. යනු අදහසයි. මේ ප්‍රතිච්චිත හැනයට ගොදුරු බව දක්වූ සැටියි. මේ නිවන සතර මාරුගඟානායෙන් දත් යුතු හෙයින් එබදු ප්‍රත්‍යාග්‍යන්හි මාරුගයට පිවුපා සිටි අන්ද පාලග්‍රීතනයාට එය විෂය නොවේ. ජාත්‍යන්ධායාට සඳමඩල මෙනි. ඇයේ තැතියන්ට නෙපෙනුණ පමණින් සඳ මඩල තැතැයි නොකිය යුතුවේ. එසේම බාල ප්‍රහුදාන් හට නොවැටහෙන පමණින් නිවන තැතැයි නොකිය යුතුය. “සවිජ්‍යකාතකඩ්” යන මෙයින් පරමාර්ථ හෙයින් විද්‍යමාන නොවේ. නම් එය ස්වරුප වශයෙන් කෙසේ ප්‍රත්‍යාග්‍ය වේද? මේ දෙකරු-තෙක්ම ඒ නිවන තුවණුති කළමාණ පාලග්‍රීතනයනට අනුමාන සිද්ධ බවද දක්වයි. අනුම්‍යාගේනුද තමාගේ තුවණව නොවැටහෙන-ප්‍රකාශනාවූ දෙයක් සාක්ෂාත් කිරීමට උත්සාහයෙක් නො මැ ලැබේ. සාක්ෂාත් සිද්ධිය ලැබෙනුයේ උත්සාහයෙනි.

3. “මූගල්ලානමාලමින ගුත්.” මාරුග-එල විත්තයනාට අරමුණු වූ, යන මෙයින් මාරුග-එලයනට නිවන ගැර අනාය කානාය සිද්ධියක් තැනී බව දක්වයි. එයින්ම නිවන පිළිබඳ මෙහාජ්‍යක භාවයද, මහා තෙජ්‍යක භාවය ද, දක්වන ලද්දේය.

4. “වානසඩ්බාතාය තංකාය නිකඩනුතා-නිවිනා.”. තං්ඡාව වනාහි අධ්‍යාත්ම බහිද්ධාදී ස්කන්ධයන් සම්බන්ධ කරමින් පවත්තෙය. එහෙයින් වදුලහ. “අනෙනා ජටා බහිජටා ජටාය ජටිතා පජා”යි ඒ තංකාව තුන ලැහැබෙක අනුපතර මෙන් එකට සැලිබන්ධ කරන අර්ථයන් වාන යන සංජාව ලබයි. ඒ වානයෙන් නිකුමුණු හෙයින් නිවන යය කියනු ලැබේ. “නික්මීම” නම් ඒ තංකාවගේ විෂය භාවය ඉක්මගෙන සිටිමයි.

මෙසේ හෙයින් විස්තාත මේ නිවන ස්වකීය ගාන්ති ලක්ෂණ-යෙන් එකවිධය. ගාන්ති ලක්ෂණය නම් අධ්‍යාත්ම සමුහන වූ ත්‍රිවිධ වටව සාන්තාපයන් ත්‍රිවාලිමය. කුබින් සියලු ආකාරයෙන් අභාවයට පමුණුවාලිමය. ස්වභාව ලක්ෂණයෙන් එක විධ වූ සිත ජාති ධර්ම හෙයින් ජාති-භාම් සම්ප්‍රයෝග ගෙදයෙන්ද, දිසා, දේශ, පුද්ගල, ගෙදමයන්ද, හින්නව පවත්නා සේ මේ නිවන හින්න තොවයි. ස්වභාව වශයෙන් ද වස්තු වශයෙන් ද අහින්නව ම පවතී.

තවද, අනාවරාගු සංසාරයෙහි අතිත අනාගත වර්තමාන අවධින්ති නිවන්පත් පුදු පසේ පුදු මහරහන් උතුමන්ගේ නිවනෙහි කාල පුද්ගල ගෙද විසින් කිහිද වෙනසක් තො දක්විය හැකිය. “විශ්වාසාං අතිදෙසනා—අනානාං සබාතො පහ..” යනු විදරණ ලද්දේ එහෙයිනි. එහි “විශ්වාසාං” යනු සංඛ්‍යා ධර්මයන් පිළිබඳ බය නිරෝධ හාවයෙන් සිද්ධ හෙයින් එය ඒ ස්වභාවයෙන්ම දතුපුතු වූයේය, යන තෝරුමය. “අතිදෙසනා..” යනු අතිමිත ධර්මයක් හෙයින් බාලපාටිගරනයන්ගේ දරුණනයට විෂයටු කිහිපය නිමිත්තකින් දක්වීමට ගෝ හිනා ප්‍රශ්නාදී ගෙදයෙන් බෙද පෙන්-වීමට ගෝ තුපුදුසු වූයේය යන තෝරුමය. “අනානා..” යනු පුරුවාන්ත පරාන්තයෙන් තොර වූයේය. නිවන් මූල ගෝ අග ගෝ අන්ත වශයෙන් කිය තොහැකිය. “සබාතො පහ..” යනු වටවදුක්බයනට ප්‍රතිපක්ෂවැ සිද්ධවූ අනන්ත ගුණවහාෂයෙන් සරවප්‍රකාරයෙන් ප්‍රහාවන්ය යන තෝරුමය.

ඒ ආකාරයෙන් තොදක්විය යුතු ධර්මයක් වන හෙයින් අනාවරාගු සංසාරයෙහි සියලු දිසාවන්හි ද, අසවල් කාලයෙහි අසවල් දිසාවෙහි තැනැයි තොකිය යුතු වූයේය. කවර හෙයින්ද? ආය්න් මාර්ගය වතින්නා විසින් යමකිසි කළෙක යමකිසි තැනැකදී අවශ්‍යයෙන් ප්‍රතිවේද කළහැනී බැවින් සියලු කළේහි, සියලු තන්හි ලැබෙන හෙයිනි. මෙය විදරණ ලද්දේමැයි. “සෙයාචාපි හිඹවෙ, යා කාලී ලොකෙ සවනතියා මහා සමුද්‍රය උනතක.. වා පුරණ.. වා පැණුඩායති. එවමෙව ගො හිඹවෙ බහුලේභි හිඹවූ අනුපාදිසෙසාය නිඛාන යානුයා පරිනීඛායන්හි න තෙන් නිඛාන

ඛාත්‍ය උගනාතනෂ වා පුරතනෂ වා ප සූද්‍යායත්” දේ අර්ථකරාවන්හි ද, “න තෙන නීත්‍යාන ඛාත්‍ය උගනාතනෂ වා පුරතනෂ වා ප සූද්‍යායත්” යන තැන අසංඛෝතය මහා කල්පයක් හිදු බුදුවරුන් පහල නොවූ කල්හි එක සත්වයෙකුටවත් පිරිනිවීමට නො හැකි වෙයි. එ කල්හිද නිරවාණබාතුව හිස් යැයි නොකියලැකිය. බුද්ධ කාල යෙහි වනාහි එක් එක් ධර්ම සමාගමෙක්හි අසංඛෝතය ගණන් සත්වයෝ නිවන් ලබති. එකල්හි ද නිරවාණ ඛාතුව පිරුණෙයයි කිය නොහැකි බව දක්වන ලද්දේය. බ්‍රහ්ම නිමන්තන සුතුයෙහිද “නීත්‍යාන අනිද්‍යයන අනාතන සඩබතො පහ.” යනු පියලු දියාවෙන් ප්‍රහා සම්පන්නය. අන්කිසි ධර්මයක් නිරවාණයට වඩා අතිශයින් පාරිගුද්ධ හෝ අතිශයින් පාණ්ඩිර හෝ නොවේ. නොහොත් හැම පැත්තන්ම ලැබෙන්නේය. කිසි තැනක නැතැයි නොකිය හැකිය. පුරවදිගාදීන් අතුරෙහි අසවල් දිගාවේ නිවන නැතැයි නොකිය යුතු බව කියන ලදී.

මෙයේ ව්‍යුදු මේ නිවන නිරුද්ධ වූ තේකාලික ධර්මයන් ඇසුරෙන් ප්‍රත්‍යාශ හාවයට පත්වන ධීයක් වන හෙයින් නිරුද්ධ වූ ධර්මයන්ගේ හෙදයෙන් ප්‍රහිත්තව (ආකාර දෙකකින්) දැක්ක හැකියි. එහෙයින් සලපාදියේය නීත්‍යාන ඛාත්‍ය. අනුපාදියේය නීත්‍යාන ඛාත්‍යයි ස්කන්ධියන් පිළිබඳ-හාවතාව ලේඛයෙන් දෙවැනුරුම් කොට දක්වා කිවේ.

සලපාදියේය නීත්‍යාන ඛාත්‍ය: “උපාදියත් තණ්ඩා දියිහි ලුසං ගයානීනි-උපාදි”. තණ්ඩා දිවියේ දෙකින් ගනු ලැබෙන්නේ එපාදි නම්. උපාදිතන බ්‍රහ්ම පක්ෂිකයයි. “සො එව එක දෙසෙනවා අනවසෙසන වා පහිනෙහි කමත කිලෙසහි සෙසොත් උපාදියෙයා” ඒ උපාදි සංඛ්‍යාත උපාදින්න බන්ධ පක්ෂිකයම එක දේශයකින් හෝ නිරවෙශී වශයෙන් හෝ ප්‍රහිණ වූ කරම ක්ලේජයන්ගෙන් ගෝජ වූයේ උපාදියේය නම්. “සංචීරණත් තසම් සත්‍යානෙන උපාදියෙයා යස්සා අධිගත කාලෙන් සලපාදි-සෙසො” (සොපාදියෙයා) යමක්දුගේ අධිගත කාලයෙහි උපාදි-සෙසය වේ නම් ඒ සොපාදියෙයායයි.

නීත්‍යාන ඛාත්‍ය යනු නීත්‍යාන ස්වභාවයයි. නිවීමේ ලක්ෂණයයි. “ස උපාදියෙසසා ව සා නීත්‍යාන ඛාත්‍යාන-සලපාදියෙස නීත්‍යාන

ඩාතු” යනු මෙහි සමාසයයයි. “නතලී තසම් සනතුනේ උපාදි-සෙසෙයා යසසා අධිගතකාලෙන් අනුපාදිසෙසෙයා. අනුපාදිසෙසෙයාව සා නිඛ්‍යාන ඩාතු වෙති, අනුපාදිසෙසා නිඛ්‍යාන ඩාතු” යනු විශ්‍රාජා වාක්‍යයයි. ඉතිවුතකාගයහි මෙය විදරණ ලදී. “දෙවමා හි කුවලේ නිඛ්‍යාන ඩාතුයා, කතමා ගෙවූ? සළපාදිසෙසා ව නිඛ්‍යාන ඩාතු අනුපාදිසෙසා ව නිඛ්‍යාන ඩාතු” යනාදියි. එහි ප්‍රථමය ක්ලේෂ පරිනිරවාණයයි. දැවිනිය ස්කන්ධ පරිනිරවාණයයි. පැශ්ච්චිමය සම්පරුයික නිරවාණයයි. එහෙයින් විද්‍රහ.

“එකා හි ඩාතු ඉඩ දියුති ධම්මිකා
සළපාදිසෙසා හවනෙනෙහි සම්බිජා
අනුපාදිසෙසා පන සම්පරුයිකා”යි

අධිගුත්තර නිකායේ සන්තක නිපාතයෙහි උහතොහාග විවුතක පසුහා විමුතන ක්ෂීණාග්‍රුවයන් දෙදෙනාගේ බන්ධොපාදිසෙස වශයෙන්ද, කාය සැකවී දියුතිප්පත ස්ථා විමුතන ධොමානුසාරී සඩ්බ්‍රාත සතර ගෙක්ෂයන්ගේ ආරද්ධ විපස්සක යෝගී කලුෂාණ පාලුග්‍රන්තයාගේද, ක්ලේෂොපාදි වශයෙන්ද, පැහැදිලි කොට ඇත්තේය. එහිම නවක නිපාතයෙහි අනුකරු පරිනිඛ්‍යායි— උපහාව පරිනිඛ්‍යායි— අසම්බාර පරිනිඛ්‍යායි— සසංඛාර පරිනිඛ්‍යායි, උඩ්ඩාත අකනිවිජාම් යන අනාගාම් පුද්ගලයන් පස්දෙනාගේද, සකදායාම්පුගේද, සොතාපන්නායන් තුන්දෙනාගේද යන සෙබ පුද්ගල නවදෙනාගේ කිලෙසාපාදිසෙස හාවය පැහැදිලි කොට විදරණ ලදී. නෙත්තියෙහි වනාහි අරහත් එරෙයද සළපාදිසෙසයයි. වුතියට අනුතුරුව ස්කන්ධයන්ගේ අනුත්පාදය අනුපාදිසෙසයයි. යම හෙයකින් ප්‍රතිසන්ධි ස්කන්ධයෝ කෙලෙපුන් ඇති. කළේම පහළවෙදද නැති කළේ පහළ නොවෙදද. එහෙයින් ඔවුනුද කෙලෙපුන්ගේ ක්ෂය හා සමගම ගෙවී යන්නාහ. වුතිය තෙක් පවත්නා වර්තමාන ස්කන්ධ සන්තානය වනාහි ක්ෂීණාග්‍රුවයන් වහන්සේගේ පුරුව හවියෙහි පැවැති කරම ක්ලේෂ එලයයි. වුති ක්ෂණයෙහි එය නිරුද්ධ විමද ධර්මතා වශයෙන්ම සිදුවේ. රිට අනුතුරුව පුනරුත්පත්තියක් නැතිවීමද ක්ලේෂය සමගම ධර්මතා සිද්ධයි.

යම් හෙයකින් සංඝිත ධර්මයේ නම් පලිබෝධ සහිත ස්වභාවයක් දරන හෙයින් තොයෙන් පලිබෝධයෙන් ජනයා නිතර පෙලදීද, ගාන්ත සුබාස්වාදයට අවහිර කෙරෙදී, සහිතින්ත ස්වභාව හෙයින් කෙලපුත්ගේද ජරාමරණාදිසියලු අනර්ථයන්ගේද පිහිටන තැන් වේද? පැතුම් සහිත ස්වභාව හෙයින් සියලුම දුකට මුල්වූ ආසා දුක අවුත් නිතරම පෙළත්ද, ඒ. සංඝිත භාවයෙන් තොර වූ ධාතුව එයට ප්‍රතිපක්ෂ ගුණහෙදයෙන් සුස්සුත, අනිමිතා අයුණිති කියා ප්‍ර්‍රිචිඛෙකාට දක්වා තිබේ.

1. ඒ සියලු පලිබෝධයෙන් ඉනාව්වූයේ-වෙන්වූයේ සුස්සුත නම්. සක්කාය දිවිය ඇති කළුනි බාලයනාට කමම පලිබෝධන් අපාය දුකු පලිබෝධන් යම් පමණ වේද, ප්‍රශ්නියනාට එපමණට එයින් ආර්සාවීමේ (රකිමේ) කායනී පලිබෝධය වේමය. ඒ සියලු සක්කාය දියිමුලක පලිබෝධයන් නිරද්ධ කිරීමට සක්කාය දියි නිරෝධයම සමන් වෙයි. එපරිද්දෙන් ම රාගාදී කෙලපුත් මුල්කොට හටගන්නා පලිබෝධයන් නිරද්ධ වන්නේ රාග, දෙස, මොහ ප්‍රහාණයෙනි. මෙසේ නිවන සියලු පලිබෝධයන ගෙන් ඉනාව හෙයින් සුස්සුත නම් වෙයි.

2. “අනිමිතා විමොක්කි” යන තැන නිමිත්ත නම් උත්පාදයන් මුල්කොට ඇති මිලාරික ආකාරයයි. සංඝිත ධර්මයේ මේ ආකාරයෙන් යුත්ත්වී කෙලපුනාට හුම්වුහ. ජරා මරණයට හුම් වුහ. සියලු අනර්ථයට වස්තු වුහ. මෙසේ හෙයින්ම ඒ සංඝිතයේ කාල දිසා දේස සන්තානාදී හෙදයෙන් භා හීන ප්‍රණීතාදී හේදයෙන් බෙදී පවත්නාහ. නිවන වනාහි සියලු නිමිත්ත ධර්මයන්ගේ නිරෝධ භාවයෙන් සිද්ධ හෙයින් එහි නිමිත්ත නැත්තුයි අනිමිතා නම් වේ.

එය වනාහි සියලු ක්ලේගාදී අනර්ථන්ට හුම්වු (වස්තුවු) නිමිත්ත ධර්මයන් විද්ධවාසනය කොට ඒ අනර්ථයන්ගේ අභාවය සිදුකෙරෙමින් නිති පිහිටා තිබේ. එය කාල හේදයෙන් තො බෙදයි. මේ නිවන අසවල් කාලයෙහි පිරිනිවි බුදුවරයන්ගේය යනාදී පාති කිරීමෙක් තැන.

3. “අනුණීහිත” යන තැන පණීහිත යනු ප්‍රණීධානයයි. ප්‍රාර්ථනාවයි. පණීධි, පණීධාන ආසා, තීස්විහා, පිපාසා යනු

සමානාරථ ශබුද්ධයේය. සංඛත ධර්මයන්ගේ ස්වභාවය, කොතරම් ලැබෙන්න් බිඳෙන නැතිවන ගතිය හෙයින් නැවත නැවතන් ලැබූගැන්මට ආසා දුක දියුණු කිරීමය. ආසාදුකේ පරතෙරක් නැත. සියලු දුකට මුල ආසා දුකය. නිවත වනාහි පිපාස විනායන ස්වභාවය හෙයින් ආසා සංඛාත වූ සියලු තෙත්තා ප්‍රණිධිද විනායන කරමින් විද්ධවංශනය කෙරෙමින් පවත්නා හෙයින් එහි ප්‍රණිතිය. (ප්‍රණිධිය) නැත්තුයි අප්පූණිත නම් වී. මෙහි දී සැප දෙවරගය දතුයුතු වේ. වෙදයිත අවෙදයිත (ඇන්ත) කියා සැපය දෙපරිදය. දේවී, බිං, මිනිස්, ආදි වශයෙන් උපතින් ලබන සම්පත් සියල්ල වෙදයිත පුබ ස්වරුප වෙයි. ඒ වනාහි ඇසිල්ලක් පාසා වෙනස් වන පුහුවෙයි. ඒ සියලු සැප ඉමක් නැති ආසා දුක නැවත නැවත වඩන්නේමය. එහෙයින් වේදයිතය. එකාන්තයෙන් දැක්මය.. “ය. කිණුවි වේදයිත. සඛ්‍ය. ත. දුකකියම්.” දී වදලේ එහෙයිති. යම් හෙයකින් තිවතෙහි විදීමක් නොමැති තම් එහි කවර සැපයක් දැයි විවාල තැනැත්තාට දම්පෙනෙහි සැරිපුත් හිමියන් වදලේ, “එතදෙවින් ආවුසා පුබං, යදෙනා තන්ම වේදයිත.” දී. ඇවුත්ති, තිවත සැප වනුයේ විදීමක් තැනිතම තිසාම ය යතුවෙති.

“අවෙදයිත (ඇන්ති) පුබය” නම් තමා තුළ උපන්නාවූ කෙලෙසුන් තුවහුණින් විමසා බලා රේට පුදුසු ධර්මයන් ප්‍රත්‍යාවික්ෂා කොට එය ව්‍යුකාලීමන්, එසේම ඉපදීමට ඉදිරිපත් කෙලෙසුන් දැනගෙන එයට ඉඩ නොත්තා කළුයාණ ධර්මයන් සිත තුළ දියුණු කර ගැන්මන් පැමිණෙන්නට තිබෙන අපාය දුක සලකා එයින් මිදීමට ප්‍රතිපත්නා වීමත්, යන මේ ආකාරයෙන් යටෝක්ත විරුද්ධ කරුණුවලින් මිදීමේ සැපයයි. සියලු වෙදයිතයන් වේලාගත් ආසා දුක යළින් නොලැඳුනා සේ සංසිද්ධවා ගැනීම ඇන්ති සැපයේ ආගය වේ. එය ගැඹුකොට ඇති මේ “අප්පූණිත” යනපදය තිවත පිළිබඳ ඉතා උසස් ගුණපදයකි.

පුස්සාත, අනිමිත්ත, අප්පූණිත” යන ත්‍රී සේදයෙන් දැක්වෙන මේ තිවත “බය දාතුය” “නිරෝධ දාතුය” යිද ව්‍යවහාරයට පැමිණියේය. ඒ වනාහි අනාදීමන් සංසාරයෙහි අධ්‍යාත්ම අධිගිධිත ක්ලේගජනය මාර්ගක්ෂණයෙහි ගෙවා දැමීමෙන් තිරුද්ධ කිරීමෙන් සිදුවූයේය. එය එක් පරමාරථ ධර්මයකි. නිර්වාණ පරමාරථයයි.

1. ය. නි. බ්‍රි. 2-84 පට

2. ය. නි. බ්‍රි. 5-676 පට

ක්‍රිය කිරීමේ අර්ථයන්ද, නිරුද්ධ කිරීමේ අර්ථයන්ද, ස්වභාව-යෙන් විද්‍යාතාන හෙයිනි. එය පූජාත්‍යාරු රුපයෙක් නොවේ කාය-ඡාණ දෙක්හි ස්වරුප වශයෙන් උපලබාධ හෙයිනි.

නිවන කාය-ඡාණ දෙක්හි ස්වරුප හෙයින් උපලබාධවනුයේ කෙසේද? “ඡනු ජාතො උස්සෙහති. උස්සෙහිනා තුලෙනි, තුල-දිනා පදහති, පහිනතො සමාතො කායන වෙව. පරමසටවට-සව්‍යිකරෝති. පඹයාය ව නා පට්ටිජු පස්සනි” යන දේශනා වෙන් සුදර්ශනවූයේ තදර්ථයයි. එහි කයින් ප්‍රත්‍යක්ෂ කිරීම නම් අගක් මුලක් නැති සංසාරයෙහි අධ්‍යාත්මය තවමින්, ද්වමින්, පෙළමින් ආ කෙලෙසුන් මාරුග ක්‍රියාත්මකයෙහි අධ්‍යාත්මයෙහිම නිරුද්ධ කිරීමයි. නිවා ද්‍රුමිමයි. මෙසේ කයින් ප්‍රත්‍යක්ෂකාට තැවත ප්‍රත්‍යාවේක්ෂා කරමින් අධ්‍යාත්මයෙහි සිදුවූ ඒ නිරුද්ධවීම තුවණින් දැක ගනී. මෙය ඡාණයෙන් ප්‍රත්‍යක්ෂ කිරීමයි.

“පදමවුත මවිනත – මසඩිත මනුතතරු,

නිඛානමිති භාසනති – වෘන මුතනා මහසයෝ²”.

වුත්‍යියක් නැති, පුරවාන්ත, අපරාන්තයන් ඉක්ම සිටි, සංස්-කරණ කෘත්‍ය රහිත වූ, අනුත්තර වූ, පරමාරථ ධර්ම කොට්ඨාගය නිරවාණය”යි තෙහළ්ණ මුක්ත මහර්මිවරයෝ කියත්.

මෙසේ දක්වන ලද මේ ලෝකෝත්තර වූ නිරවාණ ධාත්ව ලබාගැනීම තුමානුකුල ප්‍රතිපත්ති මාරුගයකිනී විය යුත්තේ. දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපද නම් වූ ආයුෂී අජටාඩික මාරුගය ඒ පිළිබඳ ප්‍රතිපත්ති මාරුගයයි. මේ ආයුෂී මාරුගය තුමයෙන් වඩා ගත යුතු වැඩ පිළිවෙළති. මේ කියනාලද ප්‍රතිපත්ති මාරුගය මත සඳහන් මණ්ඩිම නිකායේ එන විශි සුතානුවාදයෙන් පැහැදිලි වනු ඇත.

හටගත් සාදුහැඳුනියේ එළඹියි, එළඹිනුයේ පරියුෂපාසනය කෙරෙයි. පරියුෂපාසනය කරනුයේ කන් නතු කෙරෙයි. නතු කළ කන් ඇතියේ දහම් අසයි. දහම් අසා ධරෙයි. බැරු දහම්හි අරුත් පිරික්සයි. අරුත් පිරික්සනුවහට ධර්මයෝ වැටහෙනි.

1. ම. නි. වඩික.

2. අමි.

දහම් වැටහිම (බඩා නිර්ක්‍රියාත්‍යාකෘති) ඇති කල්හී කරනු කමුතා ජන්‍ය උපදී, හටගන් ජන් ඇතියේ උත්සාහ කෙරෙයි. උත්සාහ (වැයම්) කොට (අනිත්‍යාදී විසින් තීරණය) කෙරෙයි. තුළනාය කොට ප්‍රධින් වියෙන් කෙරෙයි. නිවනට මෙහෙයු සින් ඇත්තේ (නාම) කයිනුද සත්‍යය (නිවන) ප්‍රත්‍යක්ෂ කෙරෙයි. ප්‍රභායෙනුද කෙලෙස් විනිවිද දකී. භාරද්වාජයෙනි, මෙතෙකින් මැ....., සත්‍යානුබෝධය වෙයි. මෙතෙකින් සත්‍යය අනුබෝධ කෙරෙයි. මෙතෙකින් වැළින් අපි සත්‍යානුබෝධය පනවමිහ. එපමණකින් සත්‍යානුප්‍රාථ්‍යා නොවේමැයි.

“හවත් ගෞතමයන් වහන්ස, මෙපමණකින් සත්‍යානු-බෝධය වෙයි. මෙපමණකින් සත්‍යානුබෝධය කෙරෙයි. මෙ-පමණකින් වැළින් අපි සත්‍යානුබෝධය දක්වමිහ. හවත් ගෞතමයෙනි, කීපමණකින් වැළින් සත්‍යානුප්‍රාථ්‍යා තිය වේද? කීපමණකින් වැළින් සත්‍යයට පැමිණේද? අපි සත්‍යානුප්‍රාථ්‍යා හවත් ගෞතමයන් අතින් පුළුවුසුමිහ”යි.

භාරද්වාජයෙනි, එමැ ධර්මයන්ගේ ආසේච්ඡනයෙන්, හාවනයෙන්, බහුලිකරණයෙන් සත්‍යානුප්‍රාථ්‍යා තිය වෙයි. භාරද්වාජය, මෙපමණකින් සත්‍යයට පැමිණයි. මෙපමණකින් වැළින් අපි සත්‍යානුප්‍රාථ්‍යා පණවමිහ යි.

හවත් ගෞතමයෙනි, මෙපමණකින් සත්‍යානුප්‍රාථ්‍යා තිය වෙයි. මෙපමණකින් සත්‍යයට පැමිණයි. මෙපමණකින් වැළින් අපි සත්‍යානුප්‍රාථ්‍යා දක්වමිහ. හවත් ගෞතමයෙනි, වැළින් සත්‍යානුප්‍රාථ්‍යා තියට (එල ප්‍රත්‍යාක්ෂයට) කවර ධර්මයෙක් බහුකාර වේද? බහුකාර ධර්මය අපි හවත් ගෞතමයන් අතින් පුළුවුසුමිහයි.

“භාරද්වාජයෙනි, සත්‍යානුප්‍රාථ්‍යා තියට ප්‍රධානය (මාර්ගපධානය) බහුකාර වෙයි. ඉදින් තෙල මාර්ග ප්‍රධානය නොකෙරේ නම් මේ සත්‍යයට නොපැමිණන්නේය. යම් හෙයකින් මාර්ග ප්‍රධානය කෙරෙයිද එහෙයින් සත්‍යයට පැමිණයි. (සත්‍යය ලබයි) එහෙයින් සත්‍යානුප්‍රාථ්‍යා තියට ප්‍රධානය බහුකාර වේ යයි.

“හවත් ගෞතමයෙනි, වැළින් මාර්ග ප්‍රධානයට කවර දහමෙක් බහුකාර වේද? මාර්ග ප්‍රධානයට බහුජාර ධර්මය අපි හවත් ගෞතමයන් අතින් පුළුවුසුමිහ”යි.

භාරද්වාජයෙනි, ප්‍රධානයට කුලනාව බහුපකාර වෙයි. ඉදින් කුලනා නො කෙරේ නම් මේ ප්‍රධානී වියෝ නොකරන්නේය, යම් හෙයකින් වැළින් කුලනා කෙරේද, එහෙයින් මාරු ප්‍රධානය කෙරේයි. එහෙයින් ප්‍රධානයට කුලනාව බහුකාර වෙයි.

හවත් ගෞතමයෙනි, කුලනාවට වැළින් කවර ධර්මයෙක් බහුකාර වේද? කුලනාවට බහුකාර ධර්මය අපි හවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හා'යි.

භාරද්වාජයෙනි, කුලනාවට ව්‍යායාමය බහුකාර වෙයි. ඉදින් ව්‍යායාම නොකෙරේ නම් මේ කුලනාව නොකරන්නේය. යම් හෙයකින් වැළින් ව්‍යායාම කෙරේද? එහෙයින් කුලනාය කෙරේයි. එහෙයින් කුලනාවට ව්‍යායාමය බහුකාර වෙයි.

හවත් ගෞතමයෙනි, ව්‍යායාමයට කවර ධර්මයෙක් බහුකාර වේද? ව්‍යායාමයට බහුකාර ධර්මය අපි හවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හා.

භාරද්වාජයෙනි, ව්‍යායාමයට (කර්තු කම්සතා) ජන්දය බහුකාර වෙයි. ඉදින් ජන්දය තුපදින්නේ නම් මේ ව්‍යායාමය නොකරන්නේයැ. යම් හෙයකින් වැළින් ජන්දය උපදීද, එහෙයින් ව්‍යායාම කෙරේයි. එහෙයින් ව්‍යායාමයට ජන්දය බහුකාර වෙයි.

හවත් ගෞතමයෙනි, ජන්දයට කවර දහමෙක් බහුකාර වේද? ජන්දයට බහුකාර ධර්මය අපි හවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හා'යි.

භාරද්වාජයෙනි, ජන්දයට ධම්මනිජක්කානක්බන්තිය (දහම වැටහිම) බහුකාර වෙයි. ඉදින් ධර්මයේ බැලීම නොසහත් (නොවටහත්) නම් මේ ජන්ද තුපදන්නේයැ. යම් හෙයකින් වැළින් ධර්මයේ වටහත්ද, එහෙයින්, ජන්දය උපදී. එහෙයින් ජන්දයට ධම්මනිජක්කානක්බන්තිය බහුකාර වෙයි.

හවත් ගෞතමයෙනි, ධර්ම නිධ්‍යානක්ෂණ්න්තියට කවර දහමෙක් බහුකාර වේද? ධර්ම නිධ්‍යානක්ෂණ්න්තියට බහුකාර දහම අපි හවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හා.

භාරද්වාපයෙනි, ධර්ම නිධ්‍යාන ක්ෂාත්තියට අරුත් විමසීම බහුකාර වෙයි. ඉදින් අරුත් නොවීමසා නම් මේ ධර්මයේ නොවැහැන්. යම්හෙයකින් වැළින් අරුත් වීමසා ද, එහෙයින් ධර්මයේ වටහනි. එහෙයින් දහම වැටහීමට අරුත් විමසීම බහුකාර වෙයි.

හවත් ගෞතමයෙනි, අරුත් පිරික්සීමට කවර දහමෙක් බහුකාර වේද? අරුත් පිරික්සීමට බහුකාර දහම අපි හවත් ගෞතමයන් අතින් පූඩ්‍රිපුළුම්හ”යි.

භාරද්වාපයෙනි, අරුත් පිරික්සීමට වැළින් දහමිඳිරීම බහුකාර වෙයි. ඉදින් දහම නොදාරා නම් මේ අරුත් නො පිරික්සන්නේයැ. යම්හෙයකින් වැළින් දහම ධාරණ කෙරේද, එහෙයින් අරුත් පිරික්සයි. එයින් අරුත් පිරික්සීමට ධර්ම ධාරණය බහුකාර වෙයි.

හවත් ගෞතමයන් වහන්ස, වැළින් ධර්මධාරණයට කවර දහමෙක් බහුකාර වේද? ධර්ම ධාරණයට බහුකාර ධර්මය අපි හවත් ගෞතමයන් අතින් පූඩ්‍රිපුළුම්හ යි.

භාරද්වාපයෙනි, ධර්ම ධාරණයට ධර්ම ගුවණය බහුකාර වෙයි. ඉදින් දහම නො අසා නම් මේ දහම නොධරන්නේය. යම්හෙයකින් වැළින් දහම අසාද එහෙයින් දහම ධරුයි. එයින් ධර්මධාරණයට ධර්ම ගුවණය බහුකාර වෙයි.

හවත් ගෞතමයෙනි, ධර්ම ගුවණයට කවර දහමෙක් බහුකාර වේද? ධර්ම ගුවණයට බහුකාර ධර්මය අපි හවත් ගෞතමයන් අතින් පූඩ්‍රිපුළුම්හයි.

භාරද්වාපයෙනි, ධර්ම ගුවණයට ගෞතාවධානය (කන්නාතුකිරීම) බහුකාර ලේ. ඉදින් කන්නාතු නො කෙරේ නම් මේ දහම නො අසන්නේයැ. යම්හෙයකින් වැළින් කන්නාතු ද, එහෙයින් දහම අසයි. එයින් ධර්මගුවණයට ගෞතාවධානය බහුකාර වෙයි.

හවත් ගෞතමයෙනි, ගෞතාවධානයට කවර දහමෙක් බහුකාර වේද? ගෞතාවධානයට බහුකාර ධර්මය අපි හවත් ගෞතමයන් අතින් පූඩ්‍රිපුළුම්හ යි.

හාරද්වාජයෙනි, ගෞතාවධානයට පර්යුපාසනය (ඇසුරුකිරීම) බහුකාර වෙයි. ඉදින් පර්යුපාසනය නොකෙරේ නම් මේ ගෞතාවධානය නොකෙරෙන්නේයි. යම් හෙයකින් වැළින් පර්යුපාසනය කෙරේද, එහෙයින් ගෞතාවධාන කෙරෙයි. එයින් ගෞතාවධානයට පර්යුපාසනය බහුකාර වෙයි.

හවත් ගොතමයෙනි, පර්යුපාසනයට කවර දහමෙක් බහුකාරවේද? පර්යුපාසනයට බහුකාර ධර්මය අපි හවත් ගොතමයන් අතින් පූඩ්වුපුම්හ යි.

හාරද්වාජයෙනි, පර්යුපාසනයට එල්පිම බහුකාර වෙයි. ඉදින් නො එලුමේ නම් පර්යුපාසනා නොකරන්නේයි. යම් හෙයකින් වැළින් එලුමේද, එහෙයින් පර්යුපාසනා කෙරේයි. එයින් පර්යුපාසනයට උපසංක්‍රමණය බහුකාර වෙයි.

හවත් ගොතමයෙනි, උපසංක්‍රමණයට කවර දහමෙක් බහුකාර වේද? උපසංක්‍රමණයට බහුකාර කරුණ අපි හවත් ගොතමයන් අතින් පූඩ්වුපුම්හ යි.

හාරද්වාජයෙනි, උපසංක්‍රමණයට පුද්ධාව බහුකාර වෙයි. ඉදින් පුද්ධා තුපදී නම් උපසංක්‍රමණය නොකරන්නේයි. යම් හෙයකින් වැළින් පුද්ධා උපදන් ද, එහෙයින් උපසංක්‍රමණය කෙරෙයි. එකරුණින් උපසංක්‍රමණයට පුද්ධා බහුකාර වෙයි.

අපි සත්‍යානුරක්ෂණය හවත් ගොතමයන් අතින් පිළිවිසියම්හ. හවත් ගොයුම් උතුමෝර් සත්‍යානුරක්ෂණය පැවුසුහ. එද අපට රුස්නේන්ත් සහනේන්ත් වෙයි. එයිනුද සතුවූ වුම්හ. අපි සත්‍යානුබෝධයේ හවත් ගොතමයෝ සත්‍යානුබෝධය ප්‍රකාශ කළහ. එද අපට රුස්නේන්ත් සහනේන්ත් වෙයි. එයිනුද සතුවූ වුම්හ. අපි සත්‍යානුප්‍රාථ්‍යාය හවත් ගොතමයන් අතින් පිළිවිසියම්හ. හවත් ගොතමයෝ අපට සත්‍යානුප්‍රාථ්‍යාය ප්‍රකාශ කළහ. එද අපට රුස්නේන්ත් සහනේන්ත් වෙයි. එයිනුද සතුවූ වුම්හ. අපි වැළින් යම් යම්මැ සහනේන්ත් වෙයි. එයිනුද සතුවූ වුම්හ. අපි වැළින් යම් යම්මැ

දෙයක් හවත් ගෞතමයන් අතින් විවාලමෝර් ද, හවත් ගෞතමයෝ ඒ ඒ දැයම ප්‍රකාශ කළහ. එද අපට රුස්තේන්ත් සහනේන්ත් වෙසි. එයිනුදී සතුවූ සින් ඇති වුමිහ.

හවත් ගෞතමයන් වහන්ස, අපි වනාහි පෙර මෙසේ දැනුමිහ. මූණ්ඩකයෝ ගුම්ජකයෝ ගැහපත්වූ කාංජකයෝ බධිභුගේ පිටිපදින් උපන් දුලුවෝ කවරහු ද? දහම ද්‍රීනාභ කවරහුදා'යි. හවත් ගෞතමයෝ ඒකාන්තයෙන් මට ගුම්ජයන් කෙරෙහි ගුම්ජ ප්‍රෝමය, ගුම්ජයන් කෙරෙහි ගුම්ජ ගෞතමය ඉපදිහ. හවත් ගෞතමයනි, ඉතා කාන්තයි. හවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තයි. හවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් කොට දිවිභිමු සරණ ගිය උපාසකයෙකු කොට බරත්වා'යි.

නිෂ්කර්ෂය

මේ සාකච්ඡාවෙහිදී මෙයට සින් යොමු කළ මා හිතවත් පායකයනාට මෙයින් මතුකොට ගතපුතු අගයැති අදහසක් දැන් පහද ඉදිරිපත් කිරීමට සුදුසුයැයි මම සිතම්. එයටද ඔබේ අවධානය යොදවා ලන්නාට දැන් මම මතක් කරමි.

ඕඛේ සිත තෙන්හා පිපාසා රසයන් මැදැදේ නොයක්වර නැළවී නැළවී ගියසැටී ඔබට මතක ඇත. නොයක් විදියේ සුන්දර වස්තුන් සමඟ ආසාවන් වෙළි වෙළි, බලිමෙන්, ඇසිමෙන් ආසුණුයෙන්, රස ඉරිමෙන්, පහස විදිමෙන් කළුගෙවූ සැටී, උසස් දිවිය, අගනා කාලය, ගෙවූ සැටී ඔබට මතක ඇත. දැන් මදක් සිත නවතා සලකා බලන්න. විමසුම් තුවණ යොමු කරන්න. එහි අගට ලැබුණේ කිමෙක් ද? තුවුණාවය (හිස් බව) නොවේද? අර නැලියන සිත මදවේලාවකට හෝ තුවුණා නොවේද? එය තමා තියම ඇත්ත. එය තමා දහමෙන් ලැබෙන සොදුරු පණිවිඩය, එය තමා සැනුපිල්ලේ මෘපතට කරන අත්සන. එහෙත් ඒ සමඟම ඔබේ හොඳ සිතට යාබදවැ අවිද්‍යා නමැති ගනවලාකුලින් වසා ගත් ලොහ, දිවයි, මානාදි කෙලෙස් බලමුළවෙන් ඔබේ ඒ

නියම සැනසිලි මග වැඩි යන සැරී ඔබට තේරුම් ගත නොහැකිය. එහෙත් මදක් නැවති විමසුම් තුවණ - යෝතිසෝමනයිකාරය යොදවා තේරුම් ගැනීමට උත්සාහ ගත මැනවී.

මේ සාකච්ඡාවේදී ඔබට සංඛ්‍යාත-අසංඛ්‍යාත යන වචන විමසුමට ලැබෙනු ඇත. එයට සම්බන්ධ කරගෙන ජාත-අජාත, කත-අකත යනුද, ලැබෙනු ඇත. ඒ අනුව සංඛ්‍යාර - විසංඛ්‍යාර වචනය, විමසුමට ලැබෙනවා ඇත.

හෙතු එල වශයෙන් ලැබෙන ධර්ම සමූහය අතරෙහි, යම්කිසි හේතුවලින් උපත ලැබූ දේට ජාතයයි ද, කත යයි ද, සංඛ්‍යාත යයි ද ව්‍යවහාරය සිදුවේ. එසේ හේතුවකින් උපතක් නොලද ධර්ම ස්වභාවයට අජාත යයි ද, අකත යයි ද අසංඛ්‍යාත යයි ද ව්‍යවහාරය සිදුවේ.

සංඛ්‍යාර - විසංඛ්‍යාර යන දෙනුනෙන් සංඛ්‍යාර යනු කර්ම වෙශයන් රස් කිරීම හෝ රස් කරන්නා යන තේරුම ලැබේ. එසේම විසංඛ්‍යාර යනු කර්ම වෙශයන් රස් නොකිරීම හෝ ඒ කර්ම වෙශයන් රස් නොකරන්නා යන තේරුම් වශයෙන් ලැබේ. මේ දෙක වෙනුවට ආවය - අපවය දෙක ද තේරුම් වශයෙන් ලැබෙන සැරී සැලකිය යුතුය.

මෙසේ:-ජාත, භුත, කත, සංඛ්‍යාත යනු සංසාරයයි. වචනයයි.

අජාත, අභුත, අකත, අසංඛ්‍යාත යනු නිවනායි. වචනයයි.

ජාතාදිය දුකුය, අජාතාදිය සැපය වේ. මේ ජාතාදිය අජාතාදි ස්වභාවයට පත්වීම නියමිත ප්‍රතිපදවෙකින් සැලසේයි. එහි මුළු පදනම, සංඛ්‍යාත ප්‍රතිපදවෙකින් නියමිත පරිදි ලැබෙන බව සැලකිය යුතුය. එහි “දස්සනෙන පහානවා ආයවා” යන විස්තරයනි:-

සො ඉදා දුකුබිනති යොනිසො මනයිකරෝති,

අය.. දුකුබි සමූද්‍යයෙන් යොනිසො මනයි කරෝති,

අය.. දුකුබි නිරෝධාති යොනිසො මනයිකරෝති,

අය.. දුකුබි නිරෝධ ගාමිනි පටිපදති යොනිසො මනයිකරෝති.

යනුවෙන් සඳහන් විය.

මෙහි තේරුම මෙසේය:-

ඩීල්‍යූදාජ්‍රී ආදි ආසවයන් සිත තුළ තොලපදිනා අන්දමට මනසිකාරය පවත්වන යෝගාවචරයා මේ පසුවස්කන්ධය සිය නුවණින් මනසිකාරය පවත්වයි. එයින් පෙන්වා වද්‍යලේ දුක්ඛ නැමති ආයුෂී සත්‍යය අනුබෝධයට ගන්නා ආකාරයයි. මේ පසුවස්කන්ධය එකක් සේ ගෙන ඉදිරිපත් කළත්, ඉතා උසස් ප්‍රභා දියුණුවක් ඇති කෙනෙකුන්හට මුත් සෙස්සන් හට එකට පිඩුවූ එය, තුවණට අපුකොට ගැනීම දුෂ්කරය. එයින් රුප උපාදනා ස්කන්ධය වෙන් කොට සිනින් සලකා ගත යුතුය. එයින් රුපස්කන්ධය නම් රුප රාජියෙකි. රුප සමුහයෙකි. එහෙයින් රුපස්කන්ධය අහිසැකු පරිසැකු වශයෙන් වටහා ගැනීමට ඒ රුප සමුහය වෙන් කොට සලකා බැලීම කළයුතුය. පයිවි ධාතුව, ලක්ඛු, රස, පව්‍යුපටියානා, පදවියානා අනුව දැනීම සිත තුළ පැලපදියම් වන තුරු, සලකා බැලීම කළයුතුය. පයිවි ධාතුව ද කොටස් රෝකින් යුක්ත වෙයි. ඒවාද එකක් පාසා එකට තේරුම් ගැනීම පහසු නැති. පුරුදු කළ උසස් භාවනා සින් ඇතියකුට නම් එය අපහසු නැත. සෙසු අය විසින් එකක් පාසා වෙන් වෙන් කොට සලකා බැලීම කළ යුතුය. සෙසු ධාතු කොටස් පිළිබඳව ද පිළි පැදීම මෙසේ විය යුතුය. තමා තුළ වූ මේ රුප ධාතු කොටස් සියල්ල දෙසාලිසෙකි. (42) ඒවා එහි සමුවියානයන් සහිතව තේරුම් බෙරුම් කරගත යුතුවෙයි.

ඒ මෙසේයි:-

පයිවි කොටස් - කොසා දී 20 දි. එයින් උදිරිය, කරිස කොටස් හැර ඉතුරු කොටස් 18, කම්ම, වින්ත, උතු, ආහාර යන සතර ප්‍රත්‍යුෂයන් ම පහළ වෙති. එහෙයින් ඒවා වතු සමුවියානිකය. මේ කොටස් 20 හි සම්භාර පයිවිභා අධික හෙයින් මේවා පයිවිභා කොටස් වශයෙන් වහර කරනි. මේවා තුළ සෙසු ධාතු ද ඇත. ඒ අනුව එකම කොටසෙහි සම්ම යටත ඇති ප්‍රදේශයෙහි කරමයන් හටගත් පයිවි ආදි 4 දි. වෝනු, ගන්ධ, රස, කිරු, යන සතර යයි. මේ 8 සුද්ධවියිකයයි. එයට ජීවිතින්දීය හා කායප්‍රසාද රුපයද එකතුවීමෙන් කාය දසිකය ලැබේ. එසේම කම්මජ පුද්ධවියිකයට ජීවිතින්දීය රුපයන් හාවරුපයන් එකතු වීමෙන් හාවදායකය ලැබේ. මෙසේ කොස කොටසෙහි කරමජ වශයන් රුප කොටස් 20 කි.

වින්තයෙන් හා උතු - ආකාර යන ප්‍රත්‍යය කුනොන් සමුටියානාය වන්නේ පුද්ධිවාසි කුත් වර්ගයෙකි. එහෙයින් එහි රුපයෝ පුවිස්සෙකි. (24) එකල ඒ එක කොටසෙහි පයිවී කොටස් පුසාලියෙකි. (44). සෙපු කොටස් 18 හිද මෙසේම ය. මෙසේ කොටස් පූජාව වැඩිදියුණු පුද්ගලයනට ලෙහෙයියෙන් වටහාගත හැකි වෙතන් සෙස්සන් විසින් කුමයෙන් සල්ලක්බඳය පවත්වා කුවණට සම්බන්ධ කරගතයුතු වෙයි. මෙසේ ආපා ධාතු කොටස් ද සිනින් ගෙන සැලකීම කළපුණුය.

එ මෙසේයි:—

පිත්තාදී දෙළඹින්—

පිත්ත, සෙම්හ, ලෝහිත, මේද, උඩිකා, වසා, යන ආ කොටස වතු සමුටියානිකය.

සෙදේ, අස්සු, බෙලු, සිංහානිකා යන සතර උතු වින්ත දෙකින හටගන්නා හෙයින් ද්විසමුටියානිකය.

පුබි, මුත්ත, දෙක උතුරය.

තේශේ ධාතු කොටස සතරෙකි.

1. සන්තාපක තේජ — වතුරුජය.
2. ජීරක තේජ — වතුරුජය.
3. පරිදාක තේජ — වතුරුජය.
4. පාවක තේජ — කරමජය.

මෙ ආකාරයෙන් තේශේඒඛාතු කොටස්වල ලැබෙන තේශේ රුපයන් ද කුවණින් සැලකිය යුතුය.

මෙ වායෝ ධාතු රුප භය කොටසට සිත යොදු.

1. උද්ධිගම වායෝඒඛාතු රුපයෝ.
2. අධිඛම වායෝඒඛාතු රුපයෝ.
3. කුවිෂ්සය වායෝඒඛාතු රුපයෝ.
4. කොටයිගය වායෝඒඛාතු රුපයෝ.
5. අඩිගමඩිගානුසාරි වායෝඒඛාතු රුපයෝ.
6. අස්ස්සාස පස්සාස වායෝඒඛාතු රුපයෝ.

යන මොවුන් අතරින් අස්සාස පස්සාස වායෝ බාතුපු වින්තර වෙති. සෙසු කොටස් 5 වත්තුසමුටධානය.

මේ රුප කොටස්වලට සිත මනසිකාරය පැවැත්වීමෙදී තමන් ගේ සිතට ප්‍රකටව දැනෙන කොටසකට පළමුවෙන් සිත යොදා භාවනාරමිඨය කළ යුතුය. සමාධිය දියුණුවට පත්වීමෙන් අප්‍රකට කොටස්ද ප්‍රකට වනු ඇත.

මේ කොටස් ප්‍රකටව දැනීම සඳහා කරන මනසිකාර ක්‍රමය, රුප කරමස්ථාන භාවනා කුමයයි. මෙය හෙළට ප්‍රගුණ වූ පසු වේදනා ස්කන්ධාදියද සිතින් ගෙන මනසිකාරය පැවැත්විය යුතුය. වක්බූ සම්ප්‍රස්ථා වේදනාදී වශයෙන් දක්වෙන සයාකාර වේදනාවන් පූඛ, දුක්ඛ, උපක්ඛා වශයෙන් ද, සාම්ජ, නිරාමිය වශයෙන් ද සලකා හේතු ප්‍රත්‍යයන් සමග තුවණින් මෙනෙහි කළ යුතුය. මිශ්‍රගට රුප සංඝ්‍යා, සදාද සංඝ්‍යාදී වශයෙන් ලැබෙන සංඝ්‍යාස්කන්ධයද, වක්බූ සම්ප්‍රස්ථාදී වශයෙන් ලැබෙන එස්සයද, රුප විතක්ක, රුප විවාර, රුප සංඝ්‍යාවෙතනාදී වශයෙන් ලැබෙන සංඝ්‍යාර ස්කන්ධය භා සරාගාදී වශයෙන් ලැබෙන විජ්‍යාණ අනුව විජ්‍යාණ ස්කන්ධයද හේතු සහිතව සැලකිය යුතුය.

මේ ආකාරයට පක්ෂස්කන්ධයට ඇතුළන් කොටස් වෙන වෙනම තුවණින් සලකා බැලීමේ දී එක් එක් කොටසක් මූල්කර ගෙන සිතේන් තැන්පත් කම සිදුවෙයි. එය සමාධියයි. ඒ සමාධිය තරවීමේදී නිවරණයේ තද්ධිග වශයෙන් ප්‍රහින වෙති. එය වින්ත විසුද්ධියයි. එයට උපකාරව සිටි වත්තාරිණුද්ධි ශිල්‍ය ශිල විසුද්ධියයි. දෙලොස් ආකාර ආයතන වශයෙන්ද, වක්බූධාතු ආදී අටලොස් ධාතු වශයෙන්ද, මූලින් සඳහන් කළ පස්ව කොටස්ම අතින අනාගතාදී එකාලොස් ආකාරයට බහා සැලකීමෙන්ද, විද්‍රෝහනා සමාධිය වැඩිමෙන් වින්ත විශුද්ධිය සැලුපෙයි.

මෙයින් පසු මේ කොටස් පිළිබඳව තුවණින් මෙනෙහි කිරීමෙදී සජ්පවිය නාම-රුප විවිත්ථානය සිදුලීමෙන් දිවිධි විසුද්ධි කඩිඛ විතරණ විසුද්ධි ලැබෙයි. මේ සංස්ඛාර කොටස් පිළිබඳ උදය වය දෙක දැනීමෙන් එයින් පෙළෙන සැරී තුවණට වචනා ගන්නා විට “ඉදා දුක්කා” යන යෝජියෝමනසිකාරය සම්පූර්ණ වෙයි.

සමූද්‍ය සත්‍යාදිය මෙසේ සම්පූර්ණ වෙයි. මෙයින් සද්ධීන්දියාදී ඉත්සුය ධර්ම සමව වැඩිනි. බොල්ක්විභයෝ හ්‍රියාවන් වෙති. සම්මා දිවයි ආදී මාර්ගාංශයෝ පහළ වෙති. නිරෝධ දරුණනයෙන් සක්කාය දිවයි, විවිකිවා, සිලබිත පරාමාස සංයෝජන තුන ප්‍රහින වෙති. මේ සබඩාසව සූත්‍රයෙහි සඳහන් පිළිවෙළින් සොතා-ඡන්ති මග්ග සෘණය ලැබෙන සැටියි.

උපරි මාරුගයන් ලබා ගන්නා සැටි “හාවනාය පහාත මෛ ආසවා” යන පදවිලින් දැක්වෙති. ඒ හැටියට මුලින් උපදාවා ගත් යලෝක්තවූ ඉන්දිය-මාර්ගාංශ ධර්මයන් දියුණුවට පත්කර ගැනීමේ දී මතු තත් අවස්ථාවකදී හෝ සය අවස්ථාවකදී මේ නිවන ප්‍රතාසක්ෂ ව අවබෝධ කරගනු ලැබෙනවා ඇත. මේ පිළිබඳ පාරායන් අභිත ප්‍රශ්න නිරදේශය මෙසේය:-

1. සොතාපතනි මග්ගාංශන අභිසඩාර විභ්ජාණසය නිරෝධෙන සත්‍ය හෙව යෑපනා අනාමතගෙග සංසාර යෙ උප්පෙෂ්ඨයුතු නාමක්ෂී රුපක්ෂී, එනෙක්තෙ නිරුප්‍රක්ෂනි වූපසම්බන්ධ අක්‍ර්‍ම ගවුනාති පටිප්‍රසයමහනති.

2. සක්දාම් මග්ගාංශන අභිසඩාර විභ්ජාණසය නි-රෝධෙන දෙව හෙව යෑපනා පක්ෂීසු හෙවසු යෙ උප්පෙෂ්ඨයුතු නාමක්ෂී රුපක්ෂී, එනෙක්තෙ නිරුප්‍රක්ෂනි -පෙ-පටිප්‍රසයමහනති.

3. අනාගාම් මග්ගාංශන අභිසඩාර විභ්ජාණසය නි-රෝධෙන එකං හව් යෑපනා රුපධාතුයාවා අරුපධාතුයා වා යෙ උප්පෙෂ්ඨයුතු නාමක්ෂී රුපක්ෂී එනෙක්තෙ නිරුප්‍රක්ෂනි -සෙ-පටිප්‍රසයමහනති.

4. අරහතා මග් කුමෙන අභිසඩාර විභ්ජාණසය නි-රෝධෙන යෙ උප්පෙෂ්ඨයුතු නාමක්ෂී රුපක්ෂී එනෙක්තෙ නිරුප්‍රක්ෂනි -පෙ-පටිප්‍රසයමහනති.

5. අරහතා අනුපාදිසසාය නිවෙළනයාතුයා පරිනිඩා-යනාසය වරිම විභ්ජාණ නිරෝධෙන පභ්ජාව, සත්‍ය ව, නාමක්ෂී, රුපක්ෂී එනෙක්තෙ නිරුප්‍රක්ෂනි. වූපසම්බන්ධ අතථ්. ගවුනාති. පටිප්‍රසයමහනති.

මෙහි අදහස:-

1. සෝච්චන් මාරුග නැමැති පලමුවන ලෝකේත්තර කුසල සිත පහළවීමේදී මාරුගාචියන් පිරි නිවන දැක්මේදී සඡේණුපන තුනෙක් ප්‍රහින වෙති. (තීණු සංයොජනානි ප්‍රහියන්) ඒ සංයෝජන සමග පවත්නා ක්ලේශයෝද ද, ඒ සමග ප්‍රහිණ වෙති. සතර අපාය උපතදෙන පාපකරමයෝද ප්‍රහිණවෙති. ඔවුහු තමා සමාදන් වගත් ශික්ෂාවන්හි පරිපූරකාරීවෙති. මේ මාරුග විත්තයේ බලයන් හට සතක් ඉතුරු කොට සෙසු හටයන්හි උපත දෙන කරම විශ්වාස නිරෝධය වෙයි. එයින් කෙළවරක් නැති සසර ඉපදීමට සුදුසුව තිබූ නාමරුප සියල්ලද නිරුද්ධ වෙති. සංසිදෙනි. කොනකට යති.

2. සකදාගාමි නාම ලෝකේත්තර සිතින් මේ නිවන දැක්මේදී හට දෙකක් හැර සෙසු හට පසක උපත දෙන නාම රුප සංස්කාරයෝ සංසිදෙන්. මිලාරික කාමරාග පටිස දෙක ප්‍රහිණවෙත්.

3. අනාගාමි මග්ග නම් තුන්වන ලෝකේත්තර සිතින් මේ නිවන දැක්මේදී අභිසංස්කාර විදානයේ නිරෝධයන් කාමරාග පටිස ප්‍රහිණ විමෙන් එක් හටයක් හැර රුපධානුවෙහි ද, අරුප ධාතුවෙහි ද, උපදින්නට සුදුසුව තිබූ නාම රුප සංස්කාරයෝ සංසිදෙන්.

4. අරහත්ත මග්ග නමැති සිවිවන ලෝකේත්තර සිතින් මේ නිවන දැක්මෙන් සියලු කෙලෙස් ප්‍රහිණවීමෙන් සියලු සංස්කාර විදාන නිරුද්ධ වෙති.

5. අනුපාදිසෙස නිබිඛන ධාතුවෙන් පිරිනිවන් පානා රහතන් වහන්සේගේ අන්තිම වුති විත්තයේ නිරෝධයන් දියුණුවට පැමිණී පස්සු සති ආදියද නිරුද්ධ වෙති. සංසිදෙනි.

මෙසේ ක්ෂීණාග්‍රුව මහරහතන් වහන්සේ මේ නිවන සම්පූර්ණයන් දරුණනය කරන්නාහ. එහෙයින් උන්වහන්සේගේ විත්ත සන්තානයෙහි කරම වේගයන් ජනනය කරණ සංඛාරයෝ පහළ නොවෙති. විත්ත සන්තතියද හටයන් හටයට සම්බන්ධ කරන පවත්න සනතතාධිපතෙයා නම් වූ ජීවිතින්දිය වර්තමාන හටය

පවත්වා ගැනීමට පමණක් පවතී. සඩ්බාර වේගය සංයිදිමෙන් අන්තිම වුත් විත්තයේදී නාම රුප සංඛාරයේ. විසංඛාර බවට පත්වති, පුරව කෙළවර තොදක්නා සංඛාරයෙහි කෙළවර පෙනිණ.

(තෙහායා පව්මා කොට්) සියලු සංඛාරයන් විසංඛාර බවට පත්වූ හෙයින් (රාත්‍රි මරණ සංඛාරෝ නන්මී තෙහා පුනාභාවා) තැවත හවයක් නැත. මේ නිවතෙන් තත්ත්වයයි.

“නිශ්චානා පරම් වදනති බුද්ධා”

භාමත විදුගීනා භාවනා මාර්ගීය

[ගැටපද මාලාව]

පිටු අංක

- 2 සංවේගය — ජීවිතයේත් සංසාරයේත් ඩිය දක්නා තුවිණ
 සංවේදන — සංවේගය පැවැත්වීම.
 සෑණ සම්පත්තිය — උණුම අවස්ථාව (බුද්ධියාන්තාද කාලය)
- 4 මහද්‍යත බූහ — රුපාවචන අරුපාවචන බූහ
 5 විනත විසුද්ධිය — පංචවත්තීවරණයන්ගෙන් පින පිරිසිදු කර ගැනීම
 ද්‍රව්‍ය විසුද්ධිය — සකකාය දිරියි ආදි අඡට වලින පින පිරිසිදු
 කර ගැනීම
 කංඛාවිනරණ විසුද්ධිය — සංසාර පැවැත්ම පිළිබඳ යැකය නැති
 කර ගැනීම.
 ආධ්‍යාත්මික අභිජනනය — තමාශේ අභ්‍යන්තරයෙහි සඩාදී
 ඉණවම් වැඩිම.
 පරිපෘෂිය — බාධක වූ උවදුරු
 උපක්ෂේල්ය — පින කිලිටි කරන ධ්‍යම්
- 6 විනරක — සිතිවිලි
 යෝතියෝ මනසිකාරය — තුවිණින් මෙනෙහි කිරීම.
 භාවනා මනසිකාරය — යාචනා අරමුණ මෙනෙහි කිරීම.
 සති සම්පර්ණය — සිංහ හා තුවිණ
 ඉඩිය ද්වාරයන් — ඉඩිය දෙශරටු (අුස, කණ, නාසය, දිව, කය මනස)
 යෝගාත්‍යාචාරයෝ — යෝගක්මියේ බලය, භාවනාවේ බලය
- 7 අරති — කුසල් දැහැම පිළිබඳ තොඳුල්ම
 රති — පංචව කාමයන්හි ඇලිම
 උපාය — තිසි පිළිවෙළ (ක්‍රමය)
 අනුපාය — අනිසි පිළිවෙළ
 අනුරෝධ — ඇලිම
 විරෝධ — ගැටුම
- 8 පය්‍රියාය — අනෙක් වවතයකින් කීම
 අහිඛානයන් — නාමයන්
 ත්‍රිවිධද්වාරය — කය, වවතය, පින

- 9 විද්‍යුත්‍යා යෝගය — විද්‍යුත්‍යාවේ යෝගීම
 ජාති ප්‍රජාව — උත්පත්ති ප්‍රජාව
 විපාක ප්‍රජාව — විපාක වශයෙන් ලැබෙන ප්‍රජාව
 හවා-ග ප්‍රජාව — හවා-ග සිතේ ලැබෙන ප්‍රජාව
 උපනීශය - බලවත් සේතුව
 මලගස්සාගෙන — ක්ලිටි කරගෙන
 සමාධිසුකන්ධය — සමාධි රෝ, සම්මා වායාම, සම්මා, සම්මා
 සමාධි,
 එනා මිද්ධිය — සිතෙහි අලසකම හා වෙනකිකයන්ගේ අලසකම
 සබඩකිවම් පරේනායිකා — හැම කටයුත්කකටම මහ පෙන්වන
 පාරිභාරිය ප්‍රජාව — කමටහනක් පුරුදු කිරීමට අවශ්‍ය නුවණ
 අභිජකම — ඉදිරියට යාම
 පරිකුතම — ආපසු පැමිණීම
 ආලෝකන — ඉදිරිය බැඳීම,
 තීලුකික — අනුදිග් බැඳීම, වට පිට බැඳීම
 සම්මිශ්චජන — අන් පා හැකිලීම
 පසාරණ — අන් පා දිගු කිරීම
 සංසාර-පත්ත-විවර ධාරණ — සහල සිවුර, පාතුය, සිවුරු දැරීම
 (පාතු, සිවුරු දැරීම) පාවිචි කිරීම
 අපිත — අනුහව කිරීම
 පිත — ආනය කිරීම
 බාධිත — කඩා කැම
 සාධිත — රස විදිම
 උව්‍යාර-ජයසා-කම්ම — මල මුළු පහකිරීම
 ගත — යාම
 බිත — සිටීම
 නිසින්න — හිදීම
 පුත්‍ය — නිදීම
 ජායරිත — නිදී මැරීම
 භායිත — කතා කිරීම
 තුණ්‍යාව — නිහඩව සිටීම
 සාන්ස්කාද වශයෙන් — සාන්ස්ක, සජ්පාය, ගොවර, අසම්මාන
 යන සම්පර්ණත් සතර
- 10 තීජයාප්‍රාපත — කොළඹට පැමිණී
 සකකවට කාරිතා — සකස (මැනැරීන්) කිරීම
 නිමිත්ත කුසලතා — නිමිත් (ලක්ෂු) හැදිනගැනීමේ ද්‍රිජතාව
 පහිතතතතා — දුඩ් වියුත් යෝදීම
 අනතරා අස-කෝට්ටනය — අතරමග තොපැකිලීම, පසුබව නොවීම

ඉන්දීය සම්බන්ධවාදය — ඉන්දීය සම්බන්ධවාදය සකස් කර ගැනුම
විරිය සම්බන්ධවාදය — තියක් සම්බන්ධවාදය සකස් කර ගැනුම
විවිධ සම්බන්ධවාදය — සංඝ යෙවීම සම්බන්ධවාදය පමණුවා
ගැනීම

ප්‍රථම ගුම්ජ — සේවාන් ආයාසී පුද්ගලයා
ද්විතීය ගුම්ජ — සකයාමී ආයාසී පුද්ගලයා
ත්‍රෑතීය ගුම්ජ — අතාගාමී ආයාසී පුද්ගලයා
වතුරුල ගුම්ජ — අරුහන් ආයාසී පුද්ගලයා
පරවාදයෝ — අනුස ආගමික වාදී
අධිගම — උගස් තත්ත්‍යකට පැමිණීම
ප්‍රතිච්ඡිත — විනිවිද දැකීම
ආලම්බනය කොටගෙන — අරමුණු කොටගෙන
මිලාරික කාමරාගය — කාමරාගයේ ප්‍රකටව දැනෙන කොටස
අඹුසහගත කාමරාගය — සියුම් කාමරාගය
රුපරාග — රුපහවියන් පිළිබඳ ආගාව
අරුපරාග — අරුපහවියන් පිළිබඳ ආගාව
දැකිවම — සින් නොසන්පුන්කම
ප්‍රහානය කළයුතු — අක්හළ යුතු

- 12 පැමිණ්ඡිත — බාධක
අයෝනිසෝ මනසිකාරය — අනුවල ලෙස - අනිසි ලෙස - මෙනෙහි කිරීම
ආවර්ණීය - වසන් කරන, මුවහ කරන
- 13 ප්‍රතිච්ඡිතයක් — කායනියක්, වැඩක්
මහා ප්‍රයාගයේ — මහා ප්‍රයාගයේ
- 15 අඩ්නාවය — දේශය
නෙකටම රෘජ්‍යා — සිහිගෙන් නික්මීම පිළිබඳ අධ්‍යය
ගෙනාජනුමූල්‍ය — ශිහිගෙන් නික්මීම
පැලුශීන — බලපවත්වන
සමුදාය පාස්සීය — සලුදීය සත්‍යය පසුගියනිවූ
- 16 වරණ ධෙළු — ශිලුදී පසලුස් වරණ ධෙළු ආවාර ධෙළු
පන්තිවරණයන් - කාමවැඩු, ව්‍යාපාද, රිනාමිඛ, උඩුවම්
ඇකකුවව, එවිකිවහා යන සින ඇවුරන ධෙළු
අජ්විජ්වලක හිල — ආජ්විජ අටවෙන් කොට ඇති හිලය
අඛණවිව — කඩ නොකොට
තහාරනේ මතනඡ්‍යතාව — පමණ දැන අහර ගැනීම

- 17 බුද්ධසූත කාවය — බොහෝ ඇසු පිරි තැන් ඇති බව, පුරුල් දුනුම නීයුහාවරණ ධම් — ගෙනුතුම්‍යාදිය වලක්වන ධම් වාත්‍යරුජුමක — ඩුම් සතරට අයත් (කාම, රුහ, අරුප, ලොකුතාතර) නීයුහාය — නෙකට්මතාදිය ආලෝක සංස්කෘතියේ — ආලෝකය සිතට විද්‍ය ගැනීම අවශ්‍යක පෙන්වනු ලැබේ — සිතෙහි නොවියිරුණු බව
- 18 කුමුණඩය රුක්‍රියා රුක්‍රියා රුක්‍රියා
- 19 ගාසන විලෝචය — සපුන ගසා කුම උග්‍ය පස්සෙයටම — දෙපස්සෙයටම
- 20 පයීමිකාසනය — එරමිණිය ගොනාගෙන සිටිම විතරක නීග්‍රහය — විතරක (පිත්විලි) මැවලිම
- 21 තැණුවයින් නොවී - තැණුවට යටත් නොවී පරිශේෂ කරමින් — පාවිච්ච කරමින් ආරය විරිය — අරඹන ලද වියී ඇති බව ආනවවකාරී — ජිතර (හාවනාවේ) යෙදෙන නීඩ්‍රින සවිභේදියාවහි — නීඩ්‍රින ප්‍රත්‍යාස්‍ය කිරීමෙහි ප්‍රත්‍යාස්‍යන් - යෝඟු, මැනවින් යෝඟු සාර්ලිකව — උගිලුව
- 22 සුගතෙවාදය — ‘අප්‍රාථාදන තිකාඛ වේ සමපාදේ...’ ආදී බුද්ධාවාදය
- 23 විනෙතකගගනා, මාත්‍රායකුදු — සිත එකඟ කිරීම් පමණකුදු ප්‍රශ්නයිය — බලාපොරාත්තුව - ඉලක්කය වේදනා විජය — වේදනාව ජයගැනීම ඉන්දීය විජය — ඉන්දීය දම්නය නීවිත්තිය — නීවිත්තිම පාලනය කිරීමේ ශක්තිය
- 24 බාතු — සිංහාව ධම් කරජකය — කම්මියෙන් හටගන් කය අහිරුවියෙක් — දුඩ් ඇල්ලමක් සංකටාවස්‍යාවන් — දුෂ්කර අවස්ථාවන් සූත සම්පත්තිය — බම්ඳුනය
- 25 ලෝක නිලර්ධය — සංස්කාර ලෝකමය නැවැත්ත උග්‍ය — එම්මිම

- පොදුන — අල්වා ගැනීම
 අඩුතිවිසයන් — වැද ගැනීම්, රිංගා ගැනීම
 දුරටිවාරය — වැරදි කරක පුමය
- 26 නාමරුප පරිවෙශද දැණුය — නාමරුපයන් පිරිසිද දකිමේ තුවන
 කම්මිතයානා මතකිසාරය — කම්මිතයා මෙහෙති කිරීම
 ප්‍රධින් වියාචිය — උසස් මටටමේ වියාචි
 සංඝ්‍යිසරුවන් — තමන් ඇසුරු කරන අනෙක් සහ පිරිස
 ගෙ තොවුම්පේ — කපට් තොවුම්පේ
 උදයාචනගාමිනී ප්‍රුදුයෙන් — සංජ්‍යිකාරයන්ගේ හටගැනීම
 හා තිරුද්ධිවිම දක්නා තුවන
- 27 උදයබේය දැණුය — හටගැනීම හා ගෙවියාම දක්නා තුවන
 සංසාර සිරුකායන් — සසර බිය දක්නවුන්
 ලාභ කම්මානා — සිවුපසය ලාභගැනීමට ශිෂ්ටවිම
 අහිරික — පවත උර්ජා තොවන
 අනොනතපස් — පවත බිය තොවන
- 28 එම බලයෙන් — තොසුලන ගක්ෂීයෙන්
 අධිමොකඩය - ස්ථිර අධිශ්‍යානය (සැක වියෙන් වේද් තොවේද් දෙපැන්තමට ඇදෙන්නට තොසී මැදදේ මුදලීම)
- 29 කැකුරුවූ — තො දුම්රිණු
 ප්‍රුදු කෘත්‍යය -- ඔසවා තැකීමේ කායනීය
 අවිශේප කෘත්‍යය — විසිර යා තොදිමේ කායනීය
 උක රස — උකම කෘත්‍යයකට යොමුවූ
- 30 අසංඛත ධාතුව — තිවන
- 31 අරිය පරියේසනය — උතුම් සෙවීම
 අනාරිය පරියේසනය — උතුම් තොවන සෙවීම
- 32 හවුගන්ටි — සසර පැවුණ්ම තර කරන ගැට
- 33 අසබලවැ — පුලුලි තොගැසන සේ (පාඩ ගවයකුගේ මෙන්)
 අකම්මංසවැ — නැතා තැන පැල්ලම් තොගැසන සේ
- 34 අප්‍රවේවානිකාව — තොපසුබස්නා බව
- 35 ආලමිබන රැක්දුව — එල්ල ගැනීමට ඇති කඩය
 සංසාරික පරිවිය — සසර පුරුදේද

- 36 අධ්‍යාය්‍ය සම්පත්තිය — උදර අදහස් ගැනී බව
- 37 සවිජන්තුණක - විජන්තුණය සහිත (සින් ඇති)
අවිජන්තුණක - විජන්තුණය රහිත (සින් නෑති)
- 38 කරුණකම්තා ජණය — කරනු කුලුත්ත සහිත ඕනෑකම්
- 39 ඔකපුපනීය සඳහාව — ගුණ දැන ගෙන ප්‍රජා කරගන්නා සඳහා පැලුමේන කළේ — ත්‍රියාන්මක වන කළේ
- 41 ධමමටයිනි සූර්‍යය — නාමරුප ධම්යන්ගේ ප්‍රත්‍යාය පිළිබඳ දැනුම —
(ප්‍රව්‍ය පරිගණක සූර්‍යය)
සස්‍ය එවාය නාමරුප දරුණුනය — නාමරුප දැනීම සහ ගේතුරේල
දැනීම ඒකවිට පහළවන දරුණුනය
අර්ථතා වශයෙන් — තමාලර් ‘ඇතුළත’ වශයෙන්
වහිදා වශයෙන් — අද්‍යන්ගේ (බාහිර) වශයෙන්
පවතින ලක්ෂණවෛරෝධය ඒ ඒ ධම්යන්ගේ පොදුගලික
ලක්ෂණ ව්‍යුහ ගැනීම
සමමයන සූර්‍යය — මෙනෙහි කිරීමේ තුවන
- 42 ඉරියාපත — ඉරියවි
අභිජ්‍යාපනිකිලනය — නිතර ඒකුර පිවිවට ප්‍රජාවේම
සූර්‍ය යන්දාවාව — රාහියක් එකක් වශයෙන් ගැනීමේ යංදුව
නා නා බාං විනිරහෙළුයය — ඒ ඒ බාංන් වෙන්නොට බෙදුමේ
හවිජනුනය — සංස්කාරයන් බිඳී බිඳී යනු දකින තුවන
අනුමැත්ත සූර්‍යය — උදයබායාදී මුල් විදුලිනා ඇනා අවට
අනුකූලව පවතින විදුලිනාදානය
ගෙවුණ සින — ලෙඛකික තත්ත්වයන් භැඳී සිටි. ලෙෂක්ත්තර
තත්ත්වයට තොපුම්මින් සින
නාම කයින් — වෙදනාදී සකස් සිතරන්
රුප කයින් — පයට බාං ආදී රුප යුතුවය
අතවරාග සංසාරය — අග්‍රමුල් තැනි සංසාර
- 44 අශ්‍රුතවත් — ආයා ධම්ය තො ඇසු
- 45 ප්‍රූත්‍වත් — ආයා ධම්ය ඇසු
සුඩ සංරාගයෙන් — සැපය පිළිබඳ ප්‍රලිමෙන්
පත්තනා ලුදුයේ — ඇපැඩි කරනී ලද්දමද
තොගොස්නේය — ගෙක තොගරන්නේය.
කලකුල තොවන්නේය — කලාතක (තොවන්නේය

කෙල — ඒ

උහන් පසුව — දේපැත්තකින්

උරු තදවීම — කලවා තදවීම

ඇලුටික — ගොඩරෝසු

ඇමුම — සියුම්

- 46 විකුත් මහානය කර — යටපත් කර
විජ්‍යාගාහිය ධ්‍රී — විද්‍යා පසුකෘයෙහිලා ගැනෙන ධ්‍රී අට
- 47 බය විරාගයෙන් — ගෙවී - මැකි යාමෙන්
මෙතෙකා විමුණති — අර්හන් එල සමාධිය
පසුදා විමුණති — අර්හන් එල ජූව්
නා නා ස්කේනික විද්‍යාතා සමාධිය — තොයෙක්ටර පහළවු විද්‍යාතා
සමාධිය
- 48 තිපිටිවට දේසනාව — පරිවාත්ක (ස්ට්‍රෑට්) තුනාකින් යුත් දේශනාව
- 49 මනෝමය — මනයින්ම හටගන්
භාවනා අතිනිවේයය — භාවනාවට ඇතුළුවීම
- 51 අභව්‍යයකු — භාවනාවන් ප්‍රතිඵ්‍යාල ලැබීමට තුපුදුයේයකු
විපරිතයෙක් — විකාරයක්
විනත ප්‍රව්‍යන්තියා — සිනෙහි පැවැත්ම
- 52 සලුකක් විනත පරම්පරාව — මෙතෙහි කිරීමේ (සැලකීමේ) සින්
පිළිබඳ
ඇත පරිභාව — ධ්‍රීයන්ගේ පොදුහැලික ලක්ෂණය දැනගැනීම
තිරණ පරිභාව — ධ්‍රීයන්ගේ සාමාන්‍ය ලක්ෂණය දැනගැනීම
- 54 පයෝජ්නි — උගත සුතු ධ්‍රීම්
ආයෝජනාද කරම — ආයෝජන් වහන්සේලාට දෙස් පැවරිමේ
පාපකම්ය
- 56 සැලුන්තු වශයෙන් — පොදුහැලික ලක්ෂණ වශයෙන්
කෙළය ව්‍යසනා — කෙළෙස් යුරුදු
ප්‍රභාණ පරිභාව — කෙළෙස් යුරුදුවීමේ තුවන
සාක්ෂාත් ක්‍රියා පරිභාව — ප්‍රත්‍යාශ්‍ය කිරීමේ තුවන
භාවනා පරිභාව — වැඩිමේ තුවන
- 59 විනත සම්පන්‍යනය — සිත උදෙස්ගිමන් කරගැනීම

- 61 අභිජනය තොට — යටපන් තොට
ප්‍රතින් — දීපති
- 63 නියමයෙන් — එකාන්තයෙන්
- 64 ගුරු සාහියයු — ගුරු තන්හි සිටින්තාකු
- 65 විනත ඉදිධිපාදය — සිංහල සමාජීමන් හාවයට උපකාරක ධීමය
- 66 සත්‍ය පූඳාව — ‘සත්‍යවයා’ කියන හැඳිම
- 67 එක පුන්‍යයකටි — එක පිඩක්ටි
මහදැන ප්‍රජාතාව — රුප, අරුප බ්‍යාහ
පවිත්‍ර නිමිත්තා — සමර හාවනාවට උදුග්‍රා අවස්ථාවෙන් පැහැව
ලැබෙන සමාය නිමිත්ත
- 68 එකගෙනා — එකග බව
නිකානුතිය — ඇල්ම
- 70 පිරිසිදිම වශයෙන් — සිමාවන් වශයෙන්
- 71 මනෝස්ථ්‍රිලික — සිත මූල් කරගත්
- 75 ගල්ග මාත්‍රයක් — පුරු ප්‍රමාණයන්
- 76 අකරමණ්‍යතා — වැශේනි යෙදිය තොවැනි බව
- 77 එකන්වාරමණ — එකක්‍රිය අරමුණුවීම
අවිකෙබපොෂ — තොවීසිරෙන බව
අව්‍යාපාරෝ — ඉවතට ඇදි තොයන බව
සණකින් — එකට සිටීම
අවවිධින් — රඳා සිටීම
- 78 පරිප්‍රව්‍යනායට — නැඟී සිටීමට, ඉස්මතු පිමට
සම්ග්‍රහය — සමහි බව
පසදාංගික — අඩිග පහකින් පුන්
වතුරංගික — අඩිග සතරකින් පුන්
ජාදක හාවය — පදනම් විම
- 79 පදව්‍යාන — ආසනනා කාරණය, පදනම්
- 80 අධිමුව්‍යනය — නිශ්චිත අධික්‍රියනය
ලින්පු — අලයුවී
ලදුව්‍යනය — සිනෙහි තොසන්පුන් බව

- 81 හානා පාඨිය — පිරිසිම පක්ෂයෙහි වූ
- 82 අසප්පාය ත්‍රියා — අතිතකට සුශා
 අනැනුයෝගය — නොගෙදීම
 කමතාරාමතාව ... වැශයිලිම යෙදී කළේ ගෙවීමට ඇති ඇල්ම
 හස්සාරාමතාව — කතාවචිම යෙදී කළේ ගෙවීමට ඇති ඇල්ම
 තිදුරාමතාව — තින්දන්ම කළේ ගෙවීමට ඇති ඇල්ම
 පවත්තිකාරාමතාව — පිරිසකට එක්වී කළේ ගෙවීමට ඇති ඇල්ම
 කාලාවර — කාම ලෝකයට ඇතුළත්
- 85 සම්ප්‍රාප්ති ධම් — ඒ හා එක්ව යෝජ්‍ය ධම්
 අනුන අන්ධික — නොඅස්ථි නොවැඩි
- 86 උදරතාදී ගුණයෙහි — උදරකිය ආදී ගුණයෙහි
 ප්‍රත්‍යාවේක්ෂා කිරීම — නැවත ගැටී බැලීම, සළකා බැලීම
 ධමිනා තාය — ධම් සවහාවය පිළිබඳ තායායය
 සවහාව — සවරස — (එහි) ආකාරය, (උහි) කෘත්‍යය
 පරිග්‍රහය — වටහා ගැනීම
 බුරිය දහමුන් — පුළුල වශයෙන් පවතින ධම්
- 87 කේසජරය — කුයිනකම
 ලක්ෂණ ප්‍රතිවේදය — අනිවිව, දුකු, අනැන් යන තිලකුණු
 රිනිවිද දුනිම
 ප්‍රශනාධිහාවනාව — ගම්ප-විදිගිනා එක්ව යෝජ්‍ය භාවනාව
- 88 නිගැනිය යුතු — නිග්‍රහ කළයුතු
 පමෙදනා — සකුටුකරන
 සංවේදන — සංවේගය පත් කරන
 විපරිනඟාවයන් — විකාර
- 90 කෘත්‍යා අකුල සප්‍රතිහාග ධමියෝ — අකුසල් සහ කුසල් වෙන් වෙන්
 වශයෙන්, එවාගේ කර-සු
 විපාක සඩිකව
 ආරම්පාධානු — කුයින හාවයෙන් නැගි සිටින සවහාවය
 තිකිම ධාතු — කුයින ගාවයෙන් නික්මෙන සවහාවය
 පරුකකම ධාතු — ප්‍රතිවිරෝද්‍ය ධමියන් මැඩලන සවහාවය
 ආදාරම්පායයෙහි — මුල් ආරම්පයෙහි
 කොයිදායෙන් — කුයින බෙන්

- 91 විපුල ගාචය — මහන්බව
සමෙකිරුණුවේගටයාතිය ධීමි — සමෙශ්‍යයේයට උපකාර වන ධීමි
ඇත්ති ස්‍යාන — ගැටුණුන්
- 92 කාතාධිකාර ඇශී — කරන ලද පින් ඇති
අනුෂ්‍ය ප්‍රතිසංස්කතා — අනුෂ්‍යව හා යෝජු
පස්වීමිම — ප්‍රත්‍යාවේෂණාව, සළකා බැලීම
නිමිනා ප්‍රවිණුව — තැමූහු, ඇලුවු බව
- 94 කායදවිසී බහුලවු — කය දැවී කර ගැනීමෙන් යෝජු
සෙයුසුඩ්වදියෙනි — නිදි ප්‍රවිත්‍ය ආදිගයනි
තිරයක් කළාමෙනි — තිරවහාත, කළා නමුවු කළා දද්ධිය
ආයයෙනි — විනාන සභාණ්‍යතය ඇති
- 95 පෙනෙ ඡහන්බේ අවසාව — සිතට උද්ව දිය යුතු අවසාව
- 96 කායපසුදුධි — කායපහි සන්සුන් බව
විනුතපසුදුධි — සිතෙහි සන්සුන් බව
අවස්ථා නිෂ්ප්‍රතා — එක්තුන්මු නිෂ්ප්‍රතා
ඒකාල්පීනා — එකම සමාන අරමුණක යෝජු
- 97 කෙලෙශ පරිදා — පෙළෙශ දුරිලි
- 98 සින් පුවන බව — සින් ඕසවා තබන බව
- 99 පසයදධාකාර — සන්සුන්වන ආකාර
සප්පායාකාර — ජීතකර ආකාර
උපසම පුබය — සන්සිද්ධීමෙන් ඇතිවන පුබය
තිරස්වාද — නිරස
- 100 ඉව්‍යාවිසාත දුක — බලාපොලාත්තු කඩ්පීමේ දුක
ඡරා — දිරිම, මහලුවිම
ව්‍යාධි — ලෙඛ
- 101 මත්ත හයේකියා — මත්වු ඇතා
- 105 දියතල්ලෙහි — දිය බදුනෙහි
සිරාලේඩ — තාහර විදීම

- 106 අහිමුබකාට) — ශ්‍රීජුන ලා
විෂය ගාච්‍යයන් — හසුවන බේත්
- 107 පහරන ලද්දේදේ — පහර දෙන ලද්දේදේ
- 108 බිජානාධිගම යාධක පිළිවෙත — බිජාන උගය සිදු කරන ක්‍රියාමාර්ගිය
දුරිහාවයෙන් — ඇත්තේම නියා
සානිගියවම් — අතිගියවන් විභා
ප්‍රභාවන් විත්තය — සිංහාවයෙන් පවතින සිත
- 109 ආදිලයනි — මූලදී
පරිපද විසුද්ධිය — උදයබෙදාද ඇත්ත පිළිවෙළින් උගෙන පිරිසිදු බව
ලැපෙකකාභුඩුහනය — උපෙක්ෂාව වැඩිම
සම්පූංසනා මාත්‍රාව ඇතිකරවීම
නැතුමරණයිතතුපෙකකාව — පුබෑදකු දෙකින් ඉවත්වීමෙන්
ලැබෙන මුද්‍රණ් බව
ආමස්වනය — නැවත නැවත ඇතිකරගැනීමන් විජ්‍ය ගකනියක්
මෙනුකර ගැනීම
කානා නිෂ්පත්ති — කළයුතු වැඩිය ඉටුවීම
- 110 විශේෂනයෙහි — පිරිසිදු කිරීමෙහි
ව්‍යාපාර තොකරමින් — යෙදී තොසිරීමින්
සමාධානයෙහි — එකඟ කිරීමෙහි
- 111 ඒකත්තුපටියානයෙහි — ඒකත්තුයෙන් වැඩිමෙහි
අනත්තීව්‍යාන භාවය — තොත්තුම්වා යනබව
ඡේවනාරථයෙන් — යෙදීමේ අරථයෙන්, යෙදීමේ අදහසින්
- 112 මූල පරිකරම අවසාව — මූලික වැඩි පිළිබඳ අවසාව
අනුලෝච්චම — අනුකුලවීම
- 113 ප්‍රමාණාත්මකතා තුෂ්ටිය — පමණ ඉක්ත්වාගිය (සීමානායික) සැවට
අනුමැතින බාහුන විනාහය — ක්‍රමයෙන් වැඩිහිළු බිජාන විනාහය
සංකීර්ණ වේද්‍යනයන් — කිලිවිටිම් හා පිරිසිදුවීම
- 116 සන්නිස්සකාරයන් — සන්නිස්සන් හා සංසකාරයන්
වාකමනාධිජානාධියෙන් — සක්මන් කිරීමට අධිජානකිරීම් ආදිමයන්

- 120 හවාඩිගලුන — හවාඩිගලුනයේ සෙලුවීම
අජාත්‍යු — තුළපත්, හටනොහන්
- 123 අජචාකායය — පටලුවීමක් නැති අභය
පරිවිශ්චාකායය — කයිණපෙන් සීමාකාරුගත් අවකාශය
කයිණුග්සාවීමාකායය — පැනිරවු කයිණාලුවිකය අයින් කළ අභය
රූපකළාප පරිවේෂකායය — රූපකළාපයකින් (රූපාංශ මිටියකින්)
තවත් රූප කළාපයක් වෙන්මකාට
සලකන ආකායය, ඉඩ
ඒකීඩුන — එකක් බවට පත්වු
දුන්පානතයක් — ඇත්තිවීමේ ගොනක්
ව්‍යානතයක් — නැත්තිවීමේ ගොනක්
- 125 අතිශ්‍රීමණය කළයුතු — ඉක්මවියපුතු
ඇවුපි — අවශ්‍ය
- 128 අහිජ්ජ්‍යායා ය ධර්ම — විය්ත්වදානයෙන් දායුතු ධර්ම
පරිජ්ජ්ජායා ධර්ම — ත්‍රිලක්ෂණ්ධාරෝධයෙන් දායුතු ධර්ම
පහා ධර්ම — ප්‍රහානය කළයුතු ඉවත්කළ යුතු ධර්ම
සර්කාත්තෙක ධර්ම — ප්‍රත්‍යාස්‍ය කළයුතු ධර්ම
උනතරි මුළුයා ධර්ම — මත්‍යා දීමියන්ට වඩා උසස් ධර්ම
දුනතරි මුළුයා ධර්ම — මත්‍යා දීමියන්ට වඩා උසස් ධර්ම
- 129 අතිලිනතාව — අතිශයින් යැහුවුණු බව
අතිජ්‍යාතික බව — අතිශයින් දුන්සාහවත් බව
අධ්‍යාත්මයෙන් පාඨ්‍යන් බව — ඇතුළත හැකුරුණු බව
බහිදා තික්විත්තාව — බැහැරට විසිරුණු බව
පටිඵා පුරුෂර් සංඛ්‍යා — පෙර පසු තොවනය් හැඳිම
- 134 ආසන පරිවිය — පයීමිකයෙන් හිදගුනීමට) පුරුදුවීම
- 135 පතනය වෙයි — වැවෙයි
පසට විනෙන — විසිරුණු සින
සංඛ්‍යාව විනෙන — හැකුරුණු සින
- 136 කාමාරම්මයයෙහි — කාම අරමුණෙහි
කරමක්ම ගොට — කර්මයට යෝගා ගොට
කායීයට ගැලුපෙන පරිදි සකස් ගොට

- 154 අතහිනස්තර — නොසකුටුව
සිංහ හාවය — සිසිල් බව
- 156 යමුවෙදපහානය — යහමුලින්ම සිද්ධීමේ ප්‍රහිත කිරීම
ප්‍රතිපාක්ෂික — විරුද්ධ
අයිරතිය — දැඩි ඇල්ම
ලුදිතාව — අනුන්ගේ යුපතෙහි සකුටුවීම
- 157 ත්‍රිකය — කුනේගොඩ
- 158 යථාගුණ සූර්ය — ඇති සැටි දැනීම පිළිබඳ තුවණ
- 159 පරිපුරණවන සැටි — පිරෙන සැටි
දිපතියුය සම්පත්තිය — බලවත් ගෙනුව
කිකබපස්ස පුද්ගලයන් — කිපුණු තුවණ ඇති පුද්ගලයන්
අවානතර ත්‍රියාචක් — අගානතර ත්‍රියාචක්
- 160 යලකක්තිය විනතපරමිපරාව — ඕමෙනෑහි කිරීමේ සික් පන්තිය
- 162 විවිධානුපස්සනාව — කෙලෙපුන්හෙයන් හා සෘසාරයෙන් නැඟි සිටිමේ
විදරුණනා තුවණ
සංයෝගාගිනිවිස — සංස්කාරයන් හා එකතුව විසින්ම කැමුත්තා
නාය වශයෙන් — නාය වශයෙන්
කළාප වශයෙන් — කොටස වශයෙන්
අහිජ්‍යා කාන්තය — විශිෂ්ට දැනායෙන් දැනාගැනීමේ කායනීය
සාම්බුණු ලකභණය — ත්‍රිලක්ෂණය
- 163 අනුලෝචන බනහි — අනුලෝචන දානය
ඡමතත ත්‍රියාම — ආයුෂී මාර්ගසී
අතන්වදුයන්ගේ — තතු නොඅන්නන්ගේ
- 164 පවිච්‍රිතවයාන — වැටහන ආකාරය
- 166 පවතත — පැවැත්ම
ප්‍රවර්තනය — පැවැත්ම
අභේදක — ගේනු සම්බන්ධය නැති

- 167 යකුන ප්‍රතිච්‍රාදක — සත්‍යය වසන් කරන
නිරවශේෂී කිරීමෙන් — ඉත්තිරි නොකිරීමෙන්
ව්‍යතිතුම අවස්ථාව — ඉක්මවීමේ අවස්ථාව
තදින වශයෙන් — තාවකාලික වශයෙන්
- 168 සිල්බිත පරාමාශ — බාහිර හිඹුනයන්ගෙන් නිවන් සෙවීම
ආගමන ප්‍රතිපත්තිය — ප්‍රතිපත්තිය පිළිබඳව කමන් ආ මාරුගය බැඳීම
නිරෝධ සමාපත්ති විදරුණනා — නිරෝධ සමාපත්තිය සඳහා කෙරෙන
විදරුණනාව
- 169 අතිමිනා වෙනොවීමුනි — සංස්කාර නිමිත්තෙන් (අරමුණන්)
නොරඩු එලු සමාපත්තිය
- 172 හේතුපත්‍ය සමවායයෙන් — හේතු ප්‍රත්‍ය එකතුවෙන්
අයායක්කනා — අයායන — හේතු ප්‍රත්‍යවලින් සකස් නොකළ
භූත — හෙත්තික — සතර මහා භූතයන් සහ උවා ඇපුරු කරන
- 173 ජාතය — හටගත්දෙය
අජාතය — හට නොගත් දෙය
- 174 උහලොකික — මෙලොට පිළිබඳ
සැඩ්ටියාණ — සා අ^o
අනුය ක්‍රමය — හේතුව ඇති කළේහ එලය ඇති බව
ව්‍යතිරේක ක්‍රමය — හේතුව නැති කළේහ එලය නැති බව
විදුමාන — දක්නා ලැබෙන
ප්‍රස්ථාතය — ඉදිරිපත් කරන ලද්ද
- 175 නෙනුරෙයානික හාවය — බලාපොරොන්තු අර්ථයන්ට පමුණුවන බව
අධ්‍යායය — අදහස
- 176 උපයි — මලත්වයට පදනම වන දා
- 177 ක්‍රියා සාධනයෙහි — ක්‍රියා ඉඩිකර ගැනීමෙහි
- 178 පුදුදුන් — ආරය නොවන. (පාප්‍රේෂන)
මහෝජ්ජකාවය — මහ ඔදවන් බව
මහා තෙරස්ක හාවය — මහ තෙදවන් බව

- 179 විස්තර — පැනුරුණු
 අධ්‍යානම්පලමුතා — ඇඟුලතින් හටගන්
 සම්පූර්ණයේ — යෙදීම
 ගුණාවහාශයෙන් — ඉන් ආකෘතියෙන්
- 180 පාණ්ඩිර — පුදු
 ඒක දේශයකින් — එක ආයායකින්
 තිරවියේ වශයෙන් — ඉතිරි නොකිරීම වශයෙන් (සම්පූර්ණයෙන්)
 අධිගත කාලයෙහි — ලබාගත් කළේ
- 181 උගාතාහාෂමුත්‍රක — සමර විපස්සනා දෙකකන්ම මිදුණු
 පැජුණාවිමුත්‍රක — පැජුණාව විමෝක්ෂයෙන් මිදුණු අරහත් එලය
 තේ පුද්ගලයා
 ත්‍යිජ්‍යාචුව — රහතන් වහන්සේ
 කායයක් — ආරය පුද්ගලයන් අවඳනා
 දිව්‍යිපර්තනා — සෝවිජන් එලයට පත් පුද්ගලයා
 සාධාවිමුත්‍රක — සෝවිජන් එලයේ සේට ඉහළට
 ධමමානුසාර — සෝවිජන් මාරුගයේ සිවින පුද්ගලයා
 මෙයක්ෂයන් — රහතන් වහන්සේ හැර ඉතිරි ආරය පුද්ගලයන් 7 දෙනා
 ආරඥුවිපස්සක — විපස්සනාව ඇරුණු
 කෙලුගොපාදි — කෙලුගයන් ඉතිරිව ඇති
 සෙම — ආරය මාරුගයෙහි හික්මත්‍යනා 7 දෙනා
- 182 සනිමිත්‍රක සිහාව — නිමිත්තන සහිත සිහාවය
 විඹුවිංසනායකාට — විනාශ කාට
- 183 පිපාය විනායන — තණකාව සන්සිද්ධිත
- 184 පෙලුණු — මැස්ටිං
 පුදරින වුයේ — මැනවින් පෙන්වා ගැන ලද්දේ
 ක්‍රදර්පයයි — ඒ අර්ථයයි
 කෙශණමුත්‍රක — ක්‍රේඛාවන් මිදුණු
 පර්‍යාපාසනාය — උපසාහාය කිරීම
- 185 සත්‍යානුප්‍රාදේශීය — සත්‍යය වෙත පැමිණීම
 භාවනයෙන් — වැඩිමෙන්
 බුහුලිකරණයෙන් — බුහුලව කිරීමෙන්

ප්‍රධානය — වීයිසිය
බහුකාර — බෙහෙවින් උපකාර විනා

- 186 කුලනාව — සමතන්වයෙහි ලා සැලකීම
වැළින් — නැවතන්
ඩමමතිජකානකඛන්නි — ධර්මය දෙය ගැලීමේ හැකියාව
- 188 උපසංතුමණය — ලහව පැමිණීම
රුස්නේන්ත් වෙයි — රුවී ද වෙයි
සහනේන්ත් වෙයි — පුදුපුදු වෙයි
- 190 කත — ප්‍රත්‍යායන්ගෙන් කරන ලද
අකත — ප්‍රත්‍යායන්ගෙන් තොකරන ලද
- 191 අනුබෝධය — ධර්මතාවට අනුව වටකා ගැනීම
සම්භාර පයවිධානු — කෙසේ, ගෞම් ආදි වශයෙන් ලැබෙන පයවිධානු තොවයේ
වනුසමුට්ටුවානික — කමම, විනෑන, උණ ආහාර යන සනරින් හටගන්
කායපුසසඳුපය — කයෙහි පැහැදිලි ගත්‍ය
භාවරුපය — ස්ථ්‍රීභාව පුරුෂභාව දෙක
භාව දසකය — භාවරුපය දසටවිනි කොට ඇති කළාපය, රුප මිටිය
කරමඡ — කරමයෙන් හටගන්
- 195 සංයෝජන — බැලී
පරිපුරකාව — සම්පුරුණකරන
අසිජ-පකාර්; වියුණුණුණය — කම් වියුණුණය
ජවතකයන්නතාධිපතෙයා — ජ්‍යෙනියක පැවැත්ම සමබන්ධයට
අධිපතිකම

මෙම ධම් ගුන්තය මූදණය කර
ඇම් දානය පිණීස බේද හැරීමට
දායක පු සියලු දෙනාට තා
මෙම ධම් දානමය පිත්කම
නිර්වාණාවකෝධය පිණීස
හේතු වේවා.

නිබ්බාණ පවිච්‍යා තොතු !

“Wherever the Buddha’s teachings have flourished,
either in cities or countrysides,
people would gain inconceivable benefits.

The land and people would be enveloped in peace.
The sun and moon will shine clear and bright.

Wind and rain would appear accordingly,
and there will be no disasters.

Nations would be prosperous
and there would be no use for soldiers or weapons.
People would abide by morality and accord with laws.

They would be courteous and humble,
and everyone would be content without injustices.

There would be no thefts or violence.

The strong would not dominate the weak
and everyone would get their fair share.”

~THE BUDDHA SPEAKS OF
THE INFINITE LIFE SUTRA OF
ADORNMENT, PURITY, EQUALITY
AND ENLIGHTENMENT OF
THE MAHAYANA SCHOOL~

Taking Refuge with a mind of Bodhichitta
In the Buddha, the Dharma and the Sangha,
I shall always take refuge
Until the attainment of full awakening.

Through the merit of practicing generosity
and other perfections,
May I swiftly accomplish Buddhahood,
And benefit of all sentient beings.

The Prayers of the Bodhisattvas
With a wish to awaken all beings,
I shall always go for refuge
To the Buddha, Dharma, and Sangha,
Until I attain full enlightenment.

Possessing compassion and wisdom,
Today, in the Buddha's presence,
I sincerely generate
the supreme mind of Bodhichitta
For the benefit of all sentient beings.

"As long as space endures,
As long as sentient beings dwell,
Until then, may I too remain
To dispel the miseries of all sentient beings."

With bad advisors forever left behind,
From paths of evil he departs for eternity,
Soon to see the Buddha of Limitless Light
And perfect Samantabhadra's Supreme Vows.

The supreme and endless blessings
of Samantabhadra's deeds,
I now universally transfer.

May every living being, drowning and adrift,
Soon return to the Pure Land of
Limitless Light!

~The Vows of Samantabhadra~

I vow that when my life approaches its end,
All obstructions will be swept away;
I will see Amitabha Buddha,
And be born in His Western Pure Land of
Ultimate Bliss and Peace.

When reborn in the Western Pure Land,
I will perfect and completely fulfill
Without exception these Great Vows,
To delight and benefit all beings.

~The Vows of Samantabhadra
Avatamsaka Sutra~

**In Sri Lanka, if you need Sinhalese Dharma books,
Please kindly contact and order books directly with:**

**DHARMA CHAKKRA LAMA NIVASAYA
DHARMA CHAKKRA CHILD FOUNDATION
RERUKANA (GONAPOLA) ROAD VEEDAGAMA
BANDARAGAMA-12530, SRI LANKA
TEL: 94-38-2291771; 94-38-2291253;
FAX: 94-11-2508552; 94-38-2291253
Email: suminda@isplanka.lk;**

**MANELWATTA TEMPLE
BOLLAGALA KELANIYA, SRI LANKA
TEL: 94-11-2905596; 94-11-2508552
FAX: 94-11-2912450; 94-11-2508552,
Email: manelwatta2011@gmail.com;
manelwatta2012@gmail.com**

DEDICATION OF MERIT

May the merit and virtue
accrued from this work
adorn Amitabha Buddha's Pure Land,
repay the four great kindnesses above,
and relieve the suffering of
those on the three paths below.
May those who see or hear of these efforts
generate Bodhi-mind,
spend their lives devoted to the Buddha Dharma,
and finally be reborn together in
the Land of Ultimate Bliss.
Homage to Amita Buddha!

NAMO AMITABHA

南無阿彌陀佛

【斯里蘭卡文：SAMATHA-VIDARSHANA,MEDITATION WAY 禪觀的方法】

財團法人佛陀教育基金會 印贈

台北市杭州南路一段五十五號十一樓

Printed for free distribution by

The Corporate Body of the Buddha Educational Foundation

11F., 55, Sec 1, Hang Chow South Road, Taipei, Taiwan, R.O.C.

Tel: 886-2-23951198 , Fax: 886-2-23913415

Email: overseas@budaedu.org

Website:<http://www.budaedu.org>

Mobile Web: m.budaedu.org

This book is strictly for free distribution, it is not to be sold.

ନୋତିଲୋଫ୍ କେଳୁଣ୍ଡିମ ପିଲାଇଦି.

Printed in Taiwan

3,000 copies; September 2018

SR053-16191



